



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)



අන්තර්ගත ප්‍රධාන කරුණු

ප්‍රශ්නවලට වාර්තා පිළිතුරු

විසර්ජන පනත් කෙටුම්පත, 1986 [විසි එක් වන වෙන් කළ දිනය] :

[ශීර්ෂ 136 සහ 137 (පිටර) ; ශීර්ෂ 142 - 144 (ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන) :

ශීර්ෂ 159 - 161 (සමාජ සේවා)] කාරක සභාවේදී සලකා බලන ලදී.



தமிழ் இலக்கியச் சரி

(மேற்கூறு)

மேற்கூறு

(மேற்கூறு)



தமிழ் இலக்கியச் சரி

தமிழ் இலக்கியச் சரி

1988 1000 2501
1988 1000 2501
1988 1000 2501

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1986 [ஒதுக்கப்பட்ட இருபத்தோராம் நாள்]:

குழுவில் ஆராயப்பட்டது [தலைப்புக்கள் 136, 137 (கடற்செழில்);

தலைப்புக்கள் 142—144 (இராமிய தொழில்துறை அபிவிருத்தி);

தலைப்புக்கள் 159—161 (சமூக சேவைகள்)]

Volume 38
No. 14

Monday
16th December 1985

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS

APPROPRIATION BILL, 1986 [Twenty first Allotted Day]:

Considered in Committee [Heads 136 & 137 (Fisheries);

Heads 142 - 144 (Rural Industrial Development);

Heads 159 - 161 (Social Services)]

பாராளுமன்ற விவாதங்கள்

(தமிழ்)

அபிவிருத்தி

(புது தலைநகர்)

பிழைப்பு

பிழைப்பு குறித்து
பிழைப்பு குறித்து 1982 ஆகஸ்ட் 2-ஆம் நாள்
பிழைப்பு குறித்து 1982 ஆகஸ்ட் 2-ஆம் நாள்
பிழைப்பு குறித்து 1982 ஆகஸ்ட் 2-ஆம் நாள்
பிழைப்பு குறித்து 1982 ஆகஸ்ட் 2-ஆம் நாள்

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Unrevised)

PRINCIPAL CONTENTS

OFFICIAL ANSWERS TO QUESTIONS
APPROPRIATION BILL, 1982 (Twenty-Sixth Amendment Bill)
Considered in Committee (Heads 138 & 139 (Finance))
Head 142 - 144 (Rural Industrial Development)
Head 145 - 151 (Social Services)

පාර්ලිමේන්තුව பாராளுமன்றம் PARLIAMENT

1985 දෙසැම්බර් 16 වන සදුදා
திங்கட்கிழமை, 16 டிசெம்பர் 1985
Monday, 16th December 1985

ප්‍ර. සා. 9 ට පාර්ලිමේන්තුව රැස් විය. කථනායකතුමා (ප්. එල්. සේනානායක මහතා) මූලාසනයේ විය.

பாராளுமன்றம் மு. ப. 9 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [திரு. ச. எல். சேனநாயக்க] தலைமை வகித்தார்கள்.

The Parliament met at 9 a.m. MR. SPEAKER (MR. E. L. SENANAYAKE) in the Chair.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු வினாக்களுக்கு வாய்ப்புல விடைகள் ORAL ANSWERS TO QUESTIONS

කථනායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)
Question No. 1.

ගෑමිණි අතුකෝරල මහතා (නියෝජ්‍ය යෞවන කටයුතු හා රැකියා ඇමතිතුමා)

(திரு. காமிணி அத்துக்கோறல் — இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்)
(Mr. Gamini Atukorale - Deputy Minister of Youth Affairs & Employment)

පිළිතුරු වශයෙන් දීර්ඝ විස්තරයක් සපයන්න සිදු වී තිබේ. එබැවින් ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා මාසයක් කල් ඉල්ලුවා.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තියෝව කරන ලදී.
வினாவை மற்றொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது
Question ordered to stand down.

කථනායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)
Question No. 5.

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා (නියෝජ්‍ය ආහාර හා සමූපකාර ඇමතිතුමා)

(திரு. சரத்சந்திர ராஜகருணா — உணவு, கூட்டுறவுப் பிரதி அமைச்சர்)
(Mr. Sarathchandra Rajakaruna - Deputy Minister of Food & Co-operatives)

I ask for one month's time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තියෝව කරන ලදී.
வினாவை மற்றொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது
Question ordered to stand down.

ඩී. ගමගේ සහ ජී. ඒ. කේ. මල්කාන්ති මෙනෙවියන්
செல்விகள் டீ கமகே, ஜி. ஏ. கே. மல்காந்தி
MISSES D. GAMAGE AND G. A. K. MALKANTHIE

468/85

6. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Mr. W. Dahanayake - Galle)

යෞවන කටයුතු හා රැකියා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) 1978 දී උපාධිය ලබාගත් හබරාදුවේ පිටිදුවේ ධම්මිකා ගමගේ මෙනෙවිය 1982 දී ලියාපදිංචිවීම සඳහා ඉල්ලා සිටි බවත් එය ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් එතුමා දන්නේද ?

(අ) 1977 දී උපාධිය ලබාගත් උනටුවේ පිලිගොඩ පත්සල පාදේ ජී. ඒ. කේ. මල්කාන්ති මෙනෙවිය 1982 දී ලියාපදිංචිවීම සඳහා ඉල්ලා සිටි බවත් එය ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් එතුමා දන්නේද ?

(ඇ) ඉහත නම් සඳහන් උපාධිධාරීන් දෙදෙන මෙනෙවියන් කල් රැකියාවක් නොමැතිව පසුවන බව එතුමා දන්නේද ?

(ඈ) ඉහත නම් සඳහන් දෙදෙනා සහ එවැනිම තත්ත්වයකට මුහුණ පා සිටින වෙනත් අයත් ලියාපදිංචි කිරීමට එතුමා ක්‍රියා කරන්නේද ?

(ඉ) ක්‍රියා නොකරන්නේ නම්, ඒ මන්ද ?

இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) பிற்றிதூவ, ஹபருதுவ எனுமிடத்தைச் சேர்ந்தவரும் 1978 இல் பட்டதாரியானவருமான செல்வி தம்மிகா கமகே என்பவர் பதிவு செய்வதற்காக 1982 இல் விண்ணப்பித்தார் என்பதையும் இவருக்குப் பதிவு மறுக்கப்பட்டதென்பதையும் அவர் அறிவாரா ?

(ஆ) ரெம்பின் ரோட், பிலகொட, உளவட்டுள எனும் முகவரியைச் சேர்ந்தவரும் 1977 இல் பட்டதாரியானவருமான செல்வி மல்காந்தி என்பவர் பதிவு செய்வதற்காக 1982 இல் விண்ணப்பித்தார் என்பதையும் அவர் அறிவாரா ? இவருக்குப் பதிவு மறுக்கப்பட்டதென்பதையும் அவர் அறிவாரா ?

(இ) மேற்படி இரு பட்டதாரிகளும் காலம் முழுவதும் வேலைவாய்ப்பின்றி இருப்பதை அவர் அறிவாரா ?

(ஈ) மேற்படி இருவரையும் இவர்களையொத்த ஏனையோரையும் தயவுசெய்து அவர் பதிவு செய்வாரா ?

(உ) இன்றேல், ஏன் ?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

(a) Is he aware that Miss Dhammika Gamage of Pitiduwa, Habaraduwa who graduated in 1978, applied for registration in 1982, and has been refused registration ?

(b) Is he aware that Miss G. A. K. Malkanthie of Temple Road, Peelagoda, Unawatuna who graduated in 1977, applied for registration 1982, and has been refused registration ?

(c) Is he aware that the two above named graduates have been through out without employment ?

(d) Will he be pleased to register these 2 above named and others in similar circumstances ?

(e) If not, why ?

ගෑමිණි අතුකෝරල මහතා
(திரு. காமிணி அத்துக்கோறல்)
(Mr. Gamini Atukorale)

(අ) ඔව්.

(ආ) ඔව්.

(ඇ) තැන. නියමිත කාලය තුළදී, ධම්මිකා ගමගේ මෙනෙවිය සහ ජී. ඒ. කේ. මල්කාන්ති මෙනෙවිය ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් ඉදිරිපත් කර නොමැත.

(ඈ) නියමිත කාලය තුළදී ඉල්ලුම්පත් ඉදිරිපත් කොට සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන්ට රැකියාවක් සඳහා තීරණය කිරීමේදී ප්‍රමුඛතාව දිය යුතු අතර එසේ ප්‍රමුඛතාව දී, තවදුරටත් පුරප්පාඩු පවති නම් නියමිත අවස්ථාවේදී ලියාපදිංචි නොවී අයට උපාධිධාරී වෘත්තීය ස්ථාපන සේවය යටතේ ලියාපදිංචි වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දිය හැක.
(ඉ) එන නොනම්.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Is he aware that these two persons can claim registration as they applied for registration in 1982 ? I am just stating what they told me.

හමිණි අතුකෝරල මහතා
(ති.රු. කාமிන් අத்துකුමාරය)
(Mr. Gamini Atukorale)

If the hon. Member can give me the details I can look into the matter.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කලාතිඨි උඩින්ඪ. තණුනායක)
(Dr. W. Dahanayake)

Thank you very much.

එච්. ජේ. සුප්පු මහතා : විග්‍රාම ප්‍රතිලාභ
ති.රු. ඒ. ජේ. සුප්පු : ඉඩ්දු නෛමයකරු

MR. H. J. SUPPU : TERMINAL BENEFITS

473/85

7. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කලාතිඨි උඩින්ඪ. තණුනායක)
(Dr. W. Dahanayake)

වඩිතා කටයුතු හා සිංහල රෝගල් ඇමතිතුමියගෙන් ඇසු ප්‍රශ්නය :

- (අ) ගාල්ලේ රෝගල් කමිකරුවකුට සිටී ගාල්ලේ ඔයානාගොඩ තීන්තැන්දොළ පාරේ නො. 20/10 පදිංචි එච්. ජේ. සුප්පු මහතා අවුරුදු 24ක සේවා කාලයකට පසුව 1985.06.30 වැනි දින විග්‍රාම ගිය බවත්, ඔහුගේ අර්ථසාධක අරමුදල් ගෙවීමේ කටයුතු අවසන් කෙරෙන තෙක් ඔහුගේ විග්‍රාම වැටුප ගෙවීමට නොහැකියැයි ඔහුට දන්වා ඇති බවත් එතුමිය දන්තේද ?
- (ආ) ඔහුගේ අර්ථසාධක අරමුදල් ගෙවීම යථා පරිදි අනුමත කරන ලෙසට අදාළ බලධාරීන්ට එතුමිය කියාග කරන්නේද ?
- (ඇ) ඔහුගේ විග්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල් ඔහුට ගෙවන්නේ කවිද ?

මාතර් අග්‍රායවල්කෝ පොතලා භවතිතියාලෝකෝ අනාමසරුකරු කේද්දා විලා :

- (අ) 20/10, හීන්පන්දොල රොද්, ඉස්සනුකොද, කාලී ආනුම් ආකාරීනායකරු සේරුත්තවරුමු කාලී භවතිතියාලෝකොවිල් තොමුලානීනායකරු 24 ආණ්දුකෝ සේවයනිනි පින්නර් 30.6.85 ඉල් ඉනිපානීනායකරුනාන තී.රු. ඒ. ජේ. සුප්පු ආන්වරුකු ඉවරතු සේවොපා නීතිකරු කොආනිපනආ පර්නී ආදිආකානුම්වරො ඉඪ්ඪුනීනායකරු වෆුභකරුපා ආදිනාතෙනකරු කුරුප්දාආනිආතේනිපතො ආවර් ආනිවරාරා ?
- (ආ) ඉවරතු සේවොපා නීතිකරු කොආනිපනතො ආනෙතාකරු ආකරුකරුකුමුපාදි සමප්තිආප්දා ආනිකරුකරුකු ආවර් කද්දානිආවරාරා ?
- (ඈ) ඉවරතු ඉඪ්ඪුනීනායකරුමු සේවොපා නීතීනායකරු ආපොආනු ඉවරුකු වෆුභකරුපාදුම ?

asked the Minister of Women's Affairs and Teaching Hospitals :

- (a) Is she aware that Mr. H. J. Suppu, of 20/10, Heenpandola Road, Ossanagoda, Galle, Labourer, Galle Hospital, retired on 30.06.85, after 24 years, service and has been told that his pension cannot be paid till the payment of his provident fund is finalised ?
- (b) Will she order the authorities to see that the payment of his Provident Fund is duly authorised ?
- (c) When will his pension and provident fund be paid to him ?

ඊ. වි. පුච්චිලමේ මහතා (නියෝජ්‍ය වකිතා කටයුතු හා සිංහල රෝගල් ඇමතිතුමා)

(ති.රු. ඉ. ඩී. ඩී. පුච්චිලමේ — මාතර් අග්‍රායවල්කෝ, පොතලා භවතිතියාලෝකෝ පිරති අනාමසරු) (Mr. G. V. Punchinilame – Deputy Minister of Women's Affairs and Teaching Hospitals)

- (a) Mr. H. J. Suppu, Sanitary Labourer, General Hospital, Galle, who retired on 30.06.85 has not been informed that his pension cannot be paid until the payment of provident fund is finalised.
- (b) Medical Superintendent, General Hospital, Galle has already taken steps to ascertain whether there is any payment due from the Provident Fund. He will take steps to pay the balance payment, if any.
- (c) The pension papers will be forwarded after that.

ගාලු දිස්ත්‍රික්කයට මාරු කළ ගුරුවරුන්

ආලීනීතර් ඉදානරුමු, කාලී මාච්ඪා

TRANSFERRED TEACHERS : GALLE DISTRICT

174/85

2. ලක්ෂ්මණ රසකොඬ් මහතා (රීවිඩි පරිච්චණ මහතා—අසමමන—වෙනුවට)

(ති.රු. ලක්ෂ්මණ ඉඪ්ඪුකොදා — තී.රු. රිචර්ඪා පතිරාන — අකරුමන — චාරුපාක)

(Mr. Lakshman Jayakody – on behalf of Mr. Richard Pathirana – Akmeemana)

ගොවන කටයුතු හා රැකිරිකරු ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසු ප්‍රශ්නය :

- (අ) 1984–85 වර්ෂවල වෙනත් දිස්ත්‍රික්ක වලින් දුෂකර සේවයෙන් පසු ගාලු දිස්ත්‍රික්කයට මාරුවීමේ ඉල්ලා පැමිණි ගුරුවරුන් පිලිබද පහත සඳහන් විස්තර එතුමා සඳහන් කරනවාද ?
 - (i) ගුරුවරුන්ගේ නම ;
 - (ii) ස්ථිර පදිංචිය ;
 - (iii) කලින් සේවය කළ දිස්ත්‍රික්කය ;
 - (iv) ගාලු දිස්ත්‍රික්කයෙන් ලබාදී ඇති විදුලය.
- (ආ) එම ගුරුවරුන්ගෙන් කීදෙතෙක් තමන්ට ලැබී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේද දුෂකර පාසල් හිනා පහසු පාසල් ලබා දෙන ලෙස අභියාචනා ඉදිරිපත් කර තිබේද ?
- (ඇ) ඔවුන්ගේ නම සහ දුතට සේවය කරන පාසල් මොනවාද ?

ඉනිආරු අග්‍රායවල්කෝ, තොමුල් වාඪ්ඪු අනාමසරුමු, කල්ලී අනාමසරුමානවරොකරු කේද්දා විලා :

- (අ) 1984 — 85 ආමු ආණ්දුකරු වෙරු මාච්ඪාඪ්ඪුකරු විලුඪු කුඪ්ඪාන ආරිතේඪු සේවනිනි පින්නර් කාලී මාච්ඪාඪ්ඪුතිරු මාරුමු පෙරුනිආ ආලීනීතරු සමප්තිමාන සීඪුකානුමු විපරාකරුනි ආවර් තරුචාරාරා :
 - (i) ආලීනීතරු නිපැයරු,
 - (ii) තීරුතිර වතිවිඪ්ඪු
 - (iii) ආනිආරු සේවනානීනායකරු මාච්ඪාඪ්ඪු
 - (iv) කාලී මාච්ඪාඪ්ඪුතිරු තරුප්දාආනිආ විතිතියාලොයමු ?
- (ආ) ඉවරාලීනීතරු ආතිනිආ පේරු තමකු කාලී මාච්ඪාඪ්ඪුතිරුමු කුඪ්ඪාන ආරිතේඪු පාඪාලෝකරු ඉද්ඪුනිආනනනායකරු වසතිනාන පාඪාලෝකරුනි පෙරුනුති තරුමානු මේනිආනුඪිඪු සේනුනිආනරු ?
- (ඈ) ඉවරුකරුනි නිපැයරු, තරුපොතලා සේවනානරුමු පාඪාලෝ ආනිපනවරුනෙරු සමරුප්ඪිඪිඪිඪිඪිඪි ?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

- (a) Will he state the following particulars about teachers who were transferred to the Galle District on request in the years 1984 and 1985 after serving in difficult districts ?
 - (i) name of teacher
 - (ii) permanent resident
 - (iii) previous districts served
 - (iv) school given in the Galle District.
- (b) How many of those teachers have appealed for convenient schools as they have been transferred to difficult schools even in the Galle District ?

(c) What are their names and the schools they are serving now ?

ගැමිණි අතුකෝරල මහතා
(ශ්‍රී. ගැමිණි අත්තුකුරාල)
(Mr. Gamini Atukorale)

- (a) I am tabling Schedule (A)* submitted by the Regional Director of Education, Galle, containing the particulars.
- (b) 108.
- (c) I am tabling Schedule (B)* submitted by the Regional Director of Education, Galle, containing the particulars.

* සහමේසය මත තබන ලද උපලේඛන කේසයයි :
சபாபிடத்திள் வைக்கப்பட்ட அட்டவணை வருமாறு :
The Schedules tabled is as follows :

SCHEDULE - A

(a) Particulars of teachers who came to a District on request of transfer having served in other districts of difficult areas during the year 1984/85

Name of Teacher (A) I	Permanent Residence (A) II	District served (A) III	School allotted in Galle District (A) IV
1. Padumawathie Senanayake	Not informed	Tangalle	G/Walivitiya M.V.
2. H. A. Piyadasa	do	do.	G/Mulkatiyathota K.V.
3. H. K. Somapala	do	do.	G/Batemulla K.V.
4. P. G. Karunapala	do	do.	G/Thithagalla Pelessa K.V.
5. Premawathie Subasinghe	do	do.	G/Herendugoda Balika K.V.
6. K. Kaluarachchi	do	do.	G/Panchiliya M.V.
7. U. V. P. Iranganie	do	do.	G/Divithura Dhammathilaka K.V.
8. P. Abeywickrama	do	Polonnaruwa	G/Boossa K.V.
9. D. Manawaduge	do	Polonnaruwa	G/Katudampe Malalankara K.V.
10. N. M. Kumarasinghe	do	Nuwaraeliya	G/Unawatuna M.V.
11. W. H. Susilawathie	do	Bandarawella	G/Batemulla K.V.
12. P. G. Suneetha Dharmaseeli	do	Batalcaloa	G/Bambarawana K.V.
13. H. G. Dharmasena	do	Monaragala	G/Weerapana K.V.
14. P. G. Sirisena	do	do.	G/Halvitigala Sariputhra M.V.
15. H. D. Y. N. Padmasiri	do	do.	G/Mihiripanne K.V.
16. A. K. P. Vijaya Pushpa Kumar	do	do.	G/Paelagoda Colony K.V.
17. P. B. Bandusena	do	Ampara	G/Batuwangala West K.V.
18. H. K. D. Ranathunga	do	do.	G/Kooligoda Sumana K.V.
19. P. B. R. Bandara	do	Anuradhapura	G/Kambalagama K.V.
20. D. B. Gnanawathie	do	do.	G/Galmemnawa K.V.
21. Miss W. K. Percy Padmalatha	do	Polonnaruwa	G/Awiththawa Nalanda K.V.
22. Mrs. B. P. Somawathie	do.	Polonnaruwa	G/Ganegoda K.V.
23. Mr. Samuel Adihetti	do.	do.	G/Sri Ratnasara M.V.
24. Mrs. P. E. M. Padmini Ekanayaka	do.	do.	G/Kooligoda Sumana K.V.
25. W. A. Weeraratne	do.	do.	G/Bambarawana K.V.
26. B. W. M. Seedeve	do.	Hambantota	G/Sacred Heart Convent B.M.V.
27. Mrs. M. D. Malini Sriyalatha	do.	do.	G/Udugama M.V.
28. Mr. K. A. D. Prematunga	do.	Tangalle	G/Mirissawatta M.V.
29. Wimalawathie Subasinghe	do.	do.	G/Gamini M.M.V.
30. Herumalgoda Kassapa Thero	do.	do.	G/Ginimellagaha K.V.
31. Mr. M. D. Amaradasa	do.	Hambantota	G/Pitadeniya K.V.
32. Mr. K. D. Sucharitharatna	do.	do.	G/Polgahawila Dharmaraja M.V.
33. Mr. Kamala Senanayake	do.	do.	G/Udalamatta K.V.
34. Mr. P. G. Nimal Keerthiratna	do.	Moneragala	G/Walambagala K.V.

<i>Name of Teacher</i>	<i>Permanent Residence</i>	<i>District served</i>	<i>School allotted in Galle District</i>
<i>(A) I</i>	<i>(A) II</i>	<i>(A) III</i>	<i>(A) IV</i>
35. Mr. M. E. Dayananda	Not informed	Moneragala	G/Pathiraja K.V.
36. Mr. K. Piyasiri	do.	do.	G/Rantotuwila M.V.
37. Mr. S. R. Chandrasena	do.	do.	G/Ginimellagaha K.V.
38. Mr. P. H. S. N. de Silva	do.	do.	do.
39. Mr. Sarachchandra Gunasekera	do.	do.	G/Pituwala K.V.
40. Goluwamulle Ananda Thero	do.	do.	G/Godaamuna K.V.
41. Mr. S. H. Razaak	do.	do.	G/Berathuduwa K.V.
42. Mrs. M. P. A. C. Chitra Gunatilaka	do.	do.	G/Ranapanadeniya K.V.
43. Mr. K. L. Sugathadasa	do.	Amparai	G/Baddegama Sri Ratnasara M.V.
44. Mrs. N. K. Diana	do.	do.	G/Kooligoda Sumana K.V.
45. Mr. Ariyadasa Bopage	do.	do.	G/Gonadeniya K.V.
46. Mr. W. M. Sumanadasa	do.	Anuradhapura	G/Ella Kanabaddagama M.V.
47. Mrs. M. H. A. Gunawardena	do.	do.	G/Prajapathi Gothami B.M.V.
48. Mr. B. A. Premadasa	do.	do.	G/Bambarawana K.V.
49. Mr. W. P. M. Wickramanayaka	do.	Tangalle	G/Nelligoda K.V.
50. Mrs. N. V. Karunawathie	do.	Hambantota	G/Ella Ihala Dharmodaya K.V.
51. Mrs. Wangalagama Nalani Devasurendra	do.	do.	G/Avittawa Nalanda K.V.
52. Mrs. W. I. Jayasuriya	do.	do.	G/Magedara M.V.
53. Mr. B. P. S. de Silva	do.	do.	G/Horandugoda B.M.V.
54. Mrs. K. Gnanawathie	do.	Tangalle	G/Delpona K.V.
55. Mr. P. P. Sapukotana	do.	do.	G/Tittagalla Dombogoda M.V.
56. K. D. H. A. Jayanthi de Silva	do.	do.	G/Ratnagamsar Earnest K.V.
57. Mrs. M. A. S. Walawage	do.	do.	G/Bataduwa Ratnajothi M.V.
58. Mr. N. P. P. Y. Alwis	do.	do.	G/Telikada M.V.
59. Mr. Thilakananda Ranaweera	do.	Hambantota	G/Puswelkada M.V.
60. Mr. P. P. Karunadasa	do.	Tangalle	G/Vidyaloka M.V.
61. Mr. S. H. M. de Silva	do.	Amparai	G/Ambana K.V.
62. Mrs. D. A. S. de Silva	do.	do.	G/Kudagala K.V.
63. Mr. K. P. D. Premalal	do.	Moneragala	G/Tellambura Vijaya K.V.
64. Mr. A. Silva	do.	do.	G/Deegala Perakumba K.V.
65. Mr. C. M. M. Nanayakkara	do.	Ratnapura (R/Urupe)	G/Hiyare M.V.
66. Mr. H. R. Bandula Srilal	do.	Ratnapura (R/Pothupitiya V)	G/Warukendeniya K.V.
67. Mrs. Sumanawathie Vithanachchi	do.	Ratnapura (R/Halpotha V)	G/Wattahena K.V.
68. Mrs. Chandra Karunaratna	do.	Ratnapura (Embilipitiya V)	G/Pitadeniya K.V.
69. Mrs. M. T. Devika Damayanthi	do.	Ratnapura (Nawalakanda MV)	G/Christ Church Boys' V.
70. Mrs. D. L. S. Ranjani	do.	Ratnapura (Deviyagala V)	G/Bentota Dharmapala K.V.
71. Mrs. M. T. Sriyani	do.	Ratnapura (Ketagala V.)	G/Nalagasdeniya Jayanthi K.V.
72. Mrs. D. M. M. Atapattu	do.	Ratnapura (R/Pathana K.V.)	G/Yatagala M.V.
73. Mrs. E. L. Ramya Padmini	do.	do.	G/Meepawala Amarasuriya M.V.
74. Violet Dantanarayana	do.	Amparai	G/Colombayawatta M.V.
75. Mrs. L. M. T. Mangalika	do.	do.	G/Welhengoda Gunaratna K.V.
76. Mrs. B. D. Ramanie	do.	do.	G/Udugama M.V.
77. Mrs. B. A. Chandra	do.	do.	G/Welhengoda Gunaratna K.V.
78. Mrs. Yasawathie Poojithie Gunawardana	do.	do.	G/Unannevita Punnayarathna K.V.
79. Mr. K. K. Premasiri	do.	Puthalama	G/Nahinigala K.V.
80. Mrs. W. Padmawathie de Silva	do.	do.	G/Dangavilla K.V.
81. Mrs. P. G. G. B. Randeniya	do.	Anuradhapura	G/Thithagalla Pelassa K.V.
82. Mrs. W. L. Mala Jayawathie	do.	do.	G/Elpitiya Ananda M.M.V.
83. Mrs. E. Nandanie	do.	do.	G/Nindana M.V.
84. Mrs. P. Leena Padmanie	do.	do.	G/Ratgama Sirisumana K.V.
85. Mr. K. Siripala	do.	do.	G/Rajapaksa M.V.
86. P. H. A. Chandralatha	do.	do.	G/Hiyare M.V.
87. Mrs. M. B. D. Nanda	do.	do.	G/Kandemulla K.V.
88. Mrs. Malanie Mallika Wickremasinghe	do.	do.	G/Thithagalle Dombagoda M.V.
89. Mrs. Seetha Edirisinghe	do.	do.	G/Meegagoda K.V.

<i>Name of Teacher</i>	<i>Permanent Residence</i>	<i>District served</i>	<i>School allotted in Galle District</i>
(A) I	(A) II	(A) III	(A) IV
90. Mrs. S. C. J. Panditha	Not informed	Anuradhapura	G/Devapathiraja M.M.V.
91. Mrs. W. T. Somalatha	do.	do.	G/Derala K.V.
92. Mrs. H. G. Leelawathie	do.	do.	G/Siriseelawansa K.V.
93. Mr. E. U. R. Ranasinghe	do.	do.	G/Thithagalla Atanikitha K.V.
94. Mrs. M. H. Wimala Kanthie	do.	do.	G/St. Thresa M. V.
95. Mrs. Dona Chitra Malanie Dissanayaka	do.	do.	G/Otuwahena K.V.
96. Mr. P. V. Athukorela	do.	do.	G/Kudagala K.V.
97. Mr. H. P. Nandisena	do.	do.	G/Thithagalla Palessa K.V.
98. Mrs. N. P. D. Piyaseeli	do.	Bandarawela	G/Lagietheta M.V.
99. Mrs. Swarna Wickremasinghe	do.	do.	G/Katandola K.V.
100. Mrs. A. D. Vimala Pathirana	do.	do.	G/Pitadeniya K.V.
101. Mrs. Reeta Jayathilake	do.	do.	G/Mabotuwana K.V.
102. Mrs. P. G. Lalitha	do.	Tangalle	G/Thithagalla Atanikitha K.V.
103. Mrs. R. Susila Padma Silva	do.	do.	G/Mihirapanne M.V.
104. Mrs. P. W. D. Nanayakkara	do.	do.	G/Magedara M.V.
105. Mrs. W. K. Sumithrawathie	do.	Hambantota.	G/Nawadagala M.V.
106. Mrs. L. Ranganie Gunasekera	do.	Tangalle.	G/Naththewela K.V.
107. Mrs. Yasawathie Weerasekera	do.	do.	G/Seenigama Wimalabudha M.V.
108. Mrs. H. D. Nimal Indrani Abeyratna	do.	do.	G/Sangamiththa B.M.V.
109. Mrs. D. M. Madumma Menike	do.	do.	G/Nawungala K.V.
110. Mrs. S. M. Ariyawathie	do.	do.	G/Kandurupe Deerananda K.V.
111. Mrs. W. K. Pushpa Samanlatha	do.	do.	G/Sammale K.V.
112. D. V. Pemawathie	do.	do.	G/Owaththa K.V.
113. Greta Padmini Herawalavithana	do.	Tangalle	G/Miriswaththa M.V.
114. Hegoda Soratha Thero	do.	do.	G/Delhena K.V.
115. Mrs. W. H. Karunawathie	do.	Hambantota	G/Keeralagahawela K.V.
116. Mrs. M. W. D. S. Weerasinghe	do.	do.	G/Herangalla K.V.
117. S. P. H. Udula Nayani de Silva	do.	do.	G/Darala K.V.
118. Mrs. A. L. Somawathie	do.	do.	G/Batuwangala K.V.
119. Mrs. O. P. G. Ruhunukumari	do.	Polonnaruwa	G/Sri Kalanathissa K.V.
120. Mr. D. B. K. Karunarathna	do.	do.	G/Nakkekwele K.V.
121. Mrs. Vijemuni Sreemathie de Silva	do.	do.	G/Heenatiya K.V.
122. Mr. M. P. G. Kulasekera	do.	do.	G/Mawadavila Maliyadeva M.V.
123. Nalanie Swarnalatha Kolonne	do.	do.	G/Elthana M.V.
124. Mrs. S. Iranganie Suriyapperuma	do.	do.	G/Kahatapitiya K.V.
125. Mr. K. P. Gunathilaka	do.	do.	G/Boossa K.V.
126. Mrs. L. L. Rdamanie Jayanthie	do.	Matara (Mr/Didepotha)	G/Mabotuwana Thilaka K.V.
127. Mrs. M. K. Yamuna Rohine	do.	Matara (Mr/Alapaladeniya V.)	G/Naranevita Sumanasiri K.V.
128. Mrs. N. M. Samaraweera	do.	Matara (Mr/Deniyaya M.V.)	G/Udavalawithalawa K.V.
129. Mrs. H. B. Dodampe	do.	Matara (Mr/Alapaladeniya V.)	G/Kiribanawila K.V.
130. B. G. Disana Sepali Chandralatha	do.	Matara (Mr/Alapaladeniya V.)	G/Kaluarachchigodamannagoda K.V.
131. N. H. K. Jayatissa Nanayakkara	do.	Kurunegala	G/Horagalla K.V.
132. Mr. K. K. Gunathilaka	do.	do.	G/Ranthotuwila M.V.
133. Mr. M. W. Vineetha	do.	do.	G/Elkatha M. V.
134. Mrs. K. G. Sujatha Piyaseeli	do.	Batticaloa	G/Sri Kalanathissa K.V.
135. Mrs. D. Pushpachandra Kanthi	do.	do.	G/Deegala Parakumba K.V.
136. Mr. A. Ariyasiri	do.	Nikavariya	G/Kiralagahawela K.V.
137. Mrs. L. G. Indrani	do.	do.	G/Walideniya K.V.
138. Mr. E. M. Abeysekera	do.	do.	G/Haremalgoda K.V.
139. Mr. C. Wickremaarachchi	do.	do.	G/Gonagala M. V.
140. Mrs. W. T. A. Noyla Kanthi	do.	Trincomalee	G/Thotagamuwala Vijayaba M. V.
141. Mr. Lionel Ekanayake	do.	do.	G/Thalagasdeniya Jayanti M. V.
142. Mrs. W. D. Chandrawathie	do.	do.	G/Batemulla K.V.
143. Mrs. S. H. Susila Kanthi	do.	Nuwara Eliya	G/Ronnaduwa K.V.
144. P. W. Sriyani Renuka de Silva	do.	do.	G/Minuwandeniya K.V.
145. Mrs. U. G. Gajanayaka	do.	do.	G/Maththana K.V.
146. Mrs. Swarna Ranjani Kalupahana	do.	do.	G/Gonapinuwa
147. Mr. P. Sunil Sarathchandra	do.	do.	G/Varukandeniya K.V.

<i>Name of Teacher</i>	<i>Permanent Residence</i>	<i>District served</i>	<i>School allotted in Galle District</i>
<i>(A) I</i>	<i>(A) II</i>	<i>(A) III</i>	<i>(A) IV</i>
148. Mrs. Mallika Jayawardane	Not informed	Nuwara Eliya	G/Ella Ihala Dharmodaya K.V.
149. Mr. J. J. Dharmasiri	do.	do.	G/Habarakuda Wathuyaya K.V.
150. Mrs. G. M. Chandrapremawathie	do.	Matale	G/Kaluwalagala K.V.
151. Mrs. K. W. A. D. Shanthilatha	do.	do.	G/Ella Ihala Dharmodaya K.V.
152. Mrs. P. H. Yasawathie	do.	do.	G/Kandurupe Deerananda Thero K.V.
153. S. R. M. Samarawardana	do.	Monaragala	G/G/Batukannatha K.V.
154. Mrs. H. K. D. Chandrawathie	do.	do.	G/Heepankanda K.V.
155. Mrs. M. K. Indrani	do.	do.	G/Sri Gunananda Thero K.V.
156. Mrs. K. Violat Silva	do.	do.	G/Karuwalabedda sharthieloka V.
157. Mr. Gangabaddage Piyadasa	do.	do.	G/Himbutugoda K.V.
158. Mrs. Sriyani Mangalika Waiddaratna	do.	do.	G/Dangedara Jayawardana M.V.
159. Mrs. B. R. M. Seelawathy Menike	do.	do.	G/Haknaka M.V.
160. Mrs. K. Vinitha de Silva	do.	do.	G/Aluthwela M.V.
161. Mrs. H. M. Kamalawathy	do.	do.	G/Wadaumbura M.V.
162. Mrs. A. W. Sumanawathy	do.	do.	G/Kotagoda K.V.
163. Mrs. Marie Dahanayaka	do.	do.	G/Neluwa M.V.
164. Mrs. E. K. Leelawathy	do.	do.	G/Wadakumbura K.V.
165. Mrs. Ranjani Gunaratna	do.	Bandarawela	G/Kathaluwa Boys' K.V.
166. Mr. Jeevan Priyantha Muthuhetti	do.	Amparai	G/Mallawa K.V.
167. Mrs. K. Badra Malkanthi	do.	Hambantota	G/Panangala Mahabodhi K.V.
168. Mrs. Galbokke Hewage Yasawathy	do.	Matale (Mt/Koswatta)	G/Lelwala Gugummaduwa K.V.
169. Wellabada Uttamathilaka Thero	do.	Ratnapura	G/Rekadahena M.V.
170. Mr. W. Jayasinghe	do.	Anuradhapura	G/Yatagala M.V.
171. Mrs. R. A. Damayanthi Padmangani Perera	do.	Ratnapura	G/Rippon Balika M.V.
172. Mr. D. P. Sunil Hemapala	do.	Hambantota	G/Kooligoda Sumana K.V.
173. Mrs. D. G. Thilakawathy	do.	do.	G/Katudampe malalankara Thero Vid.
174. Mr. H. K. Wimalasiri	do.	do.	G/Richmond M.V.
175. Mr. S. U. T. Bandulal	do.	Monaragala	G/Batapola M.M.V.
176. Miss Piyawathy Hawpe Liyanage	do.	Hambantota	G/Udugama M.V.
177. Miss P. H. G. Ranjani de Silva	do.	do.	G/Sacred Heart Convent B.V.
178. Mr. H. H. Somapala	do.	do.	G/Yatagala M.V.
179. Mr. W. C. Premadasa	do.	Tangalla	G/Kahanda M.V.
180. Mrs. U. R. N. Waidyavithana	do.	Hambantota	G/Kapuhempola Nandamithra V.
181. Mr. W. V. P. Sugathapala	do.	Amparai	G/Poddawala M.V.
182. Mr. Wimal Weeratunga	do.	Monaragala	G/Ananda M.M.V.
183. Mr. Godahewa Rantilaka	do.	Amparai	G/Prajapathi Balika M.V.
184. Mr. M. H. M. Cassim	do.	do.	G/Muslim Balika M.V.
185. Mrs. T. P. Rupawathie	do.	Trincomalee	G/Katudampe Malalankara K.V.
186. Mr. K. U. G. Premadasa	do.	Polonnaruwa	G/Olcott M.V.
187. Mrs. K. A. Chanawathie	do.	Ratnapura	G/Ettandura Seevali M.V.
188. Mrs. P. W. Rupawathie	do.	do.	G/Kurundugahahethekma K.V.
189. Mrs. M. K. P. Jayalatha	do.	Anuradhapura	G/Kithulampitiya Ananda M.V.
190. Mrs. M. W. Somawathie	do.	do.	G/Welihena Pitigala M.V.
191. Mr. A. V. Karunatilake	do.	Hambantota	G/Richmond M.V.
192. Mr. S. K. Gamage	do.	do.	G/Mihiripenna M.V.
193. Mrs. K. H. Nandawathie	do.	do.	G/Karagoda K.V.
194. Mr. T. V. Nihal Lakshman Dias	do.	do.	G/Kottawa K.V.
195. Mrs. R. Jayawardana	do.	do.	G/Siriniwasa M.V.
196. Mrs. Wijesinghe	do.	do.	G/Kahaduwa M.V.
197. Mr. P. K. W. W. Alwis	do.	do.	G/Indipallegoda M.V.
198. Mrs. B. Tharanga Pushparani de Silva	do.	do.	G/Batapola M.M.V.
199. Mrs. K. S. Kalupahana	do.	do.	G/Mawadawila Malliyadeva M.V.
200. Mrs. D. R. Rajapakse	do.	do.	G/Thelikada M.V.
201. Mrs. Manimelwadu Tilly Mallika	do.	do.	G/Avittawa Nalanda M.V.
202. Mrs. H. L. Susila	do.	do.	G/Wanduramba M.M.V.
203. Mrs. P. W. Emelin	do.	Monaragala	G/Polgahawila Dhramaraja M.V.
204. Mrs. Bope Weeratunga Leela Kusuma	do.	do.	G/Elpitiya Ananda M.M.V.
205. Mr. D. H. Piyasiri	do.	N'Eliya	G/Poddawela M.V.
206. Mr. A. V. Kamalabandu	do.	Tangalle	G/Wanduramba M.M.V.
207. Mr. M. P. Wimalatunga	do.	Polonnaruwa	G/Elakaka M.V.
208. Mr. M. A. Ariyaratna	do.	Monaragala	G/Karandeniya M.M.V.

Name of Teacher (A) I	Permanent Residence (A) II	District served (A) III	School allotted in Galle District (A) IV
209. Mr. M. S. T. Cooray	Not informed	Polonnaruwa	G/Gintota M.V.
210. Mrs. B. H. Anulawathie	do.	Hambantota	G/Ahangama Sariputhra M.V.
211. Mrs. P. D. Chitra	do.	Ratnapura (R/Chandrikawewa V.)	G/Batemulla M.V.
212. Mr. M. K. C. de Padmashanthi	do.	Hambantota	G/Revatha M.M.V.
213. Mrs. P. V. Somalatha	do.	Batticaloa	G/Mahagedera M.V.
214. Mrs. Irangani Dissanayaka	do.	Hambantota	G/Udugama M.V.
215. Miss. Y. Leelani Shamalie	do.	Nikaweratiya	G/Imadukanda M.V.
216. H. Indrani Somalatha de Silva	do.	do.	G/Gonadeniya K.V.
217. Mrs. T. G. Chandralatha	do.	Trincomalee	G/Poddiwela M. V.
218. Mr. M. S. A. Avulam	do.	Ratnapura (R/Chandrikawewa)	G/Haliwala Muslim K.V.
219. Mrs. Pancha Mapalagama Epa	do.	Monaragala	G/St. Therasa B.M.V.
220. Mrs. J. P. G. Pathirana	do.	Hambantota	G/Batemulla K.V.
221. Mr. S. H. Munidasa	do.	Monaragala	G/Pathiraja K.V.
222. Mr. M. I. M. Inayakulla	do.	Hambantota	G/Kunduwa Muslim M.V.
223. Mrs. Sunanda Vidanagamage	do.	Badulla	G/Sangamiththa B.M.V.
224. Mr. J. K. Visumperuma	do.	Hambanthota	G/Richmond M.V.
225. Mr. D. A. Gunawardana	do.	Batamulla	G/Batemulla M.V.
226. Mr. W. P. M. Abeysekera	do.	Monaragala	G/Rewatha M.M.V.
227. Mrs. M. P. Padmini	do.	Nuwara Eliya	G/Gonadeniya K.V.
228. Mrs. K. K. Leela	do.	Hambantota	G/Elpitiya Bogaha K.V.
229. Mrs. M. H. Nalini	do.	Tangalle	G/Meepawa Amarasuriya K.V.
230. Mrs. D. M. M. de Soysa	do.	Matale	G/Kooligoda Sumana K.V.
231. Mrs. G. Vidanapathirana	do.	Hambantota	G/Ratgama Sir, Ernest K.V.
232. Mr. Piyadasa Weerasinghe Pathirana	do.	Matara (Mr/Urubokka)	G/Halvitigala Colony K.V.
233. Mr. T. T. J. Ranathunga	do.	Kuliyapitiya	G/Savuthland B.M.V.
234. Mrs. S. P. S. Ariyathilaka	do.	Hambanthota	G/Batemulla K.V.
235. Mrs. H. P. Chandrawathie	do.	Nuwara Eliya	G/Meepe Amanayaka K.V.
836. Mrs. H. V. P. M. Jayawardene	do.	Banderawela	G/Siri Abeyatiss K.V.
237. Mr. P. G. Karunadasa	do.	Hambanthota	G/Vidyaloka K.V.
238. Mrs. K. T. Badrani de Silva	do.	do.	G/Aluthwala B.V.
239. Mrs. K. R. Leelawathie	do.	do.	G/Batapola M.M.V.
240. Mrs. Chandralatha D. Liyanage	do.	do.	G/Ripon B.M.V.
241. Mrs. W. T. Chandraseeli	do.	do.	G/Hagalle M.V.
242. Mr. W. S. K. Rajawasam	do.	do.	G/Southland B.M.V.
243. Mrs. T. K. Padmini	do.	Ratnapura	G/Waththahena K.V.
244. Mrs. J. P. A. Jayawardana	do.	Anuradhapura	G/Walihena K.V.
245. Mrs. R. R. Weerakkody	do.	Tangalle	G/Rewatha M.M.V.
246. Mrs. M. P. de Z. Siriwardana	do.	Monaragala	G/Sripathi M.V.
247. Mr. K. Newton Jayaweera	do.	Hambanthota	G/Devapathiraja M.V.
248. Mrs. Padma Karunaratna	do.	do.	G/Ginthota M.V.
249. Mr. D. A. J. Ratnayake	do.	do.	G/Madampe M.M.V.
250. Mr. A. S. Vitharana	do.	Ratnapura	G/Niyagama Vidyagara K.V.
251. Mr. L. Jinawansa Thero	do.	R/Ambilipitiya	G/Mapalagama M.M.V.
252. Mr. I. M. J. Gunawardana	do.	Hambanthota	G/Yatagala K.V.
253. Mr. F. A. Elas	do.	Nuwara Eliya	G/Karadeniya M.M.V.
254. Mrs. G. M. Amarawathie	do.	Hambanthota	G/Kandurpe Deerananda K.V.
255. Mrs. Manel Kumari	do.	Trincomalee	G/Balangoda M.V.
256. Mrs. D. P. Amarasekera	do.	Hambantota	G/Wathuravila K.V.
257. Mr. K. Thennakoon	do.	Tangalle	G/Poddiwela M.V.
258. T. Waylet de Silva	do.	Polonnaruwa	G/Hikkaduwa Mahamaya B.M.V.
259. Mrs. A. M. K. Ranjani	do.	Anuradhapura	G/Sripathie M.V.
260. Mrs. P. G. S. Dharmaseeli	do.	Badulla	G/Unawatuna M.V.
261. Miss. G. W. D. Padmalatha	do.	Batticaloa	G/Pilana Thakshila K.V.
262. G. H. M. S. W. Dayas	do.	Ampara	G/Devapathiraja M.M.V.
263. Mr. M. K. Ranathunga	do.	do.	G/Hennatheta Vidyawardana K.V.
264. Mrs. A. M. S. Samaraweera	do.	do.	G/Ganagama South K.V.
265. Mrs. A. M. Kuda Manike	do.	Vavuniya	G/Ella Thannabaddagama M.V.
266. Mrs. W. M. Nandani Silva	do.	Matale	G/Ahungalle Rajapaksa M.V.
267. Mr. P. G. Daglas Ranathunga	do.	Monaragala	G/Wallethota Sugathananda K.V.
268. Mrs. K. A. Padmaseeli	do.	Monaragala	G/Wadduwa K.V.
269. Mrs. Reeta Indrani Gurusinghe	do.	do.	G/Gurusinghagoda K.V.
270. Mr. D. D. de Silva	do.	do.	G/Rewatha K.V.

<i>Name of Teacher</i>	<i>Permanent Residence</i>	<i>District served</i>	<i>School allotted in Galle District</i>
(A) I	(A) II	(A) III	(A) IV
271. Mrs. K. G. Hemalatha de Silva	Not informed	Moneragala	G/Balapitiya K.V.
272. Mrs. S. D. de Eysa Gunaratna	do.	do.	G/Rajapaksa M.V.
273. Mrs. M. M. Bandara Manike	do.	do.	G/Panangala Kariyawasam K.V.
274. Mrs. P. A. D. Suneetha	do.	do.	G/Habaraduwa Abayadana K.V.
275. Mrs. S. H. Nandawathi	do.	do.	G/Balapitiya Sidharatha M.V.
276. Mrs. M. T. Margaret	do.	Ratnapura	G/Godakanda K.V.
		(R. Sinharaja M.V.	
277. Mrs. D. H. Vayalet Kusumawathi	do.	Ratnapura	G/Thotawela M.V.
		(R/Waddagala V.)	
278. Mr. A. K. Upasena	do.	Hambanthota	G/Ronnaduwa K.V.
279. E. S. I. Nanayakkara	do.	do.	G/Vahihena K.V.
280. Mrs. Nalani Weerasinghe	do.	do.	G/Maitipe Methodist K.V.
281. Mrs. K. G. Nanda	do.	do.	G/Bope Sri Piyarathana K.V.
282. Mrs. S. H. Vineetha	do.	do.	G/Paraliya Jinarathana K.V.
283. Mrs. L. Karunawathie	do.	do.	G/Thotagoda K.V.
284. Mrs. I. D. Emalin	do.	do.	G/Madakumbura M.V.
285. Mrs. Lilee Boralesa	do.	Tangalle	G/Opatha Uluvitike M.V.
286. Mr. M. P. Karunadasa	do.	do.	G/Sri Dharmarama K.V.
287. Mr. M. L. Sathischandra	do.	do.	G/Habarakada Sripali K.V.
288. Mrs. Dayawathie de Alwiys Ranathunga	do.	do.	G/Meepe Sri Vijaya K.V.
289. Mrs. D. Gamini Gunawardana	do.	Monaragala	G/Dangahawila K.V.
290. Mrs. D. J. Dharmalatha	do.	do.	G/Veragoda Vijayaba M.V.
291. Mrs. N. V. Premalatha	do.	do.	G/Pinnaduwa Jayanthi M.V.
292. Mr. B. A. Karunasena	do.	do.	G/Polpagoda M.V.
293. Mr. Waduthanthri Sunil Ratna	do.	do.	G/Magala North Sri Wipulsara M.V.
294. Miss. W. Premalatha	do.	do.	G/do.
295. Miss. A. R. P. Jayawardana	do.	do.	G/Kanda M.V.
296. Mr. R. Nimalaratna	do.	do.	G/Devapathiraja M.M.V.
297. Mrs. Chandra Kariyawasam	do.	Tangalle.	G/Elpitiya Ananda M.M.V.
298. Mrs. S. M. Siriwardana	do.	do.	G/Christ Church B.M.V.
299. Mrs. D. S. Gunawardana	do.	do.	G/Bonavista M.V.
300. Mrs. D. Srimathie de Silva	do.	do.	G/Sidharatha M.M.V.
301. Mr. Harasha Ariyaratna	do.	do.	G/Paraliya Jinaratna M.V.
302. Mrs. G. Olaga Vayalet	do.	Hambanthota.	G/Aluthwala M.V.
303. Mrs. L. Indarani de Silva	do.	do.	G/Prapajapathi B.M.V.
304. Mrs. S. K. Idrus	do.	do.	G/Patuwatha Lankasabha M.V.
305. Mrs. H. M. U. T. Dhanasinghe	do.	Tangalle	G/Palapitiya Sidharatha M.V.
306. Mrs. K. Somaseeli	do.	do.	G/Herandugoda Boys' K.V.
307. Mrs. T. R. Kodituwakku	do.	do.	G/Magedera M.V.
308. Mrs. M. N. R. de Soysa	do.	do.	G/Mawadawila Malyadeva M.V.
309. Mrs. R. C. M. de Silva	do.	do.	G/Keeligoda Sumana K.V.
310. Mrs. Ranjini Mahaliyanage	do.	do.	G/Mabotuwana K.V.
311. Mr. A. W. Thilakasiri	do.	Ratnapura (R/Eratna V.)	G/Batapola M.M.V.
312. Mr. S. Gonsal Korala	do.	Amparai	G/Christ Church Boys' M.V.
313. Mr. B. C. Zarooksally	do.	do.	G/Ahangama Sariputhra M.V.
314. Mr. Douglas Uluwita	do.	do.	G/Hewpe M.V.
315. Mrs. D. S. Pushpa Ranjani	do.	Badulla Bd/Mahiyangana	G/Mahalapitiya M.V.
316. Mrs. Rupa Sumanasekera	do.	Trincomalee	G/Kiranagama Vidyathilaka K.V.
317. Mrs. E. A. Ariyawathie	do.	Tangalle	G/Wanduramba M.M.V.
318. Mrs. N. R. Jayasinghe	do.	do.	G/Manawila Upananda M.M.V.
319. Mrs. A. K. Sirani	do.	Moneragala	G/Sri Devananda M.V.
320. Mrs. Soma Ranaweera	do.	do.	G/Siddhartha M.M.V.
321. Mrs. K. G. Jayalatha	do.	Tangalle	G/Kalahe Sumanagaledaya M.V.
322. Mrs. P. G. M. Abeysekera	do.	do.	G/Unawatuna M.V.
323. Mrs. B. I. Dharmalatha	do.	do.	G/Gramathi M.V.
324. Mr. Douglas Gunatilaka	do.	Polonnaruwa	G/Mahagedera M.V.
325. Mrs. H. G. Wimalawathie	do.	Tangalle	G/Pahala Kimbiya Siriniwasa M.V.
326. Mr. L. H. Nandasiri	do.	N'Eliya	G/Balangoda M.V.
327. Mrs. Chandrani Guruge	do.	Tangalle	G/Nindana M.V.
328. Mr. P. H. Lal Padmakumara	do.	do.	G/Gamini M.V.
329. Miss H. A. Malani	do.	do.	G/Sri Medankara M.V.
330. Mrs. P. G. Violet	do.	do.	G/Habaraduwa K.V.

Name of Teacher (A) I	Permanent Residence (A) II	District served (A) III	School allotted in Galle District (A) IV
331. Vasantha Damayanthi de Silva	Not informed	Tangalle	G/Kandurupe Dheerananda M.V.
332. Mrs. S. Wijesinghe	do.	do.	G/Mahitipe Methodist K.V.
333. Mrs. S. K. Jayasinghe	do.	do.	G/Hinimellagaha K. V.
334. Mrs. Wimalawathie Dahanayaka	do.	do.	G/Galu M.M.V.
335. Mr. E. U. G. Sirisena	do.	do.	G/Panchaleeya M.V.
336. Mrs. W. E. Pearl	do.	do.	G/Gintota Dharmapala M.V.
337. Mr. H. L. Gunawardena	do.	do.	G/Gudarape M.V.
338. Mrs. D. Lalitha	do.	do.	G/Saralankara M.V.
339. Mrs. K. M. F. Vinitha	do.	do.	G/Hikkaduwa M.M.V.
340. Mr. M. H. de Silva	do.	do.	G/Heenatiya K.V.
341. Mrs. M. H. T. Mallika	do.	do.	G/Karandeniya M.M.V.
342. Mrs. Chandra Godakanda	do.	do.	G/Lelwala K.V.
343. Mrs. R. R. Weerakkody	do.	do.	G/Ahangama Sariputhra M.V.
344. Mr. T. W. Somasiri	do.	A'pura	G/Madakumbura M.V.
345. Mr. H. L. D. Keerthisena	do.	Amparai	G/Batapola M.M.V.
346. Mr. D. K. G. Kalinga	do.	do.	do.
347. Mr. P. H. Gunawardena	do.	do.	G/Colomboyawatta M.V.
348. Mr. W. H. Nihal	do.	do.	G/Wahalapitiya K.V.
349. Mr. K. A. D. de Silva	do.	Ratnapura (R/Malayakanda V)	G/Mawadawila Malyadewa M.V.
350. Miss L. M. de Silva	do.	Ratnapura (R/Embilipitiya MV)	G/Revatha M.V.
351. Mrs. D. L. Punyalatha	do.	Ratnapura (Edandadeniya V)	G/Induruwa M.V.
352. Mrs. Ganawattage Kalanawathie	do.	Moneragala	G/Hammeliya K.V.
353. Mr. P. R. A. Wijesinghe	do.	do.	G/Kandurupe Deerananda K.V.
354. Mr. E. D. Gunawardena	do.	do.	G/Dikkumbura Siddhartha M.V.
355. Mrs. K. L. P. Dayawathie	do.	do.	G/Ihala Kimbiya Gamini M.M.V.
356. Mr. D. J. de Silva	do.	do.	G/Heenatiya K.V.
357. Mr. S. M. Wijepala	do.	do.	G/Kewelabedda Sashtrileka K.V.
358. Mrs. D. P. Dharma	do.	do.	G/Madakumbura M.V.
359. K. M. J. M. Sumanaratna	do.	Polonnaruwa	G/Kibiya Gamini M.V.
360. Mr. G. Bandula	do.	do.	G/Anekkawala M.V.
361. Mr. R. K. D. S. de Dharmawickrama	do.	Polonnaruwa	G/Kahawa Ratnasara M.V.
362. Mrs. W. K. Nandawathy	do.	Badulla	G/St. Anthony's M.V.
363. Mrs. T. H. Manel Premawathie	do.	Moneragala	G/Dewapatthiraja M.M.V.
364. Mrs. P. Thrimavithana	do.	Hambantota	G/Unawatuna M.V.
365. Mrs. W. Nimalawathie Ranasisinghe	do.	do.	G/Magedara M.V.
366. H. W. Chandraratna	do.	Moneragala	G/Induruwa M.V.
367. Mrs. S. Vayalet Silva	do.	Polonnaruwa	G/Sidharatha M.V.
368. Mrs. Ariyawathie Ekanayake	do.	Tangalle	G/Lanumedara Vijaya M.V.
369. Mr. L. D. Pathiranege	do.	do.	G/Pelpagoda M.V.
370. Mr. D. M. Piyasiri	do.	Nuara Eliya	G/Induruwa M.V.
371. Mr. K. U. G. Sirisena	do.	Moneragala	G/St. Aloysius M.V.
372. Mr. K. G. Dharmadasa	do.	do.	G/Rawatha M.M.V.
373. Mrs. W. K. P. Wimaladharm	do.	Ratnapura (R/Ambilipitiya)	G/Katudempa Malalankara M.V.
374. Mrs. T. L. Nandawathie	do.	Monaragala	G/Walideniya K.V.
375. Mrs. H. P. B. Chandrawathie	do.	Hambantota	G/Ranapanadeniya K.V.
376. Mr. A. W. Epa Seneviratne	do.	Anuradhapura	G/Karandeniya M.M.V.
377. Mr. R. P. Piyadasa	do.	Moneragala	G/St. Anthony M.V.
378. Mr. Somachandra Guruge	do.	do.	G/Lelwala K.V.
379. Mr. C. Ranasinghe	do.	Ampara	G/Multhathiyatheta K.V.
380. Mr. Piyathilaka de Silva	do.	do.	G/Polpagoda M.V.
381. Mr. D. S. Abeysiriwardena	do.	do.	G/Wanduramba M.M.V.
382. Mrs. W. A. A. Mangalika	do.	Ampara	G/Rennaduwa K.V.
383. Mrs. S. C. K. Adihetti	do.	Monaragala	G/Ahangama Shariputhra M.V.
384. Mr. A. Hemachandra	do.	do.	G/Walpola Gunathilaka K.V.
385. Mrs. A. P. Dayawathie	do.	do.	G/Siri Gunananda K.V.
386. P. Kanthi de Silva	do.	do.	G/Katuwila K.V.
387. Mr. K. G. Leelanda	do.	do.	G/Dorapa M.V.
388. Mr. V. M. Vitharana	do.	Hambantota	G/Heenatigala Shariputhra M.V.
389. Mrs. T. V. de Zoysa	do.	do.	G/Kooligoda K.V.

<i>Name of Teacher</i>	<i>Permanent Residence</i>	<i>District served</i>	<i>School allotted in Galle District</i>
(A) I	(A) II	(A) III	(A) IV
390. Mr. Charlis Liyanaarachchi	Not informed	Ratnapura (R. Palabaddala Sripali M.V.)	G/Mahalapitiya K.V.
391. Mrs. K. F. Emi	do.	Ratnapura (Kolonnawa M.V.)	G/Narigana Sri Wimalagnana M.V.
392. Mrs. B. M. Nimalawathie	do.	Ratnapura (R/Kathurawa Colony K.V.)	G/Ampe K.V.
393. Mrs. Sinhabahu Arachchige Punchi Menike	do.	Ratnapura (R/Morathota M.V.)	G/Niyagama K.V.
394. Mr. U. A. Gnanapala	do.	Ratnapura (R/Kolombagama M.V. Avithigala)	G/Ranathotuwila K.V.
395. Mrs. Sita Kalyani de Silva	do.	Ratnapura (R/Radukasabinna V.)	G/Idipallegoda M.V.
396. Mrs. W. T. Leelawathie	do.	Ratnapura (R/Iththakanda Sinhabahu M.V.)	G/Herandugoda M.V.
397. Mr. H. A. Wijeratna	do.	Ratnapura (R/Madabedda V.)	G/Gonadeniya K.V.
398. Mr. W. de Silva	do.	Polonnaruwa	G/Akurala K.V.
399. H. L. P. Rajawasam	do	do.	G/Iakgha K.V.
400. Mr. D. L. W. Vilpred	do.	do.	G/Niyagama K.V.
401. Mr. S. H. Nimal Wasantha	do.	Nuwara Eliya	G/Nalagadeniya Jayanthi K.V.
402. Mrs. P. L. P. G. de Silva	do.	do.	G/Thalgaswila K.V.
403. Mrs. W. L. Dhanapali	do.	Bandarawela	G/Dikkumbura K.V.
404. Mr. P. G. Wimaladasa	do.	do.	G/Puswalkada K. V.
405. Mr. K. H. B. Karunadasa	do.	do.	G/Walhengoda Gunaratna V.
406. Mrs. Suvinitha J. Kariyawasam	do.	do.	G/Panagama Amarasinghe K.V.
407. Mr. T. M. Husain	do.	Hambantota	G/Hirambura Sulaimaniya. K.V.
408. Mr. S. A. Galappathi	do.	do.	G/Kahatapitiya K.V.
409. Mrs. W. M. Siriawathi	do.	Moneragala	G/Andugoda K.V.
410. Mr. H. P. Dharmapala	do.	do.	G/Deegoda K.V.
411. Mr. Nihal Kothalawala	do.	Trincomalee	G/Gonapinuwala Wudland K.V.
412. Mrs. O. P. Hemawathi de Silva	do.	do.	G/Horandugoda B.K.V.
413. Mrs. W. S. P. Wijesundara	do.	Bandarawela	G/Dorala K.V.
414. Thalawala Sangharathana Thero	do.	Monaragala	G/Ranthotuwila M.V.
415. Mr. W. A. B. T. S. Abeyasiri	do.	Polonnaruwa	G/Inbulagoda K.V.
416. Mrs. E. L. Padma Abeyratna	do.	Habantota	G/Meepe Amaranayaka K.V.
417. Mrs. K. Somasiri	do.	do.	G/ do.
418. Mrs. Chandra Kariyawasam	do.	do.	G/Amugoda M.V.
419. Mrs. K. V. Shamailie	do.	Bandarawela	G/Ahungale Rajapaksa M.V.
420. Mrs. A. I. Hewawasam	do.	Tangalle	G/Sri Medankara M.V.
421. Mrs. B. L. P. Malkanthi	do.	Ampara	G/Andugoda M.V.
422. Mr. H. H. Wijeratna	do.	Ratnapura (R/Madabedda V)	G/Lelwala K.V.
423. Mrs. S. P. Rathnaseeli	do.	Ratnapura R/Morakatiya M.V.)	G/Thembur Vijaya K.V.
424. Mrs. Diyagamage Lalitha	do.	Hambantota	G/Saralankara M.V.
425. Mrs. W. A. Yasawathie	do.	Nuwara Eliya	G/Nagoda M.V.
426. Mrs. J. P. Ranatunga	do.	Hambantota	G/Ranthotuwila M.V.
427. Mr. D. P. L. Gunasekera	do.	Bandarawela	G/Kathaluwa M.V.
428. Mrs. K. T. Chandrawathie	do.	Nuwara Eliya	G/Ahangana Rohan M.V.
429. Mrs. Soma Soma Ranaweera	do.	Monaragala	G/ Medakumbura M.V.
430. Mrs. K. A. R. de Silva,	do.	do.	G/Udugama M.V.
431. Mr. A. A. Abeyasinghe	do.	Ratnapura (R/Maduwanwela Colony V.)	G/Thalgaspe M.V.
432. Mr. M. P. Siriwardena	do.	Hambantota	G/Ahangama Shariputhra. M.V.
433. Mrs. R. A. Chandra Malani	do.	Ahangama	G/Thalgaspe K.V.
434. Mrs. K. K. Kusumalatha	do.	Anuradhapuraya	G/Moragoda K.V.
435. B. Devanada Thero	do.	Hambantota	G/Uragaha M.V.
436. Mrs. B. Hemalatha	do.	Batticaloa	G/Thelmbura Dutugamunu M.V.
437. Mrs. W. S. Chandralatha	do.	Bandarawela	G/Thelmbura Vidyakanthi M.V.
438. Mrs. K. P. Indralatha	do.	Hambantota	G/Weerapana K.V.
439. Mr. P. L. Wickremasinghe	do.	do.	G/Namala K.V.

Name of Teacher (A) I	Permanent Residence (A) II	District served (A) III	School allotted in Galle District (A) IV
440. Mrs. H. P. Zoysa	Not informed	Nuwara Eliya	G/Gamini M.M.V
441. Mrs. A. L. S. Kulasinghe	do.	Bandarawela	G/Thelmbura Vidyakanthi M.V.
442. Mrs. H. P. Dayawathi	do.	Hambantota	G/Kalahe M.V.
443. Mrs. P. G. Padumawathi	do.	do.	G/Navungala K.V.
444. Mr. H. G. Samarapala	do.	Polonnaruwa	G/Hiyare East K.V.
445. Mrs. W. M. Warnasooriya	do.	Nuwara Eliya	G/Themmla K.V.
446. Mrs. W. Gunadasa	do.	Monaragala	G/Udalamattha K.V.
447. Mrs. M. K. Indumathi	do.	Hambanthota	G/ do.
448. Mr. S. M. Piyasena	do.	Anuradhapuraya	G/Nawala K.V.
449. Mrs. P. G. Sumithralata	do.	do.	G/Bandaranayaka K.V.
450. Mrs. W. S. Wickramasinghe	do.	Polonnaruwa	G/Dharmasoka M.V.
451. Mr. W. Dayaratna	do.	Anuradhapuraya	G/Kathaluwa M.V.
452. Mrs. Sirisoma	do.	Batticaloa	G/Muslim B.M.V.

Given below are the particulars of those whose names and their present schools :

SCHEDULE "B"

Names of Teachers	Present school	Names of Teachers	Present School
1. Mrs. J. P. N. Samarakoon	G/Saralankara M.V.	41. Mr. K. H. C. M. Kusumratna	G/Meeepawala Amarasuriya M.V.
2. Mr. H. A. Senanayake	G/Thelikada M.V.	42. Mrs. H. P. Wimalawathie	G/Uluwitike M.V.
3. Mrs. K. A. M. Dayasantha	G/Polpagoda M.V.	43. Mr. W. P. M. Mahinda Peiris	G/Dikkumbura K.V.
4. Mrs. S. Malini Gunaratna	G/Kimbiya Siriniwasa M.V.	44. Mr. A. A. Abeysinghe	G/Kataluwa Balika K.V.
5. Mrs. B. A. Chandra	G/Horandugoda Balika K.V.	45. Mrs. P. L. Wickremasinghe	G/Batuwangala K.V.
6. Mrs. P. Subasinghe	G/Andugoda K.V.	46. Mr. A. H. Piyatillaka	G/Wanduramba M.M.V.
7. Mr. A. V. Kamalabandu	G/Sri Ratanasara M.V.	47. Mrs. A. A. Sunithra	G/Boralukada K.V.
8. Mrs. Mari Dahanayaka	G/Batemulla K.V.	48. Mr. M. A. S. Manthirratna	G/Gonalagoda K.V.
9. Mrs. P. P. Dissanayake	G/Bataduwa M.V.	49. Mrs. S. Liyanage	G/Malalgoda Siri Seevali K.V.
10. Mr. H. P. P. Ananda Alwis	G/Christ Church Boys' M.V.	50. Mrs. Anoma Sriyani	G/Karandeniya M.M.V.
11. Mrs. B. P. Disna Sepalika Chardralatha	G/Welideniya K.V.	51. Mrs. L. S. Amarasekera	G/Ranthotuwila K.V.
12. Mrs. Rangani Gunasekera	G/Kiribathawila K.V.	52. Mrs. D. D. B. I. Wijesinghe	G/Dorape M.V.
13. Mrs. Piyawathi Howpeliyanage	G/Gintota Dharmapala K.V.	53. Mrs. H. Liyanachchi	G/Pituwala K.V.
14. Mrs. W. K. Pushpa Samanlatha	G/Gintoa M.V.	54. Mrs. G. Mallika	G/Induruwa K.V.
15. Mrs. D. K. W. A. Indrani Shanthi-latha	G/Malharus-Sulhiya M.V.	55. Mrs. D. Y. L. Gunaransi	G/Thalangalle K.V.
16. Mrs. B. W. L. Kusuma	G/Uluwitake M.V.	56. Mrs. N. E. N. Wijesinghe	G/Horawala K.V.
17. Mr. P. Sunil Sarathchanrda	G/Nakanda Boys' K.V.	57. Mrs. B. I. Dharmalatha	G/Nindana M.V.
18. Mrs. M. M. G. Chandralatha	G/Ethumale Sri Sunanda K.V.	58. Mrs. L. K. G. Karunawathi	G/Pilana Thakshila K.V.
19. Mrs. D. T. P. R. de Silva	G/Seenigama Wimalabuddhi M.V.	59. Mrs. W. D. L. Epa	G/Ganegaka North K.V.
20. Mrs. T. G. Lalitha	G/Kodagoda Upatissa M.V.	60. Mrs. H. D. Malani Sriyalatha	G/Galhena Kanda K.V.
21. Mr. K. Piyasiri	G/Induruwa M.V.	61. Mrs. P. K. Anoma Badrani	G/Thalagaspe K.V.
22. Mrs. P. P. G. B. Randeniya	G/Kataluwa Boys' K.V.	62. Mrs. Padma Kiriwandala	G/Meetiyyagoda Balika M.V.
23. Mr. D. N. M. de Zoyza	G/Rajapakse M.V.	63. Mr. A. S. Vitharana	G/Niyagama Vidyagaya K.V.
24. Mr. S. M. Chandana Gunaratna	G/Batemulla M.V.	64. Mrs. P. S. Sirinawathi	G/Sri Devananda M.V.
Bandara		65. Mrs. K. K. P. L. Kalyani	G/Kahawa Rathnasara M.V.
25. Mrs. H. L. Susila	G/Udugama M.V.	66. Mr. P. P. C. Wickramathunga	G/Habaraduwa K.V.
26. Mrs. C. P. G. S. Alwis Wijeratna	G/Ginimellagaha K.V.	67. Mrs. S. W. Karunarathna	G/Lelwala K.V.
27. Mr. M. S. M. Aslam	G/Dadella Al-Mubarak K.V.	68. Mr. N. H. L. Amarasinghe	G/Uluvitike M.V.
28. Mr. H. R. Bandula Srilal	G/Habaraduwa K.V.	69. Mr. T. H. S. W. Dayas	G/Polpagoda M.V.
29. Mrs. B. G. Soma	G/Pitadeniya K.V.	70. Mr. E. D. Gunawardana	G/Balangoda M.V.
30. Mrs. I. Dissanayaka	G/Ahangama Nakanda Boys' K.V.	71. Mrs. D. S. P. Ranjani	G/Rathnasara M.V.
31. Mr. M. S. A. Cooray	G/Balapitiya Siddhartha M.M.V.	72. Mr. A. Hettiarachchi	G/Sri Medankara M.V.
32. Mr. S. Gunasekera	G/Mahalapitiya K.V.	73. Mr. M. W. H. K. de Silva	G/Nindana M.V.
33. Mrs. P. G. Somalatha	G/Ratgama Sirisumana K.V.	74. Mrs. W. P. Sriyani Chandralatha	G/Ahangama Sariputhra M.V.
34. Mrs. M. H. Sugumalika	G/Mihiripenna M.V.	75. Mr. T. M. Chandrasiri	G/Walhengoda Gunaratna K.V.
35. Mrs. H. P. Padmini	G/Horandugoda Boys' K.V.	76. Mrs. K. A. Kusumalatha	G/Raekarahena M.V.
36. Mrs. Nandani Wickremasekera	G/Batemulla M.V.	77. Mrs. Soma Ranaweera	G/Dangahawila K.V.
37. Mrs. T. P. Chandralatha	G/Tellambura Vidyakanthi K.V.	78. Mr. A. Georgge	G/Awiththawa Nalanda M.V.
38. Mr. S. A. Samaraweera	G/Vidyaloaka M.V.	79. Mrs. W. Nimalawathie Ranasinghe	G/Lanumodera M.V.
39. Mr. F. Sepala Amaratunga	G/Mihiripenna M.V.	80. Mrs. K. S. Warusavithana	G/Hennathota Vidyawardana M.V.
40. Mrs. W. A. K. Chandrawathie	G/Angulugaha M.V.	81. Mrs. D. L. Punyalatha	G/Benthota Gamini M.M.V.
		82. Mr. K. U. G. Sirisena	G/Lanumodera Vijaya M.V.

Names of Teachers	Present School
83. Mrs. K. V. Premawathie	G/Ahangama Sangarathana M.V.
84. Mrs. U. G. Thilakawathie	G/Gurusinghagoda K.V.
85. Mrs. W. M. Siriyawathi	G/Wathavana K.V.
86. Mrs. K. R. Adlin	G/Udugama M.V.
87. Mrs. M. Kalyani Mandis	G/Balapitiya Rewatha M.M.V.
88. Mr. P. Samarajeewa	G/Unanvitiya Rewatha M.V.
89. Mr. T. A. Wijeratna	G/Imaduwa K.V.
90. Mr. M. A. Seneviratne	G/Vaihana Pitigala K.V.
91. Mrs. P. G. Wimalawathi	G/St. Theresa K.V.
92. Mr. K. A. de Abru	G/Balapitiya Rewatha M.M.V.
93. Mrs. N. W. K. Somawathi	G/Lanumodera Vijaya M.V.
94. Mrs. D. A. Athukorala	G/Ananda M.M.V.
95. Mrs. Vinitha Wijesinghe	G/Magala North M.V.

Names of Teachers	Present School
96. Mrs. G. Jayalath	G/Opatha Uluvitike M.V.
97. Mr. W. A. Wijeratna	G/Galahena Kanda K.V.
98. Mrs. Waduthanthanthri Gothami	G/Ganegoda K.V.
99. Mrs. M. H. Karunawathi	G/Ella Thanbeddegama K.V.
100. Mrs. M. S. Ariyawathi	G/Yatagala M.V.
101. Mrs. U. A. Thilakawathi	G/Miriswatta M.V.
102. Mrs. B. L. P. Malkanthi	G/Ahangama Shariputhra M.V.
103. Mrs. H. B. Malani Sriyalatha	G/Christ Church B.M.V.
104. Mrs. K. L. Chandra	G/Ginimallegaha K.V.
105. Mrs. T. A. Swaranalatha	G/Mawadawila Maliyadewa M.V.
106. Mr. B. Sunil de Silva	G/Urala K.V.
107. Mrs. S. Jayasinghe	G/Miriswatta M.V.
108. Mr. P. C. de Silva	G/Sidharatha M.V.

රජයේ ආයතනවල ආරක්ෂක කටයුතු
 அரசாங்க நிறுவனப் பாதுகாப்புப்பொழுங்கு

SECURITY ARRANGEMENTS IN GOVERNMENT INSTITUTIONS

533/85

3. ලක්ෂ්මන් ජයකොඩි මහතා — (රිට්ටි පතිරණ මහතා — වෙනුවට)
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி — திரு. நிச்சட் பத்திரன — அக்மீனன சார்பாக)

(Mr. Lakshman Jayakody—on behalf of Mr. Richard Pathirana)

රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සහ වැවිලි කර්මාන්ත ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) එතුමා සටනේ ඇති දෙපාර්තමේන්තුවල, සංස්ථාවල, සංයුක්ත මණ්ඩලවල, මණ්ඩලවල, රජයට පවරාගත් ආයතනවල සහ අමාත්‍යාංශ කාර්යාලයේ ආරක්ෂක අංශය පොද්ගලික සමාගමකට හෝ සමාගම්වලට හාරදී තිබේද ?
- (ආ) ඉහත (අ) කොටසට පිළිතුරු වේ නම්—
 - (i) එම සමාගම්වල හෝ සමාගමේ නම සහ ලිපිනයන්, අධ්‍යක්ෂකවරුන්ගේ හෝ අධිකාරීවරුන්ගේ නම් සහ ලිපිනයන් ද,
 - (ii) හාර දුන් දිනයද,
 - (iii) සමාගමට හෝ සමාගම්වලට මාසිකව ගෙවනු ලබන මුදලද,
 - (iv) ඒ සඳහා අයදුම්පත් කැඳවීමේ නම, අයදුම් කරන ලද අයගේ නම් සහ ලිපිනයන්ද, ඒ සමාගම්වල අධිකාරීවරුන්ගේ නම් සහ ලිපිනයන්ද,
 - (v) මවුන් විසින් ඉදිරිපත් කරන ලද මිල ගණන් ද,
 - (vi) ආරක්ෂක අංශය පොද්ගලික සමාගමකට හෝ සමාගම්වලට හාර දීමට හේතුවද,
 - (vii) පොද්ගලික අංශයට හාරදීමේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියා අහිමිවූවන්ගේ සංඛ්‍යාවද, එතුමා සඳහන් කරනවාද ?
- (ඇ) කො එසේ නම්, ඒ මන්ද ?

பொது நிர்வாக அமைச்சரும், தோட்டத் தொழில் அமைச்சருமானவரைக் கேட்ட வினா :

- (அ) அவரின் திருவாகத்தின் கீழுள்ள திணைக்களங்கள், கூட்டுத்தாபனங்கள், இணைக்கப்பட்ட சபைகள், சபைகள், அரசாங்கம் பொறுப்பேற்ற நிறுவனங்கள், அமைச்சரின் அலுவலகம் ஆகியவற்றின் பாதுகாப்புப் பிரிவு தனியார் கம்பனி அல்லது கம்பனிகளிடம் கையளிக்கப்பட்டுள்ளதா ?
- (ஆ) மேற்படி (அ) பிரிவுக்குரிய விடை ஆம் எனில்—
 - (i) இக்கம்பனிகளின் அல்லது கம்பனியின் பெயர், முகவரி, பணிப்பாளர்களின் அல்லது உரிமையாளர்களின் பெயர், முகவரி ;
 - (ii) கையளித்த தேதி ;
 - (iii) கம்பனிக்கு அல்லது கம்பனிகளுக்கு மாதந்தோறும் செலுத்தும் தொகை ;
 - (iv) இதற்கு விண்ணப்பம் கோரப்பட்டிருப்பின் விண்ணப் பித்தவர்களின் பெயர், முகவரி, இந்தக் கம்பனிகளின் உரிமையாளர்களின் பெயர், முகவரி ;
 - (v) இவர்கள் சமர்ப்பித்த கோரிக்கைத்தொகை ;
 - (vi) பாதுகாப்புப் பிரிவைத் தனியார்கம்பனியிடம் அல்லது கம்பனிகளிடம் கையளித்தற்குரிய காரணம் ;
 - (vii) தனியார் துறையிடம் கையளிப்பதன் காரணமாக இப்பிரிவில் தொழில் இழந்தவர்களின் எண்ணிக்கை ஆகிய விபரங்களை அவர் கூறுவாரா ?
- (இ) இன்றேல், ஏன் ?

asked the Minister of Public Administration and Minister of Plantation Industries :

- (a) Has the Security Section of the Departments, Corporations, Corporate Bodies, Government Acquired Institutions, and Ministry Office under him been handed over to a private company or companies ?
- (b) If the answer to (a) above is "yes", will he state —
 - (i) the name and address of the company or companies and the names and addresses of the directors or owners ;

- (ii) date of handing over ;
- (iii) the amount paid monthly to the company or companies ;
- (iv) the names and addresses of those who applied if applications were called for and the names and addresses of the owners of those companies ;
- (v) the quotations submitted by them ;
- (vi) the reasons for handing over the Security Section to a private company or companies ;
- (vii) the number who were deprived of employment in this field due to this handing over to the private sector ?

(c) If not, why ?

ඇලික් අළුවිහාරේ මහතා (නියෝජ්‍ය වැවිලි කර්මාන්ත ඇමතිතුමා)
(திரு. அலிக் அலுவிறார — பெருந்தோட்டத் தொழில் பிரதி அமைச்சர்)

(Mr. Alick Aluvihare - Deputy Minister of Plantation Industries)
The Answer to this Question is a long one. I am tabling the Answer?

සහමයෙ මෙ තබන ලද පිළිතුර :
சமர்ப்பீட்டத்தில் வைக்கப்பட்ட வினா :
Answer tabled :

ANSWERS

Ministry of Public Administration

Sri Lanka Institute of Development Administration

(a) Yes.
(b) (i) Merces Security Services (Pvt.) Ltd., No. 99 Dr. N. M. Perera Mawatha, Colombo 8.

Directors -
M/s. N. U. Jayawardena,
A. N. U. Jayawardena,
A. Moragoda and
Mrs. Y. N. Perera.

Yes.
Eagle Security Services, 47, Dharmadhara Road, Ratmalana.
Director - Mr. Ashley Abeysinghe

(ii) 2.5.1985.
(iii) Rs. 17,500/- approximately.

15.4.1983.
Rs. 6,650/-.

(iv) 1. Monaro Group 4 Security Services Ltd., No. 65 Palm Grove Avenue, Ratmalana.

Chairman & Managing Director -
R. Saravanamuttu

1. Director - S. V. Meyal, Field Functions, Passal Agency, 74, Mohideen Masjeed Road Maradana.

2. Director - Inland Protective Services, Zareen Dale, Church Garden, Enderamulla, Wattala.

(vii) None

(c) Does not apply.

Ministry of Public Administration

2. Merces Security Services (Pvt.) Ltd., No. 99, Dr. N. M. Perera Mawatha, Colombo 8.

General Manger - Major Sydney Wijyaratna

Sri Lanka Institute of Development Administration

3. Major H. C. P. Wijesinghe, Managing Partner, Escort Security Services, 21/3 De Silva Road, Dehiwala.

4. Mr. Ashley Abeysinghe, Director, Eagle Security, 27, Ratmal Mawatha, Ratmalana.

5. Capt. Kenneth De Zoysa, Sri Gemunu Security Services, 42, Castle Street, Borella.

(v) (1) Rs. 22,744/- p.m. for 6 patrolmen.
(2) Rs. 17,500/- p.m. for 9 patrolmen.

1. Rs. 800/- per guard per month.
2. Rs. 700/- per guard per month
3. Rs. 780/- per guard per month
4. Rs. 800/- per guard per month
5. Rs. 800/- per guard per month.

(vi) To ensure the security of the 8 storeyed building, Government property therein and the officers, in view of the prevalent situation in the country.

The Sri Lanka Institute of Development Administration is the leading training institution in the Island providing managerial training facilities to public officers at different levels. Many officers in the public and corporation sectors participate daily in long term and short term courses. Particularly many officers belonging to different level participate in weekly short term training courses and in view of the situation prevailing in the country an efficient security service is essential for the safety of the institution's property.

The Institution is equipped with a library which has a collection of many valuable books and its protection deserves special consideration. Further in order to ensure the security of vehicles, buildings, valuable audio visual equipment, etc., belonging to this institution, engagement of a private sector security service was considered more satisfactory as there is greater supervision of their work especially in the nights and greater vigilance.

No one was deprived of employment in this field due to the handing over to the private sector, as the watchers employed were in Govt. Service and they reverted to their services on completing the secondment periods.
Does not apply.

SCHEDULE

(a) Ministry of Plantation Industries	Yes	(b) (i) S.D. Agencies Ltd., No. 6, Hemasinghe Mawatha, Koswatta Road, Nawala.	(ii) 1984.10.22	(iii) Rs. 6,500/- monthly (the amount paid during the month varies according to the number of days he has worked during the month.)	(iv) 1. S.D. Agencies Ltd., No. 6, Hemasinghe Mawatha, Koswatta, Nawala. Director - S.D. Dullewa	(v) Rates per month for a Security Guard from 8 to 5 - Rs. 1,380/-	(vi) For security of office	(viii) Nil	(c) Does not arise.
		2. Key Security Services Ltd., 19, Clifford Place, Colombo 7. Owner's name not known				Rates not given to suit the requirements of the Ministry.			
		3. Security & Services, 31, St. Michael Road, Colombo 3. Owner's name not known				- do -			
		4. Security Protects, 129/8, High Level Road, Kirulapona, Colombo 6. Owner's name not known				- do -			
		5. Detect's Security Services Ltd., No. 12, Sea Lane, Colombo 3. Owner's name not known				- do -			
		6. Monaro Group 4, Security Services Ltd., 65, Palm Grove Avenue, Ratmalana. Owner's name not known				- do -			
		7. Management Information Security Services Ltd., 410/16, Galle Road, Colombo 3. Owner's name not known				- do -			
		8. J.P.W. Security & Fire Protection Ltd., 112A, Maddumagewatta, Nugegoda. Owner's name not known				- do -			
		9. Overland Security Services, 24, Sir James Peiris Mawatha, Colombo 2. Owner's name not known				- do -			
		10. Marine & Field Security Services, Ltd., 1st Floor, Y.M.B.A. Bldg. Colombo 1. Owner's name not known							Rs. 1,650/-

(a)	(b) (i)	(ii)	(iii)	(iv)	(v)	(vi)	(viii)	(c)
Rubber Research Board	Yes Security and Fire Protection Services 101, Chatham Street, Colombo 1. Owner's S. Nazaar 441, Galle Road, Colombo 04.	84.12.21	Rs. 12,600/	5. Security Protex 129/8, High Level Rd., Kirulapana, Colombo 6. (Company) Director, Mr. S. W. Perera 6. Trans Lanka Security Service, Esplanado Road, Uyanwatta, Moratuwa. Owner's name not known.	Rs. 1,350/- p.m. for a Security guard. Rs. 45/- per diem for 8 hours for a Security Officer. Rs. 40/- per diem for a 8 hours shift for a Security guard. Rs. 975/-per month for a Security guard for 8 hours service of Office.	For Security of Office.	None	Does not arise.
Sri Lanka Tea Board (Head Office)	Yes Management Information Security Services Limited, 410/16, Galle Road, Colombo 3.	79.06.22	Rs. 11,700/	1. M.I.S. Services, 410/16, Galle Road, Colombo 03. Owner's name not known 3. Monaro Group 4, 75, Palm Grove, Avenue, Ratmalana. Owner's name not known. 4. X Services United Security Services, 12, Mohandiram Road, Colombo 03. Owner's name not known 5. Overland Security Services, 24, James Peiris Mawatha, Colombo 02. Owner's name not known 1. Management Information Security Services Limited, 410/16, Galle Road, Colombo 3. (Limited Company)	unable to provide services until February 1985 Quotation not submitted Rs. 40 per diem to a Security guard who is on duty for 8 hours. Rs. 36 per diem to a Security guard who is on duty for 8 hours and at the rate of Rs. 41 per diem to a Supervisor. Rs. 17/- per diem for a security guard who is on duty for 8 hours. per day.	For Office security	Nil	Does not arise.

(a)	(b) (i)	(ii)	(iii)	(iv)	(v)	(vi)	(viii)	(c)
Tea Research Institute	Mecco Security Services Limited, 20, Mulgampala Rd., Kandy.	75.12.01	Rs. 90,500 per month	<ol style="list-style-type: none"> 1. Mecco Security Services Limited, 20, Mulgampala Road, Kandy. 2. Security and Private Investigation, 26 F, Kallagoda, Badulla. Owner - Mr. H. D. N. Peter. 	Rs. 4,500/- p.m.	For Office security	Nil	Does not arise.
Tea Commissioner's Department	Director, Mr. M. Cassim, 52/1, 1st Floor, Y.M.B.A. Bldg., Colombo 1.	01.01.1985	Rs. 3,300 p.m.	Not called for Quotations.		For Security of the institute.	Nil	Does not arise.
Tea Promotion Bureau.	Management Information Security Services Limited, 410/16, Galle Road, Colombo 03. (Limited Company)	12.05.1978	Rs. 4,635/-	Not called for quotations from any institution.		For Security of the institution	Nil	Does not arise.
	2. Ditetex Security Service Limited, No. 5, Galle face Terrace, Colombo 3. (Limited company)				Rs. 20/- per diem for a security guard who is on duty for 8 hours. per day.			
	3. K. G. Security Services Limited, 117, New Chetty Street, Colombo 13. (Limited company)				Rs. 17.50 per diem for a security guard who is on duty for 8 hours. per day.			
	4. United Security Services Limited, 38, Hospital Street, Colombo 01. (Limited Company)				Rs. 17.50 per diem for a security guard who is on duty for 8 hours. per day.			

Annex 1

NATIONAL YOUTH SERVICES COUNCIL

(a) Yes.

(b) (i) Interco Services Ltd., 1165 1/1, Kotte Road, Rajagiriya,
A. J. Rajasuriya,
Managing Director,
Interco Services Ltd., 1165 1/1, Kotte Road, Rajagiriya.

(ii) Maharagama Office - 15.08.1984
Head Office - 01.05.1985

(iii) Maharagama Office - Rs. 16,275/- for 31 days
Head Office - Rs. 11,625/- for 31 days

(iv) Applications have been called for Maharagama Office.
Names and Addresses of applicants

1. Interco Services Ltd., 1165, 1/1 Kotte Road, Rajagiriya.
2. M.F.N. Services Ltd., 52/1, First Floor, YMBA Building, Colombo 01.
3. N.D. Agencies Ltd., No. 6, Hemasinghe Mawatha, Koswatta Road, Nawala.

Names and Addresses of owners :

1. Mr. A. J. Rajasuriya, Managing Director, Interco Services Ltd., 1165 1/1, Kotte Road, Rajagiriya.
2. Managing Director, M.F.N. Services Ltd., 5 2/1, First Floor, YMBA Building, Colombo 1.
3. Mr. N. R. Dullawe, Managing Director, N.D. Agencies Ltd., No. 6, Hemasinghe Mawatha, Koswatta Road, Nawala.

It has also been decided to hand over the security services of the Head Office to the Security Section of Maharagama.

1. Mr. A. J. Rajasuriya,
Managing Director,
Interco Services Ltd.,
1165 1/1, Kotte Road,
Rajagiriya.

(v) *Maharagama Office*

Interco Services Ltd., Rs. 9540/- for 24 hours per day
M.F.N. Services Rs. 20550/- for 24 hours per day
N.D. Agencies Ltd., Rs. 6400/- for 16 hours per day

Head Office

Interco Services Ltd., Rs. 11,625/-

(vi) To get a better service under the prevailing condition.

(vii) All the watchers have been given appointments as labourers on their consent.

(c) Not relevant

Annex 2

NATIONAL APPRENTICESHIP BOARD

(a) Yes

(b) (i) Interco Services Ltd., 1165 1/1, Kotte Road, Rajagiriya.
A. G. Ragasuriya,
Managing Director,
Interco Services Ltd., 1165 1/1, Kotte Road, Rajagiriya.

(ii) Maharagama Office - 15.08.1984
Head Office - 01.05.1985

(iii) Maharagama Office - Rs. 16,275 for 31 days
Head Office - Rs. 11,625 for 31 days

(iv) Applications have been called for Maharagama Office.

Names and Addresses of applicants :

- (1) Interco Services Ltd., 1165 1/1 Kotte Road, Rajagiriya.
- (2) M. F. N. Services Ltd., 52/1, First Floor, YMBA Building, Colombo 01.
- (3) N. D. Agencies Ltd., No. 6, Hemasinghe Mawatha, Koswatta Road, Nawala.

Names and Addresses of owners :

1. Mr. A. J. Rajasuriya, Managing Director, Interco Services Ltd., 1165 1/1, Kotte Road, Rajagiriya.
2. Managing Director, M. F. N. Services Ltd., 5 2/1, First Floor, YMBA Building, Colombo 1.
3. Mr. N. R. Dullawe, Managing Director, N. D. Agencies Ltd., No. 6 Hemasinghe Mawatha, Koswatta Road, Nawala.

It has also been decided to hand over the Security Services of the Head Office to the Security Section of Maharagama.

1. Mr. A. J. Rajasuriya,
Managing Director,
Interco Services Ltd.,
1165 1/1, Kotte Road,
Rajagiriya.

(v) *Maharagama Office*

Interco Services Ltd., Rs. 9540 for 24 hours per day
M. F. N. Services Rs. 20,550 for 24 hours per day
N. D. Agencies Ltd., Rs. 6,400 for 16 hours per day

Head Office

Interco Services Ltd., Rs. 11,625.

(vi) To get a better services under the prevailing condition.

(vii) All the watchers have been given appointments as labourers on their consent.

(c) Not relevant

APPRENTICESHIP TRAINING INSTITUTES

(a) Yes.

(b) (i) Hotel Security Services, 97/5, Station Road, Homagama.
Major S. W. Jayasekera (Retd.) - Proprietor.

(ii) 1.10.1985.

(iii) Rs. 29,000.

(iv) } Statements attached.
(v) }

(vi) Due to unsatisfactory performances of duties by N.A.B. watchers. It is also important that in view of the costly machinery & equipment at the Apprenticeship Training Institute Moratuwa & Technician Training Institute, Katunayake, trained Security Personal should be engaged.

(vii) None.

NAMES & ADDRESSES OF SECURITY SERVICES & THEIR QUOTATIONS

Name & Address	Hours of Duty	O.I.C. (p.m.) Rs. Ct.	Hours of Duty	S.S.O. (p.m.) Rs. Ct.	Hours of Duty	S.O (Guard) (p.m.) Rs. Ct.	Hours of Duty	J.S.O (p.m.)	Cash Transport
1. Demarsean Group Ltd., 571/17 Galle Rd. Colombo 6.	12	2,400.00	8	2,100.00	8	1,800.00	-	-	1% Total Cash carried
2. Alpes Network Security Ltd. 34, 36th Lane, Colombo 6.	8	2,350.00	-	Same	8	1,650.00	-	-	-
3. Security & Fire. Protection Services, 101, Chatham Street, Colombo 1.	-	-	-	1,650.00	8	1,400.00	-	-	-
4. Southern Security Services, 934/1 A. G. Hiniappuhamy Mawatha, Colombo 13.	-	-	-	-	8	1,000.00	-	-	-
5. Provincial Security Services (Pte) Ltd., 380/74, Baudhaloka Mawatha, Colombo 7.	-	1,850.00	8	1,763.20	8	1,459.20	8	1,337.60	Negotiable
6. Sri Lanka Inst. of Caretaking Establishments, 10/7, Pinthaliya Road, Mount Lavinia.	8	1,800.00	8	1,500.00	same	-	8	1,200.00	-
7. Mercs (Pvt) Ltd., 92, Cotta Rd., Colombo 8.	8	-	-	-	12	2,520.00	-	-	-
8. Key Security Services Ltd., 13, De Fonseka Place, Colombo 4.	8	2,800.00	8	2,300.00	-	-	8	1,750.00	500.00
9. United Security Services Co., 38, Hospital Street, Colombo 01.	-	-	8	1,800.00	8	1,590.00	-	-	-
10. S. D. Agencies Ltd., 6, Hemasinghe Mawatha, Koswatta Rd., Nawala.	8	2,150.00	8	2,080.00	8	1,650.00	8	1,500.00	1% Escorting cash depending on the distance
11. Ex-Services United Security Services, 12, Muhandiram Rd., Kollupitiya.	8	1,350.00	8	1,200.00	-	-	-	-	-
12. Metropolitan Security Services, 97, 1st Division, Maradana.	-	1,600.00	8	1,500.00	8	1,300.00	-	-	-
13. Alert Security Services, 234, Cotta Raod, Colombo 8.	OFFICERS OF ALL GRADES				8	1,350.00	-	-	-
14. Sisira Security Services, 11, Siripa lane, Colombo 5.	8	1,500.00	8	1,500.00	8	1,300.00	-	-	-

Name & Address	Hours of Duty	O.I.C. (p.m.) Rs. Ct.	Hours of Duty	S.S.O. (p.m.) Rs. Ct.	Hours of Duty	S.O (Guard) (p.m.) Rs. Ct.	Hours of Duty	J.S.O (p.m.)	Cash Transport
15. Vigilant Security & Investigation Services, 51, Pereira Lane, Colombo 6.	8	2,750.00	8	2,450.00	8	2,200.00	-	1,625.00	-
16. Provincial & City Security Services Ltd., 7, Fife Road, Colombo 5.	-	1,750.00	8	1,590.00	-	-	8	1,290.00 per guard	75.00
17. H.P.T. Management & Secretarial Services Ltd., P.O. Box 1077, Colombo.	8	2,250.00	same	-	8	1,500.00	-	-	Negotiable
18. Hotel Security Services, 97/5, Station Rd., Homagama.	-	-	8	1,275.00	8	1,085.00	8	1,000.00	Same charges
19. Security Protex, 129, High Level Rd., Colombo 6.	-	-	8	2,000.00	8	1,450.00	-	-	Escorting cash 25.00
20. Business Security Services Ltd., 18/1, Austin Place, Colombo 8.	8	1,750.00	8	1,650.00	-	-	8	1,450.00	-
21. Orient Security, 179 A, Jayantha Mawatha, Colombo 10.	-	-	8	1,730.56	8	1,256.11	-	-	No charge
22. Interco Services Ltd., 1165 1/1 Kotte Road, Rajagiriya.	-	2,250.00	8	2,000.00	8	1,800.00	8	1,500.00	Negotiable
23. Tamali Security & Investigating Services (Pvt.) Ltd., 32/3, Gnanasiri Mawatha, Kolonnawa.	-	3,600.00	-	-	-	-	8	1,200.00	-
24. Soysa Security Co., Ltd., 164, Thimbirigasyaya Road, Colombo 5.	8	1,800.00	-	same	-	same	8	1,350.00	-

විසර්ජන පනත් කෙටුම්පත, 1986

ඉන්ෂූරිංග්ස් ස්ටැන්ඩර්ඩ් 1986

APPROPRIATION BILL, 1986

කාරක සභාවෙහිදී තවදුරටත් සලකා බලන ලදී.—[ප්‍රගතිය දෙසැම්බර් 13.]

[කාරක සභාවේ මුලාසනාරූප විය.]

ලැංකේහි මෙහෙයුම් ආරාමයට පත්වීම. — [දෝර්ස්ට් : 13 ඩිසැම්බර්]

[ප්‍රධාන මාතෘකා අතරින් තේරුම් ගත් කාරක සභාවක්.]

Considered further in Committee.—[Progress : 13th December]

[MR. SPEAKER in the Chair]

136 වන ශීර්ෂය.— ඩිවර අමාත්‍යවරයා

1 වන වැඩ සටහන.— සාමාන්‍ය පරිපාලන සහ කාර්ය මණ්ඩල සේවා - පුනරාවර්තන වියදම, රු. 2,00,41,000

තේරුම් 136— කැබ්ලිනේෂන් අමාත්‍යවරයා

නිකුත් කිරීමේ ක්‍රියාවලිය 1.— පොදු නිලධාරීන්ගේ ප්‍රතිපාදන ප්‍රවේශන - වර්ධනය සඳහා, රුපා 2,00,41,000

HEAD : 136.—MINISTER OF FISHERIES

Programme : 1 - General Administration and Staff Services - Recurrent Expenditure, Rs. 20,041,000

සභාපතිතුමා (තේරුම්) (The Chairman) Minister of Fisheries : Heads 136 and 137. The vote will be taken at 12 noon.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා (මු. ලක්ෂ්මන් ජයකෝඩි) (Mr. Lakshman Jayakody) I move,

"That the Programme be reduced by Rs. 10"

Sir, Before I start, I want to pose certain questions to the Hon. Minister so that he can look into them and let me know what has really happened.

මා සභාපතිතුමා, අපට වික දවසකට කලින් දැනගන්නට ලැබුණා, මා ආදායම් විශාල හිඟයක් තිබෙනවා යයි කියා මා ආදායම් වික මා මිල පහත දීමට පිණිස මාලදිවයිනෙන් මා ගෙන්වන්නට යනවා කියා එහි ඇත්තක් තිබෙනවාද, එතම තම අපේ ගිණකරණ ගවඩා පිහිටුවන්නේ කොහේද කියා මම දැනගන්නට කැමතියි.

[ලක්ෂමන් ජයකොඩි මහතා]

දෙවැනි කරුණ මෙයයි. සුළු සුලුගිත් විපතට පත් ධීවරයින්ට අද වන තුරුත් වන්දියක් ගෙවා නැත. සාමාන්‍යයෙන් රක්ෂණය වීමේ පුරුද්ද නම් ධීවරයින්ට ඒ තරම් නැත. රක්ෂණය වී නැතත් ධීවර අමාත්‍යාංශයෙන් හෝ ධීවර සංස්ථාවෙන් ඒ අයට වන්දියක් ගෙවන්නට ඕනෑ. නමුත් ඔවුන්ට එවැනි වන්දියක් ලැබී නැත. විපතට පත් වන අතින් අයට නම් යම් මුදලක් ගෙවනවා. රක්ෂණය කරන්නේ එදිනෙදා වෘත්තියේදී සිදුවන අපහසුතාවයන් සම්බන්ධවයි. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වූ විට අපි මොකක් හෝ නොග මුදලක් ඒ අයට දෙන්නට ඕනෑ. එය ගරු ඇමතිතුමාත් පිළිගන්නවා ඇති.

ක්‍රස්තොරී ප්‍රහාරයෙන් අනාච්චුවත්ට ආහාර සලාකය පමණක් දීලා වැඩක් නැත. ඔවුන්ට නැවත එහි යන්නට බැරී නම් රුකියාව කරන්නට විකල්ප ස්ථාන සොයා දෙන්නට ඕනෑ. දැන් මේ කාරණය නිසා මිගමු මුහුදෙන් දැල් එකපිට එක එලා ආරාධුල් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා මේ මිගමුවේ ධීවරයින් සහ ක්‍රස්තොරී ප්‍රහාරයෙන් විපතට පත් ධීවරයින් අතර නම් වෘත්තියේදී ආරාධුල් පැනනොනගින අන්දමට යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මම ඉල්ලා සිටින්න කැමතියි.

සංස්ථාවට අයත් මිගමුවේ පිහිටි ශිනාගාරය දැන් වසා දමා තිබෙනවා. එහි වැඩ කෙරෙන්නේ නැත. ඒ නිසා ඉතාමත්ම අඩු මුදලකට පොද්ගලවික අංශයට මාරු විකුණන්නට මාරු අල්ලන අයට සිදු වී තිබෙනවා. එමෙන්ම මිගමු කලසුවේ ඉස්සන් අසුටු විට දිනක් තුළදී ඉස්සන් කේටල් කර අඩු මිලකට පොද්ගලික අය මිලදී ගන්නවා. ඒ නිසා ඒවා ධීවර සංස්ථාව මගින් මිලදී ගන්නා ලෙස ඉල්ලීමටත් මට සිදු වී තිබෙනවා.

පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩලයක් මගින් මිගමුවේ ශිනාගාරයක් ඉදි කලා. එය ප්‍රාණවත් කර ගනිමින් කියා මේ දක්වාම අපි බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් එවැනිකක් කර නැත. අන්න ඒ නිසා මේ අපේ වැල්ලට සම්බන්ධ කරුණු ගැන ගරු ඇමතිතුමා සැලකිලිමත් වෙමින් කියා මම විශ්වාස කරනවා.

Now, I would like to come to the more major issues of the Ministry. Sir, you will recollect that sometime ago there was a big hue and cry in this House. Charges were levelled against very important people, the Hon. Minister's Secretary and the Secretary, Ministry of Plan Implementation about the Cey-Nor problems. I think there is a Regulation before this House to make Cey-Nor a Government Business Undertaking. Sir, at that time the Hon. Minister not only charged the former Secretary of misappropriation of funds but he also called him a Emil Saundranayagam. Fourteen months have passed since but that CID report has not come to our hands!

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
I rise to a point of Order.

The CID is investigating into this Cey-Nor matter. It has come to the final stages and part of the report is with the Attorney-General. I do not think this matter should be discussed here.

සභාපතිතුමා
(ඡායා)
(The Chairman)
The hon. Member cannot discuss that matter.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාජයා)
(Mr. Lakshman Jayakody)
I am not going to discuss it, Sir.

සභාපතිතුමා
(ඡායා)
(The Chairman)
Even reference to it cannot be made.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාජයා)
(Mr. Lakshman Jayakody)
I am going to say about the delay in the CID report.

සභාපතිතුමා
(ඡායා)
(The Chairman)
That is a different matter.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
I have given an undertaking to this House that this matter will be concluded and the report will go to the Attorney-General. What more does he want?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාජයා)
(Mr. Lakshman Jayakody)
I accept that.

සභාපතිතුමා
(ඡායා)
(The Chairman)
No more comments on that subject again.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාජයා)
(Mr. Lakshman Jayakody)
All right. What about the CID report of Aloy Fernando? What are you going to do about that?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
I do not know anything about it.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාජයා)
(Mr. Lakshman Jayakody)
There is a CID report. The CID inquired about the Finland business of Cold Stores. What has happened to that report?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
Please give me notice of any questions that the hon. Member wants to ask. I will answer them.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)
Sir, I am asking a question.

සභාපතිතුමා
(ඡී.වැර)
(The Chairman)

The hon. Member can ask the question. The Hon. Minister can make note of it and reply.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

There is another CID report about some furniture business with some Lalsiri and Buddhiwickrema and some others.

චේට්ටේ පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

Sir, these are all matters pertaining to Cey-Nor.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

He is trying to cut off everything. I am not prepared. (Interruption) - There are three CID reports.

චේට්ටේ පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

I made it quite clear that you cannot discuss that matter.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)
Fourteen months have passed.

චේට්ටේ පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

He is coming round and round to the same point. (Interruption) - He has no business to do that.

සභාපතිතුමා
(ඡී.වැර)
(The Chairman)

Hon. Member for Attanagalla, I have given my ruling on the subject. There should be no more comments.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I know that. He has said about Emil Saundranayagam. Therefore, I want the Hon. Minister to submit that. Secondly, I do not want to touch on that matter because the Hon. Minister promised this House that he is going to submit it.

චේට්ටේ පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

Not once. I have said that a number of times.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

He said that it has come to the final stages now. The Hon. Minister promised it but for the last fourteen months he has not done it. That is my complaint.

චේට්ටේ පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

I am not investigating. The investigation is being done by the CID.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Sir, I want to refer to this ADB aqua-culture foreign funded project for 4 million dollars. Up to now, how far have you gone with that? The only information that we have got is that you have purchased fourteen vehicles. Beyond that there nothing, and those vehicles are not used for the aqua-culture project. They are being housed in the Ministry and various people are using them. I do not mind people using them for aqua-culture projects. The Secretary has one vehicle and the Ministry has another. Then, there is a Blue Bird car. Then there is a lady who is using it. Then there are Pajeros being used by the Private Secretary, and also Pajeros for the Hon. Minister's private Security. I think this is in the name of aquaculture project! But has nothing to do with the aqua-culture projects. Therefore he must explain to us why are there a massive number of vehicles.

I am happy, Sir, I must congratulate His Excellency because at long last he has realised that he should appoint a Commission. I saw in the press yesterday that one of the Supreme Court Judges Mr. Parind Ranasinghe is going to head it. It is an excellent idea. hope he will look into this matter. - (Interruption)

Then there was another Japanese TV set that was sent on another project. Now what happened to those TV sets. That is for the training purposes. But, we have not yet seen any of these TV sets being brought there for training purposes! How many people have you trained? I would like to know, Sir, where those TV sets are, because apparently, these TV sets are missing now.

චේට්ටේ පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

The TV sets were in a certain house. I got it back.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Excellent! That is what I say. Now he is coming out with it.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

It was in your friend's house.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

My friend! I have no such friends, Sir.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

The latest addition to your list.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

No, no. We have no such friends. I am asking what happened to these TV sets.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

පරණ යාච්චා ලඟ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

A friend is a person who informs us where these things are. I would like to know where these things are. Do not make those statements like that. You must be undred per cent sure.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

පත්තපු යාච්චා ලඟ

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

What is the meaning of this Sir. This is not personal ease. Let the Hon. Minister not be personal, because I n not going to be personal.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

මම කීවේ තැනැ කාගේ යාච්චාද කියා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

It is very bad for you to treat people like that.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

මම කීවේ "පරණ යාච්චා" කියා. මම කීවේ තැනැ කාගේ යාච්චාද කියා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

I have not friends, Sir, in this. I am looking after the national interest, and nothing beyond that.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

අගනගර නමයි යන්නේ!

පු. හ. 9.15

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

I would like to note every thing. I would like to have a commission appointed, Sir, to probe into this matter, because even a TV set that has been there, it should be commissioned.

Now, Sir, he had said about these subsidies. I want him to table the list of subsidies for boat motors and boats given to each electorate. I do not want it for the country. For the country it is available. How much do you give Tangalla? How much did he give Hambantota? How much did he give right along the coast? How much did he give to Panadura? How much did he give to Kalutara? How much did he give to Balapitiya? How much has he given to Negombo and Wennappuwa. I am going right up to Kalmunai, that entire area electorate-wise. How many boats have he given? Because you will realise the manner in which these boats were given.

I am also made to understand that inland fisheries division is to be made a corporation. Is that true? When you do so you ought to have a chairman, working directors, secretaries and a whole lot of people will be there. Also there is another thing. Today we get fingerlings for almost nothing, at least free. But once you make it a corporation, it becomes a new business venture. Therefore, Sir, I would like to know from the Hon. Minister what he is going to do, because this is one sector where there was a development. From 1977 up to 1983, Sir, I think from 7,000 tons it rose up to about 38,000 tons. But you always treat the year 1977 as the base year. You must treat 1976 as the base year because half of 1977 it was the SLFP regime. But if you do not look into that, you will realise what a change it is now.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

In the latter half of 1977 we could not do anything because it was -

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Now, Sir, another matter which I want to know is about the performance. Now, in 1984, he said that he was going to have a CFC joint venture in fisheries. I do not know what has happened. I would like to know that, Sir, because there are various people being paid massive salaries.

Now, take for instance, Cey-Nor.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

Again you are referring to Cey-Nor.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

I am taking the salaries that you are paying to a business undertaking today. I can refer to that. Not about the rackets, but about the others. How much are you paying the Competent Authority ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

The same salary that he got when he was in the company.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

How much is the retired inspector being paid ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

The same salary.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

How much is the Deputy General Manager of Lunuwila being paid ? They are given Lancer cars and sixty gallons of petrol. What are the qualifications for these people to hold these posts ? There is another gentleman, one Mr. Dissanayake he has been compensated, retired, brought in and is being paid. They may be good people, but this is wrong. Therefore, the Hon. Minister must look into this and let us know.

There is another matter which I want to bring to the notice of the Hon. Minister. That is with regard to the Fisheries stalls in Colombo, or anywhere else. How have you given them out ? Are you keeping to tender procedures or are you not ? If you have given any stalls

out without tenders, please name those stalls and to whom you have given them out. Stalls have been given out without tender procedures and that is a very serious matter. The Hon. Minister must kindly look into that matter and see that something is done about those stalls.

I am very sorry that I have to raise this matter in this manner, namely, that the Progress Report of the Ministry from 1977 to 1985 had been put into our dockets only this morning. I saw the Sinhala copy collected it and rushed for an English copy in the morning today. I came to office at 8 O'clock today because I wanted to read what this Report was. I went through it and found some glaring points which I want to bring to his notice and ask him why there has been this delay in issuing this Report. Apparently, the Sinhala copy came only this morning.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

These copies were put there on Friday.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Which one ? The Sinhala copy ? I challenge you to prove that the Sinhala copy was put there on Friday ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

It was brought from the Ministry on Friday.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

That may have been, but I challenge you to prove that it was put out on Friday.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

I do not know at what time it was put out.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

The Sinhala copy came late. You did not send the Sinhala copy because most of us read the Sinhala copy. I rushed in the morning and collected the English copy.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

This was distributed at the Consultative Committee one week ago.



ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Well, I am not a Member of the Consultative Committee.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)

(Mr. Festus Perera)

You have every right to come.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No, I cannot. How do I know when you will meet ? I am not a member of the Consultative Committee. But the fact remains that if you had given us the Reports earlier we would have gone into them earlier and found out what it was all about. It is a Report where organizational structures have undergone changes. There is no change in 1979. This is all nonsense. I looked into every budgetary allocation that you have made from 1979 and I find that there is no organizational structures. Every organizational structures in 1979 or 1978. You were the Minister, not the previous Minister, who was the Member for Dehiwala. You did that. But since 1979 nothing has changed. But you bring it in this Report. Why are you bringing in this Report in 1985 ? If there has been an organizational structure of 1985, you should have said that there is an organizational structure in 1985.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)

(Mr. Festus Perera)

Please read the heading.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

There is nothing to read. This is exactly what you have tried to do. You should not have done this. You should have given us the Report of 1985. You are hiding the Report of 1985. You have jammed the whole thing together. While I was going through this I found that you are taking more of the 1983 record because in 1984 there is no production ; as for 1985 - we do not know what is happening. You are hiding all these facts. What is wrong ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)

(Mr. Festus Perera)

I am not so blind as you are.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

The following agencies are functioning under this Ministry : The Ceylon Fisheries Corporation ; running at a big loss ; the Ceylon Fisheries Harbour

Corporation, always running at a loss ; the National Aquatic Resources Agency, the Research Division, which we think should not run at a loss - the Research Division does research on whales and not on fish.

I cannot talk about Ceynor. We can discuss Ceynor, but we cannot talk about Ceynor ! Is it running at a loss or profit now ? I want to know that because it has nothing to do with that inquiry.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)

(Mr. Festus Perera)

It has always been running at a loss.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

And this is also running at a loss. Why ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)

(Mr. Festus Perera)

How can I answer that question ? Why are you asking me ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I cannot say why because there is an inquiry. If we are given a chance, to say why this is running at a loss -

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)

(Mr. Festus Perera)

It was not under me - till I took over. You must understand that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I told you not to have that connection. I warned you not to have that connection between the Secretary and Ceynor. You defended him to the very last. I was the most critical man on that issue. You did everything because you were blind to everything.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)

(Mr. Festus Perera)

I had to do it on the reports.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

You defended him because you were blind to everything. You forgot everything. You knew everything but you did not want to come out with it. This is what happened to the Ministry. This Ministry is

a complete shambles, Sir. I am very sorry to say that. I thought the Hon. Minister, being a person from Wennappuwa and who has a birth right to fisheries, would know. If the Hon. Deputy Minister did something wrong I would not have raised it because I would leave a lot of allowance for him because this is a subject that is new to him. But here, the Minister should have done better. Take for instance -

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Running with the hare and hunting with the hound !

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාච්චාරියා)
(Mr. Lakshman Jayakody)

I want something clean, I do not want anything fishy or shady. Please remember that.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Running with the hare and hunting with the hound !

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාච්චාරියා)
(Mr. Lakshman Jayakody)

Who ? It may be your people. Not I.

Sir, the Hon. Minister has given Rs. 1,406 million as the capital investment in the Fisheries sector for the whole period. How much of it was utilised ? Please let me know how much of it you have utilized. You have given only the amount. You say we have allocated so much of money. But how much of it was utilized ? You will realize that allocation was not enough. Less fish being caught and the price of fish has gone up. This is the result of under-utilizing the monies that have been given.

Then he has collected some statistics on fish production. We know who collect these statistics. It is done by your Fisheries Inspectors who are in Negombo. I know one such gentleman. He says, "We go and just collect the figures and send them up". This is how they do it. What happens is this. The best year you have had was 1982 when you got a harvest of 203,588 tons. Since then it has come down and down, and this year it has reached 166. And what is your everlasting excuse ? It is the cyclone damage which took place about five years ago. The Wadge Bank problem which was there long years ago and the ethnic problem which is a hackneyed excuse for the slightest thing. But I will show you where the ethnic problem did not have any connection but your production has come down. Did you have any ethnic problem for the inland fisheries ?

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Why not ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාච්චාරියා)
(Mr. Lakshman Jayakody)

Where ? Inland fisheries are in our areas, in tank areas.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

You do not understand fisheries at all.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාච්චාරියා)
(Mr. Lakshman Jayakody)

Only you can understand ! This is the point, Sir. We are fish eating people. We do not catch fish. But I have gone to these *wadiyas*.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Do you know wher the fishermen live ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාච්චාරියා)
(Mr. Lakshman Jayakody)

We live near Negombo. These things do not come to us naturally.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Please understand fisheries before you talk.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාච්චාරියා)
(Mr. Lakshman Jayakody)

But we have seen these things hapening. He also says there is no private investment. Why ? Why is there no private investment ? I am reading from his own report which I got in the morning. He says : No private investment-cyclone damage-Wadge Bank-ethnic problem. He gives the same old excuses right through.

වෙස්ට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

They are the real excuses.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

We have the balance sector. What have you done with the balance sector, the south-east sector, the southern sector, the north-west sector? All right, the eastern sector is now damaged due to the cyclone, but what have you done?

වෙස්ට් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

You destroyed the fisheries in Ceylon.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

The famous hackneyed phrase is "You destroyed the fisheries, you did this and you did that." For eight years the fisheries have been under the direction of this Government and this was the hackneyed story for the last eight years because you have to hide a lot of things. I will come out with all those things if you talk about the last Government. Because the last Government figures are not given in this report. I challenge you to include the 1976-1977 figures. At that time we did not have much money.

Another beauty is, he says we are eating more fish today. He says :

"Increased production of fish during the period enabled the per capita consumption of fish to be increased from Rs. 10.40 kilograms in 1977 to Rs. 13.61 in 1982".

Here the industry is crashing down. If you take the 1977 figures and today's figure you will see that it is crashing down. He says consumption is more. So obviously for the consumption to be more, you have taken in two things. Either you are bringing in the fish from the Maldivian Islands or - it may or may not be true - you have added on to these figures the imports of canned fish that come into this country. This is what you have done. The consumption of canned fish has gone up. The consumption of canned fish is very high in Negombo, do you know that? Amongst the fisher folk it is very high because they like to have a different taste. The consumption of canned fish in Negombo is higher than the consumption of ordinary fish. Therefore, Sir, you cannot say that consumption has gone up.

Your fish people are not eating.

වෙස්ට් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

People are not eating?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

They eat little because there is little to eat.

වෙස්ට් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)
Is that so?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

You can only laugh about it, Sir. Then about issue of outboard engines, as I said earlier give it electorate - wise. How much have you given to Wannappuwa. How much have you given to Gandara, Indikosgoda, Wauwa, Sapugama and all those areas? Find out how much you have given to Tangalle. Find out how many boats you have given to Tangalle and how many you have taken.

වෙස්ට් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

I want to know, Sir, whether the hon. Member is making an allegation against me. If so, he must do it by way of a substantive motion. I raise a point of Order.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I am asking what the distribution of boats is.

වෙස්ට් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

He cannot make that allegation. He must first ask me the question. He has no business to ask -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I am putting it in question form.

වෙස්ට් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

You are making an allegation.

සභාපතිතුමා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)
(The Chairman)

I do not think even that is permissible. You cannot ask questions. You can raise it as a point. I do not want this debate to provoke the Hon. Minister to answer your questions.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I will raise it as a point, so that the Hon. Minister has a right and a duty to let the House know -

වේපසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

This is a mud-slienging campaign in the House.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

You bring up your points. Please do not pose questions.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

All right. I will put it in another way in English. Sir, the Hon. Minister has a duty to let the House know and to let you and me know how the distribution of these boats has taken place in various electorates of this country. It is his duty, Sir.

වේපසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

Why not ? If you ask a question, I will let you know.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I know Panadura is all right. There he says he is prepared to answer !

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

You need not answer those questions.

වේපසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

You are not asking a question. You are making allegations.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, I am not.

වේපසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

You are.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

This is the point ? What is this, Sir ? What is debating this House ? He does not understand how to debate in this House. I am just asking him to please let us have the information.

වේපසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

Put it that way.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Now that is one thing, Sir. He has distributed 5,995 boats, according to this report. I am not going outside this report. I got it this morning, I took about an hour to look into it. He has brought in 10,779 engines. The increase was only 40,000 tons of fish. Can I ask the question : is that enough ?

වේපසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

You ask the question and give me notice. I will answer the question.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You purchased 5,995 boats, you purchased 10,779 outboard engines and gave to the people, but the result is only 40,000 metric tons of fish. Is that enough for the whole year ?

With regard to the cyclone and rehabilitation, it is the same story. In 1982, 1983 and 1984 it was the same and in 1985 also it will be the same. There is nothing new. This Ministry must show what it has done.

With regard to Fisheries Co-operatives there is the appointment of Director (Marine) ; nothing new. Regarding transfer of ownership there is nothing new. - (Interruption) I asked the same question in 1977. You were not here.

හරිත්ද් කොරයා මහතා (கிஷோர் ராஜ் பர்ப்பாலன் காமராஜ்)
(திரு. ஹரித்திர கொறையா — பொது நிர்வாகப் பிரதி அமைச்சர்)
(Mr. Harindra Corea - Deputy Minister of Public Administration)

Under the previous Government ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You are getting worried because you are getting threats from the people of your area coming to know that they are not getting enough boats. I know that. I know that people in Chilaw are getting very worried that they are not getting enough boats.

හරිත්ද් කොරයා මහතා
(திரு. ஹரித்திர கொறையா)
(Mr. Harindra Corea)

No, Sir, I deny that. It is more complicated -

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Do you say that people of Chilaw are getting enough boats ?

funded agencies and all those funded agencies which are giving you aid, and they will think we are muffs for bringing these things up.

Then, in 1983, the production of inland fish was 36,068 metric tons. In 1984, the Central Bank report says, it was 31,984 metric tons – a shortage of 5,000 metric tons. Was this due to the ethnic problem ? This is about inland fisheries, mind you; it has nothing to do with the sea.

Housing – he boasts in this report that he has constructed 1,548 houses. Is that true ? He cannot put that into this report because you will find overlapping of figures. This report is a progress report. Where the construction of houses is concerned it was not he who did it, but it was the Hon. Prime Minister and the Hon. Minister for Housing & Construction. He is the one who did it. You did not pay any money to the Minister of Housing and Construction. So you cannot take all the credit for that.

Sir, the Insurance Scheme is an old story. Here, in this report you talk about insurance :

“Though a compulsory insurance scheme is now in force, it is not yet fully effective and presently propaganda work is being done to make the fishermen aware of the benefits.”

You said that there is an insurance scheme. When I asked you to give a lump sum to the people affected by the ethnic problems, you said there was an insurance scheme operating. Here, in this report it says :

“Though a compulsory insuranscheme is now in force, it is not yet fully effective and presently propaganda work is being done to make the fishermen aware of the benefits”.

So you are teaching the fishermen. You think that they know about insurance. They do not know. See what has happened.

ඊක නමයි. තමුත් වාර්තාවේ තිබෙන්නේ එහෙම නොවෙයි. හරු මන්දිතුමා. බලයෙන් රක්ෂණය කරගන්නට අපි බලාපොරොත්තු වෙලා තිබුණත් එහි ප්‍රතිඵල අඩු වෙලා තිබෙනවා. ඊට හේතුව ප්‍රචාරය මදිකමයි. අනෙක් කාරණය ධීවරයන් එයින් ලැබෙන ප්‍රයෝජනය නොදන්නා කමයි. මේ විධියට තිබෙනවා මේ වාර්තාවේ 7 වන පිටුවේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටරස් පෙරේරා)
(Mr. Festus Perera)
වරද මොකද ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

තමුත්තාත්තේ ඊට කලින් කීව්වේ මොකක්ද ? ඊක නොවෙයි කීව්වේ. ඊට ටිකක් වෙනස්වයි කීව්වේ. මම කීව්වා. මුළු මුදලක් දෙන්නය කියා. තමුත් තමුත්තාත්තේ කීව්වා “ඉන්සුරන්ස් ස්කීම්” කියලා. “ඉන්සුරන්ස් ස්කීම්” එක තිබෙන්නේ මවාට නොවෙයි.

හරින්ද්‍ර කොරයා මහතා
(ති. හරිින්ද්‍ර කොරයා)
(Mr. Harindra Corea)

You asked for the number of engines we got, and the number of boats we got.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

That is what I am asking him. He is not prepared to give it to me.

හරින්ද්‍ර කොරයා මහතා
(ති. හරිින්ද්‍ර කොරයා)
(Mr. Harindra Corea)

We are satisfied.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Oh, you are satisfied.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටරස් පෙරේරා)
(Mr. Festus Perera)

Sir, he must not tell lies in this House because he says that I am not prepared to give it. He is a man who does nto understand fisheries at all.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I am not lying to you. I am questioning –

සභාපතිතුමා
(ශ්‍රී ලංකා)
(The Chairman)

He will reply to all the points you have raised. Hon. Minister, please do not get up to answer questions at random. You can answer them in your reply.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Inland Fisheries – when did you start Inland Fisheries ? In 1979. That is the base year. But here the report says, “since 1977 witnessed the transformation of the inland fisheries sector from a relatively insignificant sub-sector to a major productive sector”. That is not correct. You started in 1979. But your report is for 1977. These reports go to the ADB, these reports go to Abudhabi funded agencies, these reports go to Finland

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
එහෙත් ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

"ඉන්දුජවරත්ස් සකිම්" එකෙත්වත් සල්ලි හමුවූ වෙත්තේ තැනූ නේ ? ඒක තමයි කියන්නේ කිසිම වැඩපිලිවෙලක් සකස් වෙලා තැනූ කියා. අර බස් සර්විස් වගයක් දලා තිබෙන්නවා. [බාධා කිරීම] ඇත්ත. බස් සර්විස් 12ක් තිබුණා. අද කියද තිබෙන්නේ ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

බස් දුටුකේ කොහොමද තුස්තවාදය තිබෙන කොට ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

අද තිබෙන්නේ හතරයි.

පී. එස්. එල්. ගලපපත්ති මහතා (දෙවිනුවර)
(ති.රු. ඒ. ආච. ආච. කල්පපත්ති — දෙවිනුවර)
(Mr. P. S. L. Galappaththy - Devinuwara)

ඒවා තිබුණු කාලයේ හොඳ සේවයක් කෙරුණා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

මම පිලිගන්නවා. හොඳ සේවයක් වුණා. පාඩුවට දිවිවත් හොඳ සේවයක් වුණා. නමුත් මොකද වුණේ ? අද යන්නේ බස් හතරයි.

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(ති.රු. ඒ. ආච. ආච. කල්පපත්ති)
(Mr. P. S. L. Galappaththy)

උතුරේ යන්න පුළුවන්කමක් තැනූ නේ ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

ඒක තමයි. උතුරට යන්නට බැහැ කියලා මේ ගරු සභාවේ කියන එකත් ලොකු දෙයක්. මොකද, වගෙන් ඔරෝ හානාවෙන් වුණේ කියන්න සිද්ධ වෙනවා ඒ පැත්තේ කටයුතු කෙරෙන්නේ තැනූ කියා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

නමුත්තාත්සේට යන්න පුළුවන්ද ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

ඔය පල්ලෙනා මට්ටමේ සාකච්චාවල ඕනෙ තැනූ නේ ? මම කිව්වා නෙ සාකච්චාව ඉහල මට්ටමෙන් ගන්න කියා ?

Your report says :

"Under this programme a coir fibre manufacturing project at Ulhitiyawa was set up with the assistance of the Bay of Bengal Programme of the FAO".

You did not start that. It was the FAO that started it. I know this project. We know the Ulhitiyawa project because it is across the river. It was the FAO that started it. Please let us know how much you have done.

Then, Sir, there is the question of assistance for displaced persons. You have given assistance to displaced persons. What is the assistance that you have given to these people ? I would like to know what assistance you have given to displaced persons. The tangible assistance you have given in kind or money or houses or rehabilitation or anything like that. It has been for the transport of these people. That is the only assistance that you have given. You transported or evacuated all these people up and down and your transport has gone up.

ප්‍රවාහන ගාස්තුවලටයි ගිහිල්ලා තිබෙන්නේ. තැනිට මේ වෙන ආධාර උපකාර දීලා නොවෙයි. නමුත්තාත්සේ ධීවරයන්ට කිව්වා ආධාර උපකාර කරවාය කියා. එම ආධාරය මුදල්වලින් හෝ වේවා, ද්‍රව්‍යවලින් හෝ වේවා, නිසි ලෙස ලැබීලා තැනූ, කියන එක අපට ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා තිබෙන්නවා. ඒ කියන්නේ ARC Resque Operations ඒ කියන්නේ ගුවන් යානා ඔපරේෂන්වලට. නමුත්තාත්සේ කරුණාකර කියන්න කොට්ටර ගිහිල්ලා තිබෙන්නවාද ? මේ අවස්ථාවන් ගැන මට කරුණාකර කියන්න.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

මේක මට කියන්න දුන්නේ තැනූ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

මේ ගැනත් කරුණාකර කියන්න. මේක කොපමණ දුරට කර තිබෙන්නවාද කියා. මේ පොතේ ඒවා තියෙන්න ඕනෑ. අපි කරනවාය කියා තිබෙන්නවා. කරනවාය කියා වේනවාට දැනට. කෙරීලා තිබෙන දේ කියන්නේ තැනූ. විස්තරාත්මකව කෙරුණු දේ කියන්නේ තැනූ.

Fisheries Training. බලන්න. මේකට වෙලා තිබෙන දේ මොකක්ද කියා. 1984 වර්ෂයේදී මුහුදේ එක්කෙනෙත්වත් පුහුණු කරලා තැනූ. 1985 වර්ෂයේදීත් එක්කෙනෙත්වත් පුහුණු කරලා තැනූ. මධ්‍යම ප්‍රදේශ පුහුණු කරලා තැනී එක ගැන මම පිලිගන්නවා. යාපනේ පුහුණු කරන්න බැරි එකත් මම පිලිගන්නවා. ඇයි ? මුහුදේ පුහුණු කරලා තැනන්නේ ? මම මේ ප්‍රශ්නය අහන්නේ මොකද ? එහේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබුණේ තැනූ. ජනවාර්ගික ප්‍රශ්නයක් කොහේද එහේ ?

There was no ethnic problems in Negombo, and in other areas. But in Tangalle only 22, Sir-

ජිනදාස් වීරසිංහ මහතා (තංගල්ල)
(ති.රු. ජිනදාස වීරසිංහ — තංගල්ල)
(Mr. Jinadasa Weerasinghe - Tangalle)

තංගල්ලේත් ගිය අවුරුද්දේ පුහුණු කලා. මේ අවුරුද්දේ 34ක් තෝරා ගෙන තිබෙන්නවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

මම බොහොම සන්තෝෂී නමුත්තාත්සේත් පැමිණීම ගැන. 1984 අවුරුද්දේ 27 දෙනෙක් පුහුණු කර තිබෙන්නවා. 1985 අවුරුද්දේ 22 ක් පුහුණු කර තිබෙන්නවා. ඒයේ හැන්දේවේ එකම අපට මේ ඉදිරිපත් කල වාර්තාවෙන් මම මේ කියන්නේ. ඒට පිටස්තරව මම යන්නේ තැනූ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
ඒ උපරිමය.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

වෙන් කළු වත්. මොකද වෙලා තිබෙන්නේ? මුළු අවුරුද්දටම පුහුණු කර තිබෙන්නේ, 15 සි, 27 සි, 22 සි, මුළු ලංකාවේම. බලන්න "ට්‍රේඩ් ප්‍රොමෝෂන්" එක කොතොමුද කියා. මුළු වර්ෂයටම සියයටත් අඩුයි. සියයකටත් නැහැ. 49 සි, 15 සි, එවිටයි. 49 සි 15 සි කියන්නේ තැන්තැවක් විතර. මුළු ලංකාවේම ධීවර කාර්මිකයන් අවුරුදු 2කට පුහුණු කර තිබෙන්නේ 70 සි. ඒක දෙකෙන් බෙදුවම මුළු ලංකාවේම අවුරුද්දකට පුහුණු කර තිබෙන්නේ ධීවර කාර්මිකයන් 35 දෙනයි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

නමුත්තාන්සේ දත්තවාද මය පුහුණුව මොකක්ද කියා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)
මම දන්නේ නැහැ. හොඳ පුහුණුවක් වෙන් කිරීම. [බාධා කිරීමක්] නමුත්තාන්සේ වි.වි. එකෙකුත් පුහුණු කරන්න යනවා!

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

දන්නේ නැති දේවල් ගැන කථා කරන්න එපා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)
මේ වාර්තාවේ සඳහන් කරන්න මෙන්ම මේවායි පුහුණු කරන්නේ කියා: පුහුණුව ලබා දුන්නේ මේවා සම්බන්ධයෙන්ය කියා. ඇයි කිසිම පුහුණුවක් මය මගමුව ප්‍රදේශයේ එක්කොනෙකුටත් නොදෙන්නේ? ඇයි මගමුව ප්‍රදේශයේ ධීවරයන් ඒකට ගන්නේ තැන්නේ? නමුත්තාන්සේ කියනවා මගමුවට සෑම ආධාරයක්ම දෙනවාය කියා. නමුත්තාන්සේ තිකමි කවිත් බතල කොළ හිටවනවා විතරයි. කිසිම දවසක කට්ත් බතල කොළ හිටවන්න එපා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

දන්නේ නැති දේ කියන කං ඉඳලා අහගන්න.

ජනදය වීරසිංහ මහතා
(ශ්‍රී. ජිනදාස වීරසිංහ)
(Mr. Jinadasa Weerasinghe)
සියල්ලම සම්පූර්ණ කර දුන්නා වගේ කථාව.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මා එ කන්න දන්නේ නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Regional Training Centres :
මෙතැනට නමයි වි.වි. සෙට් එක ගෙනිවේ.
Here the two TV sets are missing; they have gone to

someone's house obviously. I would like to know where they are and the names of the persons who have them. If the TV sets are there, send the CID, the police and take them over. - (Interruption)

අහලා බලන්න.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

කලකදී පත්කපු යාච්චා දත් ආපනු ගොඩට ඇවිල්ලා [බාධා කිරීමක්]

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

හැමෝම මගේ යාච්චා. අගමැතිතුමා එළියට ගියාම මගේ හොඳ යාච්චා. එතුමා එක්ක කිසිම පොද්ගලික තරඟවක්, අමතාපයක් නැහැ. නමුත් කිවාස ප්‍රශ්නයේදී අපි වාද විවාද කරනවා, එතුමාට විවේචනය කරනවා. නමුත්තාන්සේට විවේචනය කරනවා. නමුත් මේ ගැන සඟාවෙන් එළියට යන විට අපේ තරඟවක් නැහැ නේ? අපි හැම වෙලාවෙම මනුත්වයකින් ජීවත් වෙන්න ඕනෑ. තැන්නම් බැහැ නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකල්පයක් ගෙන යන්න. කොතොමුවත් බැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

පරණ යාච්චා ආපනු ගොඩට ඇවිල්ලා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

ඒක තියා අර ජපන් විවි දෙට එක කොහෙද කියා අපට කීව්වොත් ලොකු උපකාරයක් වෙනවා.

එතුමා දමා තිබෙනවා 'තාරා' එක.

The Hon. Minister has set up the NARA. I would like to know from the Hon. Minister what development NARA has done. He must give that information to us because we expected a lot of work from NARA. Why do you laugh ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

නමුත්තාන්සේට බැරවුණා ඒකත් හදන්න හේද ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

I am very happy that you have done it. I think you have got some very competent people at the top there and we are very happy. But I would like to know what you have done, apart from the fact that you are looking after the species called the Dolpin, the Whales and so on. I think that is a very good thing. No one is going to complain. This is a massive natural resource that we have. Right from the outpost of this huge land mass, Trincomalee, going on to Dondra and right down to Antarctica, I think NARA should Operate in a big way. I am very happy. But what I want to know is this. Apart from the Whale project what is the contribution that you have got from NARA for the inland and coastal fisheries and

the deep-sea fishing of this country ? I know that deep-sea fishing is going down. It is almost crashing or it has completely crashed. There are good reasons for crashing – the ethnic problem and so on. You must come out with the reasons. I am very happy that the hon. Member for Habaraduwa said that there are good reasons for crashing in deep-sea fishing.

ජී. වී. ඊස්. ජී. සිල්වා මහතා (හබරාදුව)
(திரு. ஜி. வீ. எஸ். த சில்வா — ஹபரதுவ)
(Mr. G. V. S. de Silva - Habaraduwa)
That is beyond their control.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That may be controlled. In this world I do not see why you cannot being about controls in calamities in fishing. I do not speak of earthquakes, landslides and huge catastrophes which no one can control, but fishing is not one that you could not control. You could have controlled it.

There is also a very fantastic thing here about NARA. You say :

“NARA has also been able to conduct several research project on the development of fishing of this gear during the period 1984 - 85. New designs of fishing gear were tested for high efficiency. In order to determine the best gear suitable for 38' gill netter/long lines, which are used as coastal bottom trawlers in Kalpitiya area. These trials were conducted by NARA in collaboration with FAO/BOBP.

–“The high opening trawls that were developed as a result of study were introduced to the fishery in this area and were acceptable due to high catch rates observed during commercial fishing.”

Now, Sir, as far as we know, this is not a project started by NARA. It was a FAO project. It is an international project. That is why I asked that question. The FAO is doing this is not only for Sri Lanka. It is in collaboration and in conjunction with India. They are also involved in this. –(Interruption)– Now, there, he says *dirachchi lanu*. Everything is *dirachchi lanu* where we are concerned, but there is no *parana yaluwa* giving this to us. We know this subject ; we study the subject. Then we have reports of the Consultative Committee. This is another thing which we want to know about NARA.

At the Ceylon Fisheries Corporation the price of fish is high. That means obviously the catch is coming down and your overheads are very high. You will have to cut these overheads if you want to run it at a profit. I would also like to know what has happened to the joint venture with International China Engineering Corporation where you wanted to have a joint venture for the production of fish. I want to know all about that. This is the first time we are hearing of it and this is the first time it has come up here. Of course, there was the fish filleting factory at Minneriya which was started years

and years ago which you have put here. I do not know who started that. Are the Chinese actually active on this or are they slowing down ? This is what I want to know. I know that they were active sometime ago.

සචායකවරයා
(தலைவர்)
(The Chairman)

Order, please ! How long does the hon. Member propose to speak ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

How long do you want me to go on ? I just want to deal with this report and sit down. I will go through it quickly. Now the CFC finalized arrangements in 1985 to refurbish the Mutwal Cold Store Room Complex with a grant received from the Government of Finland. In January this year the Hon. Minister said that this was approved by the former Secretary, the old friend, and he wanted to cancel it. You said that you cancelled it, but then into this you put everything and say that the CFC has finalized arrangements in 1985 to refurbish again.

ෆිස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்டஸ் பெரேரா)
(Mr. Festus Perera)

Yes.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Why do you have it cancelled and then refurbish it again ?

ෆිස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்டஸ் பெரேரா)
(Mr. Festus Perera)

When I see corruption I must do it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
Then restart again ?

ෆිස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்டஸ் பெரேரா)
(Mr. Festus Perera)

I do not act like you.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

He gets huffed up. He closes it and starts it ! It is the same with the other one. He had the private sector – now you will get angry with me if I say that particular company, අර තනම වටකය. the Cey-nor. Now GOBU and next time it is going to be another

[ලක්ෂමන් ජයකොඩි මහතා]

private sector ! I saw in the press that Cey-nor was to be made another private sector organization. It was private sector, now it is in the Government sector and again it is going to be private sector. Is that true ? Are you going to make Cey-nor another private sector organization ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

I would like the hon. Member to keep this matter out because he is bringing in the Cey-Nor.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

I am not going into it.

සභාපතිතුමා
(ඡායාසභා)
(The Chairman)

I told you that you cannot discuss that matter.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)
ඒකත් තහනම් වටහයක්.

සභාපතිතුමා
(ඡායාසභා)
(The Chairman)

You do not jump and reply. You can reply to him when you are on your feet.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Now, with regard to the Fisheries Corporation, all what the last Government did are included here. Who provided fishing facilities to Beruwala, Trincomalee and Chilaw ? Who did it, you ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Why not ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

How many of the ice plants at Chilaw, Negombo, Kalmunai and Puranawella are functioning ? What has happened to Puranawella in Devenuwara ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

You do not know what you are talking about ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

You let me know whether the ice plant is functioning at Puranawella in Devinuwara ?

පී. එස්. එල්. ගලපපත්ති මහතා (දෙවිනුවර)
(ති.රු. ඒ. ඒ. ඒ. ගල්පපත්ති - දෙවිනුවර)
(Mr. P. S. L. Galappatthy - Devinuwara)

ඒක පාඩුවට පවත්වාගෙන යන්න බැරි නිසා තවර කර තිබෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)
මටත් ඕනෑ කරන්නේ ඒක නමයි.

You are putting the ice plants that were set up, the workshop at Kandankuliya, Chilaw and Wellamaukara. How many of these are new ones ? All these thing have been changed. That is the point, Sir. He had a master plan. Now, your master plan has fallen short of 40 per cent during this period.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

It is not correct.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Right, answer me ! Then you go to the second master plan.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

They are in the progress report. It has not fallen short.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

You have gone on to the second Master Plan. Let me know whether your first Master Plan was okay. Let me know whether you have fallen short. If you have not fallen short, fish prices should have come down and production should have gone up. Because your Master Plan has failed completely, fish prices have gone up and production has come down.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Fish prices have gone up because of various other factors and not for the reasons the hon. Member gave. He does not understand what fisheries is about.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

In the south west coast, the Corporation started this project before 1977 but you have put it down as 1977.

Why do you do this ? There is also the north west coast fisheries development project. Why are you denying the award of the tender ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

It has been three-fourths completed. The hon. member does not understand this. He cannot read.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

But there is a tender outstanding. The Hon. Minister can answer me later on.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Do not mislead the House. That is all I am asking of the hon. Member.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Five years have passed since the Abu Dhabi Fund money -

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

You should not come out with inaccuracies. The hon. Member is coming out with inaccuracies.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

The east coast development project, has that not been completed ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

That has gone half-way.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

East Coast ? No. That has been completed. You had to complete it in 1983.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

It has gone half-way.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Then this report is wrong !

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Because of ethnic problems we could not continue.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Then this report is wrong. That is what I want to prove. There has been a lot of falsification in this report. The Hon. Minister must go through this report once again.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

All nonsense.

සභාපතිතුමා
(ඡ්ලේචාන්)
(The Chairman)

I thought this report was only up to 1980.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No, this report is up to 1985.

තව ඉවර තැබූ, 1985 එකක් දමා තිබෙනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

තැබූ, සභාපතිතුමනි, සම්පූර්ණයෙන්ම තිබෙනවා. මට මේ සම්බන්ධව කියන්න ඉඩ තොර්දි මේ මිනිහා පටන් ගන්නා කියන්න. ඉතින් මොනවා කරන්නද මට ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

එයාට තියම වෙලාවේදී කියන්න කියා කියන්න. මේ මිනිහාට කියන්න ඒ මිනිහා පටන් ගන්නා වෙලාවට කියන්න කියා. මේ මිනිහා කතා කරන කොට කියන්න එපා.

It was said that Puranawella was not operating. There is absolutely nothing new in government plans and programmes. Regarding the west coast development project, the agreement was signed in 1981 as far as I can recall but it has still not got off the ground. Do you know that the ADB wants to pull out of it ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

I know.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

You know that ? There you are. Why ? It is because you have not started any work there.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

I know that certain people are interested in taking it off.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

That is the point. You have not started any work there.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

I will tell you who they are.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

What about aquaculture ? As I said before, only cars were bought. It says the IDRC cage culture project was completed in 1985. Then the Integrated Rural Development Project. You are not doing that ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Why not ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

What are you doing ? Plan Implementation is doing that. IRDP is being done by Plan Implementation.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

But the plan is ours, not anybody elses.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No, you beter ask Plan Implementation. They will let me know that everything they said was correct.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Do not talk nonsense. The plan is ours, nobody elses.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Anyway, you better ask Plan Implementation. Now I will let the cat out of the bag. You want to find out who gives me the information ? The Plan Implementation Ministry gives me information.

සභාපතිතුමා
(ඡ. ල. ඡායාර්)
(The Chairman)

Order, please ! Your time is up, hon. Member.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

There is nothing new in this report. The Hon. Minister must stop taking credit for what others do. It is a good way of doing it. LIAC projects approved for fisheries is not done by you but it is done by the Ministry of Industries.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Who said so ? That is wrong because the LIAC comes under me. I am the Chairman of the LIAC committee. The hon. Member does not understand.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No, Sir, the Local Investment Advisory Committee comes under -

සභාපතිතුමා
(ඡ. ල. ඡායාර්)
(The Chairman)

Why are you coming out with these inaccuracies ? You have to accept the Hon. Minister's answer.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I will accept it but the whole world knows that the LIAC comes under the Ministry of Industries.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. ල. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

The hon. Member does not know that there there is another LIAC in my ministry. He has not been living in Sri Lanka.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

FIAC ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

FIAC is under the Ministry of Finance. FIAC projects are approved after approval is given by me - nobody else.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

The number of units approved by the FIAC 33 - not you.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

The hon. Member is displaying his ignorance. He does not understand anything. All that he said here were inaccuracies, completely inaccurate.

සභාපතිතුමා
(ති. සභාපති)
(The Chairman)

I think the hon. Member must wind up now.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Finally, I must say that your entire report has not been based on your figures. This report has not been prepared on the figures of your performance and I will tell you why. Our fish prices are high but we get a low price where imports are concerned. All this is because there is nor proper administration in the Ministry. Unless the Hon. Minister re-organizes his ministry and untill he works things out, we will have to suffer losses of million and millions while we have a huge sea-board right round the country. It is a crying shame !

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(ති. පී. ඒ. ඒ. ගල. ඒ. ගල. ගලපපත්ති)
(Mr. P. S. L. Galappatthy)

ගරු සභාපතිතුමා, අත්තනාගල්ලේ ගරු මන්ත්‍රීතුමාගේ කථාවෙන් පසුව ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන මට කථා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙතවා. එතුමා කාගේදේ දීර්ච්ච ලඝුචක් කාලා මේ දේශනය කලා කියන එකයි මට තේරුම් ගන්නට තිබෙන්නේ. මම දන්නේ තැනැ ඒක මොකක්ද කියන එක. 1970 සිට 1977 දක්වා වූ තමුත්තාත්තේලාගේ අගාග්‍යසම්පන්න කාලයෙන් පසුව ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා අපේ ගරු ධීවර ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන්ගේ නිර්ණයන් ගැන ධීවර ජනතාව හැම අවස්ථාවේදීම ස්තූතිවන්ත වෙතවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම සඳහන් කරන්නට ඕනෑ තමුත්තාත්තේලාගේ 1970 සිට 1977 දක්වා කාලය ගැන. එය මම මතක් කරන්නේ අත්තනාගල්ලේ මන්ත්‍රීතුමා දීර්ඝ විවේචනයක් කළ නිසයි.

තමුත්තාත්තේලා 1970 - 1977 දක්වා ධීවර යාත්‍රා කියක් ලංකාවාසී ධීවර ජනතාවට බෙද දී තිබෙනවාද කියන එක මම දනගන්න කැමතියි. සම් විධියකින් ධීවරයකට දැල් කැල්ලක් ගන්නට එද ඕනෑ වුණ නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පන්දම් කාරයන් ගොසා ගෙන යන්නට සිදුවුණ. තමුත් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම දැන් වෙනස් කර තිබෙනවා. විශේෂයෙන්ම අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ මෙම එක්සත් ජාතික පක්ෂයේ අභේදවේ ධීවර ඇමතිතුමා පත් වුණට පස්සේ ධීවර සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වශයෙන්

සේවය කරන්නට මට අවකාශ ලැබුණි. එසේ සේවය කරද්දී, ධීවර ජනතාව තනා සිටුවීමේ අභිලාෂයෙන් එතුමා ගෙන යන වැඩ පිළිවෙලේදී එතුමාට සම් සම් උපදෙස් දෙන්නට මට පුළුවන්කම ලැබුණි. එතුමා දිවා රැ නොබලා, හැම මුහුදු වෙරළක් පාසාම ගිහින් ධීවර ජනතාවගේ සුභ සිද්ධිය සඳහා කළ හැකි සෑම දෙයක්ම කරනවා. ධීවර ජනතාව මාර් ඇල්ලීම කරන්නේ ගොවි ජනතාව එක් තැනෙක කුණුරු ගොවිතැන් කරනවා වාගේ නොවෙයි. දැන් අපි හිතමු කපුගම කුණුරු කැල්ලක් තිබෙනවාය කියා. ගොවියා එතැන රැඳී ගොවිතැන් කරනවා. තමුත් ධීවර කාර්මිකයා එහෙම නොවෙයි. ඇත මුහුදේ මාර් ඉන්න ස්ථාන සොයා ගෙන ගිහින්. මාර් ඇල්ලන්න ඕනෑ. අවුරුද්දේ එක්තරා වාරයක මාර් වෙරළ අද්දරට එන කල්පල් බලා. මාර් ඇල්ලුවොත් පමණයි. තමන්ගේ අතමීට සරු කර ගන්නට පුළුවන් වෙන්නේ. එම නිසා, අපේ ගරු ඇමතිතුමා මවුනට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන බව මා සන්තෝෂයෙන් මතක් කරනවා.

විශේෂයෙන්ම 1977 සිට 1982 යන කාලය තුළ ධීවර ජනතාවගේ අභිවෘද්ධිය සඳහා මේ අත්දැමට කටයුතු කර ගෙන එද්දී, අප කවුරුන් බලාපොරොත්තු නොවුණු ආකාරයට තුස්තවාදී ප්‍රශ්න ආ තියා, ලංකාවේ ධීවර කර්මාන්තය, ධීවර නිෂ්පාදන විශාල ප්‍රමාණයකින් අඩු වුණු බව අප කවුරුන් අවිවාදයෙන් පිළිගන්නවා. ගරු සභාපතිතුමා, වාරකත් කාලයේදී දකුණේ ධීවර කාර්මිකයන්, ත්‍රිකුණාමලය, මඩකලපුව, එරටුරු, යාපනය ආදී ප්‍රදේශවලට ගිහින් මාර් ඇල්ලීම සිරිතක් වශයෙන් කර ගෙන ගියා. තමුත් 1983 ඇති වුණු තුස්තවාදී කලබලවලින් පසුව කිසි කෙනෙකුට ආත්ම ගරුත්වයෙන් යුතුව එම ප්‍රදේශවලට යා නොහැකි තත්ත්වයක් ඇති වුණි. එම නිසා වර්තමානයේදී, 1985 දී ඇති වී තිබෙන තත්ත්වය මොකක්ද ? ගරු සභාපතිතුමා, පසුගිය දවස්වල මම අසතිපයෙන් පසුවූ නිසා, පාර්ලිමේන්තු ධීවර උපදේශක කාරක සභාවේ රැස්වීම්වලට සහභාගි වන්නට නොලැබුණු නිසා සංඛ්‍යා ලේඛන බලන්නට මට අවකාශයක් ලැබුණේ තැනැ. කෙසේ වුණත්, මෙම තුස්තවාදී උවදුරු තිබෙද්දීත්, කීර්තේ සිට, කීර්තේ, කලමැටිය, තංගල්ල, නිල්වැල්ල, කෝට්ටේගොඩ, දෙවිකුටු, මාතලේ, ගාල්ල, කොළඹ, මිගමුව, පුත්තලම, කල්පිටිය දක්වා ප්‍රදේශවල මාර් ඇල්ලීමට ගරු ඇමතිතුමා විධිවිධාන සලස්වා ඇති බව මගේ අත්දැකීම්වලින් මට කියන්නට පුළුවනි. මේ අනුව ලංකාවේ තුනෙන් දෙකක පමණ ප්‍රදේශයකයි ධීවර කර්මාන්තය කෙරෙන්නේ. මෙයින් මුහුදු තීරයේ පහෙන් දෙකක ප්‍රදේශයක පමණයි කරදරයක් තැනුව ධීවර කර්මාන්තය කරන්නට ලැබෙන්නේ. පහෙන් තුනක ප්‍රදේශයක ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩාල වූ තත්ත්වයක් පවතින්නේ. ඒ බව මගේ අත්දැකීම් තුළින් මේ සභාවට කියන්නට ඕනෑ. මේ අනුව අපි හැම දෙනාටම අවිවාදයෙන් පිළිගන්නට සිදුවී වෙනවා. ධීවර කර්මාන්තයේ පහෙන් තුනක ප්‍රමාණයක් අඩු පණ වී ඇති බව. මේ තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ගරු ඇමතිතුමා නොයෙක් වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා. ඒ තේතුවෙන් බොහෝ දුරට ධීවර සම්පත් වර්ධනය කර ගන්නට අවකාශ සැලසී ඇති බව සන්තෝෂයෙන් මතක් කරනවා.

ගරු සභාපතිතුමා, මා දන්නා හැටියට, වයඹදිග ප්‍රදේශයේ ප්‍රයෝජනය සඳහා අඩුබඩාඹ ආධාර ක්‍රමය යටතේ අඩි තිස් හතරේ ධීවර යාත්‍රා ධීවරයන්ට ලබා දීම සඳහා සැලසුම් කර තිබුණි. ඒ යටතේ ධීවර යාත්‍රා 90ක් ධීවර ජනතාව අතර බෙද දීමට ක්‍රියා කර තිබුණි. ඇමතිතුමාගේ එම වැඩ පිළිවෙල නිසා, අඩු පණ වන්නට ගියා ධීවර කර්මාන්තය නගා සිටී වීමට වාසනාව ලැබුණි පමණක් නොවෙයි. එම නිසා සාමාන්‍ය ජනතාවට මාර් විකක් ලබා ගැනීමට අවස්ථාව සැලසුණි. එම නිසා අපේ රටේ ස්වෛරීභාවය තහවුරු වන තුරු, කීර්තේදෙසිට කල්පිටිය දක්වා මුහුදු තීරයෙන් ධීවර සම්පත් කෙලා ගැනීමට උදව් වන පුළුල් සැලැස්මක් එම ධීවර ජනතාව වෙනුවෙන් සකස් කර දෙන ලෙස ගරු ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා.

පු. හා. 10

ධීවර අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සාමාජිකයෙක් වශයෙන් මම ඒ සඳහා ඔබතුමාට සම්පූර්ණ සහයෝගය දෙන බව මේ ගරු සභාවේදී ප්‍රකාශ කරනවා. එය විශේෂයෙන්ම කළ යුතු දෙයක්. ඇයි අපි එහෙම කියන්නේ ? විශේෂයෙන්ම අඩි තිස් හතරේ ට්‍රෝලර් යාත්‍රාවලට ඇත මුහුදේ ගොස් සහියක් පමණ තැවීම් ලංකාවේ මුහුදේ ඕනෑම තැනක මාර් ඇල්ලාගෙන එන්නට පුළුවන්කම තිබෙනවා. ගරු ඇමතිතුමා මෙය බුද්ධිමත්ව කළ නිසා අද ලංකාවේ ජනතාවට කියනකට හෝ මාර් කැල්ලක් අරගෙන කන්නට පුළුවන්කම ලැබී තිබෙන බව මේ අවස්ථාවේ මම සන්තෝෂයෙන්

[පී. එස්. එල්. ගලපපත්ති මහතා]

මතක් කරනවා. ඒ නිසා අඩුබාබ් ක්‍රමය යටතේ ට්‍රේලර් යාත්‍රා 100 ක් හෝ වයඹ දිග මුහුදේ මාර්ග ඇල්ලීම සඳහා යොදවන ලෙස මම තමුත්තාත්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ධීර ජනතාව සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කර තිබෙනවාය. තමුත් ඒකෙන් කිසි වැඩක් නැත කියා අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ප්‍රකාශ කලා. තමුත් අතින්යේදී මේ රක්ෂණ ක්‍රමයෙන් ධීවර ජනතාව බිය ගැන්වුවේ වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව මම මේ අවස්ථාවේදී කණගාටුවෙන් මතක් කරනවා. ඇයි ? ඒ කාලයේ ධීවර යාත්‍රා රක්ෂණ ක්‍රමයක් තිබුණා. ඒ රක්ෂණ ක්‍රමයෙන් ධීවරයාගේ ධීවර යාත්‍රාව සම්පුර්ණයෙන්ම අබලන් වුණේත් පමණකි වන්දි ගෙවනවාය කියා තිබුණේ. එද සුළු මුදලක් අරගෙන ධීවරයාත්‍රා රක්ෂණය කලා. තමුත් ඒ උදව්‍යයේ යාත්‍රාවලට අනතුරක් සිදු වී ඒ සඳහා වන්දි මුදලක් ලබා ගැනීමට රක්ෂණ සංස්ථාවට ගිය අවස්ථාවේදී වන්දිය වයසෙන් ගත පහක්වත් ගෙවී තැගෑ. ඒ නිසා ඒ අයට රක්ෂණය එපා වුණා. අපි රක්ෂණය වෙනවා, තමුත් අපට අනතුරක් සිදු වූ අවස්ථාවේදී වන්දියක් ගෙවන්නේ නැත්නම් මොකටද රක්ෂණය වෙන්ගෙන කියා ඒ අය අහන්නට පටන් ගත්තා.

ඒ අනුව කෙසේ හෝ ධීවරයාට සිදු වන අනතුරු සඳහා වන්දි ලබා දීමේ ක්‍රමයක් ඇති කරන්නට කියා මම ගරු ඇමතිතුමාට උපදෙස් දුන්නා. ධීවර යාත්‍රා රක්ෂණය කිරීම නීතිගත කර ධීවර ජනතාවගේ අභිවෘද්ධිය සඳහා බලෙන් හෝ එය කළ යුතු කියා මම ධීවර අමාත්‍යාංශයේ උපදෙශක කාරක සභාවේදී කියා සිටියා. ගරු ඇමතිතුමා ඒ කීම පිළිගෙන තියම විධියේ රක්ෂණ ක්‍රමයක් ඇති කර තිබෙනවා. අපි දැන් එය ධීවර ජනතාවටත් පහද දී තිබෙනවා. ධීවර ජනතාව තමන්ගේ ජීවිත පරදුවට තබා ගැන මහ මුහුදට ගියාම ගොඩට එනතුරු ඒ අයගේ දරුවන්වත් ඒ අය ගැන දන්නේ නැති අවස්ථාවකයි පසු වෙන්නේ. එවැනි තත්ත්වයක් යටතේ මෙතෙක් කල් මුහුදේදී යම් ධීවරයෙක් මිය ගියා නම් ධීවර අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව රුපියල් දහක් එහෙම තැන්තම් කීයක් හෝ මුදලක් දුන්නා මිසක් සෑහෙන මුදලක් ගෙවීමට රක්ෂණ ක්‍රමයක් ඇති කර තිබුණේ නැහැ. ඒ නිසා දැන් අවුරුද්දකට රුපියල් 22.50 ක පමණ මුදලක් ගෙවීමෙන් රක්ෂණය වන ධීවරයාට මහ මුහුදේදී ධීවර යාත්‍රාවේදී යම් අනතුරක් සිදු වුණේත් ඔහුගේ දරුවන්ට හෝ භාර්යාවට රුපියල් 25,000 ක මුදලක් ලබා ගන්නට පුළුවන් විධියට රක්ෂණ ක්‍රමයක් අපි ඇති කර තිබෙනවා.

ඒලඟට ධීවර යාත්‍රාව සහ ආම්පන්න අතිවාරයයෙන්ම රක්ෂණය කළ යුතුයි කියා අපි තීරණයක් ගත්තා. ඒ අනුව ගෙවිය යුතු වාරික මුදල සුළු ගණනකින් වැඩි වුණත් ධීවර යාත්‍රාවට සුළු අනතුරක් සිදු වුණත් කාර් එකක් අනතුරකට පත් වූ අවස්ථාවේදී රක්ෂණ වන්දි මුදල් ගෙවන ආකාරයට වන්දි මුදල් ගෙවීමට උපදෙස් දී තිබෙන බව මම මේ ගරු සභාවේදී මතක් කරන්නට මිනෑ.

මේ අවස්ථාවේදී ගරු ධීවර ඇමතිතුමාගේ අවධානයට යොමු කළ යුතු තවත් වැදගත් කාරණයක් තිබෙනවා. ක්‍රස්තවාරි කරදර නිසා ධීවරයාට මුහුදේදී සිදු වන අනතුරු වෙනුවෙන් රක්ෂණ වන්දි මුදල් නොගෙවන බවක් මට දැන ගන්නට ලැබී තිබෙනවා. ඒක මහා ගහානක දෙයක්. මහ මුහුදේ මාර්ග ඇල්ලීමේ යේදී සිටි ධීවරයන්ට ක්‍රස්තවාරික විසින් පසුගිය දවස්වල කරදර කළ බව තමුත්තාත්සේ දන්නවා. ඒ නිසා ධීවර යාත්‍රා කීපයක් විනාග වී ගොස් තිබෙනවා. මේ ලංකාවේ තිබෙන ධීවර යාත්‍රා සියල්ලක්ම ඒවාට හැම ආකාරයකින්ම සිදු වෙන හානි වෙනුවෙන් රක්ෂණ වන්දි මුදලක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. තමුත් මට දැන ගන්නට ලැබී තිබෙන විධියට රක්ෂණ සංස්ථාව කියන්නේ ක්‍රස්තවාරි උවදුරු නිසා සිදු වන අනතුරුවලට වන්දි නොගෙවන බවයි. ඒ නිසා ගරු ඇමතිතුමා, ගරු වෙදල ඇමතිතුමාත් සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් යම් වැඩ පිළිවෙලක් ඇති කරන්නට මිනෑ. අපේ ධීවර ජනතාව ආරක්ෂා කර ගන්නොත් තමයි, අපට ධීවර සම්පත් නෙලා ගන්නට පුළුවන් වෙන්නේ. ධීවර සම්පත කියන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මම මේ අවස්ථාවේදී එය මතක් කරන්නට මිනෑ. මේ රටේ දැන් සිටින ලොකු සල්ලිසාර මහත්වරුන්, එහෙම නැත්නම් ලොකු ලොකු පරම්පරාවල් ධීවරයන්ගෙන් බිහි වූ පරම්පරාවන්ය කියා මේ රටේ ගැමියන් අතර ව්‍යවහාරයක් තිබෙන බව සත්කෝෂයෙන් මතක් කරනවා. ඒ කාලයේ ගන්දර සිට පුත්තලම දක්වා මුහුදු තීරයේ සිටි සෑම ක්ෂේත්‍රයකටම අයිති, සෑම ලබ්ධියකටම අයිති සිංහල වෙවා, මුස්ලිම්

වෙවා සෑම කෙනෙක්ම මාර්ග ඇල්ලා තිබෙනවා. එසේ මාර්ග ඇල්ලා ඒ සම්පත්වලින් නෙලාගත් මුදල්වලින් කෝටිපතියක් බවට පත් වී, ධනපතියක් වී උඩරට ප්‍රදේශවලට ගොස් වතුපිටි මිලදී ගෙන තිබෙනවා. එහෙම නම් මෙය ආරක්ෂා කිරීම අපි කාගේත් යුතුකමක්.

ධීවරයා නෑති වුණු දාට අපේ ධීවර සම්පත් ඉවරයි. ධීවර සම්පත් නෙලා ගැනීම සඳහා තවමත් ක්‍රමානුකූල සැලසුමක් නොමැති නිසා ක්‍රමවත් සැලැස්මක් සකස් කරන්න කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු සභාපතිතුමානි, දැන් අපි 1985 පැත්තට බිහිවු. මේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පළ කර තිබෙන ආර්ථික හැඩගැස්ම 1985 - ප්‍රථම ගාඟය වාරිකව මම කියවා බැලුවා. 1985 ජූලි මස අවසානය දක්වා ඇති තාවකාලික දත්තයක් පදනම් කර ගනිමින් මෙම වාරිකව සකස් කර ඇති බව එහි පළමුවැනි පිටුවේ සඳහන්ව තිබෙනවා. ධීවර කර්මාන්තය ගැන මෙම වාරිකවේ කිසිම සටහනක් නෑති බව එය බැලීමේදී මට පෙනී ගියා. කිසිම සටහනක් නෑහැ. එතකොට එය කාගේ අතින් හෝ සිදු වූ බරපතල වරදක් කියා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ල. සංග්‍රහණ ඉගුප්පොආ**)
(Mr. Lakshman Jayakody)
ඒක තමයි මමත් කියන්නේ.

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(**ශ්‍රී. ල. ජී. ආණ. ආණ. සංවර්ධන**)
(Mr. P. S. L. Galappathy)

කාගේ අතින් සිදු වුණත් ධීවර කර්මාන්තය පිළිබඳ මෙම වාරිකවේ සටහන් වී නෑහැ. මේ ගැන අයවැය විවාදය පැවති අවස්ථාවේදීත් ප්‍රකාශ කරන්න මම සුදුනම් වී සිටියා. ධීවර අංශය පිළිබඳ මෙම වාරිකවට ඇතුළත් වී නැත්තේ ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ වරදක් නිසා නම් වහාම ඒ සම්බන්ධව කටයුතු කරන ලෙස ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ල. පොදු ආර්. සේවා**)
(Mr. Festus Perera)

ගරු සභාපතිතුමානි, මම එයට පිළිතුරු දෙන්න කැමතියි. කෘෂිකර්මය කීවීමට ධීවර කටයුතුන් එයට ඇතුළත් වෙනවා. [බාධා කිරීමක්] පොඩ්ඩක් ඉන්න තමුත්තාත්සේ දන්නේ නෑහැ. නව තාක්ෂණය නිසා විදුහුකුළුව නොයෙකුත් ක්ෂේත්‍රයන් දියුණු කරන්න අපි සැලැස්මක් හඳු තිබෙනවා. එතකොට ඒ සැලැස්ම අනුව කෘෂිකර්මය යටතේ තමයි ධීවර අංශය තිබෙන්නේ. ධීවර අංශයට වෙනම ශීර්ෂයක් දී නෑහැ. එතකොට කෘෂිකර්මය කීවීමට -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ල. සංග්‍රහණ ඉගුප්පොආ**)
(Mr. Lakshman Jayakody)

එය වැරදියි. ගරු සභාපතිතුමානි මම පෙන්වා දෙන්න කැමතියි මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විවරණය, වාරිකවේ -

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ල. පොදු ආර්. සේවා**)
(Mr. Festus Perera)

මම කියන දේ අහගෙන ඉඳලා කථා කරන්න.

සභාපතිතුමා
(**කැමරාන්**)
(The Chairman)

Order, please! Please wait till the Hon. Minister explains.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ල. පොදු ආර්. සේවා**)
(Mr. Festus Perera)

දැන් අපි සකස් කර තිබෙන ගරු ජනාධිපතිතුමාගේ තාක්ෂණ සැලැස්ම අනුව වෙනම ශීර්ෂයක් දී නෑහැ. තමුත් කෘෂිකර්මය යටතේ ධීවර සැලැස්මක් සම්පුර්ණයෙන් එයට ඇතුළත් කර තිබෙනවා එතකොට මිනෑම ශීර්ෂයක්

තිබෙනවා නම් කෘෂිකර්මය කියා එය යටතේ හැම අවස්ථාවේදීම ධීවර අංශයටත් ස්ථානයක් ලැබෙනවා. වෙනම ශීර්ෂයක් හැටියට දමන්නවා නම් එය කියා වෙනම දමන්නට අපට සිදුවෙයි. එසේ කරයි කියා මම හිතන්නේ නැහැ. [බාඩා කීරීමක්] හැම රටකම කෘෂිකර්මයයි. ධීවරයි එක අමාත්‍යාංශයක් යටතේ තිබෙන්නේ. වෙන එකක් තබා එ්ඒ. ඒ. ඕ. ආයතනයේ ධීවර කියා වෙනම ශීර්ෂයක් තැබූ. එයත් සම්පූර්ණයෙන්ම අර කෘෂිකර්ම ආයතනය යටතේම තිබෙන්නේ. එතකොට වෙනම ගණන් ගැනීමක් තැනත් සම්පූර්ණයෙන් කෘෂිකර්මයට සම්බන්ධ වෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ලක්ෂ්මන් ඉයාජකොට්**)
(**Mr. Lakshman Jayakody**)

එක කාරණයක් මතක් කරන්න කැමතියි. 1984 ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථික විවරණයේ 40 වැනි පිටුවේ දක්වා තිබෙන්නේ "ධීවර හා පශු නිෂ්පාදනය" කියායි. එහි පටුනේ තිබෙන්නේ ධීවර හා පශු නිෂ්පාදනය පිටුව 40 කියායි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ෆෙස්ටස් පෙරේරා**)
(**Mr. Festus Perera**)

"පසු" කියා නම් දෙයක් අපි දන්නේ නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ලක්ෂ්මන් ඉයාජකොට්**)
(**Mr. Lakshman Jayakody**)

එක නමයි සිංහල භාෂාව තේරෙන්නේ නැතිව තමුත්තාන්සේ දන්නේ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ෆෙස්ටස් පෙරේරා**)
(**Mr. Festus Perera**)

"පශු" කියලා නම් තිබෙනවා. "පසු" කියා එකක් නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ලක්ෂ්මන් ඉයාජකොට්**)
(**Mr. Lakshman Jayakody**)

තැහැ පශු එහෙම නම් පශු සම්පත කියන්නේ මොකක්ද? "පසු" තොවේ "පශු". මට සිංහල උගන්වන්න එන්න එපා.

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(**ශ්‍රී. ඩී. ඒ. ඒ. ඒ. කල්පපත්ති**)
(**Mr. P. S. L. Galappaththy**)

ගරු ධීවර ඇමතිතුමනි, මේ "ආර්ථික හැඩගැස්මේ" ධීවර අංශය සම්බන්ධව කිසිම දෙයක් සටහන් වී නැති තිසයි මම කිව්වේ. අනාගතයේදී මේ තත්ත්වය ඇති නොවෙන්න වගබලා ගන්න කියා තමුත්තාන්සේගෙන් මම ඉල්ලා සිටිනවා.

ගරු සහාපතිතුමනි, මා කලින් සඳහන් කළාක් මෙන්, කීර්තේදි සිට පුත්තලම සහ තල්පිටිය දක්වා ප්‍රදේශයේ මේ ලංකාවේ අතෙක් පහෙන් තුනේ සිටි ධීවර කාර්මිකයන් ජීවත් වෙතවා, ධීවර කර්මාන්තය කරතවා. ඒ නිසා ඔවුන්ට නෙලා ගන්නට තිබෙන ධීවර සම්පත ඉතාම සීමිත බව මේ ගරු සහාපතිතුමනි ඔහු කොටින්ම කියමු අපිට පොල් අත්කරයක් තිබෙනවා කියා. පොල් අත්කරය කියන්නේ පොල් ගස් හැත්තුවයි. ඉස්සෙල්ලා එය ගුක්කි වින්දේ අපි දෙදෙනයි. එතකොට පොල් ගස් කිස්පහ, තිස්පහ බෙදගෙන ඒ තිස්පහේ ආදාම ගුක්කි විදින්න පුළුවන්කම තිබුණි. දැන් අපි ඒ පොල් අත්කරය පත්සියයක් සමග ගුක්කි විදින්න ගියොත් ඒ පොල් ගසේ ආදාමෙන් අධික පංශුවක් තමයි ගුක්කි විදින්න ලැබෙන්නේ. අන්ත ඒ තත්ත්වයයි ධීවර කර්මාන්තයටත් උද වී තිබෙන්නේ. එහෙම නම් මාලු මිල කොතෙක් වැඩි වුණත් ධීවරයා ආරක්ෂා කරන්න අපි කාගේත් යුතුකමක් තිබෙනවා. මේ ගරු සහාපතිතුමනි වගකීම වන්න ඔහු එයයි. මේ අවස්ථාවේදී ගරු අත්තනගල්ල මන්ත්‍රීතුමාගේ වගකීම වන්න ඔහුන් එයයි. ධීවරයා තැනි වුණු දට ධීවර සම්පත ඉවරයි කියන එක තමුත්තාන්සේ මතක තබාගන්න ඔහු. තමුත්තාන්සේ දන්නවා නොවු අද මුහුදට ගිහිල්ලා—

ලක්ෂමන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ලක්ෂ්මන් ඉයාජකොට්**)
(**Mr. Lakshman Jayakody**)

ගරු ධීවර ඇමතිතුමාට කියන්න. මට බැතලා හරි යන්නේ නැහැ. මම ආණ්ඩුවේ නොවෙයි.

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(**ශ්‍රී. ඩී. ඒ. ඒ. කල්පපත්ති**)
(**Mr. P. S. L. Galappaththy**)

මම ගරු අත්තනගල්ල මන්ත්‍රීතුමාට බතින්නේ නැහැ. මම කාටවත් බතින්නේ නැහැ. තමුත්තාන්සේ නැග ප්‍රශ්නයකටයි මම උත්තර දුන්නේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ෆෙස්ටස් පෙරේරා**)
(**Mr. Festus Perera**)

ධීවරයා තැනි කරන්න යන්නේ ඒ ගොල්ල තමයි.

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(**ශ්‍රී. ඩී. ඒ. ඒ. කල්පපත්ති**)
(**Mr. P. S. L. Galappaththy**)

ගරු සහාපතිතුමනි, මේ අවස්ථාව ධීවරයා ජීවත් කළ යුතුව තිබෙන අවස්ථාවක්. සමහර විට මාලු මිල ගණන් වැඩි වෙන්න පුළුවනි. කරවල මිල ගණන් වැඩි වෙන්න පුළුවනි. උම්බලකඩ මිල ගණන් වැඩි වෙන්න පුළුවනි. ඒ කොයි හැටි වුනත්, ඕවා නොකා කිසි කෙනෙක් මැරෙන්නේ නැති බව මම මේ ගරු සහාපතිතුමනි කැමතියි. එහෙම මොකක්ද කරන්න ඕනෑ. ධීවරයා ආරක්ෂා කිරීම සඳහා, මා එවලින් මෙරට ස්වයංපෝෂිත කිරීම සඳහා, මේ අවස්ථාවේදී සැලසුම් සකස් කරන්න කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

එක නමයි මම එද කිව්වේ අයවැය කතාවේදී. අපි පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී, තමුත්තාන්සේලාත්, මමත්. යෝජනා ඉදිරිපත් කලා 100%ක් නිරූඛද වැඩි කරන්න කියා ආනයනය කරන උම්බලකඩවලට. කරවල වලින් 50%ක ආනයන නිරූ බද්දක් අය කරන්න කියා කැමතුව මණ්ඩලයට උපදෙස් දෙන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තවත් එකක් තිබෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ලක්ෂ්මන් ඉයාජකොට්**)
(**Mr. Lakshman Jayakody**)

මෝටර් බෝට්ටු කොට්ටර හම්බවෙලා තිබෙනවාද?

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(**ශ්‍රී. ඩී. ඒ. ඒ. කල්පපත්ති**)
(**Mr. P. S. L. Galappaththy**)

බෝට්ටු හම්බවෙලා තිබෙනවා ඕන තරම්. 1977 ඉඳලා අපට මින තරම් හම්බවෙලා තිබෙනවා. එකක්වත් අඩු නැහැ. 35% යි සහනධාර. තමුත්තාන්සේලාගේ කාලයේ බෝට්ටු හතක්ද කොහෙදයි හම්බ වුනේ. 1970 ඉඳලා 1977 දක්වා. තේරුණාද? අතෙක් හරිය කියන්නේ නැහැ. දුල් කැලි 25ක් ඇවිල්ලා එක මුළු දෙවුන්දර ආසනයේම බෙදපු හැටි මම මේ අවස්ථාවේදී මතක් කරන්නේ නැහැ. ඒක ලජප්පිය කියන්න. ඒක වුනේ බොහොම ලජප්පිය සහගත වියට. පුද්ගලයින්ට ගරහන්න මම කැමති නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ෆෙස්ටස් පෙරේරා**)
(**Mr. Festus Perera**)

ඒ කාලේ කරපුවා ඇහෙනවාද? මිනිහෙකුට දුලක් නැහැ. බෝට්ටුවක් නැහැ.

වෛද්‍යාචාර්ය රංජිත් අතපත්තු මහතා (සෞඛ්‍ය ඇමතිතුමා)
(**ආචාර්ය ජනරාජි අත්පත්තු — කෘතාර් අභ්‍යාසජී**)
(**Dr. Ranjith Atapattu - Minister of Health**)
ඒ කාලේ මා එ කැට්.

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(**ශ්‍රී. ඩී. ඒ. ඒ. කල්පපත්ති**)
(**Mr. P. S. L. Galappaththy**)

තමුත්තාන්සේට මම මතක් කරන්නේ, මම දන්නවා 1947 තරම් ඉඳලා හැම ආධාරයක්ම දෙනවා. තේ වගා කිරීම සඳහා ආධාර දෙනවා. තේ අත්කරයකට විශාල ගණනක් ආධාර දෙනවා. පොල් අත්කරයට විශාල

[පී. එස්. එල්. ගලපපත්ති මහතා]

ගණනක් ආධාර දෙන්නා. රබර් අත්කරයකට විශාල ගණනක් ආධාර දෙන්නා. සුළු අපනයන ගෝඨ වගාවට විශාල ආධාර දෙනවා. එතෙම නම්, අතීතයේදී දුක්, දුක් තනතුර කර ඇති දෙයක් නැවත සිටුවීමට ලබා දෙන්න කියා මම ගරු ඇමතිතුමා ගෙන් ඉල්ලා සිටින්නවා.

ඉස්සර ලුණු නොණේධරයක් රුපියල් 4.60ට තිබුණු කාලේ, ධීවරයාට සහකාරියාට යටතේ ඒවා ලබා දුන්නේ රුපියලටයි. නමුත්තාත්තේ දත්තවාද කියා මම දන්නේ නැහැ. 1950 ගණන්වල ඉඳලා මෙය ක්‍රමය තිබුණා. නමුත් 1960 ගණන්වලදී ඒක අනෝධි වුනා කියන එකයි මගේ මතකය. ඒ කාලයේ රුපියල් 4.60ට තිබුණු ලුණු නොණේධරය අද මිල කියන්න මම දන්නේ නැහැ. ධීවරයාට කරවල නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ලුණු, වාර්ෂික බලපත්‍රයක් යටතේ ඉතාම අඩු මුදලකට ලබා දෙන්නය කියා මම ගරු ඇමතිතුමාගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නවා. ඒක එක්තරා හේතුවක් වෙනවා ජීවන වියදම අඩුවීම සඳහාත්, ධීවරයා දිරි ගැන්වීම සඳහාත්. මගේ දැනීමේ හැටියට, මට ලැබී තිබෙන ආර්ථික වැඩිදිය, මාලු කිලෝ එකක් කරවල කිරීමට රුපියලක් වහර ලුණු වලට වියදම් වෙනවා. මාලු කිලෝ එකක් කියන්නේ රත්තල් 2.2ක් පමණ වේලීම සඳහා ලුණුවලට රුපියලක් වියදම් වෙනවා කියන එකයි මට දනගන්න ලැබී තිබෙන්නේ. එහි සහාය තත්ත්වය ගැන මට තවම වටහා ගත් පුළුවන්කමක් ලැබුණේ නැහැ.

අතෙක් කාරණය ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේදී මේකත් මතක් කරන්න ඕනැ. 1974 කාලයේ සීඝ්‍ර ගැළපුම් රුපියල් 2.50ට තිබුණා. අද සීඝ්‍ර ගැළපුම් රුපියල් 37.00ක් 38.00ක් වෙනවා. ලෝක වෙළඳ පොළේ වැඩිවීම අනුව මිල වැඩි වී තිබෙනවා. ඉස්සර හැතැපීම දෙක තුනක් ඇත මුහුදට ගිහිල්ලා මාලු අල්ලා ගෙන ආවා. නමුත් අද ධීවරයාට මුහුදේ හැතැපීම පහතක්, හැටක් ඇත යන්න වෙලා තිබෙනවා මාලු අල්ලා ගන්නට. මම හිතන්නේ මේ ගමන් සඳහා දවසකට සීඝ්‍ර ගැළපුම් හතළිහක් පහතක් ඕනැ. උදේ පාන්දර මුහුදට දියක් කරන ධීවර යාත්‍රාව ආසන්න එන්නේ ජීව පස්සෙත්තරු. ඒ නිසා ඉන්ධන සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා තමයි ධීවරයාට ජීවත්වීමේ අපහසු තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. ඒක නිසා රටේ තත්ත්වය ස්වාධීන වනතුරු, මසුන් ඇල්ලීම යථා තත්ත්වයට පත් වනතුරු, මේ කර්මාන්තය කරන ධීවරයාට උපරිම සහයෝගය ලබා දෙන ලෙස මම ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නවා.

මම කියන්නේ නැහැ සියයට සියයකම උම්බලකඩ ගෙන්වන්න එපා කියා. අපේ නිදහස් ආර්ථික ක්‍රමය අනුව ගෙන්වන්න. උම්බලකඩවල නිරු බදු සියයට සියයකින් වැඩි කරන්න. එතකොට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පමණක් ඒවා පාවිච්චියට ගනියි. ජලභට කරවල සම්බන්ධයෙනුත් මම ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්න කැමතියි. කරවල පිරවන්න ආනයනය කිරීම පොද්ගලික අංශයට කරන්න ඉඩ දෙන්න එපා. කැබිනට් අනුමැතියක් ලබා ගෙන සහෝග මගින් පමණක්, කරවල ගෙන්වීමට කටයුතු කරන්න. ඒකෙන් යම් යම් දේවල් තිබෙනවා. බොහෝම හයාකක තත්ත්වයක් තිබෙනවා. අන්ත එවැනි තත්ත්වයක් ඇති වුණොත් නමයි—

සභාපතිතුමා
(The Chairman)
දැන් නමුත්තාත්තේගේ වෙලාව අවසානයයි.

පු. හා. 10.15

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(The Chairman)
(Mr. P. S. L. Galappatthy)

තව විනාඩි දෙක තුනක් දෙන්න. අපි බොහෝම අමාරුවෙන් අවුරුද්දකට වරක් පමණයිනේ. මේ අවස්ථාව ලබා ගන්නේ. අපි හැඳුම මෙතැනට ඇවිත් ගොඵවො වගේ ඉන්නවා. අතික් අයගේ කථා අහගෙන ඉන්නවා. නමුත්තාත්තේ ඒ කාරණය ගැනත් විකක් අවධානය යොමු කරන්න.

සභාපතිතුමා
(The Chairman)

මා ලඟ ලැයිස්තුවක් තිබෙනවා. ඒ ලැයිස්තුවට අනුව කථා කරන්න අවස්ථාව ලබා නොදුන්නොත් දොස් අහන්න වෙන්න මටයි.

පී. එස්. එල්. ගලපපත්ති මහතා
(The Chairman)
(Mr. P. S. L. Galappatthy)

ගරු සභාපතිතුමනි, මම නමුත්තාත්තේගේ කිකරු වෙනවා. මට තව විනාඩි දෙක තුනක් පමණක් ලබා දෙන්න. අත්‍යවශ්‍යම කරුණු කීපයක් පමණක් කියා මගේ කථාව අවසන් කරන්නවා.

ගරු ඇමතිතුමනි, නමුත්තාත්තේ දත්තවා ඇති මගේ ආසනයේ ජනතාව උම්බලකඩවලින් මේ රට ස්වයංපෝෂිත කරවන්න බොහෝම ආසන්න තත්ත්වයකට පැමිණ සිටින බව. ඔබතුමා එද කෝට්ටේගොඩ ධීවර වරායට ගියා. ධීවර යාත්‍රා 500ක් පමණ ඒ අවස්ථාවේ මුහුදේ නැංගුරම් දමා තිබුණ ආකාරය නමුත්තාත්තේ දකින්න ඇති. උම්බලකඩවලින් මේ රට ස්වයංපෝෂිත කිරීම සඳහා මගේ ආසනයේ ධීවර ජනතාව උත්සාහ ගන්නා මේ අවස්ථාවේදී ඒ අයට නොමසුරු සහයෝගය ලබා දීම ගරු ඇමතිතුමාගේ යුතුකමක්. ඒ නිසා කෝට්ටේගොඩට නැංගුරම් පලක් ගෝ ධීවර වරායක් ලබා දීමට කටයුතු කරන්නය කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නවා. එය කළ යුතුම දෙයක්. ඔබතුමාට ඒ සඳහා මුදල් නැත්නම් නැංගුරම් පලක් දීමට සඳහා සැලසුම් කරන්නය කියා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නවා.

ධීවර ජනතාවට සෞභාග්‍යය ලඟා කර දීමට මේ රජය, ශ්‍රීමත් ජනාධිපතිතුමා, ගරු ධීවර ඇමතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ගන්නා ලද තීරණයක් ගැන ධීවර ජනතාවගේ ගෞරව පූර්වක සතුභිය පුද කරන අතර අමාත්‍යාංශයේ නිලධාරීන්ට මගේ ස්තූතිය පුද කරමින් මා නිහඬ වෙනවා.

මර්වින් ජේ. කූරේ මහතා (පානදුර)
(The Chairman)
(Mr. Mervyn J. Cooray - Panadura)

ගරු සභාපතිතුමනි, ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කථා කිරීමට අවස්ථාව ලැබීම ගැන මා ඉතාමත් සත්තෝෂ වෙනවා. අවුරුදු සිය ගණනක් තිස්සේ ශ්‍රී ලංකා වාසීන් ධීවර ක්ෂේත්‍රයේ යෙදී සිටින බව අපි දන්නවා. ඒ ඉතිහාසය පිළිබඳවත් ධීවර කර්මාන්තය පිළිබඳවත් අපේ දැනුවත් ගරු මන්ත්‍රීතුමා (පී. එස්. එල්. ගලපපත්ති මහතා) අපට පැහැදිලි කළා.

දීර්ඝ ඉතිහාසයක් ඇති වෙරළබඩ ධීවර ජනතාව කොයි ආකාරයට දියුණු තත්ත්වයකට පත් වුණාද කියා එතුමා පැහැදිලි කළා. ඒ වගේම අපේ ඉතිහාසය දෙස බලන විට මේ රටේ තිබුණ පසුගිය රජයෙන් ධීවර කර්මාන්තයට දක්වන ලද සැලකිල්ල කොයි ආකාරයට කියා අපට පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම 1970-77 කාලයේදී සිදුවූ සිද්ධි පිළිබඳවත් ධීවර කර්මක ජනතාවට සැලකූ ආකාරය ගැනත් මේ ගරු සභාවේදී ප්‍රකාශ වුණා. ඒ අමතීර් අතීතය පිළිබඳව යළි යළිත් ප්‍රකාශ කිරීමට කාලවේලාව ගත යුතුය කියා මම හිතන්නේ නැහැ.

ඒ කාල සීමාවේදී ධීවර ජනතාව ගණන් ගනු ලැබුවේ කොහොමද කියා අපි මතක් කරන්න ඕනැ. ඒ කාලයේ ධීවර ජනතාවට තුන්වැනි, හතරවැනි තැන්තම් පස්වැනි පාතියේ පිරිසක් ගැටියටයි. වෙරළ බඩ ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන්ම ධීවර කර්මක ජනතාව 1970-77 කාල සීමාවේදී වින්ද දුක් ගැහැට පිළිබඳව. ඒ කර්මාන්තය කරගෙන යාමට තිබුණු අපහසුතාවයන් පිළිබඳව අවබෝධ කරගෙන සිටි මුළු මහත් ජනතාව එකඟවම තීරණය කළා. 1977 මහ මැතිවරණයේදී, විශ්වාසය තැබිය හැකි, සැලැස්මක් ඉදිරිපත් කළ හැකි පක්ෂයට රජයක් බලයට පත් කළ යුතුය කියා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව විශේෂයෙන්ම වෙරළ බඩ ධීවර ජනතාව එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් කරන්නට කටයුතු කළ බව මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනැ. මවුත්තේ ප්‍රශ්න සියල්ලම විසඳන්නට තරම් දක්ෂකමක් ඇති, පොරොන්දු සියල්ලම අකුරටම ඉටු කරන්නට දක්ෂකමක් ඇති, හැකියාවක් ඇති, දකුමක් ඇති, ධීවර ඇමතිවරයෙක් මේ රටේ පහල වුණා නම් ඒ 1977ත් පසු බලයට පත්වුණ මේ රජයේ ධීවර ඇමති ශ්‍රී පස්ටස් පෙරේරා මහතා බව අපි විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනැ.

එතුමාට ධීවර කර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්වත් තවත් විශේෂඥයන්ගෙන්වත් අදහස් ගන්න අවශ්‍යතාවක් නැහැ. එතුමා ධීවර කර්මාන්තය පිළිබඳව විශේෂ නිපුණත්වයක් අවබෝධයක් තිබෙන

පුද්ගලයෙක් එතුමා ධීවර කර්මාන්තයත් ධීවර ජනතාවත් ධීවර ජනතාවගේ සමාජ තත්ත්වයන් දියුණු කිරීමට වැඩ පිළිවෙලක් ඇති කළේ ඒ නිසාම බව මතක් කරන්න ඕනෑ. එතුමා මහා ධීවර සැලැස්මක් ඇති කළා. පස් අවුරුදු සැලැස්මක් ඇති කළා. එය පසුගිය කාල සීමාවේදී ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක භාවය තුළින් ධීවර කර්මාන්තයේ දියුණුවක් ඇති වුණු බව මතක් කරන්න ඕනෑ. ධීවර ප්‍රදේශවල ධීවර ජනතාවට අවශ්‍ය බෝවිටු සහ ආම්පන්න සුලභව ලබා දුන්නා. ධීවර සමාජයේ සංවර්ධනය ඇති කරන්න ධීවර ව්‍යාප්ති සේවා සමිති මගින් සහනාධාර ලබා දුන්නා. ණය දෙන ධීවර සමුපකාර සමිති මගින් ධීවරයන්ට බෝවිටු සහ වෙනත් පහසුකම් ලබා දුන්නා.

ඒවාගේම ධීවරයාගේ තත්ත්වය තවත් දියුණු කිරීම සඳහා ඔවුන්ට නිවාසවල අවශ්‍යතාව එතුමා වැහැදිලි කර ගන්නා. ඒ අනුව ඔවුන්ට ධීවර නිවාස ලබා දුන්නා. ධීවර පුරා සංවර්ධනය ඇති කළා. ඒ විතරක් නොවෙයි. ධීවර කාර්මිකයන්ගේ දරුවන්ගේ අභ්‍යන්තර ගැන කල්පනා කර ධීවර පෙර පාසල් ඇති කළා. තවත් නොයෙකුත් සහන ඇති කළා. ධීවර ක්ෂේත්‍රයේ තැත්වීම් ධීවර ජනතාවගේ අඩුපාඩුකම් යොදා බලන්න වෙනම සුභසාධක අංශයක් ඇති කර අධ්‍යක්ෂවරයෙක් පත් කළා.

එහෙම නම් ධීවර කර්මාන්තයත් ධීවර ජනතාවත් සඳහා විශාල ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් මේ රටේ ඇති කළේ 1977 දී මේ රජය බලයට පත් වුණාට පසු ගරු ධීවර ඇමති ජේපසර්පේ පෙරේරා මැතිතුමා විසින් කියන එක අපි මේ අවස්ථාවේදී ආධිමිඛරයෙන් මතක් කරන්න ඕනෑ. එතුමා ධීවර කර්මාන්තය පිළිබඳව හය-හතර තේරෙන ද සිටිම - උපත් ද සිටිම කියා මම කියන්නේ නැහැ - අවබෝධයක් ඇතිව සිටි කෙනෙක් නිසාත් ඒ කර්මාන්තයට අදාළ කටයුතුවලට සහනාධි වන පුද්ගලයෙක් නිසාත් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බව මතක් කරන්න ඕනෑ. ධීවර අංශයේ අඩුපාඩුකම් සියයට සියයක්ම සපුරා තිබෙනවායයි අපි කියන්නේ නැහැ. නමුත් මේ අංශයේ ක්‍රියාත්මක සැලැස්මක් ඇති කළේ මේ රජයේය කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ.

මාර් මිල වැඩිය කියා නොයෙකුත් අවස්ථාවල සමහර අය මතක් කරනවා. කැකෝගසිම් ඇති වෙනවා. නමුත් අපි මක් කරන්න ඕනෑ මාර් මිල ඉහල වුණත් පහල වුණත් එය පාලනය කරන්න පුළුවන් තරම් තත්ත්වයක් තැනී බව. මාර් සුලභව තිබෙන අවස්ථාවලට මිල පහල වැටුණත් ගැමදම ඒ තත්ත්වය ආරක්ෂා කරන්න පුළුවන්ද යන වග අපි කල්පනා කරන්න ඕනෑ. ධීවර කර්මාන්තය අපි ගොඩබිමේ කරන කර්මාන්තයක් ගැටියට තක්සේරු කළ යුතු නැහැ. ධීවර කාර්මිකයා ඒ කර්මාන්තයෙහි යෙදෙන්නේ කාලගුණය සමග කුණාට සමග රඵ මුහුදු සමග ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් බව අපි මතක් කරන්න ඕනෑ. ඒ වාගේම ගැම දම ගැම විටම එක හා සමාන මත්ස්‍ය සම්පත් අල්ලා ගන්න ධීවර කාර්මිකයාට පුළුවන්කමක් ඇති වන්නේ නැති බව අපි මතක් කියා ගන්න ඕනෑ. එක් දිනක මාර් සුලභව තිබුණත් ජලග දින එසේ නොවෙන්න පුළුවනි. ඒ නිසා මිල පාලනය කරන්න පුළුවන්කමක් ඇති වන්නේ නැහැ. ඒ වාගේම මාර් ක්ෂණිකව තරක් වන තත්ත්වයක් පවතින නිසා ඒ තත්ත්වය පාලනය කරන්න බැහැයි කියන එක විශේෂයෙන්ම මාර් මිල වැඩිය කියන අයට මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ. මාර් මිල වැඩිය මාර් මිල පාලනය කරන්න ඕනෑ කියන අය සමහර විට මාර් කන අයවත් නොවන බව මතක් කරන්න ඕනෑ.

ගරු ධීවර ඇමතිතුමා ධීවර කටයුතු පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කර දන් දෙවැනි පස් අවුරුදු සැලැස්ම සකස් කරන්න අර-ඇඳගෙන සිටින මේ අවස්ථාවේදී එක් කරුණක් ගැන එතුමාගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපට හැතැප්ම දෙසියයක පමණ මුහුදු තීරයක් තිබෙනවා. මේ මුහුදු තීරයේ මාර් බිම් පිළිබඳව මාර් ඇල්ලීම පිළිබඳව අපි තවම ගවේෂණයක් කර තිබෙනවාය කියා මම හිතන්නේ නැහැ. එය කරන්න අවස්ථාවක් එතුමාට නොලැබුණේ එතුමාගේ අඩුපාඩුවක් නිසා නොව, රටේ ආර්ථික තත්ත්වය අනුව ඒ සඳහා විශාල මුදලක් වැය කිරීම අපහසු නිසා බව අපි මතක් කරන්න ඕනෑ. ඒ නිසා ජලප පස් අවුරුදු සැලැස්මේදී ඒ හැතැප්ම 200යේ තීරුව පිළිබඳව ගවේෂණය කරන්න අවශ්‍ය මුදල් රජය මගින් වෙන් කර ගැනීම ඉතාම අවශ්‍යයි.

සීමිත සම්පත් ප්‍රමාණයක් පිළිබඳව පමණයි, අපි අවබෝධය ලබාගෙන තිබෙන්නෙ. කවච්චිව දූපත ලබා ගැනීමේදී ඒ හුවමාරුවට අපට දුන්නේ පෙඩ්ගෝ බැන්ක් සහ වොප් බැන්ක් කියන හොඳ මාර් සුලභ බිම් දෙකක්. ඒ

හොඳම මාර් බිම් දෙක දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ය කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කර දෙන්න ඕනෑ. ඒ මුළු බිම් දෙක අපට අහිමි වුණ නිසා අපේ ධීවර කර්මාන්තයට ලොකු පහරක් වැදී තිබෙනවා. එහෙමනම් අපේ මාර් බිම් තැනී කළ කර්තෘ කවුද කියන ප්‍රශ්නය අපි හහන්න ඕනෑ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ල. සංග්‍රහණ ඉගැන්වීම) (Mr. Lakshman Jayakody)
රට බෙදීවිම නොනොමද ?

මර්වින් ජේ. කුරේ මහතා
(ශ්‍රී. ල. ගොඩනැගීමේ ඉංජිනේරු) (Mr. Mervyn J. Cooray)

රට බෙදීමේ ප්‍රශ්නයක් මෙතෙක් නැහැ. රට බෙදීමට ඉඩ දෙන්නේ නැහැ. ස්ඵර් අධිකාරියක් ඇති කරගෙන සිටින අතරු, ජනාධිපතිතුමාත්, රජයත් මුළු මහත් ජනතාවත් එකතු වී මොනම හේතුවක් නිසාවත් රට බෙදීමට ඉඩක් දෙන්නෙ නැහැ. කැස කමමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ රට බෙදෙයි ආණ්ඩුව වැටෙයි කියා. නමුත් ඒකට අපි කවදටත් ඉඩක් දෙන්නෙ නැහැ. කවච්චිව හිස් ඉඩමකට අපේ සම්පත් බිම් බෙදලා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෙය කපා කරන ගරු මන්ත්‍රීතුමන්ලායි කියන එක අපි මතක් කරන්න ඕනෑ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ල. සංග්‍රහණ ඉගැන්වීම) (Mr. Lakshman Jayakody)

කෝකිලායි යන්න පුළුවන්ද ? බැහැ. තයාරු යන්න පුළුවන්ද ? බැහැ. [බාධා කිරීම]

මර්වින් ජේ. කුරේ මහතා
(ශ්‍රී. ල. ගොඩනැගීමේ ඉංජිනේරු) (Mr. Mervyn J. Cooray)

මම හිතන්නෙ හොර ගිවිසුම් අත්සන් කරන්න ඇත්තේ ඒ මහත්වරු වෙන්න ඇති. ඒ නිසා කලබල නොවී ඉන්න. ඇත්ත එළිවන විට හෘදය සාක්ෂිය කපා කරනවා. ඒකයි අන්තගල්ලේ ගරු මන්ත්‍රීතුමාට මේ අවස්ථාවේ සිදු වී තිබෙන්නේ.

මා කපා කරගෙන ආවේ අපි මෙතෙක් ගවේෂණය නොකරනලද මුහුදු බිම් තීරුව සහ හැතැප්ම 200 යේ සීමාවන් පිළිබඳවයි.

සභාපතිතුමා
(The Chairman)
අනතුරුව සභාපතිතුමා මූලාසනයෙන් ඉවත්වූයෙන්, නියෝජ්‍ය සභාපතිතුමා [තෝමන් වෙදාරත්න මහතා] මූලාසනාදී විය.

අන්‍ය පිටු, පූර්වාර්ථක අවස්ථාවක් අක්ෂරාණන්තිහිඤ්ඤා ජීවිතයේ, පිරිනිවිදි පූර්වාර්ථක අවස්ථාවක් [ශ්‍රී. ල. නොර්මන් වයිදාරත්න] නිවහනම වැනි ස්ථානවල.

Whereupon MR. SPEAKER left the Chair, and MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) took the Chair.

මර්වින් ජේ. කුරේ මහතා
(ශ්‍රී. ල. ගොඩනැගීමේ ඉංජිනේරු) (Mr. Mervyn J. Cooray)

ගරු සභාපතිතුමනි, මා කපා කරමින් සිටියේ අපි මෙතෙක් ගවේෂණය නොකළ මුහුදු තීරුවට ගවේෂණය කර ආහසයක් ලබා ගෙන ඒ සම්පත් නෙලා ගැනීමේ පහසුකම් ධීවර ජනතාවට ලබා දීම පිළිබඳවයි. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ එක්කම මම සඳහන් කරන්න ඕනෑ, අපි ගවේෂණය නොකළ මුහුදු තීරයට විදේශික චෝලර් යාත්‍රා සහ මසුන් මරන්නන් පැමිණ අපේ සම්පත් නෙලාගෙන යන බව. රටේ හිතී ඒකි අනුව අපේ මුහුදු තීරයට ඇතුළු වී සම්පත් නෙලන අවස්ථාවේදී ඔවුන් අල්ලාගෙන ඒකිමය කටයුතු කරන්න අපට පුළුවන්. නමුත් අපට තිබෙන සීමිත ආරක්ෂක විධිවිධාන නිසා අපට ඒ කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. එම නිසා මම කල්පනා කරනවා ජලප පස් අවුරුදු සැලැස්මට මේ සඳහා වැඩපිළිවෙලක් ඇතුළත් කිරීම අවශ්‍යයි කියා. එනම් අපේ මත්ස්‍ය සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා ධීවර ඇමතිතුමා යටතේ වෙනම අංශයක් පිහිටුවීම යෝග්‍ය බවයි. අපි එවැනි වැඩ පිළිවෙලක් යෙදවෙත් අපේ මුහුදු

[මර්චන් ජේ. කුරේ මහතා]

නිරයට අනවසරයෙන් ඇතුළුවන යාත්‍රා වාගේක මධුන් මරන්නන් වාගේම අනවසරයෙන් ඇතුළුවන වෙනත් නොයෙක් අය පිළිබඳවද පරීක්ෂාකාරීව සිටීමට ධීවර අමාත්‍යාංශයට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ කාරණය ගරු ඇමතිතුමාගේ අවධානයට ලක් වෙනවා ඇතැයි මම විශ්වාස කරනවා.

ධීවර අමාත්‍යාංශය යටතේ සංස්ථා දෙකක් පවතිනවා. එකක් ධීවර සංස්ථාවයි. අනික ධීවර වරාය නීතිගත සංස්ථාවයි. ධීවර වරාය නීතිගත සංස්ථාවේ කටයුතු කරන්නට ඉතා විශාල මුදලක් අවශ්‍යයි. මේ සංස්ථාව මගින් බොහොමයක්ම කරන්නේ ධීවර සේවා කටයුතුයි. ඒ සංස්ථාව මගින් වරායවල්, නැගරම්පොළවල්, ශිකාගාර හා ධීවර කර්මාන්තයට අදාළ වෙනත් නොයෙකුත් පහසුකම් ඇති කරනවා. එහෙම නම් ඒ කටයුතු සඳහා ඒ සංස්ථාවට රුපියල් කෝටි ගණනින් වියදම් කරන්න සිදු වන බව අපි තේරුම් ගන්න ඕනෑ. වැඩියක් තබා මුහුදේ බැම්මක් බැඳීමට පවා රුපියල් කෝටි ගණනින් වියදම් කරන්න සිදු වෙනවා. එහෙම නම් ඒ සංස්ථාවට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. උපයාගෙන ජීවත් වන්න. සේවා ආයතන හැටියට නායෙකුත් සංස්ථා හා මණ්ඩල රජය විසින් පවත්වාගෙන යනු ලබන බව අපි දන්නවා. ප්‍රවාහණ ඇමතිතුමා යටතේත් එවැනි සංස්ථා තැත්කම් මණ්ඩල තිබෙනවා. තවත් එවැනි සේවා සංස්ථා තැත්කම් මණ්ඩල තිබෙනවා. ඒ නිසා මේ රටේ බහුතර ජනතාවටත්, විශේෂයෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාවටත් පහසුකම් ලබා දීම සඳහා ගරු ඇමතිතුමා විසින් පිහිටුවනු ලැබ ඇති ධීවර වරාය නීතිගත සංස්ථාව සේවා සංස්ථාවක් හැටියට පවත්වාගෙන යෑම සඳහා රජයට කරුණු ඉදිරිපත් කරන මෙන් ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කර තිබීම හේතුකොටගෙන මම ඒ සංස්ථාව පිළිබඳව විශේෂ අවබෝධයක් තිබෙන තිසයි, මම ඒ ඉල්ලීම කරන්නේ. ඒ විධියට ඒ සංස්ථා සේවා ආයතනයක් හැටියට රජය විසින් පිළිගනු ලබනවා ඇතැයි මම විශ්වාස කරනවා.

ප්‍ර. හා. 10.30

ගරු සභාපතිතුමනි, මට නියමිත කාලයෙන් දැන් හුඟක් අවසාන වේගෙන් එනවා. ඒ නිසා, කථා කිරීමට කරුණු රාශියක් ඇත්ත මගේ කථාව කෙටි කරන්න මම බලාපොරොත්තු වෙතවා. විශේෂයෙන් අපේ ප්‍රදේශයේ ජනතාවටත්, පොදුවේ සියලුම වෙරළබඩ ප්‍රදේශවල ජනතාවටත් ගරු ධීවර ඇමතිතුමාගේ වැඩ පිළිවෙල යටතේ සිදු වී ඇති සේවාවන් පිළිබඳව මගේ පොදුගිලික ස්තූතියත්, මුළු-මහත් ධීවර ජනතාවගේම ස්තූතියත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැතියි.

ඊළඟට ගරු ඇමතිතුමා ඉදිරිපත් කරන පස් අවුරුදු මහා සැලැස්මෙන් මෙතෙක් මේ රටේ ධීවර ජනතාවට නොවූ විරු තරමේ විශාල සේවයක් කිරීමට එතුමාට හැකියාව ලැබෙවැයි මම ප්‍රාර්ථනා කරනවා. ඒ සියල්ලක් සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාට යළිත් ස්තූති කරන අතරම, ධීවර ක්ෂේත්‍රයේ කටයුතු කර ගැනීමට අපට සහයෝගය දුන් ධීවර අමාත්‍යාංශයත්, ධීවර දෙපාර්තමේන්තුවත්, ධීවර සංස්ථාවත්, ධීවර වරාය නීතිගත සංස්ථාවත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ආදී වශයෙන් ඇති අදාළ අනෙකුත් සියලුම ආයතනවලටත් මගේ ස්තූතිය ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය සමාජන කරනවා.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
(ශ්‍රී. ඩි. ගුණවර්ධන — මහරගම)
(Mr. Dinesh Gunawardene - Maharagama)

ගරු සභාපතිතුමනි, ධීවර අමාත්‍යාංශය යටතේ - ධීවර ක්ෂේත්‍රයේ සිදු වී තිබෙන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වන්නේ නැහැ. පසුගිය වර්ෂයේදී අයවැය විවාදයේදී ගරු ඇමතිතුමා කළ කථාව කෙරෙහි මම මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවධානය යොමු කරවන්න කැමතියි. ඒ කථාව කළ දවසත් අදත් අතර වර්ෂයක් ගතවී ඇතත් ඒ කාලය තුළ ධීවර ක්ෂේත්‍රය තුළ බලාපොරොත්තු සහගත කිසිදු වෙනසක් සිදු වී නැහැ.

විශේෂයෙන් උතුරු - නැගෙනහිර පළාත්වල ඇති වි තිබෙන පිරිහීම නිසා ධීවර ආම්පන්න ලබා ගැනීමට - මත්ස්‍යයන් අල්ලා ගැනීමට - තිබෙන බාධාවක් ගැන කොපමණ කරුණු කීවත්, ඒ ප්‍රදේශවල ධීවර නිෂ්පාදනයේ ප්‍රගතිය පිළිබඳව විශාල ඉදිරි පිම්මක් ඇති වී නැති වශ, සොයා බැලුවොත්

ගරු ඇමතිතුමාටම පෙනෙයි. අද ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන්ට මුහුණ පෑමට සිදු වී තිබෙන අතිවිශාල ප්‍රශ්නය නමයි. දිනපතා ඉහල තහනම් වියදම් පිළිබඳ ප්‍රශ්නය, ධීවර කර්මාන්තයේ යෙදී සිටින අයගේ එදිනෙදා රැකියා කටයුතු සඳහා අවශ්‍ය ධීවර ආම්පන්න සඳහා ගෙවිය යුතු මිල ගණන් මත්ස්‍යයන් ඇල්ලීම සඳහා කළ යුතු වෙනත් ආයෝජනයන් සියල්ලක මිල ගණන් දිනපතා ඉහල යනවා. මෙවර අයවැය ලේඛනය තුළින් ඒ සම්බන්ධයෙන් යම්කිසි සහනයක් ලබා දීමට ධීවර අමාත්‍යාංශය සමත් වී නැහැ. ලංකාවේ මුළු - මහත් මුහුදුකරයේම ජීවත්වන ධීවර ජනතාවගේ යහපතට මේ අයවැය ලේඛනයෙන් කිසිදු සහනයක් ලබා දී නොතිබීම ඉතා කනගාටුවට කාරණයක්. මේ රටේ ධීවර කර්මාන්තයේ දියුණුව සඳහා සැලසුම් ඉදිරිපත් කිරීම පිණිස ධීවර අමාත්‍යාංශය යටතේ ධීවර සංස්ථාව, ධීවර වරාය නීතිගත සංස්ථාව හා ප්‍රධාන වශයෙන් ' සී - නෝට් ' ආයතනයත් ආදී වශයෙන් ඇති නොයෙකුත් ආයතනවලින් ගෙන තිබෙන ක්‍රියා මාර්ග මොනවාදැයි මම පසුගිය වතාවේදී ගරු ඇමතිතුමාගෙන් ඇසුවා. විෂේෂයෙන් ධීවර වරාය නීතිගත සංස්ථාව එහි අරමුණුවලට පටහැනිව කටයුතු කරවාදැයි මම එතුමාගෙන් ඇසුවා. ධීවර වරාය නීතිගත සංස්ථාව ව්‍යවස්ථාපිත ආයතනයක් හැටියට සංස්ථාපිත කරනු ලැබූ පනතේ අරමුණුවලට විරුද්ධව කටයුතු කරන්න ඒ සංස්ථාවට ධීවර අමාත්‍යාංශයේ අවසරය ලැබී තිබෙනවාද? මම හිතන විධියට මේ කටයුත්ත අතින් ගරු ඇමතිතුමාට පියවරක් ගන්නට වෙයි. තමන් යටතේ තිබෙන ආයතන ඒ නියමිත අරමුණුවලින් බාහිර කටයුතු සඳහා නිරතවීම තවත්වන්නට. මහජන මුදල් වැය කෙරෙන්නේ එම ආයතනවල සැලසුම්සහගත සහ අවසරදෙන ව්‍යාපෘති සඳහා පමණයි. ඊට බාහිර වූ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට, වියදම් කිරීමට සහ වෙනත් ඉදිකිරීම්වලට යෑම නිසා විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන බවට අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. ඒ එක ප්‍රශ්නයක්.

එමෙන්ම ගරු ඇමතිතුමාගෙන් අපි දනගත්ට කැමති තවත් කරුණක් තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් මුලතිව් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල අතර වූ ධීවරයින් පිළිබඳව අරගෙන තිබෙන පියවරවල් ගැනයි. ඒ විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රකාශයන් අපි අසා තිබෙනවා. එම ධීවරයින් නැවත ඒ ඒ ප්‍රදේශවලට යැවීම සඳහා අවශ්‍ය පියවරවල් අරගෙන තිබෙනවායි කියා. එහෙත් එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක වී නැහැ. එම ධීවරයින්ගේ පවුල් අතරයින් හැටියට මෙම ප්‍රදේශවල නඩත්තු කිරීම සඳහා අමාත්‍යාංශයෙන් අරගෙන තිබෙන පියවරවලින් සාර්ථක ප්‍රතිඵලයක් ඉටු වී නැහැ කියන එකයි මම නම් කියන්නේ. ඒ තත්ත්වය තුළ එය ඉටු නොවීම නිසා ඒ අයගේ ප්‍රශ්න අදත් එසේම පවතිනවා.

ඊළඟ කරුණ නම් මිරිදිය මධුන් ඇති කිරීම සඳහා පොකුණු සහනාධාර වෙනුවෙන් වැය කරන මුදල් පිළිබඳ ප්‍රශ්නයයි. මේ තත්ත්වය යටතේ විවිධ ආකාරයේ අවසරයන් තමුත්තාත්සේයේ අමාත්‍යාංශය මගින් දිගෙන යනවා. මේ අමාත්‍යාංශයේ මිරිදිය මත්ස්‍ය සංවර්ධන වැඩ පිළිවෙල යටතේ වැය ආයෝජනයන්ට එකතරා අවසරයක් දී තිබෙනවා. සැබවින්ම එම අවසරය ලබා ගත්තේ කුමන පදනමක් යටතේද කියා මම අසන්න කැමතියි. මම කාරණය වසන් කර තබා කරන්න ඕනෑ නැහැ. දැමුල්ලේ සංචාරක නිකේතනයට යම් යම් වැය කිරීම් කර තිබෙනවා යයි චෝදනාවක් තිබෙනවා. අනුමත කළ විශාල මුදල් ප්‍රමාණයක් මිරිදිය මත්ස්‍ය සංවර්ධනය සඳහා ලබා ගත් මුදල් ප්‍රමාණයක්, විශේෂ අවසරයක් පිට ලබා ගත් මුදල් ප්‍රමාණයක් සැබවින්ම ඒ සඳහා යෙදී නැත කියන එකයි චෝදනාව.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. ඩි. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
කොයි කාලෙද ?

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ඩි. ගුණවර්ධන — මහරගම)
(Mr. Dinesh Gunawardene)
මේ මිරිදිය මධුන් ඇති කිරීම පටන් ගත්තේ ඔබතුමාගේ කාලයේ, පසුගිය ආණ්ඩු කාලයේ නොවෙයි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. ඩි. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
කොයි කාලයේද කියලයි මම ඇසුවේ ?

දිනේෂ ගුණවර්ධන මහතා
 (ති.රු. ත්‍රිශේෂ් ඉසාචාර් ජාතන)
 (Mr. Dinesh Gunawardene)
 මම කාලය නොගෙන ගරු ඇමතිතුමාට විස්තර දෙන්න ලැස්තියි. පසුගිය අවුරුදු 2 ක තුළදී, මෙය සිදු වී තිබෙන්නේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 ඒ විස්තරය මට දෙන්න.

දිනේෂ ගුණවර්ධන මහතා
 (ති.රු. ත්‍රිශේෂ් ඉසාචාර් ජාතන)
 (Mr. Dinesh Gunawardene)
 මම ඒක ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න ලැස්තියි.

දැමුල්ලේ හෝටලයක් සඳහා මේ මුදල් වැය කිරීමක් සිදු වී තිබෙනවාය කියන එකයි චෝදනාව. මේවා ගැන පරීක්ෂා කර බලන්න.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 දැමුල්ලේ නම් මම දන්නේ නැහැ, මිරිගම නම් එවැනි එකක් වෙලා තිබෙනවාය කියා මට දැනගන්නට ලැබුණි.

දිනේෂ ගුණවර්ධන මහතා
 (ති.රු. ත්‍රිශේෂ් ඉසාචාර් ජාතන)
 (Mr. Dinesh Gunawardene)
 මිරිගම හෝටලයක්ද ?

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 මිරිගම සංචාරක බංගලාවකට මිරිදිය පොකුණක් දීලා තිබෙනවාය කියා දැනගන්නට ලැබී තිබෙනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
 (ති.රු. ත්‍රිශේෂ් ඉසාචාර් ජාතන)
 (Mr. Dinesh Gunawardene)
 මිරිගම කොයි පැත්තෙද කියා අපි දැනගන්නට කැමතියි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
 (Mr. Lakshman Jayakody)
 කරුණාකර කියන්න, අපේ ගම පැත්ත හේ ?

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 මිරිගම විජම් කියා වත්තක සංචාරක බංගලාවක් තිබියදී එහි පොකුණ හද එය පිහිනුම් නටාකයක් බවට පත් කරන්නට කටයුතු කර තිබෙනවා යයි මට චෝදනාවක් ආවා. මම එය විභාග කරන්නට කීවා.

දිනේෂ ගුණවර්ධන මහතා
 (ති.රු. ත්‍රිශේෂ් ඉසාචාර් ජාතන)
 (Mr. Dinesh Gunawardene)
 බොහෝම හොඳයි. ඇමතිතුමා විසින් මිරිගම සංචාරක නිකේතනයක් ගැන ඉදිරිපත් කළ ඒ අදහස අපි අගය කරනවා. මේකත් සොයා බලන්න. මේවා ගැන සොයා බලන්නට ඕනෑ.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 විස්තර දෙන්න.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
 (Mr. Lakshman Jayakody)
 You must straightway have a CID inquiry into this matter. Do not try to shield any one.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 මෙය සී. අයි. ඩී. විභාගයට කලින් සිදු වූ දෙයක්ය කියා මට දැනගන්නට ලැබුණි. මෙයත් විභාග කරන්නට මම බාර දෙනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
 (ති.රු. ත්‍රිශේෂ් ඉසාචාර් ජාතන)
 (Mr. Dinesh Gunawardene)
 මිරිගමත් මෙවැනි දෙයක් සිදු වෙනවා යයි කියනවා නම්, ඇමතිතුමා විසිනුත් තමන්ගේ අමාත්‍යාංශය යටතේ කෙරෙන දේවල් ගැන අපුත් කොරතුරු සභාවට කියනවා. [බාධා කිරීමක්]

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 එයට එන්න කියා මම පිණිවුඩයක් ඇරියා.

දිනේෂ ගුණවර්ධන මහතා
 (ති.රු. ත්‍රිශේෂ් ඉසාචාර් ජාතන)
 (Mr. Dinesh Gunawardene)
 මේ අමාත්‍යාංශය යටතේ මෙවැනි දේවල් කෙරෙන එක ගැනයි. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි අතන්නේ. මිරිගමට වන්නට පුළුවන්, දැමුල්ලට වන්නට පුළුවන්, කොහාට දුන්නත් මහජන මුදල් වංචාසහගතව දෙනවා නම් ඒ ගැන ඇමතිතුමා යම් පියවරක් ගත යුතුයි. ඒකයි අපි කියන්නේ. හැදෑම මෙය රහස් පොලීසියට බාර දෙනවා යයි කීවාට මදි. රහස් පොලීසිය අද සොයන්නේ වංචාවල් නොවෙයි. සාමාන්‍ය පුරවැසියන්ගේ ගෙවල් දොරවල්වල තිබෙන කොළ කැලීම් අද රහස් පොලීසිය ගොස් ලංකාව පුරා සොයන්නේ. ලක්ෂ ගණන් වංචා කළ මිනිසුන්ට නිදහසේ ඉන්නට ඉඩ දී තිබෙනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 කිසි කෙනෙකුට නිදහසක් දෙන්නේ නැහැ, කරුණාකර විස්තර දෙන්න. මම ඒ ගැන සොයා බලා ක්‍රියා කරනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
 (ති.රු. ත්‍රිශේෂ් ඉසාචාර් ජාතන)
 (Mr. Dinesh Gunawardene)
 මිරිගම ගරු මන්ත්‍රීතුමා පැමිණ සිටිනවා. ඒ මිරිදිය මසුන් පිළිබඳ නිකේතනයක් තිබෙනවාය කියා මේ ඇමතිතුමා කියනවා. ඒක මන්ත්‍රීතුමාට අයිති දෙයක්. එහෙම එකක් තිබෙනවාද තුද්ද කියන එක ගැන මම දන්නෙ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ති.රු. පෙස්ටස් පෙරේරා)
 (Mr. Festus Perera)
 මම දන්නෙ නැහැ. මට චෝදනාවක් ඉදිරිපත් කර තිබෙනවා විජම් කියන වත්තක මිරිදිය පොකුණක් තිබෙනවාය කියා, මගෙන් අවසරයක් නැතිව, වෙනත් කාගෙවත් අවසරයක් නැතිව ඒක දමා තිබෙනවාය කියා කියනවා. ඒ නිසා කවුද මේක කලේ කියා අපි සොයා බලන්නට ඕනෑ. සමහර විට ඔය වගේ ඒවා ඇති. මම කොඳුනුවත්ව. එකියා මම ඒවා ගැන සොයා බලා ක්‍රියා කරනවා. කරුණාකර ඒවා පිළිබඳ විස්තර මට දෙන්න. උපදේශක කාරක සභා අවස්ථාවේදී කීවා නම් ඕක ගැන බලනවා හේ ?

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

අපට දැන් වෙලා තිබෙන්නේ කාරක සභාවලට මිනකොම ගෙනියන්න. මේ පාර්ලිමේන්තුවේ යමක් කථා කරන විට හැම තීරණයක් කියන්නේ කාරක සභාවට එන්න කියලයි. කාරක සභා හැම එකකටම එන්න අපේ බැඳීමක් නැහැ. අපට මිනෑ අවස්ථාවලදී අපි එනවා. මේක අපවැය පිළිබඳ කාරක සභා අවස්ථාව. මේකයි ප්‍රධාන කාරක සභාව, මුදල් වැය ශීර්ෂ පිළිබඳව තිබෙන.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

උත්තරයක් අවශ්‍ය නම් කාරක සභාවට දැමීමට වගාම උත්තරය ලැබෙනවා. මෙතැන ප්‍රසිද්ධියේ කිව්වාම උත්තරය ලබාගන්න කාලයක් යනවා. ඇමතිවරයෙකුට මෙහෙම අවස්ථාවකදී හැම කරුණක්ම ලබාගන්න බැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

මම පිළිගන්නවා මිබතුමාට වගාම උත්තරයක් ගන්නට පුළුවන් කොමිටියටර් යන්නක් නැහැ. මොකද, හොරු කොමිටියටර් යන්නක් යොරකම් කරනවා. ඒකයි වෙලා තිබෙන්නේ. සීඅයිඩී එකට, රහස් පොලීසියට හාර දුන් ඒවා ගැන කිසිම පියවරක් අරගෙන නැහැ. මේ සභාවේ ප්‍රකාශයක් ගණනාවක් කර තිබෙනවා. ඇමතිතුමාගෙන් අහන්නට කැමතියි සි-නෝර් ආයතනයේ බලධාරියා අද පත්කර තිබෙන්නේ කුමන වැටුපක් මතද කියා. රුපියල් 17,000 ක වැටුපකට සි-නෝර් ආයතනයේ බලධාරියා පත්කර තිබෙනවා. ඔහු සිංහල ප්‍රවීණතාව සමත් කර ගන්නට බැරිව ගෙදර ගිය කෙනෙක්. මේ රටේ රාජ්‍ය රෙගුලාසි අනුව කැබිනට් අනුමැතියක් ගන්නට මිනෑ රුපියල් 5,000කට වැඩි වැටුපක් තියම කරනවා නම්, කොහොමද මොහු පත් කළේ? කැබිනට් අනුමැතියක් දීලාද රුපියල් 17,000 ක වැටුපට පත් කර තිබෙන්නේ. ඔහුගේ වාහනය අදත් රත්මලානේ රේඳි කම්හලකට ගමන් කරනවා හැමදාම උදේ රක්ෂාව කිරීම සඳහා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

තමුත්තාත්තේ මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙතවාද?

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

උත්තරයක් දෙන්න පුළුවන් නම් දෙන්න.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

දැන්මම දෙන්නම් උත්තරේ. කිසිම කෙනෙක් රුපියල් 17,000ක රක්ෂාවකට සි-නෝර් ආයතනයේ නැති බව මම තමුත්තාත්තේට ප්‍රකාශ කරනවා. ඒ බලධාරියා අද ලබන පඩිය ඒ පසුගිය කොමිෂනරියා යටතේ ලැබූ පඩිය පමණයි කියන එක තමුත්තාත්තේට මතක් කරනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්, ඇමතිතුමා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

සම්පූර්ණයෙන්ම වැරදියි තමුත්තාත්තේගේ කියමනාව.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

මිබතුමා කරන ප්‍රකාශය අනුව සි-නෝර් ආයතනයේ - [බාධා කිරීමක්]

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

තමුත්තාත්තේ කරන ප්‍රකාශය වැරදියි.

සභාපතිතුමා
(**ඡායා**)
(**The Chairman**)
Order, please!

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

තමුත්තාත්තේගේ ප්‍රකාශය අනුව සි-නෝර් ආයතනයේ ලිපි ගොනු ඉදිරිපත් කරනවා නම් අපි ලැස්තියි - [බාධා කිරීමක්].

සභාපතිතුමා
(**ඡායා**)
(**The Chairman**)
Order, please!

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

මම කියන එක පිළිගන්න මිනෑ, බැරිනම් කට වග ගන්නවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

නැහැ, මම කට වගන්නෙ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

තමුත්තාත්තේ කට වගන්නෙ නැතිනම් කිකම් ඉන්නවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

මම කට වගන්නෙත් නැහැ; තිකම් ඉන්නෙත් නැහැ. ධීවර අමාත්‍යාංශය වංචාවල් ගොඩකට මැදිවෙලා, කෝටි ගණන් ධනය වංචා කරනවා. අපි කට වගන්නෙ නැහැ. මහජන මුදල් වංචා කරනවා, මේ ආයතනය. අපි කට වගන්න මිනෑ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

මම කට වගන්නෙත් නැහැ. තමුත්තාත්තේ කර තිබෙන වංචාවල් මම මිනෑ තරම් දන්නවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩි. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

තමුත්තාත්තේ කර තිබෙන වංචා පිළිබඳව මිනෑ තරම් කරුණු තිබෙනවා— මිනෑ තරම් වංචාවල් තිබෙනවා. ඇයි මේවා— [බාධා කිරීමක්].

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. පෙරේරා පෙරේරා**)
(**Mr. Festus Perera**)

හොරකම් කල අය කවුද කියා දන්නවා. තමුත්තාත්තේගේ පියා ඉන්න කාලයේ තමයි මේක කළේ. [බාධා කිරීමක්]

සභාපතිතුමා
(තෛලවර) (The Chairman)
Order, please !

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
ත්‍රස්තවාදයට පණ දීලා මේ රට විනාශ කලා.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
ඉල්ලා අස්කර ගන්නවා. ඉල්ලා අස්කර ගන්නවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
තමුත්තාත්තේ අස්කර ගන්නවා. [බාධා කිරීමක]. තමුත්තාත්තේ යනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
තමුත්තාත්තේ කරලා තිබෙන දේවල් ත්‍රස්තවාදීන් ගැන, ඕනෑ තරම් ඵලදායී ඉස්කරනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
තමුත්තාත්තේ කරලා තිබෙන වාචාවලි මම දන්නවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
තමුත්තාත්තේ කරලා තිබෙන දේවල් ඇති. තමුත්තාත්තේලා ධීවර ජනතාවම කැවි ; විනාශ කලා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
මේ රටේ නොදැන් එක්ක එකතු වෙලා—

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
සීනෝර් ආයතනය විකුණුවා. මුළු කර්මාන්තයම තැනී කරලා ධීවර සංස්ථාව විකුණුවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
තමුත්තාත්තේගේ තාත්තා තමයි මේ රට කැවේ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
සීනෝර් ආයතනයේ ලක්ෂ ගණන් විනාශ කරලා. අද මුළු රහස් පොලීසියම දොඳවලා තිබෙනවා අහිංසක සේවකයින් පිටුපස්සෙන්.

සභාපතිතුමා
(තෛලවර) (The Chairman)
Order, please ! Will the Hon. Minister listen to me.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)
Hon. Members heard him say
You cannot say that. " තාත්තා තමයි කැවේ "

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

කරපු දෙයක් තැනිට අතින් මිනිසුන්ට කෑ කෝ ගහන්න ඕනෑ නෑ. [බාධා කිරීමක] ලක්ෂ ගණන් වංචා කලායි කියලා මේ සභාවේ වෝදනා ගණනාවක් ඉදිරිපස් කලා. සීනෝර් ආයතනය ගැන. මොනවද ඒ ගැන කරල තිබෙන්නේ ?

සභාපතිතුමා
(තෛලවර) (The Chairman)
Order, please !

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
පරණ නොදැන් එක්ක එකතු වෙලා අද මේ රට තාස්ති කරන පුද්ගලයෝ තමයි මේ උදවිය.

පු. ක. 10.45
සභාපතිතුමා
(තෛලවර) (The Chairman)
Order, please ! Hon. Minister, you may reply to him in your speech.

ජේ. ඒ. ඒ. අමරතුංග මහා (ටන්තලා)
(ති.රු. ජේ. ඒ. අ. අමරතුංග — වත්තලා)
(Mr. J. A. E. Amaratunga - Wattala)
Sir, I rise to a point of Order. That is a matter pertaining to CEY-NOR which is under investigation. So I do not think it should be a matter of discussion.

සභාපතිතුමා
(තෛලවර) (The Chairman)
That is right, and earlier it was agreed that it will not be mentioned in any way. So kindly get back to the subject.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
Sir, they are running with the hare and hunting with the hound !

සභාපතිතුමා
(තෛලවර) (The Chairman)
Hon. Minister, you will have an opportunity to reply to all this.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)
Sir, they are running with the hare and hunting with the hound !

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please! I am making a request. Please get back to the subject, but I ask the hon. Member not to refer to a matter which is now being investigated.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

What is that matter ?

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

It is about CEY-NOR.

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. திணைவு குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

No, I did not refer to any matter which is under investigation.

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

But the whole of CEY-NOR is not being investigated. Are we therefore -

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. திணைவு குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

I referred to the Competent Authority and not to the -

ෆේස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

The entire CEY-NOR is being investigated. So they have no right to refer to that. This is a mud-slinging campaign.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please! We are pressed for time.

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Sir, I rise to a point of Order.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

What is it ?

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Are we debarred from speaking about CEY-NOR

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Earlier, in today's proceedings that was the agreement that was reached.

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

No, I am not bound by all this.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

There was no agreement. We are not going to refer to the inquiry. All what we ask is, please table that CID report here. There is not one, but there are three CID reports.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please! How can he do that ?

ෆේස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

How can I table the report when the matter is under investigation ? You are talking through your hat !

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

If you are not going to table it we are going to come out with everything here. Every little thing will come out in this House.

ෆේස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

When the investigation is being done by the CID, do you want me to table their report ? You can ask the Hon. Minister of National Security who is in charge of the CID. It is not under me.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

We will come out with everything here. If you are going to debar us from discussing CEY-NOR we will come out with everything.

ෆේස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

You will come out with everything ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Yes.

දේ. ජ. ජ. අමරතුංග මහතා
(ති. ඉ. ආ. අමරතුංග)
(Mr. J. A. E. Amarasingha)

How can the report be tabled if the proceedings are not completed ?

අනිල් මුණසිංහ මහතා
(ති. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

Sir, I rise to a point of Order.

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)

What is it ?

අනිල් මුණසිංහ මහතා
(ති. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

What is your ruling on this ? Is there a criminal investigation on about CEY-NOR ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

There is.

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)

The Hon. Minister says there is.

අනිල් මුණසිංහ මහතා
(ති. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

Is that completed or not ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

Not yet.

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)

It is not yet completed. That was discussed earlier in this Debate.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

It is not completed yet. - (Interruption) - How can I ? I am not the Minister in charge of the CID. He must understand that. He does not understand what the Ministries are.

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)

All this could have been done in a very reasonable tone.

මන්ත්‍රීවරයෙක්
(අங்கத்தவர் ஒருவர்)
(A Member)

That is the biggest problem. He does not know anything about fisheries !

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)

Order, please ! Please sit down.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Nothing has happened about these matters yet and you think we are hiding those people. We are not.

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)

Hon. Member for Maharagama, you may continue now.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

You are harbouring the suspects.

දීනේෂ් ගුණවර්ධන මහතා
(ති. දීනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

You had better withdraw that. We are not harbouring any suspects.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

You are harbouring suspects.

දීනේෂ් ගුණවර්ධන මහතා
(ති. දීනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

It is your own people who are harbouring suspects. Millions of rupees have been squandered from the Fisheries Corporation and you are making allegations against the Opposition. How can we harbour suspects ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

They were trying to get information from me and pass it on to the suspects. That is what they were trying to do in order to shield the suspects. I must tell the whole country that.

දීනේෂ් ගුණවර්ධන මහතා
(ති. දීනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

You can tell the whole country, but the whole country knows what is happening there.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

They are trying to help the suspects.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

Everyone in that Institution knows what is happening there. There is nothing to say, nothing to come out with.

මහ භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් මම අහන්න කැමතියි—මෙම අමාත්‍යාංශය යටතේ මහා භාණ්ඩාගාරයේ මුදල් අනුමත කර ගන්නා හේතු විවර සංස්ථාවේ සේවකයන්ට වන්දි ගෙවා අයිති කරන්න? ඒ විධියට වන්දි ගෙවා අවශ්‍ය නැහැ කියා අය කී දෙකක් අද තමුන්ගේද ආපසු අරගෙන තිබෙනවාද?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

ඒවා අහගන්න තමුන්ගේම මිනිසුන්ගෙන්.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

ඒවා අහගන්න නොවෙයි. තමුන්ගේද ඇමතිවරයා හැටියටයි මම තමුන්ගේම අහන්නේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

යාච්චනා අහන්න.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

මගේ යාච්චනා නැහැ. යාච්චනා එකට සෙල්ලම් කරලා අද යාච්චනා කරනවාට අපට වේදනා කලාට වැඩක් නැහැ. යාච්චනා එකට හිටියා නම් එකට යාච්චනා කියාගෙන ඉන්න තිබුණි. අපේ යාච්චනා නොවෙයි. අපට වේදනා කරන්න මිනු නැහැ. යාච්චනා ගැන.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මමත් හොරකමට සම්බන්ධ වුණොත්ම හැම වෙලාවේම මටත් යාච්චනා කියා ගන්න තිබුණි.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

යාච්චනා කවුද කියා තමුන්ගේද හොඳට දන්නවා. අපි තිකා මේකට කිවෙන්න මිනු නැහැ. මගේ යාච්චනා නැහැ. තමුන්ගේද කියන ගණයේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

තමුන්ගේද කොටස මම වේදනා කළේ. තව ඉන්නවා වේදනා කරන්න උදව්.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

විවර අමාත්‍යාංශය ගැන මම කණගාටුවෙනවා. ගරු සභාපතිතුමනි, මේවා කථා කරන කොට—

සභාපතිතුමා
(කීලාචාරී)
(The Chairman)

Order, please! The Vote has to be taken at 12 o'clock. There are two more speakers to speak before 11 a.m.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

මේවා ගැන කථා කරනකොට ගරු ඇමතිතුමාට බොහෝම වේදනා ඇති වෙත කියා මේවා ගැන කථා නොකර ඉන්න කියලායි ගරු සභාපතිතුමා කියන්නේ. තමුන් මහජන මුදල් නාස්තියක්, වංචා කිරීමක් පිළිබඳ ප්‍රශ්නයක් මෙය. අවුරුද්දක් තිස්සේ රහස්‍ය පොලීසිය මේ ගැන සොයන්නට කියලා අපි මේ ගැන කථා නොකර, ඇමතිතුමා ඉදිරියට මේ ප්‍රශ්නය නොගෙන ඉදීම මම හිතන්නේ සාධාරණ දෙයක් නොවේය කියලායි. මේවා මහජන මුදල්, මේක ආණ්ඩුවේ නිර්මාණයක්; ගරු ඇමතිතුමාගේ නිර්මාණයක්. 'සි-කෝර්' ආයතනය කියා එකක් බිහි කරලා සංස්ථාව වගලා, පොදුගිලික හමුදා සමාගමක් හැටියට—

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මම නිර්මාණය කළේ නැහැ.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

එහෙත්ම, තමුන්ගේද ඉල්ලා අස්වෙලා ගෙදර යන එක හොඳයි. තමුන්ගේද අමාත්‍යාංශයේ වැඩ තමුන්ගේද හාර ගන්න ලැබුණි තැන්නම්.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මම නිර්මාණය කල එකක් කියලා කියන්නේ කොහොමද?

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

තමුන්ගේද ලේකම්ද ඇමති? තමුන්ගේදේද?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මගේ නිර්මාණයක් නොවෙයි. එක පසුගිය ආණ්ඩුවේ නිර්මාණයක්.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

I am very sorry for the Hon. Minister. If you are not ready to take responsibility for what is happening in your Ministry, it is useless our discussing these votes.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

If you come out with facts I am ready to answer.

දිනේෂ් ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිනේශ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

Yes, these are facts. The Fisheries Corporation was turned into CEY-NOR with some other units of that Corporation. You say you do not take responsibility for that?

වේසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

The Fisheries Corporation is not CEY-NOR.

දිනේෂ් ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

Mattakuliya was under the Fisheries Corporation.

වේසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)

No, it was not.

දිනේෂ් ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)
It was.

වේසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)
Certain things were leased from the Corporation to CEY-NOR. Not converted.

දිනේෂ් ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)
Maybe ; whether leased, purchased or sold you approved these assets to be transferred to CEY-NOR. This is the basic fact. You allowed them to be transferred, and the responsibility lies with the Hon. Minister.

වේසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)
Say so. Do not say they were converted.

දිනේෂ් ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)
හරි. මෙම ආයතනයේ සිට වී ඇති වංචා පිළිබඳව එක උදහරණයක් මම පෙන්වන්නම්. වුවමනා තම ඉරු ඇමතිතුමාට මම මෙහි සේවකයකුගේ තමක් කියන්නම්. මේ සුළු සේවකයා පසුපස ඊළුවනවා. ස්ථානයේත් ස්ථානයට මාරු කර යවනවා. ප්‍රකාශයක් කරන්නටය කියා ඔහුට බල කරනවා. [බාධා කිරීම]

වේසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)
I rise to a Point of Order.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)
Order, please ! What is you Point of Order ?

වේසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)
Anything about CEY-NOR should not be discussed because it is under investigation -(*Interruption*).

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனிசிங்கு)
(Mr. Anil Moonesinghe)

If the Hon. Minister wants to clear his name he should allow this discussion -(*Interruption*).

දිනේෂ් ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

Then we will have to discuss about a government factory.

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனிசிங்கு)
(Mr. Anil Moonesinghe)

Everywhere documents are flying around, Sir.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)
Order, please ! Hon. Member for Matugama, please sit down.

වේසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)
We will be giving you an opportunity to discuss this, but at the moment it will prejudice the investigations when you discuss it. But you will have the opportunity to discuss it later.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
When ?

වේසට්ස් පෙරේරා මහතා
(திரு. பெஸ்ரஸ் பெரேரா)
(Mr. Festus Perera)
As soon as the report comes.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
When ?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)
I rise to a Point of Order.

The Hon. Minister has no right to stifle the voice of the Opposition. He cannot tell us what to discuss and what not to discuss. We are sent here by the people and we will say what we want to.

The Hon. Minister who has been in this House so long should know that.

වේසට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

No, no ! I rise to a Point of Order.

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

No, Sir. I am on a Point of Order. Nobody can stifle the voice of the Opposition.

සභාපතිතුමා
(තී.ච.ආ.)
(The Chairman)

Order, please ! If this matter is under investigation the normal practice is not to refer to it or to discuss it.

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

No, Sir.

සභාපතිතුමා
(තී.ච.ආ.)
(The Chairman)

Order, please. In the morning the Hon. Speaker gave a ruling, if I remember right, when the hon. Member for Attanagalle was speaking.

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Sir, will you please give me a minute. If there is any sensitive matter under discussion which is embarrassing to a particular Hon. Minister, he says, "The matter is under investigation. Dont speak about it." This is a tremendous Parliamentary system, is it not, Sir ?

සභාපතිතුමා
(තී.ච.ආ.)
(The Chairman)

He said that he has not received the report.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. දිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

It is 14 months since he made the allegation.

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

How can he stifle us, Sir ?

අනිල් මුණසිංහ මහතා
(ති.රු. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

If the report does not come for another year, Sir ?

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

What if the investigations goes on for two years more or three years without a report ? - (Interruption).

වේසට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

If I try to interfere with the investigations they will say I am interfering.

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

If the Hon. Minister wants to drag on the investigation for three years we will not speak for three years ?

වේසට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

What can I do about it ? Let the CID do the investigation and report. - (Interruption).

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Are you trying to follow Mr. Zia-ul-Haq as to how he runs the Parliament in Pakistan - (Interruption).

සභාපතිතුමා
(තී.ච.ආ.)
(The Chairman)

Order, please !

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

This is not a court of law, Sir. This is Parliament.

වේසට්ස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරාස් පෙරේරා)
(Mr. Festus Perera)

Sir, the Ruling has been given by the Hon. Speaker - (Interruption).

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. දිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

මෙම සි-නෝර් ආයතනය අනුගමනය කළ පිළිවෙත නිසා උදව් ඇති තත්ත්වය ගැන මා එක කාරණයක් ගැන මතක් කර දෙන්න කැමතියි. අද මේ ආමතනයේ සුර් සේවකයන් ගණනාවක්ම දරුණු ලෙස පළිගැනීම්වලට ලක් වී සිටිති. යම් යම් තොරතුරු ලබා ගැනීම සඳහා තර්ජනය කරනවා. මේ අනුව ස්ථාන අටකට මාරු කර යවනු ලැබූ සුර් සේවකයන් මේ අමාත්‍යාංශයේ ඉන්නවා. මනුට බලකරනවා, යම්කිසි ප්‍රකාශයක් කිරීම සඳහා උදව් වන්නටය කියා. එසේ නොකළ නිසා, මන්තාරම, අනුරාධපුරය මෙය වාගේ ලංකාවේ හැම ප්‍රදේශයකටම මේ පුද්ගලයා මාරු කර යවනවා. එනමේ ගරු ඇමතිතුමා මේ පරීක්ෂණය කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ ආකාරයටද ? සුර් සේවකයන්ගෙන් මෙතෙම පළි ගෙන-

වේපසටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
කඩුල්ල පළිගන්නේ ?

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

ඒ අන්දමට පළිගන්නා තිලකාරීන් ගැන කොටස බලන්න. මා සඳහන් කරන මේ පුද්ගලයා—

වේපසටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
ඉන්නවා නම් ඒ අය ගැන කියන්න.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
ඒ වැඩේ හාර දෙන එක ගැන මම පුද්ධ සිංහලෙන් කියන්නම්, ඒක හරියට තරියට බොකක හෝදන්න දුන්නා වාගේ වැඩකුසි අමාත්‍යාංශයෙන් වෙන්නේ.

වේපසටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

Sir, I rise to a Point of Order. If there are allegations you must make the allegations specifically. They cannot just make wild allegations - (Interruption).

සභාපතිතුමා
(තී.ච.ව.)
(The Chairman)

Order, please ! Actually I took up the position not to give a ruling different to what was given in the morning when the hon. Member for Attanagalla spoke. It is only when a matter is before court for adjudication that we are prevented but his being a very sensitive topic and as the CID is investigating, I think it is better if you do not refer to it.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

The CID will never finish it - (Interruption).

සභාපතිතුමා
(තී.ච.ව.)
(The Chairman)

Certainly you can go and make your statements.

අනුර බණ්ඩාරනායක මහතා
(ති.රු. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Sir, I fully agree with you that when a matter is before court it should not be discussed on the Floor of this House. We completely comply with that. But if a matter is under investigation, if a Minister wishes no discussion on the subject, you can drag on the investigation to the full life of Parliament and no Member of Parliament can speak a word about it. You cannot stifle Parliament with this kind of unwritten

conventions. It may be possible in Pakistan. You cannot do it in Sri Lanka. This is a Parliamentary democracy. This is not a military dictatorship - (Interruption).

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Why do you have Standing Orders ? - (Interruption).

වේපසටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

Sir, a little while ago I mentioned to the House that certain parts of the Report had gone to the Attorney-General and he has to take a decision in regard to this matter.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Let him take a decision on it.

අනිල් මුණසිංහ මහතා
(ති.රු. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

If it is referred to the Attorney General, it is an internal matter for the government.

සභාපතිතුමා
(තී.ච.ව.)
(The Chairman)

Order, please ! How much more time does the hon. Member for Maharagama need ?

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

Sir, I need another five minutes.

වේපසටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

I intend to commence my reply at 11'o clock.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

ගරු සභාපතිතුමනි, මගේ වෙලාවෙන් හුඟක් ගරු ඇමතිතුමා ගත් නිසා ඇමතිතුමා මට විකක් වෙලාව දෙනවා නම් හොඳයි. ඇමතිතුමා විකක් ඉවසීමෙන් සිටියා නම් විපක්ෂය හැටියට අපි මේ කාරණා ඉදිරිපත් කර නවතිනවා.

වේපසටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

බොරු කියන්නේ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. තිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

බොරු නමයි විපක්ෂය හැමදම ඒ යන්නේ ! ඇත්ත කියන දවසක් නැහැ ! වංචාවක් ගැන ඇත්ත කියනකොට නමයි ඊදෙන්. වංචාවක් ගැන කථා කරනකොට නමයි ඒවා බොරු වෙන්නේ.

ජේ. ඒ. ඒ. අමරතුංග මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. අමරතුංග**)
(**Mr. J. A. E. Amaratunga**)

එහෙම නම් ඒවා මප්පු කරන්න.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

මප්පු කරන්න? 'සිලෝකට' කොමිටියක් පත් කළොත් මප්පු කළ හැකියි.
මෙතැන මප්පු කරන්න බැහැනේ.

ජේපසට්ස් පෙරේරා මහතා
(**ශ්‍රී. ලං. පෙ. ස. පෙරේරා**)
(**Mr. Festus Perera**)

ඇයි ජනාධිපති කමිටුවක් පත් කරනවානේ.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

ඔව්! ජනාධිපති කොමිටීමට ගිය පෙත්සම් කීයක් විභාග කළාද? ඔබේ ධාරණයක මැතිකියගේ පුරා අයිතිය අහෝසි කළ එක විතරයි තමුත්තාත්සේලා කලේ. පෙත්සම් කීයක් විභාග කර තිබෙනවාද? ලේඛනය අරගෙන බලන්න. ජනාධිපති කොමිටීමට ආව පෙත්සම් කීයක් විභාගකර තිබෙනවාද? අපි ඒවා ගැන කථා නොකර ඉදිමු.

සිනේර් ආයතනය ඒකාධිකාරයක් ලෙස පවත්වාගෙන ගිය මාළු දල් පිළිබඳ ව්‍යාපාරයේ කොටස් සරවන හවන්-නමැති ව්‍යාපාරිකයාට පැවරීම සඳහා තීරණයක් අරගෙන තිබෙන්නේ මොකද කියා මම තමුත්තාත්සේගෙන් අහන්නට කැමතියි. මේ ව්‍යාපාරිකයා මීට ඉස්සරන් අවස්ථා ගණනාවකදී මේ උත්සාහය දැරුවා. සමහරවිට ගරු ඇමතිතුමා දන්නේ නැතිව ඇති. නමුත් මේ බලධාරියා ආවාට පස්සේ මෙම තීරණය අරගෙන තිබෙනවා. සියට 17 1/2 ක කොමිස් එකක් මේ සරවන හවන්ට-හවන් තමයි දැන් ඔක්කොම. ගරු ඇමතිතුමා මේ ආයතනය දැන් බලධාරියෙක් යටතට පත් කර තිබෙන විට සිදු වෙන දේවල් ගැන මේ ගරු සභාවේ සාකච්ඡා වෙන එකක් තවත්වන්නද හදන්නේ කියා මම අහන්නට කැමතියි.

ජේපසට්ස් පෙරේරා මහතා
(**ශ්‍රී. ලං. පෙ. ස. පෙරේරා**)
(**Mr. Festus Perera**)

නැහැ!

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

නැහැ! එහෙම නම් මේ බලධාරියා වැඩ කරන්නේ තමුත්තාත්සේගේ සිනේර් ආයතනයේදී, එහෙම නැත්නම් රත්මලානේ පැන්මර්සක ද කියන ඵ්ක උදේ පාන්දරට ගිහින් ගොයා බලන්න. ඒ පිළිබඳව ගොයා බලන්නය කියා මම කියනවා. කරුණාකර ගමන් වාර්තා සටහන් පොත අරගෙන බලන්න. හැමදම රත්මලානේ යම්කිසි සමාගමක සේවයට ගිහින් වාර්තා කරලයි වැඩ කටයුතු කරන්නේ. මෙන්න මේ විටට තමයි, තමුත්තාත්සේ සිනේර් ආයතනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සිනේර් ආයතනය තුළින් මේ රටේ මහජන මුදල් පිළිබඳ සිදු වූ විනාශය පිළිබඳව මීට වැඩිය වගකීමක් දරන්නට ඕනෑ.

මම අවසාන වශයෙන් ගරු ඇමතිතුමාට කියන්න ඕනෑ, අපට මේවා කියන්නේ මේවාට සම්බන්ධ පුද්ගලයන්ය කියා ගරු ඇමතිතුමා අපට එක වෝදකාවක් කළා. විපක්ෂය හැම අයවැය විවාදයකදීම මේ ආයතන ගැන කථා කර තිබෙන බව ගරු ඇමතිතුමාට හැත්සාඩ් වාර්තාවල් අරගෙන බලන්න පුළුවන්. පුද්ගලයන් පිළිබඳව නොවෙයි, ඒවායේ සිදුවන විනාශයන් ගැන, වැඩවත් ගැන කථා කර තිබෙනවා. යම් යම් පිරිස් අපට මේ තොරතුරු දෙනවාය කියා ගරු ඇමතිතුමා අපට අද වෝදකා කරනවා නම් එය ඉතාම කනගාටුදායක තත්ත්වයකි. මේ ගරු සභාවේ සිදු වන දේවල් පිළිබඳව, ඉදිරිපත් වෙන කරුණු පිළිබඳව තමන්ගේ අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ට වාර්තා කර තැනි බවයි එයින් පැහැදිලිව පෙනෙන්නේ.

ජේපසට්ස් පෙරේරා මහතා
(**ශ්‍රී. ලං. පෙ. ස. පෙරේරා**)
(**Mr. Festus Perera**)

මත්තිතුමා! දැන් මේක ආණ්ඩුවට ගන්නට පසුව සිදු වූණ ඕනෑ වැරද්දක් තිබෙනවා නම් කියන්න. ඒ ගැන මම බලන්නම්.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

ආණ්ඩුවට ගන්නට පසුව තමයි, තමුත්තාත්සේ නැහැයි කියනවා. තමුත් කැබිනට් අනුමැතියක් නැතිව මේ බලධාරියාට විශේෂ වැටුපක් නියම කර තිබෙනවා.

ජේපසට්ස් පෙරේරා මහතා
(**ශ්‍රී. ලං. පෙ. ස. පෙරේරා**)
(**Mr. Festus Perera**)

කලින් ඒවාට මම වගකියන්නේ නැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

යම්කිසි ප්‍රමාණයකට වඩා වැඩි වැටුපක් නියම කරනවිට කැබිනට් අනුමැතියක් ගත යුතුය කියා කැබිනට් වක්‍රලේඛයක් තිබෙනවා. ඒට වඩා වැටුපක් නියම කර තිබෙනවා.

ජේපසට්ස් පෙරේරා මහතා
(**ශ්‍රී. ලං. පෙ. ස. පෙරේරා**)
(**Mr. Festus Perera**)

කරුණාකර මම කියන දේ අහන්න.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

ඔහු සිංහල ප්‍රවීණතාවය යටතේ වැඩ කරන්නට බැරිය කියා අස් වි ගිය රජයේ සේවකයෙක්. සිනේර් ආයතනය ඒක පිළිගන්නවාද?

ජේපසට්ස් පෙරේරා මහතා
(**ශ්‍රී. ලං. පෙ. ස. පෙරේරා**)
(**Mr. Festus Perera**)

ඇමතිවරයෙක් හැටියට මම කියන දේ තමුත්තාත්සේ පිළිගන්නවාද?

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

ඇමතිවරයා ඒ කාරණය වගකීමක් සහිතව ප්‍රකාශ කරනවා නම් ඇමතිවරයා කියන දේ පිළිගන්නවා.

ජේපසට්ස් පෙරේරා මහතා
(**ශ්‍රී. ලං. පෙ. ස. පෙරේරා**)
(**Mr. Festus Perera**)

වගකීමක් සහිතව මම කියන දේ පිළිගන්නවාද?

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. ස. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

තමුත්තාත්සේ සිනේර් එක ගැන වගකියන්නට ලැස්ති නැහැයි කියා ඇයි දැන් විකකට ඉස්සර වෙලා කිව්වේ.

ජේපසට්ස් පෙරේරා මහතා
(**ශ්‍රී. ලං. පෙ. ස. පෙරේරා**)
(**Mr. Festus Perera**)

ඒ කලින් සිනේර් එක ගැන.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
කලින් ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
භාරගන්නාට පසුව මම සිනෝර් එක ගැන වග කියනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
කලින් එක ගැන වගකියන්නට බැරි නම්, දන් සිටින මනුෂ්‍යයා ඔහු කරන දේවල් හරිය කියා නමුත්තාත්තේට ඒවින ඔප්පුව ලියා දී තිබෙනවාද ? එයටත් කවිද හෝ නමුත්තාත්තේ කියන්නේ මෙය ගැනත් මට වගකියන්නට බැරිය කියන එකයි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
කරුණාකරලා අහගන්න. දන් ඔහු ඉන්නේ ආණ්ඩුව යටතේ. කලින් තිබුණු සිනෝර් එක ආණ්ඩුව යටතේ නොවෙයි තිබුණේ. ඒ සිනෝර් එක තිබුණේ කොමියුනිස්තියානු යටතේයි. ඒක දන් ආණ්ඩුව යටතට අරගෙන තිබෙනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
කොතොමුද නමුත්තාත්තේ කියන්නේ ? නමුත්තාත්තේගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි ප්‍රධාන බලධාරියා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
බලධාරියා හැටියට තිබියා. ලේකම්වරයාගේ නම තිබුණු නිසා එය එකට පත් වුණා. ඒක අපි දන්නේ නැහැ. ඒක පුද්ගලික සමාගමක්.

පු. හා. 11

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
ඇමතිතුමා දන්නේ නැතිද ? හරි ධීවර ඇමතිතුමනි දන් ආණ්ඩුවට තිබෙන්නේ [බාධා කිරීමක්] හරි ඇමතිතුමා බොළඳ විධියට මාලු වෙළඳාම කරන්නයි හදන්නේ. ඔය විධියට මාලු වෙළඳාම කරන්න බැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
සි-නෝර් ආයතනය මාලු වෙළඳාම කරන ආයතනයක් නොවෙයි.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
මාලු වෙළඳාම නොකරන නිසා තමයි සි-නෝර් ආයතනය ගද වැඩි. මාලු වෙළඳාම කලා නම් මව්වර ගද ගහන්නේ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
සි-නෝර් ආයතනය කලින් හද ගැනුවා. දන් හදලා තිබෙන්නේ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

සි-නෝර් ආයතනයේ වෙන දේවල් නමුත්තාත්තේ දන්නේ නැහැ. සි-නෝර් ආයතනය පුද්ගලික සමාගමක් කියනවා. සි-නෝර් ආයතනයේ අමාත්‍යාංශයේ කටයුතු සඳහා වියදම් කරන ඒවා නමුත්තාත්තේ දන්නේ නැහැ ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
මම ඒවා දන්නේ නැහැ. ඒවා ගැන මට කිසි දෙයක් කියා නැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
අමාත්‍යාංශයට වියදම් කරන කොට ඒවා දන්නේ නැහැ !

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
කිසිම දෙයක් දන්නේ නැහැ.

අනිල් මුණසිංහ මහතා
(ශ්‍රී. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)
සි-නෝර් ආයතනය ජනාධිපතිවරණයට හතලිස් දහක් වියදම් කලා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
එක අහගන්න සහාපතියෙන්.

අනිල් මුණසිංහ මහතා
(ශ්‍රී. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)
අපි ගාව ඒවා තියෙනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)
ඒවා ගොයන්නේ නැත්තේ ඇයි ? ඒවා එළියට බහින්නේ දැනුයි. ඒවා ගොයන්න ? කවුද හතලිස්දහ ගන්නේ කියා ගොයන්න. අත්ත ඒකයි සී. අයි. ඩී. එක පරික්ෂා කරන්න ඕනැ. අපි ඒවා ගැන ප්‍රකාශ කරන කොට කියනවා. අපි ඒගොල්ලන්ගෙන් ඔත්තු අරගෙන ආවා කියා. අපි ඒ කැන වැටි කරන ජාතියේ මිනිස්සු නොවෙයි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
ලේකම්ගේ පුද්ගලික දේවල් මට සෙවිය හැකිද ? කැන වැටි කල ඒවා මම කියනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)
අපි ජරාව කාලත් නැහැ ; ජරාව කන්නේ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)
ජරාව කාලා තිබෙනවා.

මන්ත්‍රීවරයෙක්
(අභ්‍යන්තර ඉලක්ක)
(A Member)
මේ ගොල්ලෝ කට වගගෙන තිබියා.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. නිශේණ ජයගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

ගරු සභාපතිතුමනි, මම අවසාන වශයෙන් සඳහන් කරන්න කැමතියි, මේ කෙරෙහි රටේ සි-නෝර් ආයතනය සුබසාධක ආධාර දෙන ආයතනයක්. මේ ආධාර දුන්නේ මේ රටේ ධීවරයන් සඳහා වූ - ධීවර ජනතාවගේ යහපත සඳහා වූ - ව්‍යාපාරයකටයි. ගරු ධීවර ඇමතිතුමා නොවිච්ඡාදන රට මේ රටේ ධීවරයන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය තහා සිටුවන්න හා ධීවර කර්මාන්ත දියුණු කරන්න දුන් දේවල පිළිබඳව කිසි දෙයක් දන්නේ නැතැ කිම ගැන මම කතා වූ වෙනවා. ගිය අවුරුද්දේ මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා කරන වෙලාවේ ගරු ධීවර ඇමතිතුමාට අපි බරපතල චෝදනා ගණනාවක් ඉදිරිපත් කලා. අද වෙනතරු ඒ පිළිබඳව කර තිබෙන පරීක්ෂණ ගැන අතත වී ඊට රහස් පොලීසියට භාරදී තිබෙනවා කියනවා. මේ තරම් මහ පරිමාණික මහජන මුදල් විනාශයක් සිදු වී තිබේදැයි, මහජන මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳ අදහස් දැක්වන්න ඉඩ දෙන්නේ නැතැ කිම ඉතාමත්ම කතා වූයකි. මෙයට වරදකාරයේ කවුද කියා සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවුරුද්දක් තිස්සේ රහස් පොලීසියට බැර වුණා. දන් මාස දහ හතරක් ගියා. අදත් අපි එය කියනවා හරියට කරුණු සොයා ගෙන ගියොත් රහස් පොලීසියට අල්ලා ගන්න මිනිස්සු හුඟක් ඉන්නවා.

ජේ. ඒ. ඒ. අමරතුංග මහතා
(**ශ්‍රී. ජේ. ආ. අමරතුංග**)
(**Mr. J. A. E. Amaratunga**)

එසේ අල්ලා ගන්නාම තවුන්තාත්සේ ඇවිල්ලා චෝදනා කරයි අසරණ මිනිස්සු උසාවියට ගෙනවා කියා.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. නිශේණ ජයගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)

අසරණ මිනිස්සු ගොතවා කියා මම චෝදනා කරන්න හේතුව මෙකයි. මම දන්න අසරණ සේවකයෙක් ඉන්නවා. ඔහුව ස්ථානයෙන් ස්ථානයට මාරු කරනවා. මන්තාරමට යැව්වා. අනුරාධපුරයට යැව්වා. ලංකාවේ තිබෙන හැමතැනකටම යැව්වා. ඇයි ? හිටපු නිලධාරීන්ට වීරුද්ධව ඔහුගෙන් යම්කිසි ප්‍රකාශයක් ඉල්ලනවා. මෙන්න මේ වාගේ දේවල් කර තමයි මේ පරීක්ෂණය කරන්න හදන්නේ. සුළු සේවකයන්ගෙන් එවල එවලා ප්‍රකාශන ඉල්ලුවා.

මර්දය මාදු ඇති කිරීම සඳහා දඹුල්ලේ තිවාඩු නිකේතනයකට වැය කල මහා මුදල් වැඩාව පිළිබඳව සොයා බලන්න කියා මම තවුන්තාත්සේට කියනවා. මේ පිළිබඳව මීට වඩා කඩාකරන්න දේවල් තිබෙනවා. ගරු සභාපතිතුමනි, මේ වැය ශීර්ෂ යටතේ විනාඩි කීපයක් හෝ කඩා කරන අවස්ථාව ලබාදීම ගැන තවුන්තාත්සේට ස්තූතිවන්ත වෙනවා. මේ ආණ්ඩුව යටතේ මේ රටේ ධීවර කර්මාන්තය අවුලෙන් අවුලට - විනාශයට - පත්කර තිබෙනවා. ඒ ගැන වගකීමක් ගන්න අපොහොසත් වීම ගැන අපි කතා වූවෙහිනවා.

අනුර බණ්ඩාරනායක මහතා
(**ශ්‍රී. අනුර බණ්ඩාරනායක**)
(**Mr. Anura Bandaranaike**)

Sir, I just want to take one minute of the Hon. Minister's time.

It has been brought to my notice as Leader of the Opposition that during the course of the speech of the hon. Member for Maharagama, the Hon. Minister of Fisheries had made two remarks about the hon. Member's family. He has referred to his father, the late Mr. Philip Gunawardene, as a rogue and he has referred to his brother as an insurgent.

Now, Sir, these two remarks are both unparliamentary and totally unbecoming of an hon. Member with the experience of the Hon. Minister of Fisheries. I would like both remarks to be expunged

from the HANSARD for the simple reason that Mr. Dinesh Gunawardene's brother's matter is under investigation and he has not been proved to have had anything to do. I would like that remark as well as the remark that referred to the late Mr. Philip Gunawardena to be expunged because both remarks are completely unparliamentary.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ෆෙස්ටස් පෙරේරා**)
(**Mr. Festus Perera**)

By way of personal explanation I wish to state that I never said that the late Mr. Philip Gunawardene was a rogue. I only said that certain things done under his regime were not in favour of the fisheries sector.

අනුර බණ්ඩාරනායක මහතා
(**ශ්‍රී. අනුර බණ්ඩාරනායක**)
(**Mr. Anura Bandaranaike**)

If there was any reference to the word "rogue", I would like it to be expunged.

සභාපතිතුමා
(**ඡායාසේන**)
(**The Chairman**)

It will be expunged.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ෆෙස්ටස් පෙරේරා**)
(**Mr. Festus Perera**)

I never referred to him as a rogue because I knew the late Mr. Philip Gunawardene. He was a very good person and I have always gone to him to get work done through him.

ගරු සභාපතිතුමනි, ධීවර කටයුතු සම්බන්ධ ඇස්තමේන්තු පිළිබඳව සාකච්ඡාවේදී අද වීරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් යම් යම් කරුණු ඉදිරිපත් කරන්නට යෙදුණා. ඇත්තවශයෙන්ම මම විවේචන ඉතාම අගය කරනවා. ඒ මොකද, යම් වැඩපිලිවෙලක් සම්බන්ධව විවේචනයක් තිබෙනවා නම් තමයි. අපට ඒකෙ තිබෙන හර වැරද්ද බලා ගන්නට පුළුවන් වන්නේ. තවුන් මම හිතනවා, විවේචනයක් කරද්දී ඒක කරන්න මිනු ඒ ක්ෂේත්‍රයේ දියුණුවටත්, ඒ වාගේම ඒ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු තවත් දියුණු වන ලෙසටත් මිස මඩ ගැසීමක් වශයෙන් නොවෙයි. විවේචනයක් කරන කොට අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා, ඒ කාර්යය සම්බන්ධයෙන් තැන්තම් ඒ ශීර්ෂය සම්බන්ධයෙන් හොඳ දැකීමක් ඇතිව එම විවේචනය කල යුතු බව. ඒ මොකද, දැකීමක් තැනිව විවේචනයක් කලොත් ඒ විවේචනය වැඩක් තැනි බව මම හිතනවා. ඒක කවුරුත් පිලිගන්නවා.

ගරු අත්තනගල්ලේ මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) යම් යම් අදහස් ප්‍රකාශ කලා, විශේෂයෙන්ම මේ ප්‍රගති වාර්තාව ගැන. මම හිතනවා එතුමා උපුටාගෙන යම් දේවල් ප්‍රකාශ කලා කියා. මේ ප්‍රගති වාර්තාව එතුමා කියවා තැනැ කියන එකයි මගේ විශ්වාසය. ඒ මොකද, ප්‍රගති වාර්තාව හරියට කියව්වා නම්, සම්පූර්ණ විස්තර එතුමාට දනගන්නට පුළුවන්කම ලැබෙනවා. තවුන් මට පෙනෙන්නේ මේ ප්‍රගති වාර්තාවේ කරුණුවලට අමතරව, යම් යම් උදව්ව එතුමාට කීවූ දේවල් උඩ එතුමා කතා කල බවයි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි**)
(**Mr. Lakshman Jayakody**)

I made that point.

සභාපතිතුමා
(The Chairman)

You have referred to that earlier in your speech.

ලක්ෂමන් ජයකොඩි මහතා
(Mr. Lakshman Jayakody)

I based my entire speech on the progress report.

ෆෙස්ටස් පෙරේරා මහතා
(Mr. Festus Perera)

ප්‍රගති වාර්තාව ගැන මම කීවේ, එතුමා කියපු එක කරුණක් ගැන මම මේ අවස්ථාවේදී නමුත්තාත්සේට සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා, ප්‍රගති වාර්තාව සම්බන්ධව එතුමාගේ තිබෙන දැනීමේ අඩුකම පෙන්වන්න. එතුමා පෙන්වූ කලා අපේ අමාත්‍යාංශයට එල්.අයි.ඒ.සී. එකක් තැබූ කර්මාන්ත අමාත්‍යාංශයට පමණයි තිබෙන්නේ කියා. එල්.අයි.ඒ.සී. එකක් මේ අමාත්‍යාංශයේ තිබෙනවා. එල්.අයි.ඒ.සී. ඒකෙන් අපි අනුමත කර තිබෙනවා කර්මාන්ත රාශියක්. ඒ කර්මාන්ත රාශිය මම මේ අවස්ථාවේදී පෙන්වුම් කරනවා. අනුමත කළ කර්මාන්ත සංඛ්‍යාව 117යි. ඒ 117 අනුමත කළේ ධීවර අමාත්‍යාංශයේ තිබෙන එල්.අයි.ඒ.සී. එකෙන්. එහි සභාපති හැටියට මමයි කටයුතු කරන්නේ. ගරු අන්තර්ගල්ල මන්ත්‍රීතුමා අපට එල්.අයි.ඒ.සී. එකක් තැබූ කියා මා එකක් හඬ වුණි.

ලක්ෂමන් ජයකොඩි මහතා
(Mr. Lakshman Jayakody)

එස්.අයි.ඒ.සී. එකක් තිබෙනවාද? Are you having a FIAC

ෆෙස්ටස් පෙරේරා මහතා
(Mr. Festus Perera)

එතුමාගේ දැනීම ගැන මට පුදුමයි. එතුමාට මේ තරම් දුරට මම කියලා පෙන්වුම් කර දුන්නාට පස්සෙන් එතුමාගේ දැනීම ගැන මට පුදුමයි. එස්.අයි.ඒ.සී. කියන ඒ අනුමත කිරීමේ කමිටුව තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ තිබෙන එස්.අයි.ඒ.සී. එකෙන් ධීවර කර්මාන්තයට සම්බන්ධව අනුමත කරන හැම කර්මාන්තයක් ගැනම ධීවර අමාත්‍යාංශයෙන් වාර්තාවක් ගන්නවා. අපි තමයි ඒ ගැන සම්පූර්ණ වාර්තා කරන්නේ. මේ කර්මාන්තය ධීවර කර්මාන්තයේ කාරණා අනුව ඔබ්බෙන් තැබූ කියා අපි වාර්තා කළොත් ඒ උදවිය ඒ කර්මාන්තය ප්‍රතික්ෂේප කරනවා.

ඒ වගේ තමයි ඒකාබද්ධ ව්‍යාපෘති. ඒකාබද්ධ ව්‍යාපෘති පුත්තලම, හම්බන්තොට ආදී වශයෙන් නොයෙකුත් ප්‍රදේශවල තිබෙනවා. ධීවර අමාත්‍යාංශයට සම්බන්ධ ව්‍යාපෘති කොටස ධීවර අමාත්‍යාංශයෙන් පිළියෙල කරන්නේ. ඒ විධියට පිළියෙල කර දුන්නායිත් පසුව තමයි, ඒකාබද්ධ ව්‍යාපෘති අංශයෙන් ඒවා ක්‍රියාත්මක කරන්නේ. එවිට ඒ සම්බන්ධයෙන් එතුමාගේ දැනීම ගැන කල්පනා වේදී මටම පුදුම හිතෙනවා, එතුමාගේ දැනීම කොතරම් අඩුද කියා. ඒ අඩුකම උඩ කතා කිරීම ගැන මම පුදුම වෙනවා.

සමීකීසි ක්ෂේත්‍රයකට ලැදියාවක් තිබෙනවා නම්, එම ක්ෂේත්‍රයේ දියුණුවක් අපේක්ෂා කරනවා නම්, එම ක්ෂේත්‍රයට සම්බන්ධ ජනතාව ගැන කැන්තුමක් තිබෙනවා නම්, කතා කරන්නට මිනූ කරුණු දැනගෙන. නමුත් ඉතාම කණගාටුදායක කරුණක් නම්, එතුමා ධීවර කර්මාන්තය ගැන මොකක්වත් දන්නේ නැහැ. එතුමාගේ කතාවේනුත් හොඳටම පෙනෙනවා, එතුමා ධීවර කර්මාන්තය ගැන කීසීම දෙයක් දන්නේ නැති බව. මා එ අල්ලන්නෙ කොහොමද කියා දන්නෙ නැහැ. ධීවරයා ජීවත් වන්නෙ කොහොමද කියා දන්නෙ නැහැ.

ධීවරයා විකුණන ගාණ්ඩවල මිල පහත දමන්න කපා කරනවා. අද ධීවරයින් මේ රටේ දුප්පත් ජීවිත කොටසකට අයිති වී සිටින පිරිසක්. මා ඉතා කණගාටුවෙන් මතක් කරන්න ඕනෑ, අපි අද මේ ස්ථානයේ ඉදගෙන මේ

විධියට කපා කරනවා. නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ දස දහස් ගණනක් ධීවර ජනතාව ඉතාම දුකෙන් ජීවත් වෙනවා. උත්තීවි තුන් තැනිට ජීවත්වෙනවා. රුකියාව තැනිට ජීවත් වෙනවා. ඒ අය සම්බන්ධයෙන් විශාල වැඩපිළිවෙලක් ගෙන යන්නට අපට සිදුවී තිබෙනවා. අපි ඒ අය වෙනුවෙන් කඳවුරු පවත්වාගෙන යනවා. මෙතෙක් කල් අපි ඒ උදවියට කන්න දුන්නා. ආපසු යන පිරිස්වලට අපි මුදල් දුන්නා. කරන්න තිබෙන හැම දෙයක්ම, අපි කර තිබෙනවා. රජයෙන් දෙන ආධාර මුදල්වලට අමතරව පිටත් විශාල ගාණ්ඩ ගොන එකතු කරගෙන ගොස් දුන්නා. ආහාර වර්ග එකතු කර දී තිබෙනවා. මුදල් දී තිබෙනවා. ඒ ආදී වශයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කලා. මේ තරම් දුක්බිත තත්ත්වයකට පත්වෙන්නට මට පෙර කවදවත් ඒ පිරිසට සිදුවී නැති බව මා කතානුටුවෙන් මතක් කරන්න ඕනෑ.

ඒ වාගේම ඒ හේතුව නිසාම 1984, 1985 කාලයේදී ධීවර නිෂ්පාදන ඉතාම පහත වැටුණි. උතුරු නැගෙනහිර පළාත්වල ඇති වුණ කළබලකාරී තත්ත්වය ධීවර නිෂ්පාදන පහත වැටීමට හේතුවක් හැටියට ගත නොහැකි බවක් පෙන්වීමට අන්තර්ගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) උත්සාහ කලා. එය හේතුවක් නොවන බව එතුමා කීව්වා. ඒ කළබලවලින් කොයි තරම් දුරට මේ කර්මාන්තයට පහර වැදී තිබෙනවාද කියා මා එතුමාට පෙන්වා දෙන්න කැමතියි. 1980 මුළු මාස නිෂ්පාදනයෙන් සියයට 50ක් පමණ නිෂ්පාදනය කර තිබෙන්නේ යාපනය, මුලතිව්, මඩකලපුව, මන්නාරම ආදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලිනුයි. ඒ ප්‍රදේශවලින් 1980 නිෂ්පාදනය කළ මාස ප්‍රමාණය වෙන් 81,764ක් වෙනවා. 1981 දී මුළු නිෂ්පාදනයෙන් සියයට 57යි. වෙන් 97,977යි. 1982 දී වෙන් 96,257යි. 1983 දී වෙන් 95,466යි. මධ්‍ය අන්තර්ගල්ලේ නිෂ්පාදන ප්‍රමාණය, සියයට 57, සියයට 53, සියයට 56 ආදී වශයෙන් දක්වෙනවා. එතකොට අන්ත ඒ නිෂ්පාදනය තමයි අපට තැනිට ගියේ. 1984, 1985 වර්ෂවලදී මේ නිෂ්පාදනය අපට ගන්න බැරූ වුණි. ධීවරයින්ට ඒ ප්‍රදේශවල ජීවත් වෙන්න බැරූ වුණි. එපමණක් නොවෙයි, ධීවර අමාත්‍යාංශයට, ධීවර සංස්ථාවට, අයිති ඒ ප්‍රදේශවල තිබුණ දේපොළ සම්පූර්ණයෙන් විනාශ වුණි. විනාශ කලා. ලක්ෂ ගණනක මුදලක්, කෝටි ගණනක මුදලක් ඒ නිසාම විනාශ වී ගියා. මේ හේතුව නිසා ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් විනාශ වුණි. මේ නිසා ධීවර කර්මාන්තයේ නිෂ්පාදනය විශාල වශයෙන් සියයට 40කින් පමණ පහත වැටුණ බව කණගාටුවෙන් හෝ මතක් කළ යුතුයි.

එපමණක් නොවෙයි, රජයට විශාල පාඩුවක් විදින්නට සිදු වුණි. අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 800ක් පමණ වටිනා ඉස්සක් පොකිරිසක් ප්‍රමාණයක් පිටරට යවනවා. ඒ ව්‍යාපාරයත් සම්පූර්ණයෙන්ම තැනිට ගියා, මේ අවුරුද්දේදී මේ ප්‍රදේශයේ ඇති වුණ කළබල නිසා. මේ අනුව බලන විට මේ කළබල නිසා ධීවර කර්මාන්තයට විශාල පහරක් වැදුන බව දැක්වීන් අපේ විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීවරුන් පිලිගනිවිය කියා මා විශ්වාස කරනවා.

පු. හා. 11. 15

ඒ වගේම ගරු සභාපතිතුමනි, සාමාන්‍ය වශයෙන් මම පසුගිය ආණ්ඩුවේ තිබුණ අඩුපාඩුකම් ගැන කොයි අවස්ථාවකදීවත් කපා කරන්නට බලාපොරොත්තු වුණේ නැහැ. නොයෙක් දේවල් මම පෙන්වුම් කලා නම් පෙන්වුම් කළේ යම් යම් කරුණු සන්සන්දනය කර පෙන්වීමට ටිට්ටමනා වුණ විටදී පමණයි. නමුත් මට මේ අවස්ථාවේදී පෙන්වා දිය යුතු යම් යම් කරුණු කියක් තිබෙනවා. ඒ මොකද? අන්තර්ගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) බොහොම වෝදනා මුඛයෙන් අපේ වැඩපිළිවෙල ගැන කපා කලා. එතුමා දන්නවා ඇති " වොජ්බැන්ක් " " පේඩ්‍රොබැන්ක් " කියන ඒ ප්‍රදේශ දෙක අපේ රටට අභිමි වුණ අවස්ථාව ගැන. ඒ අවස්ථාව ගැන කල්පනා කරද්දී එයින් ධීවර කර්මාන්තයට වැදුන පහර කොපමණද කියා මේ අවස්ථාවේදී විස්තර කරන්න පුළුවන්කමක් නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(Mr. Lakshman Jayakody)

It is the same area. The same people are using it.

ෆෙස්ටස් පෙරේරා මහතා
(Mr. Festus Perera)

මම හිතන්නේ අපේ අන්තර්ගල්ල ගරු මන්ත්‍රීතුමාට තරගගත්ත වුවමනාවක් නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Lakshman Jayakody)
 පරස්පර විරෝධී ප්‍රකාශන.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Festus Perera)

මේ ප්‍රදේශ දෙක අපට තැනීම ගිණි එකතුකරගත් කාලයේදී එකම
 ආරක්ෂක නියෝජ්‍ය ඇමති වශයෙන් ඉන් කාලයේදී තමයි ඒ ප්‍රදේශ දෙක
 අපට තැනීම ගිණි. ඒ ගැන එකම කලබල වෙන්කර දුටුවා නැහැ. ඒ
 මොකද? අපට ඒ කාලයේදී විශාල නිෂ්පාදනයක් ඒ දෙපොලෙන්ම ලැබුණා. ඒ
 නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම තැනීම ගිණි නිසා ඒ ධීවරයන්ට විශාල පහරක්
 වැදුණුවත් මතක් කරන්න ඕනෑ. ඒ ගැන මම ඊට වඩා කරුණු කියන්න
 බලාපොරොත්තු වන්නේ නැහැ.

මට පුදුමය මේකයි. පසුගිය ආණ්ඩු කාලය තුළ විශාල ට්‍රේලර් ප්‍රෙජෙක්ට්
 එකක් ඇතිකලා. මම හිතන හැටියට මේ ට්‍රේලර් ප්‍රෙජෙක්ට් එක සඳහා
 මිලියන ලක්ෂ ගණනක් වියදම් කර ට්‍රේලර් අටක් අපේ රටට ගෙන්වන්න
 නියම කර තිබුණා. ඒ අවස්ථාවේදී ට්‍රේලර් ප්‍රොජෙක්ට් එකක් ඇතිකරන්න
 නියම කලත් ට්‍රේලර්වලින් මාර් අල්ලන්න ස්ථානයක් තිබුණේ නැහැ. මොකද,
 වොර්බානක් එකක් ගිහිනි. ජේට්ටෝනක් එකක් ගිහිනි. ට්‍රේලර් ප්‍රෙජෙක්ට්
 එක ගෙනාවා නම් මොකද වෙන්නේ? අපේ තිබෙනවා කොතීරිකෙන්ටල්
 ඡේල්ස් කියා එකක්. ඊට එක තවරකය. ඒ තවරකයේ මාර් අල්ලන්න
 සිදුවෙනවා. මේ ට්‍රේලර්වලින්. එතකොට මොකද වෙන්නේ? ලක්ෂයකට
 අධික ධීවරයන් සංඛ්‍යාවකට සම්පූර්ණ පහරක් වදිනවා. දුප්පත් ධීවරයන්
 මාර් අල්ලන්නේ ඔය ප්‍රදේශයේ. මේ ට්‍රේලර් ගෙනාවා නම් ඒ ප්‍රදේශය
 සම්පූර්ණයෙන් අතුගා දමනවා. මේ විටේ ට්‍රේලර් ප්‍රෙජෙක්ට් එකක් ගෙන
 යෑම වූණේ මොන විටේදී මාර් ඇල්ලීමක් කරන්නද කියා මට තේරෙන්නේ
 නැහැ. නමුත් මම ආවාට පස්සේ විශේෂයෙන් එරිසක් විශේෂ කම්ටුවක්
 හැටියට පත්කර මේ ගැන අගයාමක් කලා. එහිදී දැනගන්න ලැබුණා, අවුරුදු
 පහා කෝටි ගණනක් මෙයින් පාඩු වෙන්න ඉඩ තිබුණ බව. ඒ නිසා මම ඒ
 විශේෂයෙන්ම වාර්තා අනුව මෙය සම්පූර්ණයෙන්ම අවලංගු කලා. එද
 ධීවර ක්ෂේත්‍රයේ මේවාගේ තත්ත්වයන් ඇති කරන්න කටයුතුකර තිබුණු බව
 මම සඳහන් කරන්න ඕනෑ.

එස් ඒ. ඩී. ආයතනයෙන් අපේ වැඩ කරනවා මිසක් අපි වැඩ කරන්නේ
 නැත කියා අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා)
 කීවා. එකමන්ලාගේ ආණ්ඩු කාලයේදී එස් ඒ. ඩී. එක වැඩ කළේ නැද්ද? ඒ
 වැඩ කරද්දී එකමන්ලාගේ ආණ්ඩුව නොවෙයිද ඒවා ඉල්ලුවේ? එකමන්ලාගේ
 ආණ්ඩුව නොවෙයිද ඒවා අනුමත කළේ? ආණ්ඩුවෙන් නොවෙයිද ඒ වැඩ
 කෙරෙව්වේ? එස් ඒ. ඩී. එකෙන් අපට ආධාර දෙනවා. වැඩ ගන්නේ අපි. වැඩ
 කරවන්නේ අපි. ඒකත් මේ ආණ්ඩුවෙන් කරන වැඩක් බව මම එකමාට
 මතක් කරන්න ඕනෑ.

ඒ වාගේම එකමා ඒකාබද්ධ ව්‍යාපෘති ගැනත් සඳහන් කලා. ඒ ඒකාබද්ධ
 ව්‍යාපෘති වූණේ ධීවර අමාත්‍යාංශයේ සැලැස්ම අනුව කටයුතු කරනවා විනා
 වෙන කුමයෙකින් සිදු නොකරන බව මම මතක් කරන්න ඕනෑ. [බාධා
 කීර්මක්] සැලසුම් අමාත්‍යාංශය නොවෙයි. ධීවර අමාත්‍යාංශයේ අවශ්‍යතා
 අනුව [බාධා කීර්ම]

ලක්ෂමන් ජයකොඩි මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Lakshman Jayakody)

අයි.ආර්.ඩී.පී. හෙවත් " ඉන්ට්‍රොට්ටි රුරල් ධීවලප්‍රමන්ට් ප්‍රොජෙක්ට් " එක
 කරන්නේ මේ අමාත්‍යාංශය යටතේ නොවෙයි. ඒක කරන්නේ ජලාත්
 ඉම්ප්‍රලිමේන්ටේෂන් අමාත්‍යාංශය යටතේ. ඒ සල්ලි හම්බ වෙන්නේ
 අයි.ආර්.ඩී.පී. ආධාරවලින්.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Festus Perera)

සල්ලි දෙන්නේ එතෙක්. නමුත් සැලැස්ම දෙන්නේ අපි. සැලැස්ම ක්‍රියාත්මක
 කරන්නේ අපි.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Lakshman Jayakody)

ආ... සල්ලි ඒ ගොල්ලන්ගේ!

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Festus Perera)

සේරම කරන්නේ අපි. සල්ලි දෙන්නේ එතෙක්.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Lakshman Jayakody)

අපි කතා කරන්නේ සල්ලි ගැන.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Festus Perera)

එතෙම බැලුවොත් ධීවර අමාත්‍යාංශය සල්ලි ගන්නේ මුදල්
 අමාත්‍යාංශයෙන්. මුදල් අමාත්‍යාංශයෙන් සල්ලි ගන්නා නිසා මුදල්
 අමාත්‍යාංශය ඒක කරන්නේ? [බාධා කීර්මක්] මේ තර්කවල තේරුම
 මොකක්ද කියල මම දන්නේ නැහැ. අද අපි අනුමත කරන්න යන මුදලක්
 ගන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. මුදල් අමාත්‍යාංශයෙන් සල්ලි ගන්න නිසා
 මේ වැඩක් මුදල් අමාත්‍යාංශය කරන්නේ? තර්ක ඉදිරිපත් කරන විට ඒවා
 පිළිගන්න පුළුවන් විධියට ඉදිරිපත් කරන ලෙස මම කරුණාවෙන් ඉල්ලා
 සිටිනවා.

මාර් පිරව්ව් ගෙන්වන්න යනවාය කියා එකමා සඳහන් කලා. අපි
 ආණ්ඩුවෙන් ගෙන්වන්න යන්නේ නැහැ. මේ රටේ තිබෙන්නේ නිදහස්
 ආර්ථිකයක්. විවෘත ආර්ථිකයක්. ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් අද කරන්න
 පුළුවන්. මේ රටට ගෙන්වන්න පුළුවන්. පිරව්ව් යටත්කර පුළුවන්.

අනිල් මුණසිංහ මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Anil Moonesinghe)
 කුඩු ගෙන්වන්න පුළුවන්.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Festus Perera)

කුඩු නම් ගෙන්වන්න බැහැ. පොල් කුඩු නම් ගෙන්වන්න පුළුවන්.

එක් පුද්ගලයෙක් මාර් ගෙන්වන්න අවසර ඉල්ලා තිබුණා මට මතකයි.
 අවසර දෙන්නේ මම නොවෙයි. අවසර දෙන්නේ වෙලදා අමාත්‍යාංශය.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Lakshman Jayakody)

මේ රටට මාර් ආනයනය කරන්න තමුත්තාත්සේ අනුමැතිය දුන්නද?

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Festus Perera)

පොඩ්ඩක් ඉන්න. මම කියන්නම්.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Lakshman Jayakody)

අනුමැතිය දුන්නද? එව්වරයි දැනගන්න ඕනෑ.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (ශ්‍රී. ලංකා ජනාධිපතිතුමාගේ
 (Mr. Festus Perera)

විස්තර කරන්නම්.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

මට ඕනෑ විස්තර නෙවෙයි. තමුන්තාන්සේ අනුමැතිය දුන්නද මාට ආනයනය කරන්න? මවිද, තුද්ද?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

එක පොඩ්ඩකින් විස්තර කරන්න බැහැ. දන් ගරු මන්ත්‍රීතුමාම පෙන්වුම් කරනවා. පාර්ලිමේන්තයට අවශ්‍ය මාළු ප්‍රමාණය තීරණය වෙනවා කියා. එතකොට මන්ත්‍රීතුමා පිලිගන්නවා, මේ රටේ කලබලකාරී තත්ත්වයක් ඇති විම නිසා මාළු නිෂ්පාදනය පහළ වැටුණා කියා. එතකොට අතින් පැත්තෙන් කැ ගහනවා, පාර්ලිමේන්තයට අවශ්‍ය මාළු ප්‍රමාණය තුහැ කියා. එතෙමනම් මොකක්ද කරන්න ඕනෑ? මන්ත්‍රීතුමාගේ ගෙදරින් ගේන්න බැහැනෙ. තමුන්තාන්සේගේ ආයතනයෙන් ගේන්න බැහැනෙ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

මම අහන්නේ එක ප්‍රශ්නයයි. මේ රටට මාළු ආනයනය කරන්න කියා තමුන්තාන්සේ කොමිෂනරිකාරයෙකුට අවසර දුන්නද, අනුමැතිය දුන්නද? එපමණයි, මම අහන්නේ. ඊට වඩා මම අහන්නේ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

මට අනුමත කරන්න බැහැ, අහවල් පුද්ගලයන්ට මේක දෙන්න කියා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

තමුන්තාන්සේ අනුමැතිය දුන්නද?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

මට කරන්න පුළුවන් කාර්යය නම් පාර්ලිමේන්තයේ යහපත සඳහා මේ රටේ නිෂ්පාදනය අවශ්‍ය තරම් ලබා ගන්නට බැරී නම් ඒ අඩුව පිරිමහන්න අඩු වන ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක් කොහෙන් හෝ ගොඩනගා පාර්ලිමේන්තයට දෙන්න කියලා වෙලද අමාත්‍යාංශයට කියන්නයි. කාටද දෙන්නෙ, කවුද ගෙනවිත්තෙ කියා තීරණය කරන්න මට බැහැ. ඒ නිසා මේවා ගැන කල්පනා කරන්න ඕනෑ. නිකම් වෝදනා මුඛයෙන් මඩ ගහන්න කපා කරන්න එපා. මේවා දැනගෙනයි කපා කළ යුත්තේ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

If you come out with the facts, we would not speak like this. Let us know whether you are going to import fish or not; not you as an individual. To tell you very frankly, as an individual, I like you a lot. You know that. What I want to know is, did you permit anyone to import fish?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

I cannot give a permit.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Did you approve?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

I cannot approve for a particular individual. I can only tell, "Please allow the import of so much of fish". That is all I can do.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

Ah! All right. You have done that.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

I said that.

වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා (සෞඛ්‍ය ඇමතිතුමා)
(ආචාර්ය ජයරත්න රත්නපති රාජපක්ෂ — ජනාධිපති අමාත්‍යාංශය)
(Dr. Ranjith Atapattu - Minister of Health)

The entire Cabinet decided to import fish.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

The Cabinet has decided to import fish?

වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා
(ආචාර්ය ජයරත්න රත්නපති රාජපක්ෂ)
(Dr. Ranjith Atapattu)

Yes.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්ය)
(Mr. Lakshman Jayakody)

This is the first time that we heard that the entire Cabinet has decided to import fish to this country. It is fair enough. - (Interruption)

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙස්ටස් පෙරේරා)
(Mr. Festus Perera)

මම එකක් කියන්නම් තමුන්තාන්සේට. සාමාන්‍ය වශයෙන් ඒ අවසරය දුන්නත් අද වනතුරු කිසිම කෙනෙක් එසේ මාළු ගෙනවිත්ත උත්සාහයක් අරගෙන නැති බව මම තමුන්තාන්සේගේ දැන ගැනීම සඳහා කියන්න කැමතියි. ඒ මොකද, ඒ රටවල මාළු මිල මේ රටේ මාළු මිල ගණන්වලට වැඩියි. ඒ නිසා ගෙනවිත්ත උත්සාහ කර නැහැ. [බාධා කිරීමක්] කරුණාකර මම කියන එක අහගන්න. වෙලද අමාත්‍යාංශයෙන් අවසරය දුන්නත් අද වන තුරු කවුරුවත් මාළු ගෙනවිත්ත උත්සාහ කර නැහැ. ඒ මොකද? සෝදිසි කර බලද්දී ඒ රටවල මාළු මිල ගණන් මේ රටේ මිල ගණන්වලට වැඩියි කියා දැනගන්න ලැබුණු තියයි. ඒ නිසා කවුරුවත් ගෙනනුවේ නැහැ.

ඇත්තවශයෙන්ම සහාපතිතුමනි, අපි පාර්ලිමේන්තය ගැනත් බලන්න ඕනෑ. අන්න ඒ නිසා තමයි අපි සමස්තයක් වශයෙන් කීවේ කරවල හෝ ටින්මාළු හෝ මොනවා හෝ කමක් නැහැ. පාර්ලිමේන්තයෙන් අවශ්‍යතාවය පිරිමැසීම පිණිස නිෂ්පාදනය අඩු වූ ප්‍රමාණයට - උතුරු තැනෙහි ප්‍රශ්න අනුව නිෂ්පාදනය ගැන මට වග කියන්න බැහැනේ - සරිලන ප්‍රමාණයක් ගෙනත් දෙන්න කියා.

තවත් ප්‍රශ්නයක් මට ඇහුණා රට වටේම මුහුද තිබෙද්දී ඇයි මේ ඇති වෙන්න මාළු අල්ලාගන්න බැරී කියා.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(திரு. அனுர பண்டாரநாயக்க — எதிர்க்கட்சி முகல்வர்)
(Mr. Anura Bandaranaike - Leader of the Opposition)

That is the best policy for an island surrounded by the sea!

ෆෙස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்தஸ் பெரேரா)
(Mr. Festus Perera)

අත්ත එතන තමයි රහස තිබෙන්නේ. අපි මාර් අල්ලන්න දන්නේ නැහැ. මුහුදේ මාර් ඉන්නවද දන්නේ නැහැ. හැබැයි, ධීවරයනෙ මාර් කන්නයි යන්නෙ. ඒ මොකද, ගරු සභාපතිතුමනි, මාර් කියන වර්ගය මුහුදේ ඉන්නවා. නමුත් මාර් හැම තැනම නැහැ. නමුත් නායකයෝ දන්නවා ඇති ගොඩ බිම් ගැන බැලුවත් ගොඩබිමෙහි ඇති කාන්තාරවල මනුෂ්‍යයන්ට ජීවත් වෙන්න බැරි බව. ඒ වගේ මුහුදෙන් මාර් නොසිටින ප්‍රදේශ තිබෙනවා. මුහුදය කිව්වම පොඩි වැටක් නොවෙයි, විශාල ප්‍රදේශයක්.

සමහරු කල්පනා කරනවා ධීවරයා දැක් අරගෙන බෝට්ටුවකින් ගියාම ඔහු තරම් මාර් අල්ලාගෙන එන්න පුළුවන්ය කියා. නැහැ, සමහරදට ධීවරයා එක මාරුවෙන්ම නැතිව හිස් අතින් එනවා. මේක අපි තේරුම් ගන්න ඔහු, මාරුවා කියන සභා එක තැනක ඉන්න සතෙක් නොවෙයි. මාරුවා අල්ලන්න තාක්ෂණයක් තිබෙන්න ඔහු, අපි ඉතාම සුළු පවුලක් ධීවරයා ගැන කල්පනා කරන්නෙ. ඒ මිනිසා කුණු කැල්ලක්, කුණු මාර් කැල්ලක් ගාණටයි තකන්නේ. අපි හිතනවා ඒ මිනිසා කිසිම දැනීමක් නැතිවයි මේ මුහුදට ගිහිත් මාර් අල්ලන්නෙ කියා. නැහැ සභාපතිතුමනි, ධීවරයාටත් දැගෙන දැනීමක් තිබෙනවා. පාරම්පරික දැනීමක් තිබෙනවා. සමහර විට තවත් තාක්ෂණය අනුව දැනීමක් නැහැ. නමුත් පෙර සිට එක දැනීම අනුව යම් විද්‍යාවක් අනුවයි ඔහු ඒ කාර්යයේ යෙදෙන්නේ. නමුත් අපි ඔහුට ලේබලයක් ගහන්නේ නැහැ, විද්‍යාවක් තිබෙනවාය කියා. ඔහුටත් විද්‍යාවක් තිබෙනවා. අපි ඒක පිළිගන්නෙ නැතිව ඔහුට සලකන්නෙ කුණු මාර් කැල්ලක් වාගෙයි.

ධීවරයා සමාජයේ කොත් කරනවා. මාර් මිල ඉහල නගිද්දී, "මාර් මිල නගිනවා - මාර් මිල නගිනවා" කිය කෑ ගහනවා. මාර් මිල බැස්සෙත් කාටද, ඒකෙන් පහර වදින්නේ? ධීවරයාටයි. ධීවරයා අද ඉතාම අමාරුවෙනුයි. ජීවත් වෙන්නේ. ඒ මොකද? ධීවරයාගේ ගාණ්ඩවල - ආම්පන්නවල - මිල ඉහල නැගලා; ඉන්ධන මිල ඉහල නැගලා. ඒකට අපි මොකක්ද කරන්නේ? ලෝක වෙළෙඳ පොළේ තිබෙන මිල අනුවයි, ඒවායේ මෙරට මිලට වැඩි වී තිබෙන්නේ. එහෙම නම් අපි කල්පනාවට ගන්න ඔහු, ධීවරයෝ ඉතාම දුකින් ජීවත් වන පිරිසක් බව. ඒ අය බොහොම අමාරුවෙනුයි. ජීවිතයත් මරණයත් අතර සටනක් කරලයි තමන්ගේ රැකියාව කර ගන්නේ. ඒ විධියටයි, ඒ අය මේ රටට සම්පත් ගෙනැවිත් දෙන්නේ.

එහෙම නම් එවැනි කොටසකට විශේෂ දිරිගැන්වීමක් තිබෙන්න ඔහු. ඒ මිස කරන්නේ තිබෙන්නෙ මාර් මිල විකක් ඉහල නැග්ගා යයි ධීවරයාට කඩා පැනීම නොවෙයි; මාර් මිල බස්සන්න කටයුතු කිරීම නොවෙයි. ධීවර නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා ඒ අය නව - නවත් දිරිගැන්වීමයි අපි කළ යුතුව තිබෙන්නේ. ඒ දිරිගැන්වීම තමයි. මේ රජය කරගෙන යන්නේ.

ගරු සභාපතිතුමනි, ඔවුන් දිරිගැන්වීම තමයි, රජය විසින් කරනු ලැබිය යුතු ප්‍රධාන යුතුකම. ඒ විධියට අපි පුළුවන් තරම් ඒ අයට ඛේරයය දෙන්න ඔහු. ඒ නිසා, 1977 දී මේ රජය බලයට පත් වුණාට පස්සේ ධීවර ක්ෂේත්‍රය සඳහා පුදුම තරමේ මුදලක් වියදම් කර තිබෙනවා. ඒ මුදල් වියදම් කිරීම, ආයෝජනය කිරීම සම්බන්ධ සවිස්තර වාර්තා මා ලඟ තිබෙනවා. ධීවර ක්ෂේත්‍රයෙහි ප්‍රා මේ ආණ්ඩුව යටතේ වියදම් කර තිබෙන මුදලත්, ඊට කලින් තිබුණු ආණ්ඩු යටතේ වියදම් කර තිබෙන මුදලත් ඒ විස්තරවලින් දක්වා තිබෙනවා. ධීවර ක්ෂේත්‍රය - විශේෂයෙන් ධීවරයා - ගැන විශේෂ ඇල්මක්, කැකුමක් තිබුණේ කොයි කා ලඟද කියා ඒ විස්තරවලින් පැහැදිලි වෙනවා.

1970 සිට 1977 දක්වා වූ අවුරුදු හතරකට ධීවර ක්ෂේත්‍රයෙහිලා ආයෝජනය කර තිබෙන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 285 යි. 1978 සිට 1985 දක්වා වූ අවුරුදු හත සඳහා - මේ ආණ්ඩුව යටතේ - රුපියල් මිලියන 1,468 ක් වියදම් කර තිබෙනවා. ඒ කියන්නේ අර වගේ හත් ගුණයක්. එහෙම නම් විරුද්ධ පාර්ශ්වය කරන කථාවල තේරුම මොකක්ද?

අනිල් මුණසිංහ මහතා
(திரு. அனில் முணசிங்ஹு)
(Mr. Anil Moonesinghe)

නමුත් නායකයෝ වියදම් කළේ බාල්දු වූණ රුපියල්වලිනුයි. ඒ අනුව බලන විට පසුගිය ආණ්ඩුව වගේ දහ ගුණයක් වියදම් කළත් මදි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்தஸ் பெரேரா)
(Mr. Festus Perera)

ඒවා බාල්දු වූණ මුදල් හැටියට ගත්තත් ඒ තරම් විශාල මුදලක් වියදම් කලා. ඒ විතරකුත් නොවෙයි, අලුතින් ව්‍යාපෘති රාශියකුත් අපි ඇති කර තිබෙනවා. බටහිර ව්‍යාපෘතිය, වයඹ ව්‍යාපෘතිය හා නැගෙනහිර ව්‍යාපෘතියත් සඳහා තවත් රුපියල් මිලියන පන්සිය ගණනක් වියදම් කර තිබෙනවා. ඒ අතර දැන් අලුතින් ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේත් ව්‍යාපෘතියක් කරගෙන යනවා. එතකොට සේරම, තවත් රුපියල් මිලියන එක්දස ගණනක් එකතු වෙනවා. ඒ සේරම පසුගිය අවුරුදු හත තුළ වියදම් කළ මුදල්, ඒ හැම මුදලක්ම වියදම් කෙරෙන්නේ ධීවර කර්මාන්තයේත්, ධීවරයාගේත් යහපත සඳහායි. අපි ඒ විධියට ධීවරයාට දිරිගැන්වීම කරන්නේ ඒ තුළින් ඔහුගේ රැකියා කටයුතු සතුටුදායක තත්වයට පත් කරන අතරම ඒ මගින් ධීවර නිෂ්පාදන වැඩි කොට ඒ සම්පත් - පෝෂ්‍යදායී ආහාර - වැඩි-වැඩියෙන් මේ රටේ මිනිසුන්ට ලබා දීම සඳහායි.

ඒ නිසා දැන් විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරු බොරුවට කෑ ගැහීමෙන් වැඩක් නැහැ. ඒ අයගේ පාලන කාලයේදී ධීවර ක්ෂේත්‍රයේවත්, ධීවරයාගේවත් යහපත සඳහා කටයුතු කර නැති බව අප කාටත් පෙනෙනවා.

දු. හ. 11.30

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please! The Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය සභාපතිතුමා මුද්‍රාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] මුද්‍රාසනාරූඪ විය.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிரமசனத்தினின்று அகலவே, குழுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்மன்ட் சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

ෆෙස්ටස් පෙරේරා මහතා
(திரு. பெஸ்தஸ் பெரேரா)
(Mr. Festus Perera)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, [බාධා කිරීම] ඊට වඩා ලොකු දේවල් වෙලා තිබෙනවා.

ඒ එක්කම, අපේ අමාත්‍යාංශය කරගෙන යන වැඩ පිළිවෙල ගැනත් මතක් කරන්න ඔහු. ගරු අත්තනලේලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීවා, විවිධ අංශ ඇති කර නැහැ කියා. අපි විවිධ අංශ ඇති කර තිබෙනවා. ඒ ක්‍රමානුකූලව, විධිමත්ව ධීවර ක්ෂේත්‍රය සකස් කරන්නයි. ඒ එක-එක අංශයට හාර කලා, ඒ ක්ෂේත්‍රයේ එක-එක කොටස්. අපි ඒ එක-එක කොටස් ගැන ක්‍රියා කරගෙන ගියේ, දැනටත් ක්‍රියා කරගෙන යන්නේ ඒ අනුවයි.

1977 අපේ ආණ්ඩුව බලයට පත් වන විට ධීවරයා පත් වී සිටියේ බොහොම කනගාටුදායක තත්ත්වයකටයි. එක පැත්තකින් ගම්බත්තොටත්, අනෙක් පැත්තෙන් යාපනේත් ඉඳලා දිනපතා ධීවරයන් දහස් ගණනින් අමාත්‍යාංශයට ඇවිත් පෝලීමේ හිටියා. මොකටද? දුල් කැල්ලක් ගන්න, එංජින් එකක් ගන්න, 'පර්මිට්' එකක් ලබා ගන්න. ඒ විධියට ඒ කාලයේ අපේ ධීවරයන් හිටියේ යන-එක ම නැතිවයි. ධීවර කර්මාන්තය තිබුණේ, සම්පූර්ණයෙන්ම ඇතහිටින තත්ත්වයකයි. නමුත් අපි බලයට ඇවිත් මාස කීපයක් තුළ ඒ තත්ත්වය නෙත් කළ බව ගරු මන්ත්‍රීතුමන්ලාත්, මේ රටේ ධීවරයන් දන්නවා. අපි ඇවිත් විවෘත ආර්ථිකය ඇති කලාට පස්සේ ධීවර

ක්ෂේත්‍රයට අවශ්‍ය හැම දෙයක්ම මෙරටට ගෙනාවා. අද ඒ සම්බන්ධයෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ අයට කරන්නට පුළුවන් එකම වේදනාව මිල වැඩියි කියන එකයි. මිල වැඩි නම් අපි මොනවා කරන්නද ? ලෝක වෙළඳ පොළේ මිල ගණන් ඒ අන්දමට තිබේදී අපි මෙහි මිල අඩු කළොත් එය රටේ ආර්ථිකයට ලොකු බරක් වෙතවා. ඒ ගැන කිසිම ධීවරයෙක් වේදනා කරනවා යයි මම හිතන්නේ නැහැ. එයට හේතුව ධීවර කර්මාන්තය සඳහා ධීවරයාට අවශ්‍ය හැම ආම්පන්නයක්ම ලබා ගන්නට පුළුවන් වීමයි. ඒ නිසා ධීවරයා අද ඒ ගැන සතුටට පත්වී සිටින බව මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනැ.

එමෙන්ම මහ බැංකු වාර්තා අරගෙන බලන්න. එක එක අවුරුදු සම්බන්ධව ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය මේ මහ බැංකු වාර්තාවල තිබෙනවා. මම එය සම්පූර්ණයෙන් කියවන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. 79 වැනි පිටුවේ සිට 85 වැනි පිටුව දක්වා ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහන් වෙතවා. අපි ලකුණු කරන ඉලක්කය සම්පූර්ණයෙන් ලබා ගන්නට පුළුවන්ය කියා මම හිතන්නේ නැහැ. මෙය අතිකුත් ක්ෂේත්‍රයක් වගේ නොවෙයි. කුඹුරක් අරගෙන එය වැඩ කර අහවල් දවසට අපි මෙහි අස්වැන්න ලබා ගන්නවා යයි කියනවා වගේ වැඩ පිළිවෙළක් නොවෙයි. ධීවර ක්ෂේත්‍රයේ තිබෙන්නේ. අපි ධීවරයාට සම්පූර්ණ සහයෝගය දෙනවා නම්, නිෂ්පාදනය වැඩි කරන්නට අවශ්‍ය දේවල් හා බෙරය දෙනවා නම් නිෂ්පාදනය වැඩි කළ යුත්තේ ධීවරයායි. ධීවරයාටත් බාධා තිබෙනවා. විශේෂයෙන්ම ස්වාභාවික විනාශයක් සිදු වෙනවා. නැගෙනහිර ප්‍රදේශයේ සුළිසුළුඟ ධීවර ක්ෂේත්‍රයට පුදුම විධියේ විනාශයක් ඇති කළා. එසේ වුණත් ධීවරයා නිකම් සිටියේ නැහැ ; නිෂ්පාදනය කරන්නට පටන් ගත්තා. ධීවරයාට හැමදේම මුහුදු යන්නට බැහැ. තමුත්තාත්සේ දන්නා පරිදි බටහිර වෙරළේ රැකියාව කරන්න පුළුවන් මාස 6යි. අතින් මාස හයේ වෙතත් ප්‍රදේශයකට යන්නට ඕනැ. එසේ ගියත් සමහර අවස්ථාවල මාර් ලෑබෙනවා ; සමහර අවස්ථාවල ලෑබෙන්නේ නැහැ. නොයෙක් බාධා තිබෙනවා. ධීවරයා කරන්නේ නිෂ්පාදනයක් තිබෙන තැනකට ගොස් එය අරගෙන එනවා වගේ වැඩක් නොවෙයි. ධීවරයා එය සොයා ගෙන ගොස් ලැබුණොත් ගෙනෙනවා ; තැන්නම් හිස් අතින් එනවා. අත්ත එවැනි තත්ත්වයක් තමයි. ධීවර කර්මාන්තයේ තිබෙන්නේ. ධීවර කර්මාන්තය කියන එක වෙතත් නිෂ්පාදනයක් වගේ නොවෙයි. ස්ඵර වශයෙන් නිෂ්පාදනයක් කරන ද්‍රව්‍යයක් නොවෙයි. මුහුදේ ගමන් කරන මත්ස්‍යයන් පස්සේ එළවා තැන්තම් සිටින තැන් සොයා ගෙන ගොස් අල්ලාගෙන එන්නට ඕනැ.

අපි වැරදි විධියට ධීවර කර්මාන්තය කළොත් සමහර විට මත්ස්‍ය සම්පත් හීන වෙනවා. එවැනි දේවල් සිදු වී තිබෙනවා. මධ්‍යධරණී මුහුදේ හා උතුරු අත්ලාන්තික් සාගරයේ සම්පූර්ණයෙන්ම මත්ස්‍යයන් නැතිව ගොස් තිබෙනවා. එයට හේතුව වැඩි නිෂ්පාදනයක් ලබා ගන්නට යෑමයි. අපි බොහොම ප්‍රවේශමෙන් ධීවර කර්මාන්තය කළයුතු ක්‍රම හා අවස්ථා තිබෙනවා. අත්ත ඒ නිසා තමයි. මම මේ දෙවැනි සැලැස්ම සකස් කරන විට තාක්ෂණය හා විද්‍යාව අනුව මෙය කරන්නට බලාපොරොත්තු වන්නේ. කළමනාකාරීත්වයක් අවශ්‍යයි. කළමනාකාරීත්වය තැන්තම් ධීවර කර්මාන්තය කරන්නට බැරි බව මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනැ. ධීවර කර්මාන්තයට සම්බන්ධ ආයතන තිබෙනවා. දැන් මතක් කලා ධීවර සංස්ථාව. එමෙන්ම ධීවර වරාය නීතිගත සංස්ථාව තිබෙනවා. සී - නෝර් ආයතනය තිබෙනවා. දැන් අපුකිත් පිහිටුවා තිබෙනවා ලංකාවා කියා ආයතනයක්, චීන ආයතනයක් සමග.

සී - නෝර් ආයතනය ගැන කථා කරනවා නම් සී - නෝර් ආයතනයේ පරණ නිලුණු තත්ත්වය ගැන මට කථා කරන්නට බැහැ. ඒ නිසා තමයි. මම දැනගත් වහාම ඒ ගැන ක්‍රියා කර තිබෙන්නේ. දැන් අපුකිත් අපි ගන්නාට පසුව මට ඒ ගැන වගකියන්නට පුළුවන්. වැරදි තිබෙනවා නම් ඒවා හඳුන්කට මම ලෑහැස්තියි. කවුරු හෝ වැරදි කරනවා නම් ඒවා හඳුන්කට මම ලෑහැස්තියි. තමුත් මට පරණ ඒවා හඳුන්කට බැරි කියා තමයි. මම භාරදී තිබෙන්නේ විගානයක් පවත්වන්නට. ඒ විගානයේ ප්‍රතිඵල අනුව වැරදි කළ අය සිටිනවා නම් ඒ ඕනෑම කෙතෙකුට දඬුවම් දෙන්න.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)
සංස්ථාවේ වැරදි තිබෙනවා නම් වගකියනවාද ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Festus Perera**)
සංස්ථාවේ වැරදි තිබෙනවා නම් මම ඒ ගැන වගකියනවා. එමෙන්ම ඒවා හඳුන්කට.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)
කවදද ? හදන්නේ ? එහි ප්‍රගතිය කියන්නකෝ. අවුරුදු ගණනාවක කෝටි ගණනක ප්‍රගතිය කියන්නකෝ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Festus Perera**)
පාඩුව ගැන මම මොනවා කරන්නද ? පාඩුව ගැන තමුත්තාත්සේලා දන්නවා. එමෙන්ම මේ පාඩුව මගේ කාලයේ පමණක් නොවන බවත් තමුත්තාත්සේලා දන්නවා.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Ananda Dassanayake**)
මම මොනවා කරන්නද කියන ප්‍රශ්නයට අපි විරුද්ධයි. තමුත්තාත්සේ මෙය භාර ගෙන දැන් අවුරුදු 8ක් වෙනවා. මේ යන්නේ 9 වැනි අවුරුද්දයි. අවුරුදු 9ක් කරලත් එයට වගකියන්නට බැහැයි කියනවා නම් එක වැරදියි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Festus Perera**)
මාර් වෙළඳාම හා මාර් ඇල්ලීම ගැන මම තමුත්තාත්සේට කියන්නම්. මාර් වෙළඳාම හා මාර් ඇල්ලීම ආණ්ඩුවේ අයට කරන්නට බැහැ. තමුත්තාත්සේට කරන්නත් බැහැ ; මට කරන්නත් බැහැ ; මහරගම ගරු මත්ඵ්ඵුමාට කරන්නත් බැහැ ; ආණ්ඩුවේ නිලධාරීන්ට කරන්නත් බැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)
තමුත් වැඩේ වෙලා තිබෙන්නේ. ධීවර සංස්ථාව අල්ලන්නේ වෙන මාලු පාතියක්. ඒකයි වෙලා තිබෙන්නේ. ලක්ෂ ගණන් තාසති වෙන්නේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Festus Perera**)
ධීවර සංස්ථාව මාලු අල්ලන්නේ පැය අටේ නීතිය අනුව මුදල් රෙගුලාසි හැටියට.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)
මෝදරට ගියාම පෙනෙනවා හොදට. අල්ලන මාලු වික !

ෆෙස්ටස් පෙරේරා මහතා
(**ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන**)
(**Mr. Festus Perera**)
ගරු මුදල් ඇමතිතුමා කිව්වා වගේ ධීවර සංස්ථාවට මේක ගෙනියන්න බැහැ. මම ඒක පිලිගන්නවා. ඒක නිසා තමයි ධීවර සංස්ථාව මම වෙනස් කරන්නට යන්නේ. ධීවර සංස්ථාව මය විධියට ගෙනයන්න බැහැ. පැය අට ඇතුළත මාලු ඉන්නේ නැහැ. පැය අට ඇතුළත මාලු හරක් වෙනවා. මාලු විකුණන්න නම් විකුණන්න ඕනැ මිනිත්තුවෙන් දෙකේත්, හරක් වෙන්න ඉස්සරවෙලා. තැන්නම් කුණු මාලු කාලා තමුත්තාත්සේලාගේ බඩවල් හරක් වෙනවා.

ආර්. ජේ. ජී. ජී. මැල් මහතා (මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමා)
 (திரு. ஆர். ஜி. ஜி. த மேல் - நிதி, அமைப்புத்திட்ட அமைச்சர்)
 (Mr. R. J. G. de Mel - Minister of Finance and Planning)
 සෝචිට් දේශයෙන් මාලු තරක්වෙලා ඇමතිතුමාට අස්වෙන්න වුණ.

දිනේෂ් ගුණවර්ධන මහතා
 (திரு. தினேஷ் குணவர்தன)
 (Mr. Dinesh Gunawardene)

මෙතේ ඇමතිතුමා අස්වෙන්නේ නැහැ. ඒකයි වැඩේ. මෙතේ ඇමතිවරු අස්වෙන්නේ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (திரு. பெஸ்தாஸ் பெரேரா)
 (Mr. Festus Perera)

ආයතනයට කරන්න බැරි වැඩක් තිබෙනවා නම් ඒ ආයතනයේ ඒක වෙනස් කරන්නට ඕනෑ. ඒක කළයුතු දෙයක්. මම පිලිගෙන තිබෙනවා, ගරු මුදල් ඇමතිතුමාගේ වාර්තාව. ඒ අනුව දැන් මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්නට කටයුතු කරගෙන යනවා. පොද්ගලිකව යම් මිනිසෙක් අද මාලු අල්ලනවා නම් ඔය සිය ගණන්, දහස් ගණන් රැකියාවේ නැහැ. එක මිනිසයි ඉන්නේ. මුහුද අයිතේ ඉඳගෙන ඒ පුද්ගලියා තනිවම තම වැඩය කරනවා. මාලු වෙළඳාම් කරන්න ගියත් එහෙමයි. ඒ පුද්ගලියා තනිවම කරනවා. ඔය දහස් ගණන් මිනිස්සු අරගෙන පඩි දිලා - ඕවගෙඩ්ස් වියදම් ඇති කරලා - වැඩ කරන්නේ නැහැ. තමුත් මොකක්ද සංස්ථාව - ආණ්ඩුව - කරන්නේ? පඩිදිලා මිනිස්සු ගන්නාම එක පොඩි වැඩක් තිබෙනවා නම්, ඒ වැඩේට ඒ මිනිසා පමණයි. තවත් වැඩක් කිරීමට ඒ මිනිසා කරන්නේ නැහැ. පඩි අරගෙන පැය අටෙන් යන්න තමයි ඒ මිනිසා බලන්නේ. තරක්වෙන ද්‍රව්‍යයක්, ඉතා ඉක්මණින් අලෙවි කරන්න ඕනෑ ද්‍රව්‍යයක් ඉතා ඉක්මණින් ප්‍රවාහනය කරන්නට ඕනෑ ද්‍රව්‍යයක් ඒ විධියට කළොත් කටයුතු කරන්න බැහැ.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

ධීවර කටයුතු සම්බන්ධව රජයේ ආයතන තිබෙන්නේ ලංකාවේ පමණක්ද?

ෆෙස්ටස් පෙරේරා මහතා
 (திரு. பெஸ்தாஸ் பெரேரா)
 (Mr. Festus Perera)

දැන්තවද ඒක? කරුණාකර බලන්න එක රටකවත් ආණ්ඩුවෙන් ඕවා කරන්නේ නැහැ. මම ගිය හැම රටකම කරන්නේ පොද්ගලික අංශයෙන්. තමුත් හොඳ ව්‍යාපාරයක් මේ ධීවර කර්මාන්තය. මම ඒක දියුණු කරනවා. සම්පූර්ණයෙන් කටයුතු කරගෙන යනවා ඒක දියුණු කරන්න. මොකක් මගින්ද? සමුපකාර ව්‍යාපාරයෙන්. සමුපකාර ව්‍යාපාරය මගින් අපි බලාපොරොත්තු වෙන්නේ ධීවරයින් එකතු කරගෙන ධීවරයින් මගින්ම ධීවරයාගේ යහපත සඳහා වැඩකටයුතු කිරීමයි. ඒක හොඳ ව්‍යාපාරයක්. ධීවර කර්මාන්තයට ඇත්තවශයෙන්ම සුදුසු සමුපකාර ක්‍රමයයි. තමුත් ඉතාමත්ම කණගාටුයි කියන්න තමුත්තාත්සේලාගේ ආණ්ඩුව කාලයේ සමුපකාර ව්‍යාපාරය මැරුවා.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

ඔන්න බැස්සා! දැන් මරලා නොවෙයි. දැන් ඇටකටුත් නැහැ, සමුපකාර ව්‍යාපාරයේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (திரு. பெஸ்தாஸ் பெரேரா)
 (Mr. Festus Perera)

මම පෙන්නුම් කරන්නම්. මම කියන එක අහගන්න. ධීවර ක්ෂේත්‍රය ගැන පමණයි මම කතා කරන්නේ. අතින් ක්ෂේත්‍ර ගැන නොවෙයි. ගම් මට්ටමින් ධීවර ක්ෂේත්‍රයේ තිබුණු සමුපකාර සමීචි තමුත්තාත්සේලා ප්‍රාථමික සමුපකාර සමීචි බවට පත්කලා. ප්‍රාථමික සමුපකාර බවට පත්කරලා ගමේ ධීවරයාට තිබුණු හැන නැතිකලා. ගමේ ධීවර සමුපකාරය නැතිකලා. ධීවරයා එද වැඩකලේ සමුපාරය මගින්.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

අපට පුදුම, ඇමතිතුමා දැන් තවවන අවුරුද්ද යනවිටත් කියනවා, පසුගිය ආණ්ඩු කල වැරදි තියා මේක කරන්න බැහැ කියා. තමුත්තාත්සේලා පුදුම කතාවක් තේ කියන්නේ?

ෆෙස්ටස් පෙරේරා මහතා
 (திரு. பெஸ்தாஸ் பெரேரா)
 (Mr. Festus Perera)

තමුත්තාත්සේලා මෙතැන බොරු බෙගල් දෙවන තිසයි මම ඒවා කීවි. තැත්තම් මම කටයුතු කරන්නේ නැහැ. තමුත්තාත්සේලාගේ තිබුණු වැරදි වගගන්න අතින් උදවියට මඩ ගහන්න හැදූ තිසයි මම කීවි.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

තමුත්තාත්සේලා වැරදි වගගන්න තමුත්තාත්සේලා කියනවා වෙන්න ඇති.

ෆෙස්ටස් පෙරේරා මහතා
 (திரு. பெஸ்தாஸ் பெரேரா)
 (Mr. Festus Perera)

ඒක තියා මොකක්ද සිද්ධ වුණේ? ප්‍රාථමික සමීචි ඇති කලා ඒ ආණ්ඩු කාලයේ. ඒ දුප්පත් ධීවරයාට ගමේ මට්ටමේ ධීවර සමීචිවලින් කොන් වෙන්න සිද්ධ වුණ; අයිත් වෙන්න සිද්ධ වුණ. ඒවට කාවද දම්මේ? පන්දම් කාරයෝ. ඒ අය අර ප්‍රාථමික සමුපකාරයට ඇතුල් වුණ. ඒ තියා ඒ සමුපකාර සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වුණ. ඒ කඩාකප්පල්වීම හේතුවෙන් ගෙන ධීවරයාට බෝට්ටුත් නැති වුණ; ඔහුට තිබුණු වස්තුවත් නැති වුණ. සමුපකාර සමීචියත් සම්පූර්ණයෙන්ම නැති වුණ. ඒ සියල්ල අහාවියට ගියා.

ගරු සහාපතිතුමනි, මම මොකක්ද කලේ? සමුපකාර සමීචි ප්‍රකාශිමත් කලා. දැන් අවුරුදු ගණනාවක් වෙනවා ප්‍රකාශිමත් කරලා. ඒ ණය නොගෙවා තිබුණු සමීචිවලටත් මම තියම කලා ණය දෙන්නය කියා. තමුත්තාත්සේලාගේ කාලයේ මොකක්ද කලේ? සමීචියක් ණය වුණ නම්, ණය නොගෙවා නම්, ඒ සමීචිය සම්පූර්ණයෙන්ම නැති කලා. මම කලේ මොකක්ද? ණය තිබුණු සමුපකාර වලට මම කීවා ඒවා නැවතත් ප්‍රකාශිමත් වෙන්න නම් ඒ සමුපකාරයටත් අපි ණය දෙන්න ඕනෑ කියා. එහෙම නැත්නම් කොහොමද තහා සිටුවන්නේ? ණය දිලා, බෝට්ටු දිලා, ඒ ධීවරයාට බෝට්ටු අයිතිකාරයා කලා. තමුත්තාත්සේලා හිතුවේ තැනි දෙයක් මේක.

බෝට්ටු අයිතිකාරයා ධීවරයායි. සමුපකාරයට තිබුණු අයිතිය මොකක්ද? ඒ ධීවරයාගෙන් ණය අයකරගෙන සම්පූර්ණ අයිතිය පැවරීම පමණයි. සමුපකාරයට තිබුණු අයිතිය එපමණයි. ධීවරයාට මම හාර දුන්නා, බෝට්ටු, ඒ ක්‍රමය ඇත්තවශයෙන්ම අද ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ගෙනේ දී තිබෙනවා. ඒ උදවියගේ කාලයේදී අවුරුදු ගණනාවක් ඒ ණය අය කරගන්නට බැරිව තිබුණ. ඒ ණය මම සම්පූර්ණයෙන්ම අය කලා. එහෙම අය කරලා ඒ උදවිය දුන්නා වගේ දෙගුණයක් ණය දුන්නා. අද ඒ සමුපකාර ඉතාමත් ප්‍රකාශිමත් තත්ත්වයක තිබෙනවා. ධීවර සමුපකාරවල අද තත්ත්වය එයයි. ඒ මන්ද, ධීවර සමුපකාරය ධීවරයාට ඉතාම යෝග්‍ය දෙයක්. ධීවරයාගේ සැපපහසුව ධීවරයාගේ යහපත බලන්න ඕනෑ ධීවරයාමයි. වෙන කෙනෙකුට මේක හාර දුන්නොත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ධීවරයාට එද ගණන් ගත්තේ නැහැ. ධීවරයාට තිබුණු සමාජ තත්ත්වය ඒකයි. ධීවරයා ගැන බලන්න ධීවරයාම උත්සාහ ගන්න ඕනෑ. ධීවරයෝම ධීවර කටයුතුවලට සහභාගී කරවා ගන්න ඕනෑ.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

ඇමතිතුමා සමාවන්න. මට පැහැදිලි කර ගන්න ඕනෑ, තමුත්තාත්සේලා බලාපොරොත්තු වන්නේ ධීවර සංස්ථාව වසා දමන්නද? එසේ නැත්නම් දියුණු කරන්නද?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

කිසි දෙයක් අපි වගන්තේ නැහැ. වැඩිම නොවෙයි. බලාපොරොත්තු වන්නේ. එහි පාලනය වෙනස් කර හොඳ පාලනයක් ඇති කර එයින් පාඩු නොලැබෙන විධියට කටයුතු කරන්නයි. ඒක නමුත්තාත්තේ මතක තියා ගන්න.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

පාලනය වෙනස් කරනවා නම් අපට කමක් නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මාර් ඇල්ලීම, මාර් විකිණීම ආණ්ඩුවේ වැඩක් නොවෙයි. වාණිජමය පදනමක් මත කරන්නට ඕනෑ. වාණිජමය පදනමක් මත ආණ්ඩුවට කරන්න බැහැ. කළොත් පාඩුයි. එතැනම වැටෙනවා. ඒ මන්ද, පැය 8ක රක්ෂාවක්. මය රක්ෂාව වාණිජමය කටයුත්තක් වශයෙන් කරන්නට බැහැ. ආණ්ඩුවට. තරක් වන දෙයක්. එහෙම පාලනයක් ගෙන යන්න බැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිශේෂ ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

වාණිජමය පදනමක් යටතේද, ධීවර සංස්ථාවට අයත් වූ වෙළඳසැල් ටෙන්ටර් කැඳවීමකින් තොරව හාර දී ගෙන යන්නේ ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

ඒක මම ගොයා බලන්නම්. කොහොමද කෙරලා තිබෙන්නේ කියා. ඒවාත් ඔක්කොම වෙනස් වෙයි.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිශේෂ ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

වෙනස් වෙන්න දෙයක් නැහැ. ඔක්කොම දිලා ඉවර වුණොම. මොනවද වෙනස් වෙන්නේ ? පාඩුව භාණ්ඩාගාරයටයි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මේක කරුණාකරලා මතක තියා ගන්න. මේක පොද්ගලික අංශයට අයිති දෙයක් මිසක් ආණ්ඩුවට අයිති දෙයක් නොවෙයි. ආණ්ඩුව කළයුතු දේ තිබෙනවා. ඊට ආධාර උපකාර කරන්න ඕනෑ. නිෂ්පාදනය වැඩි කරන්න දිරිගැන්වීම් දෙන්න ඕනෑ ; දෙවැනිය දෙන්න ඕනෑ. ධීවරයන් දිරි ගැන්වුවොත්, ධීවරයන්ගේ නිෂ්පාදනය වැඩි කළොත්, ඊට පසුව මේ ප්‍රශ්න සියල්ලම විසඳෙනවා. පාර්තේශිකයාට වුණත් සාධාරණ මිලකට මාර් ගන්න පුළුවන් වෙන්නේ එවිටයි. ඒ මිස මය කොන්ට්‍රෝල් අරවා මේවා දලා නොවෙයි ; පාලනය කරලා නොවෙයි. මාර් පාලනය කරන්න බැහැ. ඒක කරන්න ගියොත් මාර් ඔක්කොම කුණු වෙනවා. ධීවර කර්මාන්තය ගැන නමුත්තාත්තේලා දන්නවා නම් මාර් පාලනය කරන්න බැරි බව මතක තබා ගන්න. මාර් ඉක්මණට තරක් වෙන දෙයක්. එම නිසා පොද්ගලික අංශයේ පරිහරණයට තියන්න ඕනෑ. ඒ නිසා තමයි මම බලාපොරොත්තු වෙන්නේ - වාණිජමය පදනම කියන එක අස්කරන්න ඕනෑය කියා.

මම දන්නවා අපේ අමාත්‍යාංශයේ දුෂණය රජ කලා. මම හාර ගනිද්දී. මම ඒක අර මුලින් කීවාක් මෙන් දැල් කැල්ලක් ගන්න. පර්මිට් එකක් ගන්න. ආපු පුද්ගලයින් සෑම කෙනෙක්ම කීවා. " ඇමරිකා මට මෙව්වර මුදලක් ගියා මේක ලබා ගන්න " කියා. ඒක නිසා තමයි, මෙම මේක සම්පූර්ණයෙන්ම විමර්ශන කෙළේ. අද ප්‍රාදේශීය වශයෙන් මේවා කර ගන්න ඕනෑ. වාණිජමය පැත්ත ධීවර අමාත්‍යාංශයේ සම්පූර්ණයෙන් අත්හරිනවා. දැනටමත් ඒක කර තිබෙනවා. එද බෝට්ටු ලංකාවට ගෙන්වීම, දැල් ගෙන්වීම කෙළේ ධීවර සංස්ථාවෙන්. දැල් ගෙන්වීමේ ඒකාධිකාරය තිබුණේ සංස්ථාවටයි. දැන් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබෙනවා. මම පිළිගන්නවා ඒක නැතිවිය යුතුය. කියා. එයින් විශාල වශයෙන් දුෂණ සිදු වෙනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිශේෂ ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
සරවනභවන්ට දුන්නා කේද ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

සරවනභවන් කියන්නේ කවුද ? මම දන්නේ නැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිශේෂ ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
දුන්නේ තැද්ද සරවනභවන්ට ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

කරුණාකර නමුත්තාත්තේ චෝදනා මුඛයෙන් කථා කරන්න එපා.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.රු. ත්‍රිශේෂ ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

ගරු ඇමරිකා මට චෝදනා මුඛයෙන් කථා කරනවා නොවෙයි. කරුණු කීපයක් ඉදිරිපත් කලා. ඒකාධිකාරය දැන් සරවනභවන්ට දිලා.

පු. හ. 11.45

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

සරවනභවන් කියන පුද්ගලයෙක් ගැන මම දන්නේ නැහැ ; අහලත් නැහැ. එහෙම ඉන්නවා නම්, මොකක් හෝ වැරද්දක් කර තිබෙනවා නම් කරුණාකර කියන්න. ඒක මම සොයා බලන්නම්. ඒ ගැන සොයා බලා ඒක නැති කරනවා. තැත්තම් දඬුවම් කරනවා. එහෙම තැත්තම් නමුත්තාත්තේලාටත් කියනවා මෙහෙම දෙයක් තිබෙනවා කියා. චෝදනා මුඛයෙන් කථා කරන්නේ නැතිව, පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට හරි ඇවිල්ලා කියන්න. තැත්තම් මට හරි දනුම් දෙන්න.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

පොළී පැහැදිලි කිරීමක් කර ගන්න ඕනෑ. ප්‍රශ්නයක් වශයෙන් මම ඇහුවා. රුපියල් දෙදහ ගණනේ දිලා මිලදිය මසුන් ඇති කරන්නට ලංකාවේ හැම තැනම පටන් ගන්නා 1982 ජූනි මාසයේ ඉදලා මාස දෙකක් ඇතුළත මගේ ආයතනයේ 300ක් විතර පිහිටෙව්වා ඒ විධියේ ස්ථාන. එක ගමක දහයක් පහළොවක් පිහිටෙව්වා. මේ සමිති තැත්තම් මාර් පොකුණු දක් කොපමණ තිබෙනවාද ? මේවායින් ජනතාවට ප්‍රයෝජනයක් ලැබෙනවාද ? ඒ සම්බන්ධයෙන් වාර්තාවක්වත් තැද්ද ? එසේ තැත්තම් මේ මුදල්වලට මොකද වුණේ කියා පැහැදිලි කරන්න.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

කොයිතරම් විසදුම් කරලා තිබෙනවාද. ඒවායින් මොන තරම් ප්‍රගතියක් ලබා තිබෙනවාද. දැන් ඒවා කොයි තත්වයෙන් තිබෙනවාද කියා ඔක්කොම වාර්තාවල තිබෙනවා. මන්ත්‍රීතුමාට අවශ්‍ය නම් ඒ සියලුම විස්තර දෙන්නට පුළුවනි.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)
එහෙම දෙනවා නම් හොඳයි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

හැම වාර්තාවක්ම දෙන්නමි.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

මේ සම්බන්ධයෙන් කලින් අවස්ථාවකදී ප්‍රශ්නයක් ඇහුවාම ඇමතිතුමා කීවා ඒ විස්තර පස්සේ දෙන්නමි කියා. මාස හයකට පමණ උඩදිසි ඒ ප්‍රශ්නය මම ඇහුවිමි. නමුත් මේ වනතුරු අපට උත්තරයක් ලැබුණේ නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මට තම මතක නැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී. දිනේෂ ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

දඹුල්ලේත් තිබෙනවා, මිරිදිය මසුන් අල්ලන තැනක්. ගියොත් බලා ගන්න පුළුවනි.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

මට දහගන්නට මිනූ කරන්නේ මිරිදිය මසුන් ඇතිකිරීම සඳහා කොපමණ මුදලක් වියදම්කර තිබෙනවාද කියයි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

මන්ත්‍රීතුමාට වුවමනා කරන සියලුම විස්තර මේ වාර්තාවල තිබෙනවා. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ආවා නම් මේ විස්තර හැමදෙයක්ම නමුත්තාත්සේට ලබාගන්නට තිබුණා. ඒකට එක්කට නමුත්තාත්සේට කීසීම බාධාවක් නැහැ. මිනූම මන්ත්‍රීවරයකුට ඒකට පැමිණෙන්නට පුළුවනි. කෙසේවුවත් මට දැන් පුදුම හිතූණා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ රටේ මිරිදිය කර්මාන්තයට ක්‍රස්තවාරී කලබල නිසා පහර වැදුණේ නැහැයි ප්‍රකාශ කිරීම ගැන. ඒකෙන් අපට වැටහෙන්නේ, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් තුළ රටේ තත්ත්වය ගැන දැනුම අඩුවෙයි. ක්‍රස්තවාරී කලකෝලාහල නිසා මිරිදිය ධීවර කර්මාන්තයට පහර වැදී ඇති ආකාරය අපේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනේ නැද්ද? වටුකියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව ආදී ප්‍රදේශවල කොයිතරම් වැඩ සංඛ්‍යාවක් තිබෙනවාද? ධීවරයන් කොයිතරම් සංඛ්‍යාවක් එම ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ යෙදී සිටියාද කියා අපේ පොල් කර්මාන්ත සංවර්ධන ඇමතිතුමාගෙන් අසා දැනගන්න. එතුමාගේ ප්‍රදේශයේ මුහුදුසහ ධීවරයන්, මාස හයක් ගිහින් මසුන් අල්ලන්නේ කොතෙද්දි එතුමාගෙන් අහන්න. ඒ වාගේම නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමාගෙන් අහන්න, එතුමාගේ ප්‍රදේශයේ කොයිතරම් ධීවර කර්මාන්තයක් එම ප්‍රදේශවලට යනවාද කියා. ඒ එක ධීවරයකුටවත් දැන් එම ප්‍රදේශවලට යන්නට බැහැ. ඒ උදවියගේ ජීවන වෘත්තිය සම්පූර්ණයෙන්ම විනාශවන තත්ත්වයකට පත් වී තිබෙනවා. මෙයින් කිදෙනෙකු අතතුරට පත්වුණාද? කිදෙනෙකුගේ ජීවන විනාශ වුණාද? මෙම ක්‍රස්තවාරී කලබල නිසා කිදෙනෙකුට ඒ කර්මාන්තය තැනී වී ගියාද?

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

මිරිදිය ධීවර කර්මාන්තය සඳහා කිදෙනෙකුට මුදල් දුන්නාද, එයින් කොයිතරම් මුදලක් ආපසු අයකර ගන්නට ලැබුණාද කියන ප්‍රශ්නයයි මම ඇහුවිමි. මිරිදිය පොකුණු හඳුන්වන කොපමණ මුදලක් දුන්නාද? ඒ පොකුණුවලට මොකද වුණේ? මේවා ගැන පරීක්ෂණයක් පවත්වන්නට මිනූ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

කොත්මලේ මන්ත්‍රීතුමා අහන මේ ප්‍රශ්නවලින් අපට පෙනී යනවා, මේ සම්බන්ධයෙන් එතුමා තුළ ඇති දැනුම අඩු බව. මෙම ධීවරයන්ට දෙන මුදල තුමන පදනමක් මත දෙනවාද කියා එතුමා දන්නේ නැහැ. එතුමාම දැන් කීවා, මුදල් අරගෙන ඒ අය වැඩකටයුතු කරන බව. නමුත් මොන පදනමක් මත දෙනවාද කියා එතුමා දන්නේ නැහැ. එතුමා මගෙන් ප්‍රශ්න කරනවා, ඒ දුන් මුදල් ආපසු ගන්නවාද කියා.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

1982දී මුදල් ලබාගත් අයගෙන් මගේ ආසනය තුළ පස්දෙනෙක්වත් ඉතිරිවී නැහැ. මා දන්නා හැටියට දෙසිය ගණනක් මුදල් ලබා ගත්තා. ඒ තිසයි මම ඒ ප්‍රශ්නය ඇහුවිමි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

එතුමා මගෙන් අහනවා, ඒ මුදල් ආපසු අය කරනවාද කියා. ඒ මුදල් ධීවර ජනතාවට දුන්නේ සහනාධාර වශයේ, ඒ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහායි. ආපසු අයකර ගන්නට නොවෙයි.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

හරි. 1982දී සහනාධාර දුන් බව අපි දන්නවා. එහෙම දුන්නේ මොකද කියලත් අපි දන්නවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

එහෙම නම් මම කියන කාරණය පිළිගන්න. ධීවර කර්මාන්තය ගැන කතා කලත් එතුමා ඒ ගැන මොකක්වත් හරියාකාර දන්නේ නැහැ.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

සහනාධාර අමාත්‍යාංශයෙන් දුන්නාද තැනීම වෙනත් ආයතනයක් මගින් දුන්නාද?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

ධීවර අමාත්‍යාංශයෙන් මිස වෙනත් තැනකින් නොවෙයි. එසේ දෙන්නේ ධීවරයන් දිරි ගන්නවන්නටයි. ධීවරයන්ට තම කර්මාන්තය කරගෙන යාමට මුදල් අතින් අමාරුකම් තිබෙනවා නම් තම කර්මාන්තය කරගෙන යන්නට අපහසුකම්, ධීවරයන් දිරි ගැන්වීම සඳහායි ඒ අත්දැමට සහනාධාර ලබාදෙන්නේ. අපේ බලාපොරොත්තුව රටේ මාළු නිෂ්පාදනය වැඩි කිරීමයි. එසේ නැතුව සහනාධාර වශයෙන් දෙන මුදල් අමාත්‍යාංශයෙන් ආපසු ඉල්ලුවේ හෝ ඒ අයගේ නිෂ්පාදන ලබාගන්නේ හෝ නැහැ.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද ත්‍යාගායක)
(Mr. Ananda Dassanayake)

ඒවායින් ඇතිවුණු ප්‍රතිඵල මොනවාද කියා අප දැනගන්නට කැමතියි.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

ඇත්තවශයෙන්ම නමුත්තාත්සේලා මේවා දැනගත යුතුයි. ධීවර අමාත්‍යාංශයෙන් ධීවරයන්ට සහනාධාර දෙනවා. නමුත්තාත්සේලාගේ රජය කාලයේ දුන් සහනාධාර මෙන් දහ ගුණයක සහනාධාර ධීවරයන්ට අප ලබා

දෙනවා. එපමණක් නොවෙයි, නමුත්තාත්සේලා නොදුන් සහනාධාරණ අප ලබා දෙනවා. රුපියල් ලක්ෂ තුනක් වටිනා බෝට්ටුවක් සමුපකාර සමිතියේ මාර්ගයෙන් සියට පණහක සහනාධාරණ යටතේ ලබා දෙනවා. එහෙම කිරීම හොඳ නැද්ද ? පොද්ගලික අංශයේ ස්වයං රැකියා ක්‍රමය යටතේ රුපියල් තුන් ලක්ෂයක් වටිනා බෝට්ටුවක් සියයට අනූ පහක සහනාධාරණයක් යටතේ ලබා දෙනවා. මේ අනුව වටිනාකමෙන් තුනෙන් එකක සහනාධාරණයක් දෙන බව පැහැදිලියි. විරුද්ධ පක්ෂයේ නමුත්තාත්සේලා මේවා ගැන දැන්ම නැහැ. මිලදීයා බිවර කර්මාන්තය සඳහාත් මය විධියේ සහනාධාරණ ක්‍රම සලසා දී තිබෙනවා. මා හිතන හැටියට, බිවර ක්ෂේත්‍රයේ අයට සලසා දී ඇති සහනාධාරණ ක්‍රම වෙනත් එකම ක්ෂේත්‍රයකටත් නැහැ. පසුගිය ආණ්ඩුවෙන් බිවරයන්ට නොදුන් සහනාධාරණ රාශියක්ම මේ ආණ්ඩුවෙන් දී තිබෙනවා. පුළුල්වත් නරම් දිරිගැන්වීම් ලබා දී මේ හැම දෙයක්ම කරන්නේ බිවරයා දිරි ගන්වා තිඡ්පාදනය වැඩි කරන්නයි. වෙන කටයුත්තකට නොවෙයි. ඉතින් එහෙම නම් බිවර ක්ෂේත්‍රයේ තිබෙන අමාරුකම් නමුත්තාත්සේලා වූණේන් දැන් පිළිගන්නවා ඇති.

බිවර ක්ෂේත්‍රයේ අපි බලාපොරොත්තු වන ඉලක්කය මොකක්ද ? අපේ පරමාර්ථයන් මොනවාද කියන එක නමුත්තාත්සේ දන්නවා. ඉතින් බිවර ක්ෂේත්‍රය ඇතුළේ හොරු ඉන්නවාය කියන එක මම නැහැයි කියන්නේ නැහැ. අතින් ක්ෂේත්‍ර ඇතුළේ වගේම බිවර ක්ෂේත්‍රය ඇතුළේත් හොඳ මිනිසුන් ඉන්නවා. ක්ෂේත්‍රයට හිත ඇතිව වැඩකරන මිනිසුන් ඉන්නවා. අමාත්‍යාංශයට හිත ඇතිව වැඩ කරන මිනිසුන් ඉන්නවා. හොරුන් ඉන්නවා. නමුත්තාත්සේලා කියන දෙවලන් සහනයක් තිබෙනවාය කියා මම හිතනවා. ඉතින් ඒ ගැන අපි ක්‍රියා කරනවා. අපි බලනවා. ඒ සම්බන්ධයෙන් අපි දඩුවම් පවා කරනවා.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ත ත්‍යුත්තායක)
(Mr. Ananda Dassanayake)

මාළු මිල එන්න එන්නම ඉහල යනවායේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරුණස් පෙරුරා)
(Mr. Festus Perera)

මන්ත ඉතින් කොන්මලේ ගරු මන්ත්‍රිතුමා මාළු මිල ගැන ආයෝග අහනවා. නමුත්තාත්සේ ඇයි මේ බිවරයාගේම මාළු කන්න යන්නේ ? බිවරයාගේම මාළු කන්න හදන්නේ ඇයි ? බිවරයාත් මේ රටේ ජීවත් වෙන්න මිනි. වෙනත් දෙයක මිල වැඩි වූණොත් නමුත්තාත්සේට ගානක් නැහැ කේද ? දැන් මේ ඉන්ධනවල මිල වැඩි වෙනවා. ඉතින් ඒ ඉන්ධන එවන රටවල මිනිසුන් ගැන නමුත්තාත්සේ කථා කරන්නේ නැහැ කේද ?

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ත ත්‍යුත්තායක)
(Mr. Ananda Dassanayake)

අපි ඒවාත් අහනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරුණස් පෙරුරා)
(Mr. Festus Perera)

අපේ මේ රටේ බිවරයාගේ, මේ රටේ පොඩි මිනිසාගේ යම් දෙයක් මිල වැඩි වූණොත් විතරයි ඒ මිනිසා අල්ලන මාළු විතරක් නොවෙයි, ඒ මිනිසාගේ ඊරි ගෙඩියක් කන්න හදන්නේ.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ත ත්‍යුත්තායක)
(Mr. Ananda Dassanayake)

තිඡ්පාදනය අඩු තිබිය එහෙම වෙන්නේ. මාළු විකසී අල්ලන්නේ. ඒ තියා මිල ඉහල යනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරුණස් පෙරුරා)
(Mr. Festus Perera)

අපේ බිවරයාගේ මාළු මිල වැඩි වූණොත් ඒ මිනිසාගේ ඊරි ගෙඩියක් කන්න හදනවා. නමුත් පිටරටවලින් ඉන්ධන මිල වැඩි කරලා, අතිකුත් භාණ්ඩවල මිල වැඩි කරලා මේ රටට එවද්දී බිවරයාටත් ඒ බර උසුලන්නට

වෙනවා. ඒ ගැන කීසි කථාවක් නැහැ. අරුන්ට දොස් කියන්නේ නැහැ. ඒ පිටරටවල බඩු මිල වැඩි කරන අය ගැන කීසි කථාවක් නැහැ. නමුත් මේ බිවරයාගේ මාළු කන්න හදනවා. බිවරයා වැඩි මිලට මාළු විකුණනවාය කියනවා. එහෙම නැත්නම් ඒ මිනිසා ජීවත් වෙන්නේ කොනොමද ? ලෝක වෙළඳ පොළේ මිල වෙනස් වෙනවා නම් අපි මොකද කරන්නේ ?

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ත ත්‍යුත්තායක)
(Mr. Ananda Dassanayake)

ඇයි, ඒ දවස්වල කීව්වේ ලෝක වෙළඳ පොළක් නැහැයි කියා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරුණස් පෙරුරා)
(Mr. Festus Perera)

නමුත්තාත්සේ කල්පනා කරන්නේ මේ රට නතිවම ජීවත් වෙන්න මිනිසා කියලයි. වෙනත් රටවල් සමඟ තිබෙන සම්බන්ධය නැති කරන්න කියලද නමුත්තාත්සේ කියන්නේ ? ලෝක වෙළඳ පොළින් ඉවත් වෙන්න කියලද කියන්නේ ? නමුත්තාත්සේට මේක තේරෙන්නේ නැහැ.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ත ත්‍යුත්තායක)
(Mr. Ananda Dassanayake)

ලෝක වෙළඳ පොළ දැන් ආවේ කොනොමද ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරුණස් පෙරුරා)
(Mr. Festus Perera)

නමුත්තාත්සේට මේක තේරෙන්නේ නැත්නම් දැන් මට මෙතැන ඒක තේරුම් කර දෙන්න බැහැ. මට පත්තියක් පවත්වන්නට බැහැ. කරුණාකර එන්න මගේ උපදේශක කාරක සභාවට.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ත ත්‍යුත්තායක)
(Mr. Ananda Dassanayake)

නමුත්තාත්සේලා අර 1977 පල කරපු බයිබලයේ ඒ ගැන සටහන් කර තිබෙනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරුණස් පෙරුරා)
(Mr. Festus Perera)

ඒ වාගේම ගරු මන්ත්‍රිවරුන් නොයෙකුත් ප්‍රශ්න ඇහුවවා. ඒවා පිළිබදව සොයා බලා ඒවාට තිසී පිළිතුරු දෙන බව මම මේ අවස්ථාවේදී නමුත්තාත්සේලාට මතක් කරන්නට කැමතියි. ඒ මොකද ? මට ලැබී තිබෙන වෙලාවන් දැන් අවසන් වෙගතයි එන්නේ. නමුත් එක දෙයක් මම නමුත්තාත්සේලාගෙන් ඉල්ලනවා. මිනිම දෙයක් නමුත්තාත්සේලාගේ හඳුනා සාක්ෂියට අනුව මේ ගරු සභාවේ ඉදිරිපත් කලොත් මම ඒකට උත්තර දෙන්න ලැස්තියි. නමුත් එක් එක්කොනොමේ ලඡ්ඡු කාලා නම් මෙහේ එන්න එපා.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ත ත්‍යුත්තායක)
(Mr. Ananda Dassanayake)

ඒ මොකද ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.රු. පෙරුණස් පෙරුරා)
(Mr. Festus Perera)

ඒ මොකද ? මම නමුත්තාත්සේට නොවෙයි කියන්නේ. මම සාමාන්‍ය වශයෙනුයි කියන්නේ. බිවර අමාත්‍යාංශයෙන් අපි තෙරපා දමූ මිනිසුන් සිටිනවා.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ත ත්‍යුත්තායක)
(Mr. Ananda Dassanayake)

අපි නොවෙයි ලඡ්ඡු කන්නේ. දැන් නමුත්තාත්සේලාට තාස් ලඡ්ඡු දමලයි තිබෙන්නේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.ප. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

ධීවර අමාත්‍යාංශයේ ලැණු දිපු මිනිසුන් ඉක්මවා. ඒ දුෂණවලට සම්බන්ධ
උදවිය මම මොහොතකටත් ධීවර අමාත්‍යාංශයේ තබාගත්තේ නැහැ. තමුත්
නොයෙකුත් මාර්ගවලින් ධීවර අමාත්‍යාංශයට මඩ ගසන්නට ඒ උදවියට
වුවමනා වී තිබෙනවා. ඒ උදවිය ධීවර අමාත්‍යාංශයට මඩ ගැසීමට
නොයෙකුත් මාර්ගවලින් කටයුතු කරන බව මම දන්නවා. තමුත් ඒවාට
රැවටෙන්නට එපාය කියා මම තමුත්තාත්සේලාගෙන් ඉල්ලුවා. සමහරවිට
ඒ ලැණු කාලා කථා කලාම තමුත්තාත්සේලාට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ
මොකද? ලැණුවලට මම ගය නැහැ.

ආනන්ද දසනායක මහතා
(ති.ප. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

තමුත්තාත්සේලා ලැණුව දැනෙන තිබෙන්නේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.ප. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

ඒ ලැණුව තමුත්තාත්සේලාට වැටෙයි. ඒ මොකද? ඒ පුද්ගලයින් අපේ
බෙල්ලට විතරක් නොවෙයි ලැණු දමන්නට උත්සාහ කළේ. අතින් උදවියගේ
බෙල්ලටටත් ලැණු දමන්නට උත්සාහ කර තිබෙනවා. ලැණු දමලා ලැණු කාලා
මක්කෝම දේවල් සිදු කළ මිනිසුන් තමයි දත් ආපසු ඒ ලැණුවත් අරගෙන මය
පැත්තට පැතලා තිබෙන්නේ. දත් හදනවා - [බාධාකීර්මක්]

නියෝජ්‍ය සභාපතිතුමා
(වීරනාමයා ආචාර්ය)
(The Deputy Chairman)
ලැණුව නොවෙයි, මාර් ගැන කථා කරන්න.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ති.ප. පෙරේරා පෙරේරා)
(Mr. Festus Perera)

ඒ නිසා දෙපොලක වාසි ලබා ගන්න මඩ ගැසීමට උත්සාහ නොකරන
මෙන් මම විරුද්ධ පාර්ශ්වයේ උදවියගෙන් ඉල්ලා සිටිනවා. එවැනි දේවලින්
අද අපේ රටේ ජනතාව මුලා කරන්නට බැහැ. අපේ රටේ අද ජීවත් වෙන්නේ
බුද්ධිමත් ජනතාවක්. ඒ යුගය පැත්තා. දුෂණයට ලක් වෙත උදවිය ගැන මේ
රටේ කවුදැන් දන්නවා. ඒ නිසා කොයි තරම් සුදු හුණු ගාල ඒවා වහන්න
හැදුවත් ඒ අයට ඒවා වහන්න බැහැ. අපේ අමාත්‍යාංශයේ එවැනි අවස්ථාවන්ට
මා ඉඩ තියන්නේ නැහැ. මම ඕනෑම දෙයකට මුහුණ දෙන්න ලැබී බව මතක්
කරනවා. මගේ කාලය අවසන් වී තිබෙන නිසා මා මීට වඩා කථා කරන්න
බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සඳහා මෙතෙක් කල් මුදල් ආධාර දීම
සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල්
අමැතිතුමාටත්, ඇමති මණ්ඩලයටත් මගේ සතුතිය පුද කරනවා. ඒ වාගේම
ගරු මන්ත්‍රීතුමන්ලා දැම අවුරුද්දකදීම මේ වැය ශීර්ෂ සම්මත කිරීමෙන් දුන්
සහාය ගැන මා සතුතිවන්න වෙනවා. ඒ වාගේම විරුද්ධ පක්ෂය වූණත් මඩ
ගැසීමේ අදහසින් තොරව යම් දෙයක් පෙන්වා දෙනවා නම් ඒ ගැනත් මා
සතුතිවන්න වෙනවා. තමුත් මඩ ගහන අදහසින් පදනම් වීරහිතව කරුණු
කියනවා නම් ඒ කරුණු මා සම්පූර්ණයෙන් හෙලා දකින බව මේ අවස්ථාවේදී
මතක් කරනවා. ඒ වාගේම මගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු,
ධීවරක්ෂේත්‍රයට සම්බන්ධ වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට සහාය
දුන් මගේ අමාත්‍යාංශයේ සහ අතිකුත් ආයතනවල නිලධාරී මහත්ම මන්මිත්ට
මගේ සතුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වාගේම දැම ජනමාධ්‍ය
ආයතනයකටම මේ අවස්ථාවේදී මගේ සතුතිය පුද කරනවා. ඒ මොකද,
ඕනෑම ක්ෂේත්‍රයක් දියුණු කර ගන්නට පුළුවන් වන්නේ ප්‍රගතියක් ලබා
ගන්නට පුළුවන් වන්නේ ජනමාධ්‍ය සහාය දුන්නොත් පමණයි. එම නිසා ඒ
සියළුම ජනමාධ්‍යයන්ට මගේ සතුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ගරු
කථානායකතුමාටත්, මේ සභාවේ සිටින කාර්ය මණ්ඩලයටත් මට සහයෝගය
දීම සම්බන්ධයෙන් මගේ සතුතිය පුද කරන අතර, ධීවර ක්ෂේත්‍රයේ දියුණුව
පනත සියළු දෙනාටම මා ආධාර කරනවා, ධීවර ක්ෂේත්‍රයේ නියැලී සිටින
දුප්පත් අහිංසක ධීවරයින්ගේ දියුණුව සඳහා කටයුතු කිරීම සඳහා අපේ
අමාත්‍යාංශය සමග සම්බන්ධ වී කටයුතු කිරීමට, සියළු දෙනාටම සතුතියයි.

"136 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා
රු. 2,00,41,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන
ලදීත්, සහායමිමත විය.

136 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි
කොටසක් හැටියට නිකිය යුතුයයි තීරණය කරන ලදී.

"තலைப்பு 136, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 2,00,41,000
அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 136, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக
இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 20,041,000, for Head 136,
Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule",
put, and agreed to.

Head 136, Programme 1, Recurrent Expenditure, ordered to stand
part of the Schedule.

1 වන වැඩ සටහන.—සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා—මූලධන වියදම.
රු. 8,53,48,000

நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் —
ஆக்கப்பொருட் செலவு, ரூபா 8,53,48,000

Programme 1.— General Administration and Staff
Services.— Capital Expenditure, Rs. 85,348,000

"136 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 8,53,48,000ක
මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිමත විය.

136 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක්
හැටියට නිකිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 136, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான
ரூபா 8,53,48,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு
ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 136, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின்
பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 85,348,000, for Head 136,
Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put,
and agreed to.

Head 136, Programme 1, Capital Expenditure, ordered to stand
part of the Schedule.

2 වන වැඩ සටහන.—ධීවර කර්මාන්ත පාලනය හා සංවර්ධනය—පුනරාවර්තන
වියදම, රු. 2,90,44,000

நிகழ்ச்சித் திட்டம் 2.— கடற்செழில் அபிவிருத்தியும் ஓழுங்குமுறைமையும் —
மீண்டுவருஞ் செலவு, ரூபா 2,90,44,000

Programme 2.— Regulation and Development of
Fisheries.— Recurrent Expenditure, Rs. 29,044,000.

"136 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා
රු. 2,90,44,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන
ලදීත්, සහායමිමත විය.

136 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි
කොටසක් හැටියට නිකිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 136, நிகழ்ச்சித் திட்டம் 2, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 2,90,44,000
அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 136, நிகழ்ச்சித் திட்டம் 2, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக
இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 29,044,000, for Head 136,
Programme 2, Recurrent Expenditure, be inserted in the Schedule",
put, and agreed to.

Head 136, Programme 2, Recurrent Expenditure, ordered to stand
part of the Schedule.

2 වන වැඩ සටහන.—ධීවර කර්මාන්ත පාලනය හා සංවර්ධනය—මූලධන වියදම,
රු. 13,36,52,000

நிகழ்ச்சித் திட்டம் 2.— கடற்செழில் அபிவிருத்தியும் ஓழுங்குமுறைமையும் —
ஆக்கப்பொருட் செலவு, ரூபா 13,36,52,000

Programme 2.— Regulation and Development of
Fisheries.— Capital Expenditure, Rs. 133,652,000.

"136 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා
රු. 13,36,52,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන
ලදීත්, සහායමිමත විය.

136 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක්
හැටියට නිකිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 136, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 13,36,52,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 136, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 133,652,000, for Head 136, Programme 2, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 136, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

137 වන ශීර්ෂය.—වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—වෙරළ සංරක්ෂණය—පුනරාවර්තන වියදම, රු. 30,33,000

தலைப்பு 137.— கரையோரப் பாதுகாப்புத் திட்டக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.— கரையோரப் பாதுகாப்பு — மீண்டுவருஞ் செலவு, ரூபா 30,33,000

HEAD 137 - DEPARTMENT OF COAST CONSERVATION

Programme 1.- Coast Conservation - Recurrent Expenditure, Rs. 3,033,000

"137 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 30,33,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිත විය.

137 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 137, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 30,33,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 137, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,033,000, for Head 137, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 137, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—වෙරළ සංරක්ෂණය—මූලධන වියදම, රු. 1,50,00,000

நிகழ்ச்சித் திட்டம் 1.— கரையோரப் பாதுகாப்பு — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,50,00,000

Programme 1.- Coast Conservation - Capital Expenditure, Rs. 15,000,000

"137 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,50,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිත විය.

137 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 137, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,50,00,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 137, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 15,000,000, for Head 137, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 137, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

ಶಿವೋದ್ಧರ ಸಹಾಯಕಿಯರು
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)
Order, please !

The sitting is suspended till 1.00 pm.

රැස්වීම ඊට අනුකූලව නවතාලීමට අනෙකුත්වන ලදීත්, අ. හ. 1ට නිවේදන කාර්යාලයකදීම [නෝමන් වේදාරත්න මහතා] සහායකිත්වයෙන් නැවත පවත්වන ලදී.

அதன்படி, அமர்வு பி. ப. 1 மணிவரை இடைநிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பயாயிற்று. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 1 p.m. and then resumed. MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNA] in the Chair.

142 වන ශීර්ෂය.—ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා

1 වන වැඩ සටහන.—සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා—පුනරාවර්තන වියදම, රු. 42,66,000

தலைப்பு 142.— கிராமிய கைத்தொழில் அபிவிருத்தி அமைச்சர் நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் — மீண்டுவருஞ் செலவு, ரூபா 42,66,000

HEAD 142 - MINISTER OF RURAL INDUSTRIAL DEVELOPMENT

Programme 1.- General Administration and Staff Services - Recurrent Expenditure, Rs. 4,266,000

සහායකියෝ
(தலைவர்)
(The Chairman)

Ministry of Rural Industrial Development : Heads 142 to 144 - the vote will be taken at 4.30 p.m.

අනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

ගරු සහායකියෝ, ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් රුපියල් දහයක් කපා හැරිය යුතු යයි මම යෝජනා කරනවා. මේ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශ සම්බන්ධව කල්පනා කර බැලුවාම කළින් සුළු කර්මාන්ත දෙපාර්තමේන්තුව තිබුණා. දැනුත් තිබෙනවා. ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය ඇති වුණොට පසුව සුළු කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් ගන්න තිබෙන වැඩ බේරා ගත්තේ කොහොමද කියා අපි දත්තේ තැබූ. ග්‍රාමීය කර්මාන්ත කියා එකක් තිබෙනවා. ඊළඟට සුළු කර්මාන්ත, තවත් විධියකින් කියනවා නම් ලඝු කර්මාන්ත කියා එකක් තිබෙනවා. මේ විධියෙන් බැලුවාම මෙය හරි පැවැලිලි සහිතයි. එක්කෝ සුළු කර්මාන්ත දෙපාර්තමේන්තුවත් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය යටතට යන්න ඕනෑ. තැත්වම ග්‍රාමීය කර්මාන්ත අංශයේ කොටස සුළු කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතට යන්න ඕනෑ. මේ දෙකේ විශේෂයක් අපිට පෙනෙන්නේ තැබූ. සුළු කර්මාන්තයි ග්‍රාමීය කර්මාන්තයි කියන දෙකේ වෙනසක් නම් අපිට පෙනෙන්නේ තැබූ. මොන විධියේ වෙනසක් තිබෙනවාද දත්තේ තැබූ. ඒ නිසා මේ අංශ දෙක තෝරා බේරාගන්න අපිට ලොකු කරදරයක් වෙනවා.

සමහරවිට කාපෙන්ටර් අංශයට—වඩු කර්මාන්ත අංශයට—ගියාම වඩු කර්මාන්ත ගාලා තැනීම වඩු කර්මාන්ත පාඨශාලා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඇති කරන්න පුළුවන්ද කියා අපි අහනවා. කාපෙන්ටර් එහෙම ග්‍රාමීය කර්මාන්ත නොවෙයිද? ගරු, ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමාගෙන් අපි දැනගන්න කැමතියි මේවා මේ ග්‍රාමීය කර්මාන්තවලට අයිති වෙන්නේ තැද්ද කියා. වඩු කර්මාන්තය, පේෂ කර්මාන්තය, විවිධ යෙක්ටර්ස් අපිට තිබුණා. විවිධ යෙක්ටර්ස් වහන කොට ගරු ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා ගත් පියවර මොකක්ද? ඒක වහන්න එපා කීව්වාද? ඒක ග්‍රාමීය කර්මාන්තයක් කීව්වාද? මොනවාද කළේ? ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා වශයෙන් තමන්ගේ දත් අවුරුදු අටක් පමණ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ලංකාවේ ගම්බද කාන්තාවන් හා සමහර තැන්වල පිරිමි තැන්වම් තරුණයන් පවා මේ විවිධ යෙක්ටර්ස්වල කටයුතු කලා. හැම ගමකම විවිධ මධ්‍යස්ථානයක් තිබුණා. සමහර ගම්වල දෙක තුන තිබුණා. ඒ

ආනන්ද දසනායක මහතා

විවිධ මධ්‍යස්ථාන සියල්ලම වහනතුරු ගරු ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා තිශ්ශබදව සිටියා. මේ ග්‍රාමීය කර්මාන්ත කියන එකේ තේරුම මොකක්ද කියා අපි දන්නේ නැහැ. විවිධ මධ්‍යස්ථාන ග්‍රාමීය කර්මාන්ත නොවෙයිද? සමහරවිට ඇමතිතුමා කියයි, ඒවා ඇමතිතුමාට අයිති දෙවල් නොවෙයි කියා. මම දන්නවා, නමුත්තාන්සේ දෙක උත්තරය එය නමයි. එහෙම නම් නමුත්තාන්සේ පිළිගන්නවද ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයක් තැනූ කියා. ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයක් තිබෙනවා නම් ඒ කර්මාන්ත ආරක්ෂා කර ගන්න ඕනෑ. එම කර්මාන්ත වැහිලා යනවා නම් ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයක් තිබෙන ප්‍රයෝජනය මොකක්ද? ග්‍රාමීය කර්මාන්ත ආරක්ෂා කරන්නයි ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙන්නේ. පරමාර්ථය එය නම්—

(*Interruption*) I am aware of that. The real answer of the Hon. Minister is known to everybody and is known to me. He says that it is not within his purview. That is not the question. Now he is appointed Hon. Minister of Rural Industrial Development. He has to look into that. He has to look after rural industries as he is the custodian. All weaving centres are closed down but he has kept quiet. By name he is the Hon. Minister of Rural Industrial Development but what is the development he has done? He is not developing. He is allowing them to deteriorate. That is my opinion.

එස්. තොන්ඩමන් මහතා
(ති.රු. ෧෦෧. තොණ්ඩමාණි)
(Mr. S. Thondaman)

The hon. Member is dreaming.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ද ත්‍යාගාඡ්ඡ)
(Mr. Ananda Dassanayake)

The Hon. Minister says that I am dreaming. He is dreaming!

ගරු සභාපතිතුමනි, මෙම අමාත්‍යාංශයේ පරමාර්ථවලට පටහැනිවයි කටයුතු කරන්නේ. මේ අමාත්‍යාංශයෙන් එකමාට හාර දී තිබෙන කටයුතු එකමා කරන්නේ නැහැ. ඇමතිතුමා කියන්නේ, ඒවා එකමාට අයිති නැහැ. ඒවා වෙනත් අමාත්‍යාංශයකට අයිතිය කියලයි. ගරු ඇමතිතුමා ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමති වශයෙන් ගම්බද කර්මාන්ත ආරක්ෂා කරන්න, ගම්බද කර්මාන්ත වැඩි වැඩියෙන් ඇති කරන්න, ඒවා දියුණු කරන්න බැදී සිටිනවා. සම්පූර්ණයෙන් ඒ කොටස් වික ඉණ්ඩ කරන්න ඕනෑ. ඒකට නමයි ප්‍රතිපාදන දෙන්නේ. අපි පාර්ලිමේන්තුවට ඇවිල්ල, කතා කරල, මුදල් භාණ්ඩාගාරයෙන් වෙන් කරල, පාර්ලිමේන්තුවෙන් අනුමත කරන්නේ නමුත්තාන්සේට ඒ වැඩ වික කරන්න.

මම අනන්‍ය මගේ කොට්ඨාශයේ නමුත්තාන්සේගේ කාලයේදී, දත් අවුරුදු අටක් වෙනවා, ඒ කාලය තුළ නමුත්තාන්සේ ඇති කරපු එක ග්‍රාමීය කර්මාන්තයක් කියන්න බලන්න. කොපමණේ ඉලෙක්ට්‍රිට් එකේ තිබෙනවාද?

එස්. තොන්ඩමන් මහතා
(ති.රු. ෧෦෧. තොණ්ඩමාණි)
(Mr. S. Thondaman)

What about Balapokuna?

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ද ත්‍යාගාඡ්ඡ)
(Mr. Ananda Dassanayake)

What is Balapokuna? Is it an estate?

එස්. තොන්ඩමන් මහතා
(ති.රු. ෧෦෧. තොණ්ඩමාණි)
(Mr. S. Thondaman)

Balapokuna is in Kotmale.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ද ත්‍යාගාඡ්ඡ)
(Mr. Ananda Dassanayake)

What does the Hon. Minister say about Balapokuna?

එස්. තොන්ඩමන් මහතා
(ති.රු. ෧෦෧. තොණ්ඩමාණි)
(Mr. S. Thondaman)

The hon. Member can go there and see it.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ද ත්‍යාගාඡ්ඡ)
(Mr. Ananda Dassanayake)

There is no industry at all. One weaving centre is there and half-way that has also been closed down. The Hon. Minister has never been to that place. The Hon. Minister is not in Kotmale. I know he is in Colombo 7.

එස්. තොන්ඩමන් මහතා
(ති.රු. ෧෦෧. තොණ්ඩමාණි)
(Mr. S. Thondaman)

Being the hon. Member for Kotmale, he has to be in Kotmale.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ආණන්ද ත්‍යාගාඡ්ඡ)
(Mr. Ananda Dassanayake)

I am the Member for Kotmale, no doubt. Nobody can deny that. The question is that the Hon. Minister is not looking after his own area. He was born and bred there. He is now not stepping into our electorate. He is not helping us.

ඒ ප්‍රදේශයේ කරන්නට පුළුවන් කර්මාන්ත තිබෙනවා, තිබුණු කර්මාන්ත වැහුවා. තිබුණු කර්මාන්ත වහන කොට, ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා හැටියට නමුත්තාන්සේට තිබුණා ඒවා ආරක්ෂා කරන්න, නමුත්, ඒවා ආරක්ෂා කළේ නැහැ. ඒ විතරක් නොවෙයි, ඒ කාලයේ තිබුණා "Electoral Development Co-operatives Society" මැතිවරණ සංවර්ධන සමුපකාර සමිති. එද ආණ්ඩුවේ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ තීරණ අනුව, එද හිටපු මන්ත්‍රීවරයා 1972 දී ඒ සමිතියක් මගින් ව්‍යාපෘති නැත්නම් ඒ විටියේ සෙන්ටර්ස් 11 ක් ඇති කලා කොන්මලේ ආසනයේ, කොන්මලේ ආසනයේ ඇති කල ඒ කර්මාන්ත එකොළහෙන් සාමාන්‍ය තරුණ තරුණියන් 224 ක් පමණ රක්ෂා වුණා. ඒ 224 දෙනාගෙන් දැන් රක්ෂා තිබෙන්නේ අට දෙනෙකුටයි.

කොන්මලේ තට ගොවි පොලවල් දෙකක් පිහිටෙව්වා. කුඩාමය හත පලාගොල්ලේ, ඒ ගොවි පොලවල් දෙක යන්නම් ඉතුරු වී තිබෙනවා. ඒ ගොවි පොලවල් දෙකේ තරුණයෝ ඒ කටයුතු කරනවා. ඒකත් කුඩා කර්මාන්ත හැටියට පවත් ගන්නේ, කුඩා කර්මාන්ත සංවර්ධන යෝජනා ක්‍රම ලබාගෙන, ඒවායේ කීර් හරකුත් ඇති කීර්ම ආදිය කෙරෙනවා. ඒ ගොවි පොලවල් දෙක ඉතුරු වුණා. නමුත්තාන්සේගේ ආධාරයෙන් නොවෙයි. ඒ තරුණ තරුණියන්ගේ තිබෙන උත්සාහය නිසා. නමුත්තාන්සේ ඒවාට සහ පහත උදවුවක් කර නැහැ. මෙතෙක් කරලා නැහැ. මම බොහෝම අප්‍රසාදයෙන් කතා කරන්නේ. එකකට හරි සමිතිය ආධාරයක්, උදවුවක් කලා නම් අපි නොකියා ඉන්නේ නැහැ කියනවා. නමුත් නමුත්තාන්සේ ඒවාට කිසිම උදවුවක් කරලා නැහැ. අනෙක් කර්මාන්ත වික මිනිකොම මැරෙන්න ඇරියා.

එක්සතිය ලෝක සකස් කර අඩු ගණනට විකුණන්න පොඩි කර්මාන්ත ශාලාවක් තිබුණි.

The Hon. Minister knows everything. Those days he was in Kotmale with the former Member for Kotmale. He was visiting his house and office. (Interruption)

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

He did not come to your place ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
No, no.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனுர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

The hon. Member must visit him.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I know they were all on visiting terms.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

We were thick friends. "Mango" friends !

එක්සතිය ලෝක කර්මාන්ත ශාලාව නිකම්ම වහලා දම්මා. හාඩි බෝඩි කර්මාන්ත ශාලාවක් ආරම්භ කර ඒ පැත්තේ පිදුරු ඇරගෙන පිදුරුවලින් පල්ල සාද එයින් හාඩි බෝඩි සාද වෙලද පොළටත් යැව්වා. ඒවා හොඳට විකුණුණා. යැගෙන කාලයක් අවුරුදු තුන හතරක් පමණ කරගෙන ගියා. ඒ ලඟට තවත් විසිතුරු කර්මාන්ත ස්ථාන දෙකක් තිබුණි. එකක් කුඹල්මල්ව ප්‍රදේශයේ සහ අනික තවලත්තැන්න ප්‍රදේශයේ. ඒවාට තමුත්තාත්තේ අමාත්‍යාංශයෙන් දුන් ආධාර මොනවාද ? දුන්නද ? නැහැ. අයි. ආර්. ඩී. ප්‍රොජෙක්ට් එකෙන් ඇරගෙන දී තිබෙනවාද ? ඒවා එහෙමම ඒ අයට ඕනෑ විධියට කරපුවාවේ, එක්කෝ විනාශ වෙලා ගියාවේ තැන්නම් ඇති වෙව්වාදේ කියා තිබුණි. ඒකද ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වන කාර්යය ? තමුත්තාත්තේ මේවා කලා නම් අපට කියන්න දෙයක් නැහැ.

ඒ වාගේම ඒ ප්‍රදේශයේ හත කර්මාන්තයක් - ලණු ඇඹීමේ කර්මාන්තයක් තිබුණි. ඒ ලතූ ඇඹීම ගැන නම් මොකක්ද එකක් කර තිබුණි. තමුත් ඒක දිරව්ව ලතුවක්ද දන්නේ නැහැ දුන්නේ. හැබැයි මට තොකියයි ඒක පිහිටුවේ. මම ඒකට එදක් බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කලා. අදත් මම විරුද්ධයි. ඒ මොකද ? ඇමති කෙනෙක් හැටියට දැනගන්න ඕනෑ ප්‍රදේශයේ මන්ත්‍රීතුමාට නිකම් හරි කියන්න. ඒ තරම්වත් කල්පනා කරන්නේ නැහැ. ඒ මොකද. ඇමතිතුමාගේ අතට සියලු බලතල ඇරගෙන තිබෙනවා. ඒක වැරදියි. තමුත්තාත්තේ මගේ උදව් ගන්න පුළුවන්. එහෙම තිබියදී අපට තුවුවුවකට සලකන්නේ නැතිව කාගේදෝ අත්දැකීමට රිංගාගෙන තමුත්තාත්තේ අපට අරියාද කරනවා. ඒක වැරදියි.

තමුත්තාත්තේම කියනවා මේක මගේ පක්ෂයක් නොවේය මගේ පක්ෂය සී. ඩබ්ලිව්. ඩී. එකස කියා. එහෙම කියන ගමන් මෙහෙ රිංගාගෙන ඒ ප්‍රදේශයේ වැඩවලට අරියාද කරනවා. අපට කිසිම උදව්වක් දී නැහැ. එහෙම නම් මේ අවුරුදු අට තිස්සේම තමුත්තාත්තේ ඒ ප්‍රදේශවාසීන්ට කර තිබෙන්නේ වරදක්. මන්ත්‍රීවරයෙක් වශයෙන් නොවෙයි මම ප්‍රදේශවාසියෙක් හැටියට කිව්වත් ඒ ප්‍රදේශවාසීන් වැඩි දෙනෙක් තමුත්තාත්තේ හොඳට දන්න

අදහන අය. තමුත්තාත්තේ ඒ අයට කිසිම සහනයක් ලබා දී නැහැ. ඒක වැරදියි. ඒ නිසා මම හිතනවා ඉදිරියේදීවත් එවැනි කටයුතුවලදී තමුත්තාත්තේ අප සමග සාකච්ඡා කරන්න ඕනෑය කියා.

අ. නා. 1. 15

අතින් කාරණය ග්‍රාමීය කර්මාන්ත ඇමති වශයෙනුත්, අමාත්‍යාංශය වශයෙනුත් ජන්ද කොට්ඨාශ මට්ටමෙන් හෝ, ප්‍රාදේශීය වශයෙන් හෝ, දිස්ත්‍රික්ක වශයෙන් හෝ මොන මොන ස්ථානවලද මේ මේ දේ කරන්න ඕනෑ. මොන මොන අමු ද්‍රව්‍යද ගන්න ඕනෑ. මොන විධියෙන් ඒවාට උදව් දෙන්න ඕනෑ. මොන මොන ආයතවලින්ද ඒවා ලබාගත යුත්තේ ආදිය ගැන කිසිම දෙයක් තමුත්තාත්තේලා පරීක්ෂා කරන්නේ නැද්ද ? එවැනි කිසිම දෙයක් නැහැ. තමුත්තාත්තේ එතන අමාත්‍යාංශයේ ඉන්නවා. අපි එහෙ වේලි වේලි ඉන්නවා. අපේ ආයතවලටත් ගම්වලටත් කිසිම ප්‍රයෝජනයක් නැහැ.

ඒලඟට මම තමුත්තාත්තේගේ අගන්න කැමතියි කොත්මලේ ප්‍රදේශයටත් තුවර්චලිය ප්‍රදේශයටත් තමුත්තාත්තේගේ ඉදිරි වැඩසටහන් - ඉදිරි කාලයේදී ඉදිරි අවුරුද්දේදී හෝ අවුරුදු දෙකේදී හෝ පිළියෙල කර තිබෙන වැඩසටහන් - මොනවාද කියා. අපට නම් තවමත් දකුම් දී නැහැ. එහෙම වැඩසටහනක් තිබෙනවා නම් ඇයි ආසන මට්ටමෙන් ආසන හාර මන්ත්‍රීවරයාගෙන් ඒවාට උදව් ගන්නේ නැත්තේ ? උදව් දෙන්න පුළුවන්වන පරිදි මන්ත්‍රීවරයාට ඒව දත්වා යවන්නේ නැත්තේ ඇයි ? මෙන්න මේවායි කරන්න බලපොරොත්තු වෙන්නේ කීව්වාම අපට පුළුවන් ඒ ගැන බලා මෙන්න මේක කරන්න එපය, මෙන්න මේක කරන්නය, මෙන්න මේක කළොත් මෙන්න මේ කරන පැත්තට මුහුණපාන්න වෙන්නිය ආදී වශයෙන් පෙන්වා දෙමින් ඒ සඳහා අපටත් සහභාගී වෙන්න. ඒ මොකක්වත් නැහැ. ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය නිකම්ම කොළඹට පමණක් තිබෙන එකක්ද ? අපට හිතෙන්නේ එහෙමයි. එක්කෝ තාවලච්චියේ, තැන්නම් ගම්පොල තැන්නම් කොත්මලේ තැන්නම් තුවර්චලියේ තැන්නම් කොළඹ ඉඳගෙන අමාත්‍යාංශයක් තබාගෙන ඉදීම පමණයි තමුත්තාත්තේ කරන්නේ. එය වැරදියි. අපේ ප්‍රදේශවල කරන්නට බලාපොරොත්තුවන වැඩසටහන මොකක්ද කියා අපට දන්නවත්. මේ අවුරුද්ද තුළ මෙන්න මේ වැඩ අප කරන්න යනවා කියල අපට කියන්න, වැඩසටහන් එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්, මෙන්න මේ විධියට අපි පර්යේෂණකර තිබෙනවා, මෙන්න පර්යේෂණ වාර්තාව, කියා අපට විස්තර ඉදිරිපත් කරන්න. ඒ ප්‍රදේශවලින් අමුද්‍රව්‍යය යොදා ගන්න පුළුවන්. ඒ අමුද්‍රව්‍යය යොදා ගන්නේ නැතිව, අපුතෙත් කටයුතු යොදවන්නේ නැතිව ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය කියා අමාත්‍යාංශයක් තිබුණ පමණින් අපේ රටේ ග්‍රාමීය කර්මාන්ත දියුණු කරන්න බැහැ. ඒ ඒ ප්‍රදේශවලට නිලධාරීන් යවා පරීක්ෂණ පවත්වන්න ඕනෑ. ඒ පරීක්ෂණ සමහරවිට හරියන ඒවා වෙන්න පුළුවන්. සමහරවිට වැරදි ඒවා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන්න ඕනෑ. ඒ ප්‍රදේශවල ඉන්න උගතුන් සමග සාකච්ඡා කරන්න ඕනෑ. මහජනනාව සමග සාකච්ඡා කරන්න ඕනෑ. ඒ විධියට සාකච්ඡාකර ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෑ.

ඒ වගේම යම්කිසි කර්මාන්තයක් ආරම්භ කරන්න පුළුවන් නම් ඒ සඳහා උදව් ආධාර ලබාගන්නේ කොහොමද ? අයි. ආර්. ඩී. පී. එකෙන්ද ? එහෙම තැන්නම් තෝරාගත් එකෙන්ද ? එහෙම තැන්නම් යුනෙස්කෝ එකෙන්ද ? එහෙමත් තැන්නම් යූ. එන්. ඩී. පී. එකෙන්ද ? ආධාර ලබාගන්නට පුළුවන් වන්නේ මොන ආයතනයෙන්ද කියා යොදා බලන්න ඕනෑ. දැන් ලංකාවේ සංවර්ධන කටයුතුවලට ආධාර දෙන ජාත්‍යන්තර සංවිධාන සිය ගණනකටත් වැඩියෙන් තිබෙනවාය කියා මා හිතනවා. ' වර්ල්ඩ් බැංකු ' කියා එකක් ඇවිත් තිබෙනවා. එයින්ගත් ගන්න පුළුවන්. මෙය විධියේ ආයතනවලින් අපට ගන්න පුළුවන් ආධාර ගන්න බැරි ඇයි ? අමාත්‍යාංශය මුදුනේ ඉන්න ගරු ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නැහැ. අමාත්‍යාංශයේ ක්‍රියාකාරී තත්ත්වය නැතිවෙන විට ගම්බදට එන්න තිබෙන ආධාර එකේ නැහැ. එහෙම නම් එයින් තේරෙන්නේ මොකක්ද ? අමාත්‍යාංශයක් තිබුණත් එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ඒ ආයතනවලින් උදව් ඉල්ලන්න ඕනෑ. ගරු ඇමතිතුමා ඉන්දියාවට ගොස් තිබෙනවා. මම හිතන්නේ එතුමාට ඉන්දියාවෙන් පුරවැසිකම් තිබෙනවා, මෙහෙත් පුරවැසිකම් තිබෙනවා. මගේ හැඟීම එයයි. එතුමා නැහැයි කියන්නේ නැහැ.

I think it is said that you have citizenship in India as well as in our country. You cannot deny it. You cannot say no. Are you going to say no ?

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I do not have it. If you say I am having it, I like to know how you are saying I have it.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

You say you do not have ? Right, we will see, later we can prove it.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

Why can you not prove it now ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

Whatever it is, I am prepared to accept your denial for the time being.

මම කථා කරගෙන ආවේ නමුත්තාත්තේගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු ගැනයි. මේ අවුරුදු 8 ඇතුළතදී නමුත්තාත්තේගේ හරියට වැඩ කලා නම් ග්‍රාමීය කර්මාන්ත අතින් ගම්බද ජනතාවගේ සැතහෙ දියුණුවක් ඇති කරන්න පුළුවන් වෙනවා. නමුත්තාත්තේ විසින් කෙට්ටර්ස් ඇති කරනවාද ? තද්ද ? අළු ජ ප්‍රශ්නය අනවවා. විවින් කෙට්ටර්ස් වික වසා ගෙන යද්දී නමුත්තාත්තේ නියැබ්බට සිටියා. ඒවා ග්‍රාමීය කර්මාන්ත නොවෙයිද කියා මම නමුත්තාත්තේගේ අනවවා.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

That is under the Ministry of Textile Industries.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

That is what I say. It is useless having a Rural Industrial Development Ministry. What is the purpose of having this Ministry if you are allowing the Textile Ministry -

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

You have to take it up with the President who allots the work. Weaving comes under the textile Ministry. Therefore it is not for you or for me to say this is within my area. When you become the President of this country you will be able to allocate it to my Ministry. I will be happy.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

You are hitting below the belt. I do not mind. You are the Minister. But I am not prepared to attack you like that. You say this subject is not within your purview.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

It is not within my purview. It is a subject that comes under the Ministry of Textile Industries.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

You can then discuss with him. Either it should come to you or your activities should be given to that Ministry.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

Why can you not directly discuss with him ?

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

What is the big idea of having two Ministries for the same purpose ?

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

You ask the President.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

That is not my question. Why cannot you discuss ? You accepted it blindfolded without looking into the matter. You accepted it and now you say it is left to His Excellency. You should have questioned him.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I will bring it to his notice, if it is your wish.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

You have to , but you will be asking something else not that. I know that. You are asking for citizenship for 96,000 nothing else. That is your only motive.

එස්.තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

Not 96,000, it is 4 lakhs.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

For 4 lakhs you are asking, you are demanding citizenship.

එස්. තොන්ඩමන් මහතා
 (திரு. எஸ். தொண்டமான்)
 (Mr. S. Thondaman)
 Not demanding. That is a fact.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 You are demanding.

සභාපතිතුමා
 (தலைவர்)
 (The Chairman)
 Order, please! You have to come back to the discussion.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 I am clarifying a certain point, Sir, not that I am going to fight with him. He is a friend of mine.

එස්. තොන්ඩමන් මහතා
 (திரு. எஸ். தொண்டமான்)
 (Mr. S. Thondaman)
 He is a voter of his.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 ගරු ඇමතිතුමාට මම කියන්නේ මේකයි. මේ විට සෙන්ටර්ස් වහන විට තමුත්තාත්තේට ඊට විරුද්ධ වෙන්න තිබුණි. ඊට විරුද්ධව කතා කරන්න තිබුණි. මොකද? ඒක ගම්බද කර්මාන්තයක්. වෙන කර්මාන්ත ඇති කරන්නත් අපට ඉඩක් තැන්නම—

එස්. තොන්ඩමන් මහතා
 (திரு. எஸ். தொண்டமான்)
 (Mr. S. Thondaman)
 I only followed you. You never protested. You were my Member of Parliament.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 Why not? I protested. You were not here. You were in India. I protested on a number of occasions. I protested continuously for a number of years.

එස්. තොන්ඩමන් මහතා
 (திரு. எஸ். தொண்டமான்)
 (Mr. S. Thondaman)
 Not effective.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 Not effective means you were silent.

තමුත්තාත්තේගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් තමුත්තාත්තේගේ වැඩපිළිවෙල ගැන විග්‍රහයක් කර තිබෙන බව මම විශේෂයෙන් කියන්න කැමතියි. උච්ච පරණගම මන්ත්‍රීතුමා (ආර්. එම්. කරුණාරත්න මහතා) කල ඒ විග්‍රහය 1984 දෙසැම්බර් 5 වැනි ද බැන්සාඩ් වාර්තාවේ 934 වැනි තීරුවේ මෙසේ සඳහන් වී තිබෙනවා :

ඊළඟට කීර් නිෂ්පාදනය පිළිබඳව මම කියන්න කැමතියි අපේ තොන්ඩමන් ඇමතිතුමා, ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා හැටියට පත් වුණාට පස්සේ විශාල වෙනසක් ඇති කලා. තමුත්තවුරටත් කලකැකි දේවල් තිබෙනවා. ඉන් එකක් මම කියන්නම්. හැබැයි මෙය ජාතිවාදී ප්‍රශ්නයක් ඇදීමක් නොවෙයි. තමුත්ත අපට පෙනෙන හැටියට ග්‍රාමීය ජනතාවට, ගම්බද ජනතාවට විශේෂයෙන් ගම්බද කීර් නිෂ්පාදකයාට ලැබී තිබෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. ජනවසමේ වතුටලත්, ඒ වගේම වැවිලි සංස්ථාවේ වතුටලත් සිටින කම්කරු ජනතාවට ලැබී තිබෙන පහසුකම් හා වරප්‍රසාද අපේ ගමේ ගොවී සිටින අයට ලැබෙන්නේ නැහැ. ගර්කෙක් ගැනීමේ අපහසුකම් තිබෙනවා. ණය මුදලක් ගැනීමේ අපහසුකම් තිබෙනවා. එම නිසා ඒවා සඳහා මීට වඩා විධිමත් ක්‍රමයක් ඇති කරන්න මතැ.

තමුත්තාත්තේ ඒකට මොකක්ද කියන්නේ ?

එස්. තොන්ඩමන් මහතා
 (திரு. எஸ். தொண்டமான்)
 (Mr. S. Thondaman)
 Why do you not read my reply?

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 I am not prepared to read your reply. The point is, you give an answer now.

එස්. තොන්ඩමන් මහතා
 (திரு. எஸ். தொண்டமான்)
 (Mr. S. Thondaman)
 Now?

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 You have to reply today.

එස්. තොන්ඩමන් මහතා
 (திரு. எஸ். தொண்டமான்)
 (Mr. S. Thondaman)
 I have already replied last year. Unless you make an accusation now, I am not prepared to rep. You do not want to read my reply.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 තමුත්තාත්තේ පසුගිය අප්‍රේල් 25 වන දින පළමුවෙන්ම කොතෙක් ණය දී තිබෙනවාද? මය උත්තරයේදී කියනවාද? පසුගිය කාලයේදී කොපමණ කීර් හරකුත් ගන්න ණය දී තිබෙනවාද? කොපමණ ණය දී තිබෙනවාද? කීර් පට්ටි ඇති කීර්මට කොපමණ කටයුතු සලසා තිබෙනවාද? ඒ ප්‍රදේශවල කීර් පට්ටි ඇති කීර්මට අවශ්‍ය සංවර්ධන වැඩ මොන තරමට කර තිබෙනවාද? තමුත්තාත්තේ තණ බිම් ඇති කීර්මට තමුත්තාත්තේ පොරොන්දු වී තිබෙනවා; ඒ තණබිම් කොතෙක් දුරට ඇති කර තිබෙනවාද? ඒවා සම්බන්ධව පැහැදිලි විස්තරයක් අපට මතැ කරනවා.

අතක් කරුණ මේකයි : මේ අනුව තමුත්තාත්තේගේ වතුටල වැඩ කරන සේවකයන්ට බැංකු ණයක් ගන්න බොහොම ලේසියි. ඇයි, ඒ? වත්තේ 'සුපිරික්ටේෂන්ට්' ඒක අනුමත කරනවා. ඒ නිසා අර වතු කම්කරුවාට පහසුවෙන් ණය ලැබෙනවා. තමුත්ත ගරු ඇමතිතුමා අපේ ගම්බද අයට ණය ලබා දීම සඳහා ගෙන තිබෙන පියවර කුමක්ද? එතුමා කෙතෙක් දුරට ඒ පිළිබඳව වැඩ කර තිබෙනවාද?

[ආනන්ද දසනායක මහතා]

ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය කීය එකක් තිබෙනවා නම්, ඒ අමාත්‍යාංශයෙන් ග්‍රාමීය උදව්‍යට වැඩි කෙරෙන බවක් පෙන්වන්න තුන්තම් වැඩ කෙරෙන බව මප්පු කරන්න කරුණු තුන්තම් මම හිතන හැටියට අපට සිදු වෙනවා, ඒ අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් විරුද්ධ වෙන්න. ඒ නිසා ගරු ඇමතිතුමාගේ පිළිතුරු කටාවේදී පහත සඳහන් දේවල් ගැන පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න මිනු : කීර් හරකුන් මිලදී ගැනීම සඳහා ගම්බද උදව්‍යට කොපමණ වර්ෂ ෧෫ ක් තිබෙනවාද ? ජේ. ඊ. ඩී. බී. එකේ සහ එස්. පී. ඩී. එකේ වතු වල වැඩ කරන කම්කරුවන් සඳහා දී තිබෙන ණය ප්‍රමාණය කොතෙක්ද ? ඒ විස්තර දැන ගන්න අපට අවශ්‍ය වී තිබෙනවා. ඒ මොකද කීවොත්, ඒ පිළිබඳව ලොකු ආන්දෝලනයක් ඇති වී තිබෙන නිසයි. අපි මේවා ගැන ප්‍රශ්න කළාම ඇමතිතුමා කියනවා, ' ණය දෙන්න ක්‍රමයක් මම හද තිබෙනවා ' කියා. මෙතුමා වතු වල කර්මාන්ත සංවර්ධන ඇමති කොටුවයි, ග්‍රාමීය සංවර්ධන ඇමති බව මතක තබා ගන්න මිනු, ඒ නිසා එතුමා ගම්බද කර්මාන්ත ගැන, ගම්බද උදව්‍ය ගැන කටයුතු කරන්න මිනු.

අනුර බණ්ඩාරනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Anura Bandaranaike**)
මේ ඇමතිතුමා තමයි, වතු සේරම පාලනය කරන්නේ.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Ananda Dassanayake**)
එතුමා වතු විතරක් නෙවෙයි සමහර විට දැන් පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා, මුළු මුහුදුකරයමත්.

අනුර බණ්ඩාරනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Anura Bandaranaike**)
කඳුකරයම.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Ananda Dassanayake**)
කඳුකරයම විතරක් නෙවෙයි, තුන් සිංහලයම පාලනය කරන්නයි, බලාපොරොත්තු වන්නේ.

අනුර බණ්ඩාරනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Anura Bandaranaike**)
වතුකරයේ ජනාධිපතිතුමා !

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Ananda Dassanayake**)
ප්‍රාදේශීය රජපුරුවෝ. [බාධා කීරීම] මලයකඩුවේ ප්‍රධාන ඇමති.

එස්. තොන්ඩමන් මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. S. Thondaman**)
Are you dreaming ? It is useless your dreaming.

අනුර බණ්ඩාරනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Anura Bandaranaike**)
President of the hill country !

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Ananda Dassanayake**)
I can say from your behaviour.

එස්. තොන්ඩමන් මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. S. Thondaman**)
I am now in Parliament.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී ලංකා පොදුජනතාන්තර පක්ෂය**)
(**Mr. Ananda Dassanayake**)

No. You are getting prepared.-(*Interruption*). That does not matter. What will happen to our country if that is so ?

කීර් නිෂ්පාදනය සම්බන්ධයෙන් ' මිල්කෝ ' කියා එකක් පිහිටුවෙනවා. එද එක පිහිටුවෙනකොට මම විරුද්ධ වුණෙ. ඒ ආයතනයේ වාර්තා වගයක් දී තිබුණා, පසුගිය දවස්වල. ඒ අනුව පෙනී යනවා, කලින් ' මිල්කෝ බෝඩ් ' එකෙන් නිෂ්පාදනය කෙරුණු කීර් ප්‍රමාණයට වඩා ' මිල්කෝ ' එකෙන් නිෂ්පාදනය කෙරෙන කීර් ප්‍රමාණය අඩුයි කියා. ඒ ඒ අවුරුද්දේ ඒ ඒ කාල සීමා අනුව බලන විට එය පැහැදිලි වෙනවා. එනම නම් මේකේ මොකක් හෝ රහස්‍ය කිබෙනවා මිනු. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අසා තිබෙන ප්‍රශ්නයක් හැත්තකඩ වාර්තාවේ සඳහන් වෙනවා.

HANSARD of 12th December 1985. Column 1852, Adjournment Question by Mr. Lakshman Jayakody, Member for Attanagalla. It says :

"Sir, I have an Adjournment question to which, I think, the Hon. Minister of Parliamentary Affairs and Sports is having the answer also. I am very grateful to him because he is acting for so many Ministers.

Sir, it is really a Question of which notice had been given by the Leader of the Opposition pertaining to the leasing out of the National Milk Board to a company called MILCO. Sir, what has happened is that the Milk Board, by a Circular No. 900, has already informed its employees that the government has decided to transfer all of its operational activities to a company called Milk Industries Limited (MILCO) at the end of this year. That is in another couple of days' time or perhaps somewhere in the beginning of the next year. There is a lot of unrest among the employees because there are certain problems and questions that they would like to get clarified, namely, whether the employees presently employed by MILK Board will be found employment in the said company with the privileges that they enjoyed today. Secondly, Sir, as to how much compensation will be paid to those who are not willing to join the company and to those who are not re-employed by the company. I ask the Question on behalf of Hon. Anura Bandaranaike, Leader of the Opposition, as he is not here.

There is also a very important letter written by Mr. R. P. Somapala of Visira Viyalana Kiri Kamhala, Ambewela, where he details out the request. I would like the Hon. Minister to kindly let us know what the situation is about these two matters.

ප්‍රශ්න 3ක් තිබෙනවා. අමෙවෙල කීර් කම්හලේ සිටි සේවකයින්ගෙන් සමහරෙකුට රක්ෂාවෙන් අස් වෙන්නයි කියා ඒ දවස්වල ලිපි යවා තිබෙනවා. ඒ එකක්. කොමිෂනරිය සමහර සේවකයින් බාර ගන්නේ තැනිව ඒ අයට අස් වෙන්නයි කීව්වා. ඒ තවත් එකක්. ඊළඟ කරුණ ඒ අයට දුන් වන්දිය ගෙවා තැනැයි මේ සේමපාල කියන අය විපක්ෂයේ නායකතුමාට පැමිණිලි කර තිබිමයි. මේ ප්‍රශ්නය අසා තිබෙන්නේ ගරු ඇමතිතුමාගෙනුයි. එතනදී එතුමා ගත් පියවර මොකක්ද ? ගරු ඇමතිතුමා එය පැහැදිලි කරනවාද ? මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ඉදිරිපත්වූ ප්‍රශ්නයක්. ප්‍රශ්නය අසා තිබෙන්නේ 1985 දෙසැම්බර් 12 වැනිද, පරණ ප්‍රශ්නයක් ඊයේ පෙරේද අසා තිබෙනවා. [බාධා කීරීමක්]

මේ කීර් මණ්ඩලය කීර් හරක් ඇති කීර්ම නමුත්තාක්සේ කර ගෙන යන ප්‍රමාණයෙන් දැනීමකට පත් වෙනවාද කියා මම දැනගන්නට කැමතියි. දැන් කරන පිළිවෙල හරිද ? එය ඊට වඩා දියුණු කිරීමට ගරු ඇමතිතුමාගේ

බලාපොරොත්තුවක් තැද්ද ? [බාධා කිරීමක්] මිලිකෝ කියන කොමිෂනරියට බාර දුන්නාය කියන එකයි කියන්නේ. " දැන් මට කිසි බලයක් නැහැ, මට ඒ ගැන වුවමනාවක් නැහැ " කියනවා වගෙයි. "මම කීර් ඇමති වුණොට මට කීර් තිඡ්පාදනය ගැන බලයක් නැහැ " කියනවා වගෙයි. තමුත්තාන්දේලාට මිනූ තම මිලිකෝ කියන එකෙන් ප්‍රශ්නය විසඳා ගන්න කියන එක තේද කියන්නේ ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාජ්කොඩි)
(Mr. Lakshman Jayakody)

"මට දැන් කීර් එරෙන්නෙ නැහැ" කියනවා.

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

මම හිතන විධියට එකමාගේ හැසීම ඒක වෙන්න ඇති. කීර් මණ්ඩලයට තිබුණු බලතල තමුත්තාන්දේ යටතෙයි තිබෙන්නේ. තමුත්තාන්දේ එය කොමිෂනරියට බාරදී දැන් කියනවා මිනූ ප්‍රශ්නයක් එහෙත් විසඳා ගන්න, කීර් මණ්ඩලයේ අහන්න එපාය කියා, ලියුම් එවන්නේ එහෙමයි.

එස්. තොන්ඩමන් මහතා
(ති. ඒ. ටොන්ඩාමන්)
(Mr. S. Thondaman)

When did I say that ?

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

Your opinion is that. Your writing is also the same.

එස්. තොන්ඩමන් මහතා
(ති. ඒ. ටොන්ඩාමන්)
(Mr. S. Thondaman)

You are wrong.

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

You may say so. It is very rarely that you come to your office.

එස්. තොන්ඩමන් මහතා
(ති. ඒ. ටොන්ඩාමන්)
(Mr. S. Thondaman)

You are talking about which office ?

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

You are travelling all over India.

එස්. තොන්ඩමන් මහතා
(ති. ඒ. ටොන්ඩාමන්)
(Mr. S. Thondaman)

You do not come to my office and see me.

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

Whatever it is you have forgotten your own work.

එස්. තොන්ඩමන් මහතා
(ති. ඒ. ටොන්ඩාමන්)
(Mr. S. Thondaman)
What is it ?

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

Whatever it is, you are sadly mistaken. You are not prepared to do your work.

ගරු ඇමතිතුමනි, අපි කණගාටු වෙතවා, තමුත්තාන්දේ කරන්නට මිනූ වැඩ අපපසුවීම ගැන. තමුත්තාන්දේ තණ්ඩම් ඇති කල යුතුව තිබුණ. හොඳයි තමුත්තාන්දේ තණ්ඩම් කියක් ඇති කර තිබෙතවාද ? මට මතකයි, දැනට අවුරුදු 3කට උඩදී තමුත්තාන්දේ මේ පාර්ලිමේන්තුවේදී කීවා ගැන තැනම තණ්ඩම් පිහිටුවන්නට යනවාය කියා. පත්‍රවලින් කියා තිබුණා ; ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා ; තමුත්තාන්දේ ගොස් වේදිකාවක් ගානේත් කීවා. කොහේද ඒවා ඇති කර තිබෙන්නේ ? අපි එය දැනගන්නට කැමතියි. අපට කියන්න එක තණ්ඩම්ක්වත් තිබෙන තැනක්.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාජ්කොඩි)
(Mr. Lakshman Jayakody)

විදිමක්වත් එකේ තිබෙනවා. ඩෙව්න් එකේ තිබෙනවා.

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

ඩෙව්න් එකේ දැන් නැහැ. ඩෙව්න් එකට යන්නක් බැහැ. ඩෙව්න් එකේ තිබෙනවා බංගලාට්. මොනවා වුණත්, මය කීව් වැඩවලින් කොටසක් හරි කරන්න මිනූ නේ ? ටාගට එකක් දුන්නාම මෙන්න මේවා කරන්න මිනූ කියා ඒ ඉලක්කය අනුව කරලා තිබෙන වැඩ මොනවාද කියා තෙතෙන්නට මිනූ. මට නම් පෙනෙන්න නැහැ අපේ ප්‍රදේශයේ එකක්වත් කර තිබෙනවා. කුවරට්ටියේ දමා තිබෙනවා එකක්. බෝපත්තලාවෙන් කීර් හරකුත් ඇති කරන ස්ථානය නව වික දිනකින් වසා දමන්නයි යන්න. ඒකත් හාර දෙයි මිලිකෝ එකට. එතකොට තමුත්තාන්දේගේ අමාත්‍යාංශයට කීසිම වැඩක් නැති වෙතවා.

එස්. තොන්ඩමන් මහතා
(ති. ඒ. ටොන්ඩාමන්)
(Mr. S. Thondaman)

That is your wish.

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

It is not my wish. It is your own activities.

ඇමතිතුමා ඒක වෙතස් කරගන්න යන්න. ඒ අමාත්‍යාංශයට අයිති බලතල එක එක අනුකට පවරනවා. මෙතෙක් කීර් තිඡ්පාදනයේ වගකීම කට්ටියකට පවරනවා. මය විධියට බොහෝම ලෙගෙයිසි අමාත්‍යාංශයක් ගෙන යන්න. ඊලඟට කීර් තවත් කට්ටියකට, කීර් හැදීම වෙතත් කට්ටියකට. ඊලඟට තමුත්තාන්දේට මොකක්ද ඇති වැඩේ ? කීර් හරකුත් විකක් කාට හරි පැවරුවාම තමුත්තාන්දේගේ අමාත්‍යාංශය තිකම් එතැන තියාගෙන ඉන්න මිනූ ගණන් හදන්න පමණක්.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ඉයාජ්කොඩි)
(Mr. Lakshman Jayakody)

එය කීර් දෙවනවා.

ආනන්ද දසනායක මහතා
(ති. ආනන්ද ත්‍යානායක)
(Mr. Ananda Dassanayake)

කීර් දෙවනත් තිබෙන්න එපාය ? මම කණගාටු වෙතවා තමුත්තාන්දේගේ අමාත්‍යාංශයේ වැඩපිළිවෙල ගැන. අපි පසුගිය අවුරුදු හත තුළම තමුත්තාන්දේගේ අමාත්‍යාංශය විවේචනය කළේ නැහැ.

එස්. තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

That also I can hand over to him, the hon. Member of Parliament.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

Myself ? Is there provision for that ? You can tell His Excellency. I think he may do it. Whatever you say he may listen to. He might try to implement it—(Interruption)—I am sorry, Sir.

මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලනවා කරලා පෙන්වන්න කියා මේ අවුරුද්ද යන්න කලින්. තැන්නම් තමුන්නාන්දේට කොත්මලේ ආසනයට යන්න දෙන්නේ නැහැ. මම. ගොදාට මතක තියාගන්නවා. වතු වල අයට පමණක් කිරි හරකුත් ගන්න දහස් ගණනින් දෙන විට ගම්බද අයට තමුන්නාන්දේ කිරි හරකුත් දුන්නාද කියා කොත්මලෙන් පමණක් මට පෙන්වන්න.

එස්. තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

I think they are all your members. The estate workers are in your union.

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

That is true. That is not the question. Why do you want to categorize ? That is the question. You treat them in a separate way and the villagers in some other way. That is my information.

එස්. තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

You are judging others by your own standard !

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

Your standard is far below my standard. So, you will have to do something. There must be equal treatment for all. Do not categorize the estate workers and the villagers. Your motive is this. You want to divide them into two sections and you want to have some kingdom.

එස්. තොන්ඩමන් මහතා
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)

That is your imagination. It is running riot !

ආනන්ද දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

I want to treat them alike.

මට කණ්හොටු ගරු ඇමතිතුමාගේ වැඩපිළිවෙල ගැන. තමුන්නාන්දේ ඉදිරි වර්ෂයේදී සමහර විට රැස්වීමක් පවත්වයි. මම හෙමිත්ම බලෙන් හරි ගිහිල්ලා රැස්වීමේදී තමයි තමුන්නාන්දේ එක්ක වාද වෙන්නෙ.

පාර්ලිමේන්තුවේ වාගේ තොවෙයි. එම තියා තමුන්නාන්දේ මගේ කොට්ඨාශයට, හරියට වැඩ කරලා කොත්මලේ ප්‍රදේශයේ මිනිස්සු සැහෙන තත්ත්වයකින් තියාගන්න උත්සාහ කරන්නය කියා මම ඉල්ලා සිටිනවා.

ජී. වි. එස්. ද සිල්වා මහතා (හබරාදුව)
(திரு. ஜி. வீ. எஸ். த சில்வா — ஹபரதுவ)
(Mr. G. V. S. de Silva - Habaraduwa)

ගරු සභාපතිතුමනි, අපේ ආසනවලට ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් තිබෙන අමාත්‍යාංශයක් තමයි මේ අමාත්‍යාංශය. ඇමතිතුමාටත්, ඇමතිතුමාගේ නිලධාරී මහත්වරුන්ටත් විශේෂයෙන් ස්තූති කරන්න මිනු අපට තොයෙක් උපකාර කර තිබෙන තියා, පසුගිය අවුරුදු දෙක තුළ, එතුමා ඒ පළාතට ඉතාමත්ම අවශ්‍ය දෙයක් වන සුදු කොහු ව්‍යාපෘතියක් ලබා දී තිබෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශයේ පවුල් 50කට පමණ රක්ෂා ලැබී තිබෙනවා. මට ලොකු බලයක් ලැබුණේ, එයින්. ඉතාමත් දුප්පත් අභියසක පවුල් 50කට, කොහු කර්මාන්තයෙන් ජීවත් වුණු පවුල් 50කට ඇමතිතුමාගේ කාරුණික අදහසක් අනුව නිලධාරී මහත්වරුන් ගිහින් මවුත් බොහොම මහත්සිවෙලා ඒ කටයුත්ත ඉටු කලා.

අපේ පළාතේ පශු සම්පත් දියුණු කිරීම පිණිස, සෑම ග්‍රාම සේවක කොට්ඨාශයකම පශු සම්පත් දියුණු කිරීමේ සමිතී ගොඩ නගා තිබෙනවා. මෙම අමාත්‍යාංශයේ නලධාරී මහත්වරු ගිහිල්ලා මේ විධියේ සමිති පිහිටුවා තිබෙනවා. මේ සමිතිවල අය උද්ගෝසව, මහබැරිතැන්න ආදී තැන්වලට ගෙන ගොස් ඒ නිලධාරී මහත්වරුන් ලවා පුහුණු කරවා තිබෙනවා. ඒ පුහුණුවීමෙන් පසුව අපේ ආසනයේ පුදුම විධියේ උද්ඝෝෂණයක් තිබෙනවා. කිරි හරක් ඇති කිරීමට කිරි කර්මාන්ත දියුණු කිරීමට ලොකු මහත්සියක් ගන්නවා. ඒ වාගේම අපේ පළාතට පශු වෛද්‍ය නිලධාරී මහත්මයෙක් - දෙස්සනර මහත්මයෙක් - එවා තිබෙනවා. කිරි එක්කානු කිරීමේ මධ්‍යස්ථානය අපට ලබා දී තිබෙනවා. ගරු ඇමතිතුමාගේ නිර්දේශය අනුව කිරි එක්කානු කිරීම සම්බන්ධව තොයෙක් විධියේ ආධාර උපකාර කිරීමට නිලධාරී මහතුන් කීප දෙනෙකු ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාට අපි කෘතඥ වෙතවා.

I am very grateful to the Hon. Minister for giving us all these facilities. Especially after the arrival of the veterinary surgeon and his officers, I feel that they have done splendid work and I can see that they are dedicated to their work. These officers go round, have meetings with the farmers, train them and explain to them how they can keep good cattle. This is a very important thing because I have a large number of farmers in my electorate. These people have a lot of cattle and up to the time that this present set-up was introduced, the cattle were left astray and hardly any use was made of them. After the arrival of the veterinary surgeon and his officers, a lot of people are looking forward to having dairy farms.

Under the new set-up we are trying to improve the conditions of the cattle. Some of these officers are going round and explaining to the people how straw can be utilized, the new method of feeding cattle with straw. This is a very useful thing because up to this time a lot of the straw was going waste. A lot of cattle breeders did not use this straw but with this new set-up and with the advice given by these officers, many people are interested and there is plenty of enthusiasm in the villages in rearing cattle. There is a new project and I am very grateful to the Hon. Minister and his officers for trying to develop the cattle industry as we go on.

Provision has also been made for artificial insemination and there is a big demand for it because

we do not have good stud bulls. This is very useful and I would request the Hon. Minister to give us more officers because this is a large area and they have to travel a lot. This is not easy because only a few vehicles are available. I would request the Hon. Minister to give us a few more officers and also to provide them with better facilities for travel because they have to go into the interior. Most of these officers are stationed in Galle town but I would request that they be stationed even in places like Hiniduma, Habaraduwa and Elpitiya. Veterinary offices have been set up there but they find it difficult to go into the villages because of the lack of transport facilities. I think this is a serious problem to which the Hon. Minister will give his attention in the future.

අ. ක. 1.45

I would like to tell the Hon. Minister that people are very interested in developing their livestock. Up to now there was no organisation but now there is an organisation and people are looking up to it. In the meantime, I would request that more people be sent to Undugoda for training. The first batch that was sent there received a good training but there was no follow-up. Once the training has been done, officers should follow up. There should be follow-up seminars with the people. It is very important to have such seminars to improve their knowledge. This is an organisation that has to be improved. There should be improvement everyday. This project should not be stagnant. In this connection I know that the Hon. Minister is doing everything possible. I must sincerely thank the officers who are really dedicated and who are doing good work in this area.

Another important matter concerns the collection of milk. There had been certain drawbacks at one stage but now I feel that in my area milk collection has picked up. Some of the officers are going round and talking to the people. They are going from house to house, meeting the people and encouraging the collection of milk. Of course, in my area there are a large number of buffaloes and they are let loose—(Interruption). Unfortunately, that is the trouble. At the moment, attempts are being made only to upgrade neat cattle but I think even the buffaloes should be upgraded. They also should be looked after. I do not think you should neglect the buffalo.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

You want to upgrade the buffalo to an elephant ?

ජී. ඩී. එස්. ජී. ඩී. ඩී. මහතා

(ති. ල. ජී. ඩී. ඩී. ඩී. මහතා)

(Mr. G. V. S. de Silva)

No. You cannot do that.

It is impossible to do that. It will be a miracle if you can do it. I will be very happy if you can do it—(Interruption). I am in a generous mood.

අනුර බණ්ඩාරනායක මහතා

(ති. ල. අනුර බණ්ඩාරනායක)

(Mr. Anura Bandaranaike)

Are you buttering the Hon. Minister ?

ජී. ඩී. එස්. ජී. ඩී. ඩී. මහතා

(ති. ල. ජී. ඩී. ඩී. ඩී. මහතා)

(Mr. G. V. S. de Silva)

Not at all. I am not saying anything that has not been done. In fact this has been done in my electorate. I am speaking with a lot of happiness in this connection. I must say that this is what they have been doing.

There is the proposal to increase the availability of heifer calves. A lot of people are asking for heifer calves because I now that what is available in the Nuwara Eliya District, like Ayreshires and other good breeds, cannot be brought down to our area because they will not survive or do well. This proposal, to increase the availability of heifer calves is very good. I think the Hon. Minister has started this pilot project only in certain areas like Jaffna, Kurunegala, Nuwara Eliya and Kilinochchi districts. I would earnestly request the Hon. Minister and his officers to continue this pilot project in the other districts as well. I suppose he must have selected these areas like Kurunegala, Nuwara Eliya and Jaffna/Kilinochchi because there is a lot of cattle in these areas. I would request that it be extended to other areas as well. I know the hon. Member for Attanagalla knows this subject very well about cattle—

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

I am not a stud, Sir !

ජී. ඩී. එස්. ජී. ඩී. ඩී. මහතා

(ති. ල. ජී. ඩී. ඩී. ඩී. මහතා)

(Mr. G. V. S. de Silva)

No, not all Sir. This is a thing we have discussing on several occasions about the cast of rearing excess calves, I would request the Hon. Minister to reduce the price of calves I know that when it comes to a pregnant heifer it will cost about Rs. 3,000 and the ordinary man cannot afford to buy it at that price. I think some subsidy must be provided. This is a matter that we have been discussing earlier. I was told that a heifer would be sold only when it is pregnant. But at that stage a person has to pay about Rs. 3,000 which I think is too much where local cattle are concerned. It may be all right for Ayreshires or Priesians or something like that. But if you raise the price of local cattle to that extent, I do not think the people can afford to buy. For a Priesian or Ayreshire that is all right.

Another matter is the health care of these cattle. I know the Ministry has a scheme but that has not been extended to our areas yet. I know that in the upcountry in those three areas of Kurunegala, Nuwara Eliya and

[ඊ. ඩී. එස්. ද සිල්වා මහතා]

Kilinochchi, you have these health care organizations looking after the calves, but this scheme has not been extended to our areas down south. I would earnestly request that this scheme be extended to our areas also.

In addition there is what is called the feeding of animals. This is a very difficult thing.

In fact the poor people cannot afford to buy these breeds of animals. I would request that some subsidy be given to some extent. I know the officers go and advise these people, but, unfortunately, although the advice is given, they are unable to buy these breeds, and also the medicines that are prescribed by these officers. These are matters which the Hon. Minister and his officers should take note of. In areas where cattle breeding is done on a commercial basis or where a lot of money is involved they can afford to do it. But to start with, you could extend your schemes to the other areas like the Galle District or the Matara District - in the Matara District I must tell you they are doing fairly well because there is an Indian Bank which is giving money on loan. They not only give money on loan but also go to the farmers and give advice to them. Unfortunately, I do not think our Banks are doing that. The Hon. Minister will also agree with me that the Indian Overseas Bank are doing a very good job. They not only lend money but go to the farmer as well. They have got officers to do that. So I would request the Hon. Minister to make an attempt to get the Bank of Ceylon and the People's Bank also to have such officers. These Banks just give the loans and await collection but do not follow-up action. They do not go to the farmers and advise them, but the Indian Overseas Bank which renders a very useful service does that - (Interruption). Yes, the hon. Member says that that is a scheme. That is right. So I think we should adopt that scheme in other banks as well, especially in the People's Bank, because they just give the loans and that is all. There is no follow-up action taken. If they follow up action they would gain some asset on that loan. The money that is given will be usefully spent and also paid back, but in this case there is nothing done. So I must congratulate the Indian Overseas Bank in Matara for doing that work.

Then, Sir, at present the Galle District is served by three veterinarians stationed at Elpitiya, Ambalangoda and Galle. I would request the Hon. Minister that we have another veterinarian in the district in order to improve our services. As Hiniduma area is far away from Galle we had to demarcate a new veterinary range. In the same way I think we will have to demarcate another veterinary range between Habaraduwa, Mayakaduwa and Akmeemana. Sir, there is what is called a Rural Veterinary Service. That is a useful thing. So I would request that this Rural

Veterinary Service be extended. More facilities should be given to the officers concerned and more officers should be appointed, especially to instruct the people on how to organize the collection of milk. That is a very important matter. - (Interruption).

There is an Action Committee appointed under the leadership of our Hon. District Minister for Galle who is taking a very keen interest in our work and in the Livestock Development Project. We have appointed a committee and we are doing everything possible to improve the conditions and up-grade cattle farming in our district.

I must take the opportunity once again to thank the Hon. Minister, the hon. Deputy Minister and all the officers concerned for the advice and help that they are giving us, not only in developing cattle farming but also to improve the small industries. I have a masonry training centre and a carpentry workshop started by them. I also have in my area a most useful project called the White Fibre Project. I am very grateful to you, Hon. Minister, for all this and I am looking forward in 1986 to invite you and the officials in your Ministry to visit us more often and give us more projects for the benefit of our people.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

Mr. Chairman, I want to take up only three areas of operation which are under the Hon. Minister. We know that the Department of Handicrafts, which dealt with export development, handicrafts and so on, has been turned into a Board and that its first Chairman is Mr. Dayaratna. After two years he left and another Chairman has been appointed. Brigadier Ramanayake who is the present Chairman is doing an excellent job. I am not saying that an excellent job is being done just because the Chairman happens to be a Brigadier but because the turnover of the Handicrafts Board has been increased. In 1983 the turnover was Rs. 24 million. In 1984 the figure went up to Rs. 29 million. Up to September this year the figure is already Rs. 29 million, which means that at the end of the year the figure would be approximately Rs. 32 million or Rs. 33 million. That is the performance. We are very happy that he has achieved this performance. But do you know that there is a move to remove him.?

එස්. ටොන්ඩමන් මහතා

(ශ්‍රී. ඒ. ටොන්ඩමන්)

(Mr. S. Thondaman)

No.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

I am very happy that the term will be extended.

I will confine myself to a critical analysis in regard to the performance of this Board. I hope the Hon. Minister will be able to work out on these figures and help to extend the services of this Board.

The other day I went to Laksala. Actually someone phoned me up from Laksala and said, "Being a member of the COPE why do you not come and see Laksala?" I do not know who gave this invitation. Anyway, I went to Laksala on my own. I did not want to divulge who I was. I quietly went into the place. This happened about three years ago. I think I mentioned this on the Floor of this House on an earlier occasion as well. When I went there I found that 50 percent of the place was covered with brass and silver items. If you go through the inventory you will find that this is so. This was the format I saw in Laksala. Therefore, I would like to have the following information which would be good for the Minister as well.

I am made to understand that when a foreigner goes there and purchases items utilizing foreign exchange it is noted in the books of the Laksala as exported articles. Now this roused my suspicion as it was a good way for the people there who go abroad to say, "We have brought in so much of business." Therefore, I want the Hon. Minister to let us know the people who went abroad on sales activities, how much business was brought in by them and how much local sales were made in foreign exchange and noted as exported articles. People go abroad and come here without bringing in any business but in the books they show this as business brought in here. We must know how many directors who have gone out have in fact brought orders to Laksala.

The second matter I would like to raise is this. I would like the Hon. Minister to let us know as to who sits on these purchases because 50 per cent of the whole place is covered with brass and silver items. The amount spent for the purchase of these brass and silver items is so large that the person handling this can earn a lot of money. I would like the Hon. Minister to let us know how the purchasing system works. It is better to send purchasing officers right down to places like Natharanpotha and Kirivavula to make the purchases. But it happens the other way round. A lot of stuff is brought into the place and they make the purchases. But there are only a few of them there to make the purchases. Please look into your books and see whether there is a group of people who are being favoured in purchasing. I would like the Hon. Minister to look into the question of purchasing as it is a very important aspect.

As I said earlier, when I got a telephone call from the Laksala inviting me to visit the place, I went there on my own. But the important thing is this. I would like the Hon. Minister to kindly send the Chairman of the

COPE the following data. I would like the Hon. Minister to kindly send the following data to the Chairman of COPE. How many trips abroad have the working directors of the Department of Marketing and Export Promotion of Handicrafts and the Sri Lanka Handicrafts Board done? Who are the people who went abroad? What are the values of the orders that were brought in? How much have they brought in? Were the orders fulfilled? They put down the amount of orders brought in but they do not put the orders that have been fulfilled! I hope the Hon. Minister will kindly look into it and let us know whether those orders were executed at a profit or a loss. It is very important that we should know it.

Sir, some time ago I read in the "Aththa" newspaper that there was a person who used to travel in a government car and claimed travelling expenses! I can recollect the "Aththa" publishing a photocopy of the voucher, receipt and so on. All I want to know is whether an inquiry was held on that newspaper report and if so, what happened to that inquiry? I would like that report also to be sent to the Chairman, COPE. I think he would like to see it.

There are working directors who get a monthly remuneration. If one gets a monthly remuneration it is the custom that he should go to work every day. Whether there is work or not one must go. That is his job. One is placed on a monthly salary scale because his presence is needed every day. I want the Hon. Minister to find out whether people come there only on purchasing days and whether they are at home on other days. I request the Hon. Minister to look into it because it is very vital that we develop the Laksala.

The second matter which I want to refer to is the Milk Board. The Milk Board will be no more and we have to say farewell to it some time! The Hon. Minister has now created a company, not one but so many companies. There is the Dairy Development Foundation or the Guarantee Limited or something. Then there is also the MILCO, the Milk Industries of Lanka Company Ltd. Then there is the Milk Shed Company Ltd., and the village level company ltd.

Sir, all these years we operated it as a small organization, a co-operative organization. We wanted milk production by the co-operative sector to develop, but lo and behold it has now been completely privatized! I can remember before 1983 a World Bank team came here decided that the Milk Board should be converted into a co-operative following the Indian Anand style. Originally, they all agreed to it, but when the team from here went to Washington and had discussions with the World Bank they came back with this idea of having these various 4-tier system or 5-tier system of companies for the production of milk and the development of the milk industry in this country.

[லக்ஷ்மன் சடகோபி மதன]

I am not going into the question whether it is a good thing or a bad thing. To my mind it is very clear that this company structure will be changed one day or other to a co-operative structure. Today you will find all these private sector individuals coming and joining. People who are producers will be there. People who are non-producers will be there. Then the various vested interests will be there. Racketeers and various groups will be there. But I will say that immediately this can be changed into a co-operative system. I hope the Hon. Minister will try to keep the co-operative system.

Sir, I would like to refer only to certain problems that will arise. I am not going to talk about the Dairy Development Foundation because those are big men who have got into the place. I do not know how they got into the place. Various fellows who do not drink milk but whisky have got into those places. I am not interested in that. I am interested in the village level. Now what is going to happen at the village level? There are two types of shares, class "A" and class "B" One share of class "A" means with voting rights. Fifty shares are without voting rights. If there is a surplus profit, Sir, the fifty per cent will be distributed on the value of milk supplied and the balance fifty per cent will be divided on a shareholding basis. If it happens that a member holds fifty per cent of the shares, but supplies only ten per cent of the milk, then he will get a bigger margin of profit. It is a very serious matter.

Therefore, I would like to say that the entire concept of co-operative principles that we had in the village level - where the co-operative spirit was there - will get completely distorted to a monstrous type of village company systems which we are not used to. We are going to kill the co-operative ideals that have been established because we are infringing into them or bringing in a new concept - (*Interruption*). It is not a healthy competition.

சி. சோனம்மாலை மதன
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)
Co-existence.

லக்ஷ்மன் சடகோபி மதன
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

There is no co-existence at all. This is where the company system will take over the co-operative system.

சி. சோனம்மாலை மதன
(திரு. எஸ். தொண்டமான்)
(Mr. S. Thondaman)
No, no.

லக்ஷ்மன் சடகோபி மதன
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You are saying "no". That is what you think I am very happy when the Hon. Minister says "no" because this system also will never work. The company system is bound to crash. The village level companies will crash. The Milko companies will crash. Those five regional companies that are to be formed will crash and ultimately the top people who are there will run away with foreign exchange that is brought into this country! That is what they will do. The ultimate end will be that. But yet, the Hon. Minister is now distorting. Do you know that any two people can form a company? Do you know that there must be at least nine people to form a co-operative but any two people can form a company? Take for instance, the Hanguranketa Co-operative where there are nine thousand members. If you divide that into eighteen sectors there will be over fifty members in each sector. There will be eighteen companies in the Hanguranketa Co-operative itself - (*Interruption*). How are you going to distribute the profits? Sir, it is going to be a combersome affair. The Hanguranketa Co-operative and the Kuliypatiya Co-operative are two of the best co-operatives for milk production that I can think of at this moment. They will be ruined. They will be just wiped out.

Therefore, I think the Hon. Minister must look into this system of how these companies are going to be formed. Secondly, how is the Hon. Minister going to give aid to these village level companies? Two people can form a company and it can be given aid. That is a very serious matter. That will happen in most places. I do not know on what basis aid will be given. Take for instance the Mahaweli. In the Mahaweli also there is another milk organization. A massive milk organization, a bigger organization than all that one can think of. The pasture area in Mahaweli will be higher than the new pasture areas. But in Mahaweli there is going to be a co-operative idea. Outside Mahaweli is going to be a company idea and there will be a dichotomy. That is the problem.

Sir, therefore, I have a feeling that these systems are not going to operate in this country. This idea of co-operative has been there. We have great co-operatives and without killing them let us think once more of getting back to the original idea of the World Bank, where they said: "let it be co-operatives". I do not know why this sudden change took place and who did that change. By company formation they can already distort accounts. They can easily do that. Does the Hon. Minister know how much he is going to pay the Managing Director? What is the amount. I think he should allow the people of this country to know what the Managing Directors of these companies are going to be paid. I was told some time ago that some person was going to get Rs. 40,000 or something - (*Interruption*).

Are you sure? Are you hundred per cent sure? Why are you shaking your head? I ask the Hon. Minister to come out with the real figure of how much the Managing Director of Milco is to be paid. What is the salary of the Managing Director of Milco and what is the salary of the Chairman of the Milk Board? I have some more things to say, but I do not want to enlarge on it. So, my main point is that 80 per cent of the Milk Board staff will have to go according to the new system. You will keep only 20 per cent. But you have not worked out a super-annuation structure for them. Secondly, Sir, we are very sorry to see the Milk Board going. 1984 was the best year of your entire Milk Board life. 1983-1984 was the highest milk production year and you are killing it at the height of its capabilities.

එස්.තොන්ඩමන් මහතා

(திரு. எஸ். தண்டமான்)

(Mr. S. Thondaman)

It is much better this year.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Then why are you wiping it out? Why are you wiping the Milk Board out? Keep the Milk Board going. Get someone else to do it. With all its profits going up and the production going up, why are you doing it? - (Interruption). The Mahaweli is doing the same thing. I hope, Sir, the Hon. Minister will rethink about this company structure and come back to the co-operative structure and keep the Milk Board going. Turn the Milk Board into a co-operative, all right, but do not change into this privatization programme of milk.

අවසාන වශයෙන් සිදුව තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය ගැන වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න කැමතියි. මේ සිදුව තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ දැනට කෙරෙන්නේ කුකුල් කෑම නිෂ්පාදනය පමණයි. බී.සී.ඩී. ජ3, ජ2, සීඑම්බී, එච් සහ සන්ත්‍රාගාර තුනම කිසිදු වැඩක් නැතිව පවතිනවා. පොල් කුඩු එකතු කිරීම පිණිස යන අයට ඒ සඳහා විශාල මුදලක් වැය කිරීම ගැනත්, ඒ සඳහා ලොරි සමග සැප පහසු මෝටර් රථයක් යැවීම ගැනත් පරීක්ෂා කර බලන ලෙස මා ඉල්ලා සිටින්න කැමතියි. දැනට සංයුක්ත මණ්ඩලයට බඳවා ගන්නා ලද පශු වෛද්‍යවරයාගේ සේවයට පැමිණීම පිළිබඳව විකේ සොයා බලන්න. ඒ මන්ද, ඔහු එන්නේ නැති නිසා සියලුම වැඩ කටයුතු කරන්නේ එහි කම්කරුවන් බව අපට දැනගන්න ලැබී තිබෙනවා. සංයුක්ත මණ්ඩලය තුළ පිහිටුවා ඇති ගව ගාල සුභසාධක සේවයක් හැරියට තිබෙනවා. එයට මුදල් වැය කරන්නේ මණ්ඩලය විසිනුයි. එහෙත් ඒ පිළිබඳ කිසිදු ගණන් හිලවී නැබීමක් නැති බව අපට දැන්ව තිබෙනවා. 1983 දී පමණ ඇති කරන ලද සීඑම්බී සන්ත්‍රාගාරයට අවශ්‍ය සේයා බෝවී ප්‍රමාණය නොලැබීම නිසා වසා දමා තිබෙනවා. බීසීඩී සන්ත්‍රාගාර තුන වසා දමා ඇති හේතුව අමුද්‍රව්‍ය නැතිවීමයි. 1983 වර්ෂයේදී සැදූ මේද අම්ල සහ පිරවූ බැරල් විකිණීමට බැරීම්ම නව හේතුවක්. මේද අම්ල පිරවූ ගැලුම් 45 බැරල් අවුරුදු දෙකක පමණ කාලයක සිට මිදුලේ ගොඩ ගසා ඇති නිසා ඒවා දිරාපත්වී යාම එකක්, ඒවාගේම මේද අම්ල ධෝන 40 ක පමණ බැරල් විකිණීමට නොහැකිව දිරාපත්වීම ගැන පරීක්ෂා කර බලන්න. සත්ව ආහාර නිපදවීමට බඩ ඉරිඟු ගැනීමේදී නුසුදුසු බඩ ඉරිඟු මණ්ඩලය මිලට ගත් අතර එහි ප්‍රමාණය ධෝන 3,000 ක් වෙනවා. එයත් දැන් අවුරුදු දෙකක පටන් දිරාපත් වී යනවා. දැනට වසර දෙකකට පමණ පෙර ගිනිගත් ගබඩා අස්කිරීමට පොද්ගලික කොන්ත්‍රාත්කරුවන් වෙත පවරා තිබෙනවා. මෙම ගිනි ගැනීමට හේතු සොයා බැලුවේ නම් එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටින්න කැමතියි.

අ. හ. 2.15

එහි හොඳ තත්ත්වයේ පොල්කුඩු ජාඇල ප්‍රදේශයේ පොද්ගලික තෙල් මෝල් හිමියෙකුට නොමිලයේ ගෙන යාමට දුන් අතර වෙනත් කෙනෙක් මුදලට ගැනීමට ඉදිරිපත් වුවත් එය ලබා දී නැහැ. මෝල් හිමියා නරක පොල් කුඩු එකතුම දමාගොස් ඇති අතර ඒවා සංස්ථා විසඳමින් පැයකට රුපියල් 500 බැගින් ගෙවා කැටපිලුර් යන්ත්‍රයක් මගින් ඉවත් කරන ලදී. ඒ සඳහා දැවසට රුපියල් 300 බැගින් වෑන්ටර්ද යොදවන ලදී. කොන්ත්‍රාත්කරු කරන ලද්දේ කුමක්ද කියා අපට දැනටත් නම් සතුහිවන්න වෙනවා. පසුගිය මක්කෝබර්, නොවැම්බර් මාසවල සේයා බෝවී එකතු කිරීමට සංස්ථා නිලධාරීන් 15 දෙනෙක් පමණ සේයා බෝවී වගා කරන ලද ප්‍රදේශවලට ගියා. ඒ සඳහා වැය වූ මුදල කෙතෙක්ද? එහෙත් සේයා බෝවී ලබාගත් ප්‍රමාණය කෙතෙක්ද? සත්ව ආහාර වල පෝෂණ ගුණය අඩු නිසා මෙම මණ්ඩලයේ සේවකයින් තමන් ඇති කරන සතුන්ට වෙනත් ස්ථානවලින් කෑම දෙන්නවා. මණ්ඩලයට සපයන සහල් කුඩුවල 20% වැලි ඇති බැවින් අඹරන මෝලේ ඇත්සල් කැඩී ඇත. 1984 මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 6 කි. මෙය නිවැරදි ලෙස ගණන් නබන ලද බනෝමියුලය මගතාව වෝදනා එල්ල කරන ලද අතර ඔහු සේවයෙන් අයවීමේ ලියාකියවීලි ගාර දී ඇත. මෙයට පසු හොර ගණන් දමා රුපියල් ලක්ෂ 60 ලාභයක් පෙන්වා ඇති බැව් අපට දැන්ව තිබෙනවා. සුභසාධක සේවාවේ කටයුතු සොයා බැලීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලයෙන් එහි සාමාජික දේවා ප්‍රනාන්දු පුල්ලේ මහතා පත් කර තිබෙනවා. 1985.07.12 දින සංස්ථාවේ සියලුම වෘත්තීය සමිතී එම අධ්‍යක්ෂවරයාට යවන ලද ඉල්ලීම් 14 ඇතුළත් ලිපියට ගන්නා ලද පියවර කුමක්දැයි අපට දැන්ව සිටින්නේ නම් ඉතාමත් සතුහිවන්න වෙනවා.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා)

(திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க - கண்டி மாவட்ட அமைச்சர்)

(Mr. W. P. B. Dissanayake - District Minister, Kandy)

ගරු සභාපතිතුමනි, ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කථා කරන්න මා බලාපොරොත්තුව හිටියේ නැහැ. නමුත් කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසකායක මහතා) කරුණු වශයක් සඳහන් කළ නිසාත්, කොත්මලේ මගේ ඡන්ද කොට්ඨාශයට අල්ලපු එක නිසාත් වචන ස්වල්පයක් ප්‍රකාශ කිරීමට මම කල්පනා කළා.

In his speech the hon. Member for Kotmale was trying to infer that assistance has been given to the estate workforce and nothing has been given to the people at village level. In fairness, Sir, I thought I must make a statement on the Floor of this House that, as far as Gampola is concerned, I am proud to say that I have received a lot of assistance, especially from the National Livestock Development Board's Dairy Development Section for the improvement of the conditions of life and dairy development in my electorate.

I am proud to say that it was only during last year that I went to the extent of participating in milk co-operative meetings, where we distributed Rs. 300,000 as part of the profits realized by these milk co-operative societies. I am very thankful to the officers of the Hon. Minister's national Livestock Development Board Dairy Development Section, the Director and the staff for being kind enough to give me a lot of heifers for distribution among my farmers. I personally attended a lot of functions which we had in handing over these animals. I have handed over with my own hands 50 heifers to the villagers in my electorate.

I am proud to say that milk production has gone up by 500 per cent in my electorate. The price per litre of milk in my electorate was Rs. 4 earlier, and it is now

[සිබ්ලිට්. ඩී. බී. දිසානායක මහතා]

being sold at Rs. 4.50. They get 50 cents extra. Production too has gone up by 500 per cent. So, in fairness to those officers who have worked day and night and who have co-operated so much with us, I thought I should speak a few words to thank them on the Floor of this House for the wonderful work they have done in my electorate.

I must also place on record that there is a subsidy scheme for the farmers for improvement of grass-land. They are paid at the rate of Rs. 1,500 per acre for growing grass. That has become very handy for the people who are breeding cattle in my electorate.

I must also place on record something about the bio-gas units for which subsidies are being given by the National Livestock Development Board. A number of farmers in my electorate, especially estate level settlers from villages, have received these subsidies and they are today enjoying the benefits of the bio-gas units. Not only that. I must also say that a lot of young men and women were taken from my electorate to the Mahawelitenna farm, which I have gone and seen for myself. There are small farms, medium farms and big farms, and anybody can adopt any one of those farms. There is a farm in extent only a quarter of an acre. A lot of people in the villages of the Gampola Electorate are today adopting those systems that are adopted in the Mahawelitenna farm.

So in fairness I must say that it is not only the estate workers who have benefited by these schemes but a large number of village people also have benefited. I do not think the Hon. Minister will get offended with me if I say that in my electorate it is the villagers who have benefited and no benefits have gone to the estate workers because they have no land of their own to grow grass on and get the subsidy.

There has been a lot of development and improvement to cattle sheds. All in all I must say that conditions amongst cattle breeders and milk farmers have improved to a great extent in my electorate through the services extended to us by this Ministry. So it would be wrong for somebody to ask a question in this House as to what has been done with the money that has been allocated to this Ministry. I heard my hon. Friend saying, "What is being done in the Ministry? why are we spending money?". I am so sorry that he must be having a problem because two-thirds of his electorate is under water and I do not think there is any room for development. He must find another place to contest next time - (Interruption). He cannot have cattle in water, neither can he have poultry. So he must first say that. Instead of that he says, "What has been done in my electorate?"

With regard to small industries, I must say that in the Kandy District we have a large number of artline centres where a lot of work is being done. More design centres have been opened, and a lot of young men and women are employed in those centres. It is being extended even to my electorate. I have two centres in my electorate. They are new places. In both places I have over 40 young ladies working. So I must say that even the small industries have done well in my district. We have a Kalapuraya in Nattaranpotha. We have an Embekke wood-carving centre. We have a brass and silver centre in Kiriwavula. These centres are doing well and the people there are being looked after.

I just rose to say that our area is being serviced well by the Small Industries Department and the National Livestock Board. I may not say the same of the Livestock Development Department and the Animal Husbandry Department. But we are being benefited by these other two organizations very much. I only wanted to place on record that they have done a wonderful job, and I thank all of them for what they have done in our district. I also thank the Hon. Minister and his able Deputy Minister for encouraging these officers to be of service to our people at village level in our rural electorates.

Thank you.

රිචඩ් පතිරාණ මහතා (අක්මීමත)
(திரு. ரிச்சட் பத்திராண — அக்மீமன)
(Mr. Richard Pathirana - Akmeemana)

ගරු සභාපතිතුමනි, කරුණු කිහිපයක් පමණක් ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න මම අදහස් කරනවා. පළමුවෙන්ම අක්මීමත ආසනයේ තිබෙන ලබුදු වර්ෂයේ ගොවිපොළේ කීර් එකතු කිරීම මධ්‍යස්ථානය පිළිබඳව කිවයුතුයි. ඒ මධ්‍යස්ථානය කලින් තිබුණේ කීර් සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙනුයි. දැන් එම මධ්‍යස්ථානයෙන් කෙරෙන්නේ කීර් එකතු කිරීම පමණයි. මට දැනගැනීමට ලැබුණා, එම මධ්‍යස්ථානයක් වගලා, මධ්‍ය පොදුගලික සමාගමකට දෙන්න යනවාය කියලා. එම පියවර නොගන්නා ගැටියට මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමතියි.

අක්මීමත ආසනය, ගාල්ල ආසනය වාගේ ආසනවල සිටින සැහෙන පිරිසක් කරවර, පානක්කා ආදී ලීටලින් විවිධ වර්ගයේ හාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ අය වැඩි වශයෙන්ම නිෂ්පාදනය කරන්නේ අලී, නමුත් අගාහාසකට වාගේ දැන් ඒ අය නිෂ්පාදනය කරන හාණ්ඩ අලෙවි කර ගැනීමේදී විශාල දුෂ්කරතාවකට මුහුණපාන්නට සිදු වී තිබෙනවා. මේ නිෂ්පාදකයින්ට, ඒ අයගේ නිෂ්පාදනයක් ලක්සලට අලෙවි කර ගැනීමට පහසුකම් තැබූ.

මේ අය ප්‍රශ්න කිහිපයකට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා. පානක්කා, කරවර, ආදී ලීටල මිල එකට විස්සකින් පමණ වැඩි වී තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නය නමුත්තාත්තේදේ අමාත්‍යාංශයට පාලනය කරන්න බෑහැ. මෙවැනි තත්ත්වයක් තිබියදීත් ඒ අය නිෂ්පාදනය කරන හාණ්ඩ විකිණීම සඳහා ලක්සලට ගියවිට - මා කියන්න යන්නේ තැහැ. මෙතෙක් අක්මීමත තිබෙනවාය කියා - සාධාරණ විධියට මිලදී ගැනීම සිදු කෙරෙන්නේ තැහැ. ඒ සම්බන්ධයෙන් සැහෙන පැමිණිලි තිබෙනවා. ලක්සල පාලනය වෙන්නේ නමුත්තාත්තේදේ අමාත්‍යාංශය යටතේයි. එම නිසා මේ දුප්පත් කාර්මිකයින් නිෂ්පාදනය කරන හාණ්ඩ සාධාරණ මිලකට ලක්සලට අලෙවි කර ගැනීම සඳහා පහසුකම් සලස්වන්නන්ය කියා මා ඉල්ලා සිටිනවා. ඒ අය නිෂ්පාදනය කරන හාණ්ඩ ලක්සලට ගෙන ආවිට ඒවා මිලදී ගන්නේ තැහැ. කිහිපදෙනෙකුගේ හාණ්ඩ පමණයි. මිලදී ගන්නේ. ඒ අනුව ලක්සල මගින්

හාණ්ඩ මිලදී ගැනීමේදී හැමෝටම සාධාරණය ඉෂ්ට වෙන්නේ කැහැ. මෙවැනි හාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අපේ ප්‍රදේශවල සිටිති. ඒ අයට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා මෙම හාණ්ඩ සාධාරණ මිලකට ලක්සල මගින් මිලදී ගැනීමට කටයුතු කරන හැටියට මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

කීර් හරකුන් ඇති කීර්මේ ව්‍යාපාරය පිළිබඳවත් ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. මෙම ව්‍යාපාරය ඉතා සාර්ථකව උඩරට පලාත්වල කරගෙන යනබව මට ආර්.පී. කීර් බොන අය පහතරට ප්‍රදේශවලත් සිටින නිසා පහතරට ප්‍රදේශවලටත් මේ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න කියා මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පහතරට ප්‍රදේශවලත් හරකුන් ඇතිකරන්න පුළුවන්. නමුත්තාත්සේ පසුගිය දවස්වල, බේන්තර - ඇල්පිටිය ආසනයටත්, අක්මිමන ආසනයේ සමහර වතුටුවත් ගියබව මට දනගන්නට ලැබුණි. ඒ පලාත්වල ජනතාවටත් පුළුවන්, මේ ව්‍යාපාරය කරගෙන යන්නට. එම නිසා කීර් හරකුන් ඇතිකීර්මේ ව්‍යාපාරය මේ ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරන ලෙස මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා (අනුරාධපුර දිසා ඇමතිතුමා)
(திரு. கே. டி. எம். சி. பண்டார — அனுராதபுர மாவட்ட அமைச்சர்)
(Mr. K. D. M. C. Bandara - District Minister, Anuradhapura)

Mr. Chairman, this is a Ministry that is closely connected with and mainly operative in the rural sector of the country, and I think the very name, "Rural Industrial Development", indicates that. The most important subject under it is animal husbandry. I think we must give due credit to the Hon. Minister, the Ministry officials and the employees for the large amount of work that has been done in this sphere to improve breeds, to produce milk and to increase the cattle, goat, poultry and pig population. In some parts of the country where some time back we never saw pigs you can see that people are taking to rearing them.

ආතන්ද්‍ර දසනායක මහතා
(திரு. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)
Encephalitis.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(திரு. கே. டி. எம். சி. பண்டார)
(Mr. K. D. M. C. Bandara)

Well, that is another aspect. We do not know yet whether it comes from pigs or whether it comes from paddy fields. It is not yet certain. - (Interruption). They say that a particular breed of mosquito is the carrier of this disease. They have not been able to definitely say whether it comes from pigs or from paddy fields. Let us not discuss that subject now. - (Interruption). I think you should know the answer. That is why you are asking that question. There are so many varieties of pigs.

අ. හා. 2. 30

I want particularly to mention a few facts on the milk production aspect. We still spend a large amount of money on importing milk powder and milk products into this country. In 1983 we spent, I think, around Rs. 978 million on imports of milk and milk products - butter, cheese, etc. Again, in 1984 we have

spent about Rs. 750 million. The estimate is that in 1985 we will be spending around Rs. 680 million. So that there has been a slight reduction in the imports, but I think we could become almost self-sufficient, or even self-sufficient, in milk production and milk foods provided we continue this programme and give more and more assistance to small time farmers who are now getting involved in milk production, not having large herds but a few cattle and who take a very keen interest in upgrading the breed and providing good fodder with all the assistance given both by the Department concerned and also other organisations involved in milk production in this country.

I am sorry to say that my hon. Friend, the Member for Akmeemana said that all these activities are going on only in the hill country. That is thoroughly incorrect. It may be that in his own electorate nothing is happening, I do not know. But I must say this about the dry zone of Sri Lanka, which in fact most people had written off saying that you cannot have good breeds there, good milk producers, varieties of animals which could give large quantities of milk. But within the last four or five years dry zone milk production I think has been the highest compared with the mid country and hill country.

In 1983 the dry zone production was only 12.8 million litres. That was from 1980 to 1983 when very little milk was collected in the dry zone. But in 1985 the dry zone collection of milk has equalled that of the hill country, and the hill country produced 19.4 million. So that goes to show that there is a big potential in the dry zone which has not been tapped for a very very long time, and now it is being harnessed in stages. We have a very long way to go because we have to improve our herd. We have a large number of animals but they are not the best milk producers. That is the main difficulty, and I think this problem is being tackled. I would urge upon the Hon. Minister that we should give more emphasis to providing as much as possible better breeds that could be reared in the dry zone.

I must say that in the mid zone, the coconut belt, much more milk can be produced with more concentrated effort. I do not know whether these new organisations that are being formed under the World Bank Programme could harness this potential in the coconut belt because there is a big potential in the coconut belt which could provide most of the milk that we require in this country. Therefore, emphasis should be laid on the production of more milk in the coconut belt. As it is now, I do not think much is produced because only a few coconut estates are involved in milk production. I think every coconut estate can be involved in milk production and it will be beneficial both for coconut production as well as milk production to combine these two together.

[කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා]

Coming to the rural industrial sector, I would like to tell the Hon. Minister that the art line centres that are functioning in our areas have been very useful and the females have found employment. They have undergone a training. Some of them have now involved themselves in self-employment with the training that they have had. The others continue to work in the centres. But I would request the Hon. Minister to explore other avenues in the dry zone where there are possibilities of expanding the rural industrial sector because there at the moment people are engaged in agriculture and animal husbandry.

You will appreciate, Mr. Chairman, that the population increase in the country as a whole is high, and especially in the dry zone, it is much higher. It is not because our women are producing more children, but lots of people are migrating to our areas in search of lands, in search of - (Interruption) - may be sometimes men and sometimes women. For example, in the Anuradhapura District five years back there was a population of around 400,000. Now it has exceeded 600,000 because a large number of settlers from other areas are coming in. With the increase of population the question of employment comes in and I think the rural Industrial sector is a sector which can be exploited so that we could provide employment in it for those who are in want of employment.

Lastly, I must say that there is a disparity in price between the imported and the locally produced milk. The cost of production must be looked into carefully. Because I understand and I believe that always the importers are at an advantage as against the producers in Sri Lanka. If that anomaly is not corrected, it will be a big hindrance and obstacle to milk production in this country.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (බද්දේගම)

(ශ්‍රී ලං. அமரசிரி தொடங்கோட - பத்தேகம)

(Mr. Amarasiri Dodangoda - Baddegama)

ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යාංශය යටතේ මගේ අදහස් දක්වීම සඳහා නමුත්තාන්දේගෙන් විනාඩි 15ක් විතර මට ලැබේවායයි මම බලාපොරොත්තු වෙමිනි. මේ අමාත්‍යාංශය යටතේ අපට වැඩියෙන්ම කටා කරන්න තිබෙන්නේ කීර් ආහාර නිෂ්පාදනය පිළිබඳවයි.

ලෝක බැංකු වාර්තාවක් අනුව "Dairy Development Foundation" කියන ආයතනය මේ අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒ වාගේම "මිල්කෝ" හා "මිල්ක්ෂේඩ්" කියන ආයතනක් මෙහෙයවන්න බලාපොරොත්තු වන්නේ මේ අමාත්‍යාංශයෙනුයි. කීර් මණ්ඩලය සතුව තිබුණු නිෂ්පාදන පොද්ගලික අංශයට දීම පිළිබඳව අපි කොහොමටවත් එකක නැති බව පළමුකොටම සඳහන් කරන්න මිනැ.

විශේෂයෙන්, "මිල්කෝ" කියන ආයතනයට පත් කර ඇති පිරිස දිගු බැලු වාම ඒ ආයතනය වැඩි කලක් පවතිද කියන දැකය අපට ඇති වෙනවා. "ඇපොතිකර්ස්" ආයතනයේ හිටපු පුද්ගලයෙකුත් "මිල්කෝ" ආයතනයේ ඉන්නවා. "ඇපොතිකර්ස්" ආයතනය බැංකුවට පවරා ගන්නා. ඒ වාගේම තවත් ටෙන්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකකත් එයා සභාපතිත්වය ඉසිළුවා. ඒකත් බැංකුවට පවරා ගන්නා. සේවක අර්ථසාධක අරමුදල් වැනි කිසිවක් ඒ ආයතනයෙන් ගෙවා නැහැ. ඒ හැරෙන්න, අවුරුදු 15ක් විතර ලෝක බැංකු උපදේශකයකු වශයෙන් ඉන්දියාවේ හිටපු මයිකල් හැලස් නමැත්තකුත් ඒකේ ඉන්නවා. අර ලෝක බැංකු වාර්තාව එව්වාට පස්සේ තමයි, එයාට ආවාර්ය පදවියක් ලැබී

තිබෙන්නේ. අපේ රටේ ජාතික වැදගත්කමක් තිබෙන නිෂ්පාදනයක් හාර දෙන ආයතනයක පත් වන ක්‍රියාකාරී පිරිස් කවුද කියා පොඩ්ඩක් සොයා බලන්න මිනැ කේද ? ඒ අයගේ ඉතිහාසය මොකක්ද, ඒ අය සේවය කළ ආයතනවල ඒ අයගේ තත්ත්වය මොකක්ද කියන එක ගරු ඇමතිතුමාගේ අවධානය යොමු විය යුතු කරුණක්. "මිල්කෝ" ආයතනයට මේ වගකීම හාර දෙනත් කලින් ගරු ඇමතිතුමා විශේෂයෙන් සොයා බලන්න මිනැ, එහි අධ්‍යක්ෂවරුන් හැටියට පත් වන අය පිළිබඳව. මේ රටේ ලදරු ආහාර පිළිබඳව වැඩි වගකීමක් දෙන ආයතනයක් හැටියට, මේ අමාත්‍යාංශයෙන් ඉදිරියේදී මෙහෙයවන්න සිදු වන වැදගත් ආයතනයක් හැටියට, ගරු ඇමතිතුමාගේ අවධානය "මිල්කෝ" ආයතනය කෙරෙහි යොමු වන්න මිනැ. ඒ කියා මේ අවස්ථාවේදී මම ගරු ඇමතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. ලංකාවේ ලදරු ආහාර පිළිබඳව වගකීමක් පවරා දෙන මේ ආයතනයට පත් වන පිරිස්වලට කවර ආකාර සුදුසුකමක් තිබුණොද, ඉතිහාසයේ මවුත් කවර සුදුසුකමක් ලබා තිබෙනවාද කියන එකක් සලකා බලන හැටියට මම ඉල්ලා සිටිමිනි. මම ඊට වඩා ඒ ගැන කියන්නේ නැහැ.

මේ අවස්ථාවේදී මම විශේෂයෙන් සඳහන් කරන්න මිනැ, ජාත්‍යන්තර තේස්ලේ සමාගම පිළිබඳව. ඒක බහු ජාතික සමාගමක්. ඒ සමාගම ලෝකයේ තමන්ට විරුද්ධව කටා කරන අයගේ ලැයිස්තුවක් හද තිබෙනවා. ඒ විධියට ලැයිස්තු හද තමන්ට එරෙහිව කටා කරන අයට විරුද්ධව ඒ සමාගම ලෝකයේ කොයෙකුත් රටවල නඩු පවරා තිබෙනවා. ඒ කියා මම විශේෂයෙන් තේස්ලේ සමාගම ගැන කියන්න මිනැ. ලදරු ජනගහණය, එහෙමත් නැත්නම් කීර් ආහාර පාවිච්චි කරන ජනගහණය වැඩි රටක් වශයෙන් අපේ රටේ සැහෙන පිරිසකට බලපාන නිෂ්පාදනයක් බහු ජාතික සමාගමකට දීම පිළිබඳව ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු වන්න මිනැ. අප්‍රිකානු රටවල් 53ක දළ ජාතික නිෂ්පාදනයට වැඩි වාර්ෂික ආදායමක් ලබනවා, තේස්ලේ සමාගම. මෙම තේස්ලේ සමාගමේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 1,670 යි. ශුද්ධ ලාභය රුපියල් කෝටි 666 කට වැඩියි. මේ වාගේ සමාගම් අපේ රටට කැඳවා ගන්නා විට ඒ සමාගම්වල තත්ත්වය ගැන අපේ ජනතාවට අවබෝධයක් දෙන්නට වෙනවා. මෙහි ප්‍රචාරක කටයුතු සඳහා පමණක් ලෝක හොඳ සංවිධානය වර්ෂයකට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් මෙම තේස්ලේ සමාගම වියදම් කරනවා. සේවක සංඛ්‍යාව එක් ලක්ෂ පණස් දහසකට ආසන්නයි. නමුත් වැටුප් ගෙවීම හොරයි. දියුණු රටවල සේවකයන්ට වැඩි සැලකිල්ලකුත්, නොදියුණු රටවල සේවකයන්ට අඩු සැලකිල්ලකුත් දක්වයි. නිෂ්පාදන වර්ග දහ හතර දහසක් වෙලද පොළට ගෙන එයි. තේස්ලේ සමාගමේ බොහෝ නිෂ්පාදනයන් තත්ත්වයෙන් බාලයි. යුරෝපයේ සමහර රටවල ඒවා විකිණීම තහනම් වෙයි. එහෙත් තුන් වන ලෝකයේ රටවල අතර්ථ නිෂ්පාදනයන් හැටියට හුවා දක්වමින් වැඩි මිලකට විකුණයි. ලෝකයේ රටවල කීර් කර්මාන්තය බිඳ දමා තම ජාතික ස්ථාපිත කීර්ම ගැනත්, බදු වංචා කීර්ම ගැනත් චෝදනා ලබා සිටියි. වෙලද ලෝකයේ බලවත් සැකයට භාජන වී සිටින නිසා, සමහර අවස්ථාවලදී විනිමය වෙලදපොළෙන් පත්තා දමනු ලබයි. දැන් ශ්‍රී ලංකාවේ කීර් කර්මාන්තයට අන ගොස සිටින මෙම සමාගම ජාතික කීර් මණ්ඩලයේ වැඩි කොටසකුත් ගිලගෙන හමාරයි. ලක්දේ පැකැට්ටුවත්, එය නිපදවන කම්හලත් ගොදුරු කර ගැනීම ඊළඟ බලාපොරොත්තුවයි. ඒ තේස්ලේ සමාගම පිළිබඳව අපේ හැඟීමයි.

අ. හා. 2.45

මා විශේෂයෙන්ම සඳහන් කරන්නට මිනැ, තේස්ලේ සමාගමේ නිෂ්පාදන පිළිබඳව අපේ රටේ විශ්වාසයක් තිබුණත් ජාත්‍යන්තරයේ සැහෙන තරම් මුද්‍රට මේවා ගැන කලකිරීමකුත්, වර්ජනයකුත් තිබෙන බව. 1977 ජූලි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයෙන් ඇරඹී වර්ජනිය, නොවැම්බර් වන විට රටපුරාම පැතිර ගියා. මිස්ට්‍රියියාව, කැනඩාව, ස්විඩනය හා බටහිර ජර්මනිය යන රටවලත් මෙය පැතිර ගියා. මෙය ජාත්‍යන්තර මට්ටමේ විරෝධතා ව්‍යාපාරයක් බවට පත් වී සොබ්‍ය සේවකයන් පණස් දහසක් නියෝජනය කරන ඇමරිකාවේ සොබ්‍ය සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් 1982 දී-

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(ශ්‍රී ලං. K. D. M. C. Bandara)
(Mr. K. D. M. C. Bandara)

මන්තීතුමා මොන වාර්තාවෙන් උපුටා ගෙනද මය කියවන්නේ ?

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)
මම කියවන්නේ මගේ අදහස්.

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. එම්. ජී. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
තමන්ගේ අදහස් ?

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)

මව්, මගේ අදහස් මම කියවන්නේ. මේවා සත්‍ය බවට වගකීමක් ඇතුළුවී
මම කියවන්නේ. තමුත්තාත්තේට මොකද හෙය්ලේ සමාගම ගැන කියන විට
මය තරම් රිදුණේ ?

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. එම්. ජී. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
තුඟු, එහෙම නොවෙයි. මෙතැනට ඇවිත් පිළිතුරු දෙන්නට බැර
ආයතනයක් ගැන කියන විට තමන් ඒ වාර්තා ලබා ගන්නේ කොහෙත්ද කියා
කීම—

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)
තුඟු, මම කියවන්නේ මගේ අදහස්.

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. එම්. ජී. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
තමන්ගේ අදහස් යයි කියා—

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)
කියන දේවල් ගැන මම වග කියනවා.

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. එම්. ජී. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
තමන් වග කියනවා යයි කීවිටත්—

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)
මම කියන දේ ගැන වගකීම භාර ගෙනයි කියන්නේ.

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. එම්. ජී. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
එහෙම කියන එක වැරදියි. තමන් කියන දේ සත්‍යයද නැද්ද කියා තමන්
දන්නේ කොහොමද ?

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)
මගේ අදහස් මේ ගරු සභාවේදී ප්‍රකාශ කරන්නට මට අයිතියක්
තිබෙනවා.

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. එම්. ජී. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
අයිතියක් ඇති බව ඇත්ත. තමුත් මේ වාගේ දේවල් කියන විට—

නියෝජ්‍ය සභාපතිතුමා
(**විජිතී කුමාර අරාජිංග**)
(**The Deputy Chairman**)
Hon Member, you carry on.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)

ගරු සභාපතිතුමනි, මේ හෙය්ලේ සමාගම පිළිබඳව මේ රජයේ
විශ්වාසයක් තිබුණේ, ජාත්‍යන්තරයේ අද මේ සමාගම හඳුන්වන්නේ 'බේබි
කීලර්' නමින්.

දිනේෂ ගුණවර්ධන මහතා
(**ශ්‍රී. ඩිනේෂ් ගුණවර්ධන**)
(**Mr. Dinesh Gunawardene**)
අත්ත අගගත්ත.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)

අද මේ සමාගමට විරුද්ධව නොයෙක් වැඩ පිළිවෙලවල් දියත් කර
තිබෙනවා. මෙන්න මේ නිසා අපේ රටේ කීර්තිමත්තා කම්හල් භාර දෙන විට
ඒ අය කරුණු තුනක් බලාපොරොත්තු වුණා. ඒ දේවල් මේ රටේ සිදු වී
තිබෙනවාද කියා විකල්ප සලකා බලන්න. මෙන්න ඒ කරුණු තුන. පළමුවැන්න,
ජාතික කීර්තිමත්තාවයේ කීර්ති ආහාර සකස් කිරීමේ කර්මාන්තශාලා ජාලය
තම අණසක යටතට ගැනීම. හෙය්ලේ සමාගම මේක කර තිබෙනවාද ?
දෙවැන්න, කීර්තිමත්තාවය ගොවිත්තයේ සාමූහික ශක්තිය, සමූපකාර සමිති බිඳ
දමා, ඔවුන් හෙය්ලේ සමාගමට කීර්ති අදින වහලක් බවට පත් කර ගැනීම.
මේකත් හෙය්ලේ සමාගමෙන් කර තිබෙනවාද ? තුන්වැන්න, පිටරටින්
ගෙන්වන කීර්ති ආහාර සඳහා තීරු බදු වැඩි කරවා රජයෙන් ලබා ගත හැකි
සියලුම පහසුකම් ලබා ගෙන ශ්‍රී ලංකාවේ වෙළඳපොළ අත්පත් කර ගැනීම.
මේ කරුණු තුන හෙය්ලේ සමාගම පසුගිය කාලයේදී කර තිබෙනවා. මෙය
තුන්වන ලෝකයේ පමණක් නොවෙයි. රටවල් ගණනාවක හෙය්ලේ සමාගම
කරන බලපෑමයි. එසේ කරන්නේ තම නිෂ්පාදන වෙළඳපොළ අයිති කර
ගන්නටයි.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(**ශ්‍රී. ඩබ්ලිව්. පී. බී. දිසානායක**)
(**Mr. W. P. B. Dissanayake**)

තමුත්තාත්තේට ඕක ලියා දී තිබෙන්නේ කීර්ති මණ්ඩලය ගසා කාපු
මිනිගෙන.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි දොඳාංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)

කීර්ති මණ්ඩලයේ කෙනෙක් නොවෙයි. හෙය්ලේ සමාගම කැරවීම පිළිබඳව,
ජාත්‍යන්තර වශයෙන් හෙය්ලේ සමාගම ගිය තැන්වල තත්ත්වය පිළිබඳව, මා
විසින් සපයන ලද ලිපියකිනුයි මම කියවන්නේ. ගරු සභාපතිතුමා මට කාලය
දෙනවා නම් මේ මුළු ලිපියම මම කියවන්නට කැමතියි. මේ ලිපියේ අඩංගු
කාරණා ගැන වගකීම සම්පූර්ණයෙන්ම මම භාර ගන්නවා. තමුත් මට දී ඇති
කාලසීමාව යටතේ මෙම හෙය්ලේ සමාගමේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර
වශයෙන් ඇති හැසීම විස්තර කරන්නට මට අවකාශයක් තුඟු. ඒ ගැන මම
කණගාටු වෙනවා. මම සඳහන් කරන්නේ මෙයයි. අපේ රටේ හරකුත්තේ කීර්ති
අපේ රටේ කම්හල්වලට ගෙනැවිත් නිෂ්පාදනය කළ දේශීය කර්මාන්තයක්
විනාශ කරන්නට ජාත්‍යන්තරයේ තිබෙන සමාගමකට ඉඩ දෙන්නේ ඇයි ?
ස්ථිරව සරලත්වයේ ආරම්භය ඇති කර, ජාත්‍යන්තරයේ පැතිරී ගිය මේ
සමාගම අද ආදායමක් දෙවැනි වන්නේ යුනිලිටරිය සමාගමට විතරයි. ඒත්
ලාභයෙන් දෙවැනි තුඟු. ඒ පිළිබඳව විස්තරයක් මේ ගරු සභාවේ ඉදිරිපත්
කරන්නට මම ලැස්තියි. තමුත් ඒ සඳහා මේ කාල සීමාව ප්‍රමාණවත් වන්නේ
තුඟු.

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. එම්. ජී. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)

එක ලංකාවේ තිබෙන කොම්පෑණියක්. ඒකේ කොටස්කාරයන් විශාල
පිරිසක් ලංකාවේ සිටිනවා.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
තෙස්ලේ කොමිෂනරීයේ ?

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
ඔව් !

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
මම නමුත්තාත්තේදට ඒ ගැන විස්තර කියන්නේ නැහැ.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
නමුත්තාත්තේ ඒ ගැන දන්නේ නැහැ. ඒකයි අපි කණගාටු වෙන්නේ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
මම ගිය සුමානසේන මේ ගැන මේ ගැන සභාවේ කීවා. මොණරාගල සිනි සමාගම කියා එකක් ලංකාවේ තිබෙනවා.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
මම දන්නේ නැහැ සිනි සමාගම ගැන.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
නැහැ ! නැහැ ! ඒක සිංහල නමක්.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
නමුත් මම දන්නවා තෙස්ලේ සමාගමේ කොටස්කාරයන් රාශියක් ලංකාවේ ජනතාව අතර සිටිනවා.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
ඒක සිංහල නමක්. ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හැටියට සමාගමේ රෙජිස්ට්‍රාරය ලේඛනවල හැටියට ඉන්නෙ මුරුගේසු කෙනෙක්. නමුත් නමුත්තාත්තේදෙලාගේ කෘෂිකර්ම අමාත්‍යාංශය අපට පෙන්වන්නේ වේරගොඩ කෙනෙක්.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
Do not be unfair. There must be decency maintained in this House. If you do not know what is decency, please learn it.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
ජාත්‍යන්තර සමාගම, කපටි සමාගම රටවල් තුළට ඇවිදින්න පෙනී සිටින නම නමුත්තාත්තේ විස්තර කරන්න එපා. මම කීව්වේ, සිනි සමාගමේ සභාපති හැටියට සමාගම රෙජිස්ට්‍රාර් ලෙස ලියා පදිංචි වී තිබෙන්නේ

මුරුගේසු. අමාත්‍යාංශයේ ලියාපදිංචි සභාපති වේරගොඩ. ඒ බහුජාතික සමාගම එකක් හැප්පෙන නමුත්තාත්තේදෙලාගේ ආණ්ඩුවට බැහැ. මිය ආණ්ඩුව වගේ තීර්ණයක් ආදායම් ලබන සමාගම අද මේ රටේ තිබෙනවා. ඒ සමාගම ආණ්ඩුව හෝල්ල ගනිවි.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
නමුත්තාත්තේදෙලා හදන්නේ හැමදම මේ රට බංකොලොත් කරලා, දුප්පත් කරලා නමුත්තාත්තේදෙලාගේ ත්‍යාග පවත්වාගෙන යන්නයි. එහෙම කවා කරන එක වැරදියි.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
නමුත්තාත්තේ බහුජාතික සමාගම ගැන අපට කියා දෙන්න එන්න එපා. [ඔබා කිරීමක්]

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
මේ රට දුප්පත් කරලා, බංකොලොත් කරලා මේ රටේ පාලනය ගෙන යන්නද නමුත්තාත්තේදෙලාගේ බලාපොරොත්තුව ? කවදවත් ඒක හම්බවෙන්නෙ නැහැ. අපි හදන්නේ මේ රටේ දුප්පත්තු පොහොසත්තු කරන්නයි. ඒක හිතේ තබාගන්න.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
අද සිටි නිෂ්පාදනය ප්‍රිමා සමාගමට දී තිබෙනවා. කිරි නිෂ්පාදනය තෙස්ලේ සමාගමට දී තිබෙනවා. අද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රටේ මූලික නිෂ්පාදන විදේශීය සමාගම්වලට පවරා දීමයි. ඒකේ ගාපය නමුත්තාත්තේදෙලාට එනවා. ඒක පැහැදිලියි. නමුත්තාත්තේදෙලා දන්නෙත් නැහැ ඒක.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
අපි අවංකව වැඩ කරන්නේ. ඒ නිසා නමයි, අද කිරි නිෂ්පාදනය වැඩි වී තිබෙන්නේ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
දකුණු කොරියාවේ, පිලිපීනයේ, පකිස්ථානයේ ආණ්ඩු මේවායින් පාඩම ඉගෙන ගෙන තිබෙනවා.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
නමුත්තාත්තේදෙලාගේ කාලයේදී කිරි හිඳිලා.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. අමරසිරි තොළාඹකොළ**)
(**Mr. Amarasiri Dodangoda**)
මෙය ආණ්ඩුවට හසුරුවන්න බැහැ. ඇමතිවරුන්ට හසුරුවන්න බැහැ. ආණ්ඩුව වගේ තීර්ණයක් ආදායම් ලබන සමාගම මේ බලය අල්ලන්නේ. විදේශීය කොමිෂනරී ලෙස ආණ්ඩුව දණගහලා. අපි මේවා පැහැදිලි කරන්නට ලැස්තියි. අපට මේවා පැහැදිලි කරන්නට වෙලාව නැති එකයි සිදු වී තිබෙන්නේ.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
(**ශ්‍රී. ජේ. ඩී. ඒ. ඒ. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)
නමුත්තාත්තේදෙලා කියන ඒවා මිනිසුන් අහන්නේ නැහැ. ඒවා පිලිගන්නේ නැහැ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ති.රු. අමරසිරි තොටාආලය)
 (Mr. Amarasiri Dodangoda)

අපට දැක ගෙනාගෙන තොටාආලය, මේ කීර් බොත්තේ අපේ පරම්පරාව තොටාආලය. ඉදිරියේදී මේ රටේ පුරවැසියන් වන පරම්පරාවටයි. තෙස්ලේ සමාගම ඒ මිනිසුන්ට පොලීකීර් පොවන්නට ලැස්සියි. පොලීකීර් පොවනවා. අපි තමුත්තාත්සේලාට කියනවා. තමුත්තාත්සේලාගේ ආණ්ඩුව මේ පරම්පරාව ගැන විතරක් කොටෙයි විගනින්නේ. ඉදිරි පරම්පරාවටත් විගනියනවා.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
 (ති.රු. ටී. ඩී. පී. බී. දිසානායක)
 (Mr. W. P. B. Dissanayake)

අපේ ආණ්ඩුව ඉදිරි පරම්පරාවටත් විගනියන්නට තමයි මහවැලිය හදන්නේ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ති.රු. අමරසිරි තොටාආලය)
 (Mr. Amarasiri Dodangoda)

තමුත්තාත්සේලාගේ මහවැලිය නියාගන්න. ඒක මම රටේ දහයෙන් එකක වැට්කි. මේ රටේ බහු ජනතාව, කීර් බොත දරුවෝ, මේ රටේ වැඩි ජනතාවක් නියෝජනය කරන තැන්වල—[බාධා කීර්මක්]

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
 (ති.රු. කේ. ඩී. එම්. සී. බණ්ඩාර)
 (Mr. K. D. M. C. Bandara)

තමුත්තාත්සේලාගේ කාලයේ කීර් වින් එකක් ගන්න අම්මලා දවස් ගණන් රස්කියාදු ගැහැව්වා.

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ති.රු. අමරසිරි තොටාආලය)
 (Mr. Amarasiri Dodangoda)

ඒක හරි. ඒ ලංකාවේ කීර්. ඒ කීර් මණ්ඩලයේ කීර්. මේවා තෙස්ලේ කීර්.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
 (ති.රු. කේ. ඩී. එම්. සී. බණ්ඩාර)
 (Mr. K. D. M. C. Bandara)

1970 ඉදලා 77 දක්වා ඉතිහාසය අමතක කරලා.

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ති.රු. අමරසිරි තොටාආලය)
 (Mr. Amarasiri Dodangoda)

ගරු සහාපතිතුමනි, මගේ වෙලාවේ තමයි එතුමා කථා කරන්නේ. එතුමා දැන් සැරයක් කථා කරලා මගේ වෙලාවේ කථා කරනවා. අනුරාධපුරයේ සාතනය වූ වෙලාවේ එතුමා හිටියේ කොතේද කියා හොයා ගන්න තැහැ. ඒ ගැන මම කණගාටු වෙනවා.

රිචඩ් පතිරණ මහතා
 (ති.රු. ඊ.පී.පී. පතිරණ)
 (Mr. Richard Pathirana)

අනුරාධපුරයේ වෙඩි තියනකොට එතුමා මෙතේ ඇදයට.

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ති.රු. අමරසිරි තොටාආලය)
 (Mr. Amarasiri Dodangoda)

දැන් මෙතැන ඇවිල්ලා අපිට කරුණු දක්වනවා. ගරු සහාපතිතුමනි, මේ රටේ කීර් නිෂ්පාදනය පිළිබඳව ලොකුම වගකීම පැවරෙන අමාත්‍යාංශය හාර ඇමතිතුමා හැටියට, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමා මේ කටයුතු ගැන තැවන සලකා බැලිය යුතුයි. විදේශීය සමාගම් විකේන් වික කීර් නිෂ්පාදකයන්ට, ගොවීන්ට, සමුපකාරවලට සහ කීර් මණ්ඩලයට කර තිබෙන බලපෑම් පිළිබඳව, දැන් නැවතීමේ ලකුණක් තබා, නැවතත් සලකා බලන්න මිනැ, දේශප්‍රේමී ආණ්ඩුවක් තමි. ඒ මන්ද, "තෙස්ලේ" සමාගම ගිය සියලුම තැන්වල සිදුවී ඇති බදු වංචා, කළ දූෂණ, කීර් නිෂ්පාදනය පිළිබඳව සම්පූර්ණයෙන්ම රටේ පිරිස්වලට, ජනතාවට නිෂ්පාදකයින්ට, දරුවන්ට,

අතිතකර විධියට කටයුතු කළ ආකාරය පිළිබඳව කීසීම අවස්ථාවක කරුණු ඉදිරිපත් කිරීමකට අපට වෙලාවක් තිබුණේ නැහැ. මේ "ලෝකයේ කීර්කාරයා" හැටියට සැලකෙන "තෙස්ලේ" සමාගම - ලෝකයේ වැඩිම කීර් නිෂ්පාදනයක් කරන සමාගම - කීර් නිෂ්පාදකයින්ට සහ පාරිභෝගිකයන්ට කරන බලපෑම් පිළිබඳව තමුත්තාත්සේලාගේ අමාත්‍යාංශයේ සමීක්ෂණයක් කරනවා තමි අපි ලැහැස්සියි කරුණු ඉදිරිපත් කරන්න. මේ සභාවේදී ලැබෙන කාලයට අමතරව. ඒ සඳහා තමුත්තාත්සේ අවස්ථාවක් ලබා දෙවියයි බලාපොරොත්තු වෙමින් මම නිහඩ වෙනවා.

එස්. කේ. පියදස මහතා (නියෝජ්‍ය ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමා)

(ති.රු. ඊ.පී. කේ. පියදස - මාරාග්‍රාමීය කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්)
 (Mr. S. K. Piyadasa - Deputy Minister of Rural Industrial Development)

ගරු සහාපතිතුමනි, මේ අවස්ථාවේදී විරුද්ධ පාර්ශ්වයෙකුත් ආණ්ඩු පාර්ශ්වයෙකුත් - විශේෂයෙන් විරුද්ධ පාර්ශ්වයෙන් - අපේ අමාත්‍යාංශය ගැන වැරදි හැකිමත් ඇතිව කථා කළ බව මෙම සභාවට කියන්නට මට සිදුවී තිබෙනවා.

ප්‍රථමයෙන්ම කථා කළ කොන්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) සමහරවිට තොදන්නවා ඇති, අපේ අමාත්‍යාංශයට - මේ කුඩා කර්මාන්ත ආංශයට - ලබා දී තිබෙන මුදල ඉතා සුළු ප්‍රමාණයක් බව, - 2.8 Million or something. - ඉතාම සුළු මුදලක් ලබා දී තිබෙන්නේ. එමනිසා කොන්මලේ ගරු මන්ත්‍රීතුමා කල්පනා කරන විධියට ඒ කර්මාන්ත දියුණු කිරීමේ කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මුදල් අපට ලැබෙන්නේ නැති බව ප්‍රකාශ කරන්න මිනැ. ගරු මුදල් ඇමතිතුමාගෙන් ඒ අවශ්‍ය මුදල් ලබාගෙන ඉදිරියට ඒ කටයුතු ඉටු කරන්නටයි අවස්ථාව එළඹී තිබෙන්නේ. 1978 සිට ගම් මට්ටමෙන් කුඩා කර්මාන්ත ආංශය විශාල මෙහෙයක් කර ගෙන ගොස් තිබෙන බව අපි දන්නවා.

කුඩා කර්මාන්ත ආංශයෙන් ස්වයං රැකියා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඇති කර, සෑම ජන්ද කොට්ඨාශයකම පිරිස් යම්කිසි සේවයකට පුහුණු කරනවා. ඒ තුළින් 1977 සිටම රටේ තිබෙන රැකියාහි ප්‍රශ්නය විසඳීමට අප කටයුතු කර තිබෙන බව මා මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඇත්තවශයෙන්ම ඒ කටයුතු ඉදිරියටත් කරගෙන යාමට අසවැසි ලේඛනයෙන් මීට වඩා මුදල් වෙන්කර දිය යුතුය යන්නයි මගේ අදහස. ඒ නිසා මුදල් ඇමතිතුමාගෙන් වැඩිපුර මුදල් ඉල්ලා ගැනීමට අවස්ථාව එළඹී තිබෙනවාය කියන එකයි කොන්මලේ ගරු මන්ත්‍රීතුමාගේ (ආනන්ද දසනායක මහතා) කතාවට පිළිතුරු වශයෙන් අපට කියන්නට තිබෙන්නේ.

එතුමා ප්‍රකාශ කලා, කලාත්මක රෙදිපිළි මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ කුඩා කර්මාන්ත අමාත්‍යාංශයෙන්ය කියා. එතුමා සඳහන් කළ "විලීන්" මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙන්නේ ජෛෂකර්මාන්ත අමාත්‍යාංශයෙන්. මම හිතන්නේ පොට වරදද ගෙනයි එතුමා කතා කළේ. ඒ කෙසේ වෙතත් අපි දන්නවා, දැනට වසා දමා ඇති ජෛෂකර්ම මධ්‍යස්ථාන තැවන විටහන කීර්මට ජෛෂකර්මාන්ත ඇමතිතුමා ක්‍රියා කරගෙන යන බව. ඒ නිසා ඉදිරියට ඒ අමාත්‍යාංශය මගින් "විලීන්" මධ්‍යස්ථාන තැවන වරක් ඇරඹුවාම ඒ ප්‍රශ්නය විසඳිය කියා අපි කල්පනා කරනවා.

අ. හා. 3

ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය පිහිටුවා දැනට අවුරුදු අටක පමණ කාලයක් වෙනවා. ඒ කාලය තුළ මේ රටේ සත්ව පාලකයන් ඒ වාගේම කුඩා කර්මාන්ත ආංශයක් වැඩි දියුණු කිරීම සඳහා හැම අවස්ථාවකදීම ඇමතිතුමා කටයුතු කර තිබෙනවා. අපට පෙනෙනවා මේ ආංශ දෙකෙන්ම මේ රටේ දියුණුවක් ඇති වී තිබෙන බව. විශේෂයෙන්ම පශු සම්පත් ආංශයෙන් අද ලංකාවේ විශාල දියුණුවක් තිබෙන බව කීමට අවස්ථාව උදා වී තිබෙනවා. ලෝක ආධාර ඇතිව ගව සම්පත දියුණු කිරීමට අප හැම විටම කටයුතු කරන බව තමුත්තාත්සේලා කවුරුත් දන්නවා. ලෝකයේ කොයෙක් රටවලින් පශු සම්පත දියුණු කිරීමට මුදල් ආධාර ලැබී තිබෙනවා. පශු සංවර්ධන වැඩ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් දස ලක්ෂ පන්සියකට ආසන්න මුදලක් අපේ රටට ලැබී තිබෙනවා. දිස්ත්‍රික්ක 10ක පශු සම්පත් දියුණු කිරීම සඳහා ඒ මුදල් ආයෝජනය කර තිබෙනවා. 1984 දී ආරම්භ වූ ඒ ව්‍යාපෘතිය 1986 දෙසැම්බර්වලදී අවසන් වීමට කියමනයි.

සභාපතිතුමා
(ද්වේෂ)

(The Chairman)

Order, please ! Mr. Speaker will now take the Chair

අනතුරුව නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, කථානායකතුමා
[ඒ. එල්. සේනානායක මහතා] මූලාසනාරුව විය.

அதன் பிறகு, பிரதீக் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே,
சபாநாயகர் அவர்கள் [திரு. ஈ. எஸ். சேனநாயக்க] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair and MR.
SPEAKER [MR. E. L. SENANAYAKE] took the Chair.

එස්. කේ. පියදස මහතා

(திரு. எஸ். சே. பியதாச)

(Mr. S. K. Piyadasa)

ගරු සභාපතිතුමනි, මා කියාගෙන ආවේ මේ රටේ සත්ව කර්මාන්තය
ගැනයි. සත්ව නිෂ්පාදන කටයුතු 1977 න් පස්සේ විශාල ලෙස පුළුල් වී
තිබෙන බව මේ රටේ කවුරුත් දන්නවා. ඒ නිසා තමයි මේ අමාත්‍යාංශයේ
කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ප්‍රශංසාව
ලැබුණේ. විශේෂයෙන්ම රට කෘෂිකර්මයෙන් ස්වයංඵලෝමිත වන විට ඊට
පසුව පසු සම්පත් වලින් ප්‍රයෝජන ගන්න අවස්ථා එනවා. අද කීර්
නිෂ්පාදනය එදා වඩා වැඩි වී තිබෙනවා. 1966 දී දශ ලක්ෂ 49 ක් තිබුණි.
1985 වන විට දශ ලක්ෂ 80 කට අධික කීර් නිෂ්පාදනයක් තිබෙනවා. වැඩි
වශයෙන්ම කීර් නිෂ්පාදනය කෙරෙන්නේ ගම්බදවයි. ඒ වාගේම ඒ කීර්වලට
ගම්බද ජනතාවට හොඳ මිලකුත් ලැබෙනවා. කීර් නිෂ්පාදනයෙන් ගම්බද
ජනතාවට දැන් විශාල මුදල් සම්බාරයක් හම්බකරගැනීමේ අවස්ථාව සැලසී
තිබෙනවා.

මේ කීර් කර්මාන්තය උඩරට ප්‍රදේශවල පමණක් නොවෙයි දකුණු පළාත්
ගැනත් විමසිල්ලෙන් ක්‍රියා කර ඉන්ධියත් ඕවර්සීස් බැංකුවෙන් ඒ ප්‍රදේශවල
ගොවිතන් ණය මුදල් ලබාගෙන සත්ව නිෂ්පාදන කටයුතු වර්ධන කර
ගන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. අද ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව සතව
නිෂ්පාදන කටයුතුවල බොහෝම අයට නිරත වී සිටින බව සඳහන් කරන්න
මිතු. මුළු මාතර දිස්ත්‍රික්කයේම ගොවි ජනතාවට ඉන්ධියත් ඕවර්සීස්
බැංකුවෙන් ලබා දී ඇති මුදල් උපයෝගී කරගෙන ඔවුන් ඒ පළාතේ ගොවිතැන
පමණක් නොවෙයි කුකුළුන්, උරන් සහ තවත් කොයෙක් සත්ව ගොවිපළවල්
ඉතාම හොඳින් පවත්වාගෙන යනවා.

ඊළඟට කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් හස්ත කර්මාන්ත
මණ්ඩලයක් පිහිටුවා තිබෙනවා. තමුත්තාන්සේ දන්නවා ඇති ඒ මණ්ඩලයේ
නිලධාරීන් ගම්වලට ගිහින් ලක්සලට අවශ්‍ය නිෂ්පාදන මිලදී ගන්න
වැඩිපිළිවෙලක් යොදා තිබෙන බව. ඒ නිසා ඒ භාණ්ඩ නිෂ්පාදකයින්ට විශාල
සේවයක් සිදුවී ඇති බව මේ අවස්ථාවේදී මතක් කරන්න මිතු.

සංචාරකයන් විශාල ප්‍රමාණයක් අද මේ රටට එන්නේ තැනි නිසා එම
භාණ්ඩ විකිණීමට ඇති අවස්ථාව අඩු වූණත් ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ
සියල්ලට අපි මිලදී ගන්න බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට සිදු වෙනවා.
ඒ වගේම ඒ අත්කම් භාණ්ඩ මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් දස
ලක්ෂ 20 ක පමණ මුදල් ප්‍රමාණයක් මේ මාස 11 ඇතුළතදී විසදුම් කර
තිබෙනවා. ඒ සමගම මා මතක් කරන්න කැමතියි. මේ වර්ෂය තුළදී රුපියල්
දස ලක්ෂ 35 ක පමණ අත්කම් භාණ්ඩ අලෙවි කරන්නට අපට අවස්ථාවක්
ලැබුණ බව. විශේෂයෙන්ම මේ මුදල් යන්නේ අපේ දුප්පත් හස්ත කර්මාන්ත
කරුවන්ටයි.

මට අමතරව හස්ත කර්මාන්ත මණ්ඩලය වගේම මෝස්තර
මධ්‍යස්ථානයකුත් අපි පිහිටුවා තිබෙනවා. මේ මෝස්තර මධ්‍යස්ථානයෙන් ඒ
හස්ත කර්මාන්තකරුවන්ට ඒ භාණ්ඩවලට මෝස්තර දමන ආකාරය කියා
දෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ භාණ්ඩවලට හොඳ මිලක් ලබා ගැනීමට
අවස්ථාවක් සැලසෙනවා. ඇත්තවශයෙන්ම අපේ පාරම්පරික භාණ්ඩ වූණත්
ඒවා යම්කිසි මෝස්තරයකට හැඩයකට සකස් කරන්න මිතු. අතින්
ලෝකයාට එම භාණ්ඩ විකුණන්න පුළුවන් වන්නේ ඒ විධියට ඒ භාණ්ඩ
නිෂ්පාදනය කළොත් පමණයි. මේ මෝස්තර මධ්‍යස්ථානය තුළින් අප හස්ත
කර්මාන්තකරුවන්ට විශාල සේවයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී
තිබෙනවා.

ඒ වගේම ජාතික ශිල්ප සභාවකුත් මෙම අමාත්‍යාංශය මගින් පිහිටුවා
තිබෙන බව මා මතක් කරන්න කැමතියි. ශ්‍රී ලංකාවේ විවිධ ගම්වල වෙසෙන
අත්කම් භාණ්ඩ ශිල්පීන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ප්‍රගුණ කොට,
ඔවුන් දිරිගන්වන්නට, කලාශිල්ප කටයුතුටත් රැක ගැනීමට ඒ ආයතනය
කටයුතු කරනවා. ඒ අනුව අප අමාත්‍යාංශයෙන් කෙරෙන වැදගත් සේවය
ගැන මා මේ අවස්ථාවේදී දුහුඬින් ප්‍රකාශ කළය කියා මා හිතනවා. අපට මේ
කටයුතු කර ගැනීමට අත දුන් අප අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරී
මහත්වරුන්ටත් ඒ වගේම අතිකුත් මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු
නිලධාරී මහත්වරුන්ටත් අමාත්‍යාංශයේ කටයුතු කරන සියලුම දෙනාටත්
අපේ සතුතිය පුද කරමින් මා හිතමි වෙනවා.

එස්. නොන්ඩමන් මහතා (ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව)
(திரு. எஸ். தொண்டமன் — கிராமிய தொழில்நுட்ப அமைச்சர்)
(Mr. S. Thondaman - Minister of Rural Industrial Development)

Mr. Chairman, I was so happy that the hon. Member
for Kotmale (Mr. Ananda Dassanayake) opened the
Debate. In his anxiety to make his contribution he went
on to say certain things and did not adhere to facts. He
said that I did not go to office. I do not know which
office he meant ! I like to tell him that I have not only
my Ministry Office but also the office of my trade union
to which I regularly go, first thing in the morning. In his
anxiety he said that the subject of carpentry is not
under the Minsitry of Rural Industrial Development !
He went on to speak on many things. I appreciate it to
the extent that he wanted to make his contribution.

He referred to some eleven industries in Kotmale.
Perhaps that reference was to the DDC Projects of the
last Government. Those projects collapsed long before
this Government came into power. Therefore, they are
things that happened in the past. Besides, I took up this
Ministry one year after this Government came into
power. In those circumstances, he cannot accuse me of
being responsible for closing down those projects which
failed during the period of their Government ! Then he
also asked what I was doing and what were the rural
industries. I do not know how he interprets rural
industries. I must tell him that Ministries and
Departments are assigned to Ministers. For example we
have got the Ministry of Textile Industries which deals
with all textile industries, and weaving comes under
that Minsitry. As far as my Ministry is concerned, in
relation to textiles only Art Line Centres are looked
after by us. I do not think that anybody can hold my
Ministry responsible for the closing down any one of
those Art Line Centes. On the other hand, there is a big
demand for them and we must establish new Art Line
Centres.

I like to tell this House that the Treasury had
allocated only Rs. 2.3 million in 1985 for the Small
Industries Department. It was hardly enough to
maintain even the existing small industrial units, quite
apart from starting new units. There are 307 industrial
centres managed by this Department. The Department
of Small Industries is engaged in the promotion and
development of the under-mentioned industries which
play a substantive role in the national economy

carpentry, white fibre, handcrafted ceramic, art-line textiles, light engineering training, export-oriented leather, lace, Brussels lace, hand-made paper and woollen carpets. There are 133 carpentry centres in the 24 districts which provide training for rural youth while their products are being supplied to Government departments and schools. The value of production in 1984 was Rs. 8.35 million and Rs. 3.8 million for the first five months of 1985. In 1984, 2,318 youths were trained in carpentry and 1,987 in the first six months of 1985. The Department of Small Industries says that with the introduction of new technology in the fibre industry the retting period of husks has been reduced from seven months to forty minutes after the Department had introduced new mechanized white fibre coir units, the private sector is now using this new technology. There are five white fibre units engaged by the department under this scheme. The value of production in 1984 was Rs. 3.7 million, and Rs. 1.7 million for the first six months of 1985. Employment was provided for 600 persons in 1984 and for 1,000 persons in the first six months of 1985.

අ. ක. 3.15

The Department of Small Industries managed 16 mechanized ceramic centres. These manufacture handicraft ceramics geared to the needs of the people. There is a large local demand for this item. New designs were introduced and improvements effected to the ceramics training centres in Waragoda, Matara and Kumbalgamuwa. Electrically fired kilns were used in each of the centres at Dediawela, Kumbalgamuwa, Mawatagama, Walakumbura and Paragastota. The services of two volunteers in this field have been obtained as assistance from the Japanese Government under the JICA scheme. Artline centres have been functioning, and up to 30th June 1985 the total sales were Rs. 8.5 million and employment has been provided to 1,500 persons.

Light engineering certificates have been awarded to 60 persons who successfully completed training at Epollawa, Weboda, Udispattuwa and Kapugamuwa. This is my answer to hon. Members who criticized me and my Ministry and who asked what we have been doing. This is what we have been able to do. I am only giving you an indication. If any hon. Member wants more information regarding each electorate, he can always write to me or even attend one of our Consultative Committee meetings, and all information that is wanted will be given.

After I took over this Ministry, I introduced an Act which provided for the creation of a cluster of institutions comprising the National Crafts Council, the Sri Lanka Handicrafts Board and the Sri Lanka National Designs Centre. The Sri Lanka Handicrafts Board has been set up in order to separate the

commercial functions from the purely advisory or service functions undertaken by other institutions. This cluster of institutions replaces the earlier arrangement in which one single institution was responsible for commercial, advisory and service-oriented functions. This assumption of composite functions had not proved satisfactory in the past. The organization and working of the Act is being kept under constant review. The indications are that the separation of functions is justified and that the objectives of the Act are being fulfilled. The Sri Lanka Handicrafts Board is now on a sound commercial footing, with sales, local as well as export, and profits showing an upward trend. The working of the Act is under review by a committee. Under this, three institutions have been created.

When I took over this Ministry - and for this I am thankful to you, Mr. Chairman because you were Minister of Agriculture at the time - the Department of Animal Husbandry was handed over without any hitch. I was therefore able to engage my Ministry in the livestock sector. Unfortunately, I cannot say that in respect of the industrial sector. Although the Ministry of Rural Industrial Development was entrusted to me, the supporting institutions were not handed over to us. Therefore in the past few years we were concentrating mainly on the creation of institutions to support our activities. I would like to tell the hon. Member for Kotmale that the Small Industries Department is one of the institutions which carries out the functions of my Ministry. The hon. Member said that he was a little confused whether the Small Industries Department comes under the Ministry or whether the Ministry is in the department. I do not know what he meant by this. He must know that Ministry has many institutions under it. As I said a little earlier, I have even created three institutions because the Small Industries Department alone cannot serve all our objectives.

The National Crafts Council has been set to organize craftsmen, both on a regional basis as well a craft basis. We want the craftsmen to understand and not merely depend on government departments. We want the craftsmen to depend on their right to organize themselves. Therefore we have set up the National Crafts Council which will organize the craftsmen, educate them and prepare them to make use of the facilities available and also participate in international seminars. In the past it had been the practice for officials to attend these seminars. Now I have made it a point that every foreign visit must be undertaken not only by officials but must include some craftsmen also. At least 50 per cent should be craftsmen. I am glad that a number of craftsmen who have gone are benefiting by this. Mr. Chairman, you will remember that when I was recently in Kandy we saw that an ordinary clerk who had been in the Highways Department has now given up her job and is engaged in the development of

[එක් කොන්ඩිමක් මගහ]

handicrafts. She is employing about seven persons. We saw the good work she is doing. The Crafts Council was purely set up to engage itself in organizing the craftsmen and educating them to become enlightened craftsmen – not merely to depend on loans given by others but to organize themselves. I want to see that craftsmen devote their fulltime to their schemes and develop them, not going in search of finance or raw materials. All that means time wasted. We are trying to see that the Crafts Council provides them with all these facilities and that they are easily available at a reasonable cost.

The next is our National Designs Centre which is another institution we have created. We want our handicrafts to be attractive for export. For that new designs have to be created. We must guide our craftsmen. Therefore the National Designs Centre is now engaged in finding ways and means of doing it. I think they have already taken action and are doing useful work to create new designs.

The Sri Lanka Handicrafts Board is another of our institutions. I am glad the hon. Member for Attanagalla paid a surprise visit and was satisfied with the work that is being done there. It is true that the work done by them, especially the performance in regard to sales, etc., has improved a lot. This year is going to be a record year. I am glad that their work is appreciated. There are some people who say that there are moves to remove the Chairman. As far as I am concerned, I am satisfied with his work and I will certainly support him and allow him to continue as chairman. When a man is doing good work why should anybody interfere with him? I will not tolerate any interference like that.

Some hon. Members said that people find it difficult to market their products. I have always said that it is the duty of Laksala to assist the producers and buy all their products. If there is any difficulty they can always write to me. It need not necessarily be through the MP. Even an individual craftsman can write to me, and all attention will be given. I do not act only when representations come from big people or from Members of Parliament. As a trade unionist I am used to representing matters. Therefore if any representation comes to me I will deal directly with it. It need not necessarily come through anybody else. So if there is any complaint that products are not accepted, please bring it to my notice and I shall ensure that all those products are accepted. But it will be done on one condition, and that is that the quality must be up to standard. That is very essential. If the quality is not up to standard we do not reject, but in such cases I will see that officers go and guide those people there and show them what quality is required and help them to produce the quality that is required.

I assure the House that as far as Laksala or any other institution that is under me is concerned they are there to serve our people. The people must be looked after, and to that extent I am not going to be a party to anything that falls short of achieving that objective. As far as my Ministry is concerned the best consideration will be given to any representation received by us. In fact, I remember that some time ago it was the rule that all products must come to Colombo. I made order and said, "No, you must decentralize the purchases. You must go to the places where it is produced." Once the Hon. Minister of Posts and Telecommunications, a good friend of mine, asked me, "Hon. Minister, why can you not ask the people to go to Laksala, Kandy?" I said, "Why should they go to Laksala, Kandy? they need not even come to Laksala in Colombo. If the produce is in large quantities I will see that they go to your electorate, to the village where they produce." I am glad that produce worth millions of rupees is being bought every year. Every two weeks the officers do that. Therefore no one can say that the interests of the rural population are not looked after. If they say that I do not think it is based on facts.

Then, as regards milk collection, some people are making a big fuss. Up to November the total collection has been 61.3 million litres. When I took over the Ministry in 1978 the collection was 49.1 million litres. Therefore we have progressed as far as dairy farming concerned.

I must also tell you that we are not going to hand over the new project to the private sector. It is a wrong assumption. What we are doing is resuscitating the present institution into different organizations. We are not giving up the principle of the co-operative system. That will be there. When the World Bank team came to look into this scheme they pointed out, in the light of the experience they have had in other countries, that accountability is not there in the co-operative system and therefore the company system must be introduced. This is in the light of their experience. They call it the Ananda pattern. The very person who has been responsible for the success of that Ananda pattern has been working with that World Bank team and he himself advised us and recommended this, and it is being negotiated now. But we will not ignore or do away with co-operatives. The co-operatives and the company will co-exist, and it will be a healthy competition. Whoever can survive will survive. I am sorry that the hon. Member for Attanagalla was very pessimistic. I have no objection if as a Member of the Opposition you want to be pessimistic. I do not think that the hon. Member has really studied the subject and come to this conclusion. This matter has been very carefully examined by world economists and they are satisfied that this institution is going to be a very successful one. This has nothing to do with multi-national companies.

It is wrong and improper to say that it is going to be handed over to a multi-national. Like the three institutions in the industrial sector we are going to re-structure the Milk board. The re-structuring is going to be done by the World Bank. This has nothing to do with the private sector. It will be a private institution but the supervision of its activities will be done by my Ministry.

අ. ක. 330

Nestle's have nothing to do with this institution. It is true that we have a joint venture with Nestle's in regard to the Condensary at Polonnaruwa. That is a different proposition. This particular proposition that we are going to undertake is a different one. It will be a new institution which will be re-structured and it will be under the supervision of my Ministry. It will be in the interest of 180,000 farmers who are to be organized. They will be the beneficiaries of this new institution that we are going to set up. As in the past, these 180,000 farmers need not go through the middlemen hereafter to dispose of their milk products. We are going to set up our own institutional arrangement. It is the farmers who will make use of this organization. This institution is going to help the producer. Therefore, the benefits in regard to production of milk, transport of milk and also processing of milk will go to the producer. Up to date it was the middlemen who got the benefit. Producers never got the benefit from the processing aspect or transport aspect. These 180,000 farmers will be organized by this institution to help them to get the benefit of all the milk they produce. Not only that; even the processing of milk, transport and marketing as well will be handled by this institution. This is the purpose of the new institution and I am quite satisfied that we can make a success of it if we get the co-operation and support from all concerned. I do not think the hon. Member for Anuradhapura West, who is also the District Minister for Anuradhapura, knew the benefit the farmers have got under our Ministry. If he goes into this matter he will see that the milk production has gone up in his District and also the amount of progress that we have made.

Another very important thing I want to do is to see that all our farmers are properly enlightened farmers. They must be given a training so that they will not merely produce but also know the implications. So we have organized training centres everywhere. We have taken the farmers to these centres, kept them there for a few days and trained them. The training that we give them is very useful to them because they understand the implications of producing and become knowledgeable in their undertakings. I am glad that at the moment there is a desire in people living in all parts of the country to own cattle. But unfortunately we have not been able to cope with the demand that is there in the country. I have always said that there is no family planing as far

as cattle is concerned. We have now appointed a sub-committee of the Consultative Committee of the Ministry of Rural Industrial Development to find out ways and means of helping to increase the number of heifer calves available for the farmers who are interested. I do not want them to lose the enthusiasm that has been created which is prevailing all over the country. Whether in estates or in villages, every where there is a big demand. So we do not want them to lose that enthusiasm. As long as they are keen and anxious to rear these animals, we would like to provide them with the necessary animals. I am sure that with this new institution they will be able to concentrate on this and we are trying our best to help everyone.

Today people talk of educated youths. Today we give employment to every veterinary surgeon, who passes out from the university before the final results are out. Earlier when I wanted to take them, they said, "You must only take the cream", and only a few people were taken. Now everyone who passes out of the university as a veterinary surgeon is absorbed into my Ministry. I must say that that is the only faculty in the university where everyone who passes out is found employment in my Ministry. In spite of that, we are unable to meet our requirements.

Then, Sir, with the formation of the new company, I am sure, we need not depend on the Treasury for any allocation. We are converting the community aid into assets. Therefore, we will be able to meet the needs of our Ministry. I am confident that we will be able to do a lot more in this field.

Now we have got the APNH and under it there are a number of projects. The Sri Lanka ADB Livestock Development Project aims to increase the quality and production of livestock and poultry in 11 districts. We have the Sri Lanka Swiss Livestock Development Project which operates in the districts of Trincomalee, Batticaloa, Polonnaruwa and Amparai to increase milk production. Then we have the Sri Lanka West German Goat Development Project. It aims to raise the milk and meat production and the potential of indigenous goat greeding in nine districts. The Canadian Poultry Development project has two moderate hatcheries at Marawella to make available high producing layers. The Anuradhapura Dry Zone Agricultural Products; The livestock development component of the project is being implemented by the department. The department provides breeding material, extension services and undertakes disease control programmes. Pasture Development; Though the operation of a pasture subsidy scheme, small farmers are given a certain amount if they have their own pasture lands. Then we are trying to experiment - I think it has been almost successful and we feel that it can be recommended - with a feed of urea treated strew.

[ඊ. ස. නොන්ඩමන් මහතා]

Contract to breed heifers : A pilot scheme to increase the availability of heifers is also being undertaken. A Committee to increase the availability of heifer calves to farmers is also being thought of.

The livestock Development Board manage about 20 farms. The total acreage developed is about 23,000 acres. The total acreage under pasture is 15,000 acres. The total cattle issued from 1980 to September 1985 about 10,000 animals. A total number of 8592 persons have been trained from 1982 to 1984 in the farmer training centres in the Mahawelatenna farm. 1916 persons is the total number trained from January to September 1985. Altogether there are about 10,500 trained persons. We are starting a training centre at Kuliyaipitiya in January next month. 228 societies of this type have been formed up to June 1985. Up to June 1985 we have had 12,629 registered suppliers. 8,096,148 litres is the total milk collected for a month. The number of bio-gas units constructed in small private farms up to 1980 is 189,185. In 1984, 47 small-scale farmers have been given assistance to improve cattle sheds. 261 small-scale farmers have been given assistance from 1985 up to date. About 41 labour cottages have been constructed and given out. 4707 are employed under the Board. Mention was made that milk produced by Milko is inferior to that of the Milk Board. I do not know how these ideas have got into the heads of the hon. Members. Milko has not come into existence. It will be established next year. It is still in its formation. Some of the hon. Members said that Milko is producing milk. I do not know from where or how the milk gas produced !

මන්මුර්සෙක්

(அங்கத்தவர் ஒருவர்)
(A Member)

It is in Kotmale.

ඊ. ස. නොන්ඩමන් මහතා

(திரு. எஸ். தொண்டமான்)

(Mr. S. Thondaman)

Some hon. members talk not knowing the truth. The hon. Members was so anxious to make a contribution that he did not worry about facts or truths. He went on saying things, I can tell you that Milko has not started producing any milk. They will take over the assets only and succeed the Milk Board. The question of producing milk by them has not arisen as yet. Therefore, I do not want the hon. Members to be under the wrong impression. They are talking of things that has not happened.

My Ministry, the Ministry of Rural Industrial Development has also created a livestock planning unit. It was established in 1983 to advice the Ministry on the socio-economic and technical aspects of livestock

development ; to review regularly the sector performance to identify major policy issues ; prepare, monitor and evaluate livestock projects and to prepare sectoral plans. The unit is assisted by the Government of FRG both technically and financially. since its establishment the unit has contributed by gathering data and preparing the livestock statistics of Sri Lanka for 1983, 1984 & 1985. They have done baseline surveys ; planning and studies, and also the preparation of the livestock strategy, policy and project review of the Ministry programme. They have also done the evaluation of several livestock projects and government livestock farms, programme and project design and the preparation of dairy development. Everything is being carefully scrutinized. We have an unit organized for this. The Ceylon Government does not spend a cent on that. It is done entirely by assistance obtained from foreign countries. West Germany is helping us. The work is not carried out entirely in the whims and fancies of the Minister or anyone else. Before any plan, programme or project is started it is carefully and thoroughly scrutinized. When we are satisfied that it is in the national interests of the country we undertake the project. Therefore, the hon. Members must know that this Ministry is not merely sitting there and marking time or that we simply carry out any project. In whatever we do, apart from the Government policy - my Ministry is even having its own planning unit - wherever necessary, we like to be guided properly and scientifically. It is on this basis that my Ministry is being run and we have been doing our best, and while I appreciate the interest shown by the hon. Members in trying to say various things, at the same I would very much appreciate if it can be based on facts. That is the only way you can improve or make things better.

ச. இ. 3.45

As far as my Ministry is concerned, I must thank all the officers. Everybody has been co-operating with me. It has been a very bad and difficult time during the last two or three years. In some areas we cannot do things in the way we would like to. In spite of that, with the limited facilities provided by the Government, my Ministry has been trying to exist by doing its best.

As I told you, first, we had to start the industrial sector the supporting institutions. Now we have been able to set up the institutions and we are trying to work. We do not have the resources. We are only provided just a sufficient amount to maintain ourselves ; we are therefore trying to get aid from foreign countries and we are trying to do our best. This year I hope to concentrate more on the industrial sector. We have been doing our best for the last four or five years on livestock and dairy development. We have put up every thing. Now I hope to do more effectively and more intensively in the industrial sector.

I thank the hon. Members for their support and the candid opinions they expressed, but they need not wait for this day to come and criticize me. At any time they can come into my Consultative Committee and discuss on inform me by a letter and I will very much appreciate it. Wherever possible, we all must get together and understand each other. Everyone has a point to contribute and in that respect I think all hon. Members for their support and the contributions they made. I hope this would give my Ministry and my officials a better insight into what the Members of Parliament want, and certain, we will try to do our best.

Thank You.

"142 වන ඊර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 42,86,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී. සහසම්මත විය.

142 වන ඊර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"තலைப்பு 142, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 42,86,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 142, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 4,266,000, for Head 142, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 142, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - මුලධන වියදම, රු. 3,91,000

நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 3,91,000

Programme 1 - General Administration and Staff Services - Capital Expenditure, Rs. 3,91,000

"142 වන ඊර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 3,91,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී. සහසම්මත විය.

142 වන ඊර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 142, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 3,91,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 142, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,91,000, for Head 142, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 142, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - සැලසුම් කිරීම, වැඩසටහන් සකස් කිරීම හා ප්‍රගති පාලනය - පුනරාවර්තන වියදම, රු. 89,59,000

நிகழ்ச்சித் திட்டம் 2.— திட்டமிடல், நிகழ்ச்சி முறைப்படுத்தல், முன்னேற்றக் கட்டுப்பாடு — மீண்டுவருஞ் செலவு, ரூபா 89,59,000

Programme 2 - Planning, Programming and Progress Control - Recurrent Expenditure, Rs. 8,959,000

"142 වන ඊර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 89,59,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී. සහසම්මත විය.

142 වන ඊර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 142, நிகழ்ச்சித் திட்டம் 2, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 89,59,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 142, நிகழ்ச்சித் திட்டம் 2, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 8,959,000, for Head 142, Programme 2, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 142, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - සැලසුම් කිරීම, වැඩ සටහන් සකස් කිරීම හා ප්‍රගති පාලනය - මුලධන වියදම, රු. 1,87,29,000

நிகழ்ச்சித் திட்டம் 2.— திட்டமிடல், நிகழ்ச்சி முறைப்படுத்தல், முன்னேற்றக் கட்டுப்பாடு — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,87,29,000

Programme 2 - Planning, Programming and Progress Control - Capital Expenditure, Rs. 18,729,000

"142 වන ඊර්ෂයෙහි 2 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 1,87,29,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී. සහසම්මත විය.

142 වන ඊර්ෂයෙහි 2 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 142, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,87,29,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 142, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 18,729,000, for Head 142, Programme 2, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 142, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

143 වන ඊර්ෂය. - කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව
1 වන වැඩ සටහන. - කුඩා කර්මාන්ත අභිවර්ධනය සහ උත්තතිය - පුනරාවර්තන වියදම, රු. 1,63,96,000

தலைப்பு 143.— சிறு கைத்தொழில் துணைக்களம்
நிகழ்ச்சித் திட்டம் 1.— சிறு கைத்தொழில்களின் அபிவிருத்தியும் மேம்பாடும் — மீண்டுவருஞ் செலவு, ரூபா 1,63,96,000

HEAD 143 - DEPARTMENT OF SMALL INDUSTRIES
Programme 1 - Promotion and Development of small Industries - Recurrent Expenditure, Rs. 16,396,000

"143 වන ඊර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 1,63,96,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී. සහසම්මත විය.

143 වන ඊර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 143, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 1,63,96,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 143, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 16,396,000 for Head 143, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 143, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන. - කුඩා කර්මාන්ත අභිවර්ධනය සහ උත්තතිය - මුලධන වියදම, රු. 49,00,000

நிகழ்ச்சித் திட்டம் 1.— சிறு கைத்தொழில்களின் அபிவிருத்தியும் மேம்பாடும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 49,00,000

Programme 1 - Promotion and Development of Small Industries - Capital Expenditure, Rs. 4,900,000

"143 වන ඊර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 49,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී. සහසම්මත විය.

143 වන ඊර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 143, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 49,00,000 அட்டவணியிற் சேர்க்கப்படும்" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 143, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 4,900,000, for Head 143, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 143, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

144 வது டீர்செய்.— ஒன்றாம் நிபந்தனையானது ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம், ரூ. 4,82,00,000

தலைப்பு 144.— விலங்கு உற்பத்தி சுகாதாரத் துறைக்கான நிகழ்ச்சித் திட்டம் 1.— காஸ்தல உற்பத்தியின் அபிவிருத்தி — மீள்புனரமைப்பு செலவு, ரூபா 4,82,00,000

HEAD 144 - DEPARTMENT OF ANIMAL PRODUCTION AND HEALTH

Programme 1 - Development of Livestock Production - Recurrent Expenditure, Rs. 48,200,000

"144 வது டீர்செய்க்கி 1 வது பாகம், ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம், ரூ. 4,82,00,000ஐ ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம் என புகளியிட வேண்டும்" என்ற கேள்விக்கு விடையாக மறுபதிலளித்தார்.

144 வது டீர்செய்க்கி 1 வது பாகம், ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம், ரூ. 4,82,00,000ஐ ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம் என புகளியிட வேண்டும் என்ற கேள்விக்கு விடையாக மறுபதிலளித்தார்.

"தலைப்பு 144, நிகழ்ச்சித் திட்டம் 1, மீள்புனரமைப்பு செலவுக்கான ரூபா 4,82,00,000 அட்டவணியிற் சேர்க்கப்படும்" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 144, நிகழ்ச்சித் திட்டம் 1, மீள்புனரமைப்பு செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 48,200,000 for Head 144, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 144, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 வது பாகம்.— ஒன்றாம் நிபந்தனையானது ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம், ரூ. 11,67,70,000

நிகழ்ச்சித் திட்டம் 1.— காஸ்தல உற்பத்தியின் அபிவிருத்தி — ஆக்கப்பொருட் செலவு, ரூபா 11,67,70,000

Programme 1 - Development of Livestock Production - Capital Expenditure, Rs. 116,770,000

"144 வது டீர்செய்க்கி 1 வது பாகம், ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம், ரூ. 11,67,70,000ஐ ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம் என புகளியிட வேண்டும்" என்ற கேள்விக்கு விடையாக மறுபதிலளித்தார்.

144 வது டீர்செய்க்கி 1 வது பாகம், ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம், ரூ. 11,67,70,000ஐ ஊழல்களின் அகலாய்ச்சினை நிராகரிக்கும் விடயம் என புகளியிட வேண்டும் என்ற கேள்விக்கு விடையாக மறுபதிலளித்தார்.

"தலைப்பு 144, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 11,67,70,000 அட்டவணியிற் சேர்க்கப்படும்" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 144, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 116,770,000 for Head 144, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 144, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

உறுத்தியவர் (தலைவர்) (The Chairman)

The next Ministry Votes will be taken up at 4.30 p.m. So, I propose to suspend the Sitting till 4.30 p.m.

இப்பொழுது கூடுதல் நேரம் தள்ளிவைக்கப்பட்டு, 4.30 மணிக்கு மீண்டும் தொடரப்படும். (திரு. எட்முண்ட் சமரவிக்ரம்) தலைவர் வந்தார்.

அன்படி, அமர்வு 4.30 மணிக்கு இடைநிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாகிறது. குழுப் பிரதித் தலைவர் அவர்கள் (திரு. எட்முண்ட் சமரவிக்ரம்) தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 4.30 p.m. and then resumed. MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] in the chair.

159 வது டீர்செய்.— உறுத்தியவர் (The Deputy Chairman)

1 வது பாகம்.— உறுத்தியவர் (The Deputy Chairman) உறுத்தியவர் (The Deputy Chairman) உறுத்தியவர் (The Deputy Chairman) உறுத்தியவர் (The Deputy Chairman)

தலைப்பு 159.— சமூக சேவைகள் அமைச்சர்

நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிருவாகமும் பதவியினர் சேவைகளும் — மீள்புனரமைப்பு செலவு, ரூபா 34,36,000

HEAD 159 - MINISTER OF SOCIAL SERVICES

Programme 1 - General Administration and Staff Services - Recurrent Expenditure, Rs. 3,436,000.

உறுத்தியவர் (பிரதித் தலைவர் அவர்கள்) (The Deputy Chairman)

Minister of Social Services - Heads 159 to 161. The Votes will be taken at 6 p.m. The Minister will reply at 5 30 p.m.

சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana)

உறுத்தியவர் (பிரதித் தலைவர் அவர்கள்) (The Deputy Chairman) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana)

சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana)

சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana) சமூக சேவைகள் அமைச்சர் (திரு. ரிச்சர்ட் பதிராண — அக்மீமனா) (Mr. Richard Pathirana - Akmeemana)

ඒවා නැවත උපුටා දක්වන්නට බලාපොරොත්තු වන්නේ නැත. එතුමා මේ ස්ථානයේ ඇති මම එතුමාට පෞද්ගලිකව දෙස් කියන්න යන්නේ නැත. ඒ වක්‍රලේඛය අසාධාරණ හා අමානුෂික වක්‍රලේඛයක් හැටියටයි මම හදන්වා දෙන්නේ. ඒ බව පැහැදිලිව දක්වන්න ඕනෑ. අසාධාරණ සහ අමානුෂික වක්‍රලේඛයක් මම මේ සභාවේ මේ ගැන පැහැදිලිව දීර්ඝ ලෙස කරුණු ප්‍රකාශ කර තිබෙනවා. එතුමා ඒ වක්‍රලේඛයෙහි පැහැදිලිව කියා තිබෙනවා ආහාර මුද්දර ලැබෙන හැත්තෑ ලක්ෂයක් වූ ජනතාවගේ සංඛ්‍යාව තිස් පන් ලක්ෂය දක්වා ක්‍රමයෙන් අඩු කරන්න කියා. මූලික අරමුණ ඒ. හැත්තෑ ලක්ෂයකට ආහාර මුද්දර ලැබෙනවා. එය තිස් පන් ලක්ෂය දක්වා අඩු කරන ලෙස ඒ වක්‍රලේඛයේ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. මම තොටුම්බර් 8 වැනිදා මේ සභාවේදී ඒ වක්‍රලේඛය ඉදිරිපත් කර ඒකේ අදහස මොකක්ද කියා පැහැදිලිව ප්‍රකාශ කලා. එතැනදී මහජනතා බලාපොරොත්තු වුණේ රුපියල් 700 දක්වා ආදායම් ලබන අයට මේ සහනය ලැබෙනවා කියලයි. මේ වක්‍රලේඛයේ එය පැහැදිලි කර තිබෙනවා.

- (ii) පවුලේ මාසික ආදායම රු. 200 - 399 දක්වා වන කල්හි, සාමාජිකයින් හතර දෙනෙකුට ආහාර මුද්දර හිමිවේ.
- (iii) පවුලේ මාසික ආදායම රු. 400 - 599 දක්වා වන කල්හි, සාමාජිකයින් තුන් දෙනෙකුට ආහාර මුද්දර හිමිවේ.
- (iv) පවුලේ මාසික ආදායම රු. 600 - 700 දක්වා වන කල්හි, සාමාජිකයින් දෙදෙනෙකුට ආහාර මුද්දර හිමිවේ.

පසුගිය දවස්වල මේ සම්බන්ධයෙන් පෝරම පුරවා ලබාගන්නා දැන් සමහර තැන්වල මොකක්ද කරන්නේ? සමහර දුප්පත් මිනිස්සු මේ ගැන අවබෝධයක් නැතිව ඒ පෝරමවලට දම්මා, ආදායම රු. 350යි ආදී වශයෙන් ඊට පසුව දැන් ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීම අත්සිටුවා ගාල්ලේ ගරු මන්ත්‍රීතුමාගේ (ආචාර්ය බබලිවි. දහනායක මහතා) සභාපතිත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. දැන් මොකක්ද කරන්නේ? අර පෝරමවල නිසොත් කරුණු අරගෙන දැනට ලබන ආහාර මුද්දරත් කපන්න. [බාඩා කීර්මක්] එසේ ලබන ආහාර මුද්දර කපා දමා තිබෙන තැන් ඕනෑතරම් තිබෙනවා. අලුත් පෝරමයේ තිබෙන කරුණු අනුවයි, එසේ කරන්නේ. [බාඩා කීර්මක්] පරණ ආහාර මුද්දර ක්‍රමය ඒ තිබුණු විධියටම දැන් ක්‍රියාත්මක වන බව තමුත්තාත්සේලා දන්නවා. ඒ ආහාර මුද්දර ක්‍රමය යටතේ ආහාර මුද්දර ලැබීමට හිමිකම් ලැබෙන ආදායම් සීමාව රු. 300යි. ඊට පසුව ආදායම් සීමාව රු. 700 දක්වා වැඩි කරනවා යයි කී විට සමහර දුප්පත් මිනිස්සු ඒ ගැන අවබෝධයක් නැතිව ආදායම රු. 325යි, 350යි ආදී වශයෙන් අර පෝරමයේ සඳහන් කලා. එය තමන්ගේ අත්සනින් ඇති ප්‍රකාශණයක් හැටියට ගණන් ගෙන - පෙත්සම් ගහලා - දැන් සමහර තැන්වල ඒ ආදායම් පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. මම කීවේ මෙය අසාධාරණයක් බවයි. ලැබූ අයට ඒ විධියට දිගටම දෙන්නට ඕනෑ.

එක ගෞරව ප්‍රවේශන අය එක පවුලේ අය ලෙස සලකන්නේ කොතොමද කියන එකක් මෙහි තිබෙනවා. එකට උයාගෙන කනවා නම් ඒ අය එක පවුලක් යයි පැහැදිලිව දක්වා තිබෙනවා. මේවා සොයා ගන්නේ කොතොමද? මේ දිළිඳු සහන කොමසාරිස්තුමාගේ වක්‍රලේඛය අනුව ග්‍රාමසමාජ මහතා හෝ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති මහතා ගිහින් සොයා බලන්නට ඕනෑ. ඒ ගෙවල්වල ලීප් කියක් තිබෙනවාද කියා. එහෙම තැන්නම් උයන වෙලාවට ගිහින් බලා ඉන්නට ඕනෑ. මෙය මොන විහිථ වක්‍රලේඛයක්ද? ගරු ඇමතිතුමාට මේ ගැන අවබෝධයක් තිබෙනවා. එම නිසා මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලනවා තැවන මේ වක්‍රලේඛයේ සම්පූර්ණ වෙනසක් කරන්න යා යා.

පූජ්‍ය පක්ෂය ගැන මේ වක්‍රලේඛයේ කියා තිබෙන දෙය බලන්න. පත්සලක හාමුදුරුවන්ගේ ආදායම් වෙන වෙනම ගණන් බලන්නට ඕනෑ. ඒ පූජ්‍ය පක්ෂය ගැනයි. පත්සලවල පමණක් නොවෙයි, දෛවස්ථාන හා මුස්ලිම් පල්ලිවලත් එහෙමයි.

- (i) පූජ්‍ය පක්ෂය පදිංචි ස්ථානයෙහි ප්‍රධාන ස්ථාමන්වනන්ගේ/පූජ්‍යකරු විසින් ග්‍රාමස්ථාන කලාප වෙත ' ආ ' ආකාරයෙන් ප්‍රකාශපත්‍රයක් ඉදිරිපත්කර ' ආ ' ආකාරයේ ප්‍රකාශපත්‍රයක් ලබාගෙන සම්පූර්ණයෙන් එය ග්‍රාමස්ථාන කලාප වෙත භාර දිය යුතුය.
- (ii) ග්‍රාමස්ථාන කලාප එම ස්ථානයෙහි ආදායම පරීක්ෂා කර බලා වාර්තා කළ යුතුයි. එම පත්සලට/දෛවස්ථානයට අයත් දෙපලවලින් ලැබෙන මාසික ආදායම රු. 700ට අඩු වන්නේ නම් ප්‍රධාන ස්ථාමන්වනන්ගේ/පූජ්‍යකරු මගින් ඉදිරිපත්කර මුද්දර පත්කළ හිමිවේ.

මය විධියට මෙය මහා විහිථ වක්‍රලේඛයක්. ඊට පසුව නැවත වක්‍රලේඛයක් තිබුණ කලා, දිළිඳු සහන කොමසාරිස්තුමා නමින්. එය තිබුණකර කීවා, ' ආ ' පෝරම ගිය ප්‍රමාණය අනුව වැඩිපුර ගණනක්, මෙය ගන්නට හදන බව පෙනෙනවා, ඒ නිසා නැවත මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්නය, රජයේ පරමාර්ථය ඉටු වන ආකාරයට කටයුතු කරන්නය කියා. මොකක්ද රජයේ පරමාර්ථය? දශලක්ෂ 7ක් වූ ආහාර මුද්දර ලබන සංඛ්‍යාව දශලක්ෂ 3.5 දක්වා අඩු කිරීමයි. ඒක මේ වක්‍රලේඛ දෙකෙන් පැහැදිලිව පෙනෙනවා. මම එම වක්‍රලේඛ එද සම්පූර්ණයෙන් කියව්වා.

එයින් එක වක්‍රලේඛයක් මෙන්න මෙතෙමයි :
 * දිළිඳු සහන වක්‍රලේඛ අංක 2
 මගේ අංකය :13/4
 දිළිඳු සහන කොමසාරිස් කාර්යාලය,
 136, වොන්නෝල් විදිය,
 කොළඹ 2.
 1985.10.02. "

එහි පැහැදිලිව කියා තිබෙනවා, දැන් මය ' ආ ' ආකාරවනු ගිය ප්‍රමාණය අනුව රජයේ පරමාර්ථය ඉටු නොවන බව පැහැදිලිව පෙනෙනවාය, ඒ නිසා කරුණාකර මේ ගැන නැවත පරීක්ෂණයක් කරන්නය කියා.

" ආහාර මුද්දර ලබාගැනීම සඳහා අසදුම්කරුවන් විසින් සම්පූර්ණ කළ යුතු " ආ " ආකාරීය ප්‍රකාශ පත්‍රය තිබුණ කල ඇති ආකාරය බලන්නට ආහාර මුද්දර ලැබීමට නුසුදුසු පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රකාශ පත්‍ර ලබාගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇත. එහෙත් මගේ ඉහත සඳහන් වන ලේඛයේ සඳහන් රජය බලාපොරොත්තු වෙත පරමාර්ථය ඉෂ්ට කර ගැනීමට සම්පූර්ණ සහයෝගය දැක්වීම බවය වහසීම බව විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. "

එම නිසා ගරු ඇමතිතුමනි, දශ ලක්ෂ 7ක් මේ රටේ දුප්පත් අධිසංඛ්‍යා ජනතාව සිටිනවා නම් ඒ සහන ලැබීමට සුදුසු ඒ කාටත් මේ සහනය දෙන්නට ඕනෑ. කොතොමද කොමසාරිස්වරයා කියන්නෙ වක්‍ර ලේඛය තිබුණ කලින් කරන්න කලින්, 70 ලක්ෂය 35 ලක්ෂයට බස්සනවා කියා. වක්‍ර ලේඛය තිබුණ කලින් කලින් දැනෙන කොතොමද? සම්පූර්ණ පවත්වන්න කලින් දිළිඳු සහන කොමසාරිස්වරයා දැනගෙන සිටියේ කොතොමද 70 ලක්ෂයක් ගන්නා සහනාධාරය 35 ලක්ෂයට අඩු කරන්න ඕනෑ කියා. වක්‍ර ලේඛයේ තිබෙනවා රජයේ පරමාර්ථය ඒකයි කියා. එනිසා දිළිඳු සහන කොමසාරිස්වරයා තිබුණ කල වක්‍ර ලේඛ 2 දිළිඳු සහන දීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අසාධාරණ, අමානුෂික වක්‍ර ලේඛ දෙකක් හැටියට හඳුන්වා දෙන්නට මම කැමතියි. ගරු ඇමතිතුමාගෙනුත්, තියෝජ්‍ය ඇමතිතුමාගෙනුත් මම ඉල්ලනවා කරුණාකර මෙම වක්‍ර ලේඛය සම්පූර්ණයෙන් වෙනස් කර නැවත මේ හිමිකම තිබෙන හැඳුනොටම මේ දිළිඳු සහන ක්‍රමය ලබා දෙන්නට කටයුතු කරන්න යා යා.

එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා (සමාජ සේවා ඇමතිතුමා)
 (ශ්‍රී. ආණ. සේ. ආ. ස. ස. කුලනායක — ජනරජ සේවකයන් අනුපාය) (Mr. N. H. A. M. Karunaratne - Minister of Social Services)
 මේ ගැන වාර්තා කරන්න තමයි කමිටුවක් පත් කලේ.

රිචඩ් පතිරාණ මහතා
 (ශ්‍රී. ආණ. ආණ. පතිරාණ) (Mr. Richard Pathirana)
 කමිටුව මොනවා වාර්තා කලත්, ඔබතුමාත්, තියෝජ්‍ය ඇමතිතුමාත් කරුණාකර මේ ගැන උපදෙස් දෙන්න මේ අසාධාරණය කරන්න එපා කියා.

එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා
 (ශ්‍රී. ආණ. සේ. ආ. ස. ස. කුලනායක) (Mr. N. H. A. M. Karunaratne)
 තමුත්තාත්සේලාටත් දක්වා තිබෙනවා අදහස් එවන්නට කියා.

රිචඩ් පතිරාණ මහතා
 (ශ්‍රී. ආණ. ආණ. පතිරාණ) (Mr. Richard Pathirana)
 අපි ඕනෑ වෙලාවක අදහස් දෙන්නම්. මේක තමයි අපේ අදහස.

[8වන පතිරණ මහතා]

ඊළඟට මම තමුත්තාන්සේගේ අවධානය යොමු කරන්න කැමතියි, ආහාර මුද්දර දෙන ආකාරය ගැන. ලදරුවන්ට රුපියල් 25 යි. ලමයින්ට රුපියල් 20යි. අවුරුදු 12ත් ඉහල අයට රුපියල් 15යි. සාධාරණව බැලුවොත් ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙනවා මේක මදි බව. ජීවන අංකය දැන් 567 යි. ලංකාව වාර්තාවක් පිහිටෙව්වා පසුගිය මාසයේ ජීවන අංකයෙන්. 547 සිට 567ට එක වරටම නැග්නා. මේකට වග කියන්නට ඕනෑ කවිද කියා මම දන්නේ නැහැ. සමහරවිට ඇමතිතුමා ඇවිත් කියයි මේකට ආහාර කොමසාරිස් වගකියන්න ඕනෑ කියා. තවත් ඇමතිතුමෙක් කියයි මේකට සහෝස සහාපති වගකියන්න ඕනෑ කියා. මම කියනවා මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ රජයයි කියා. එක වරටම 20 ක් වැඩිවුණා. දැන් මේ මුදල අරගෙන, රුපියල් 15ක් මාසයකට අරගෙන, එක පුද්ගලයකුට කරන්න පුළුවන් දේ මොකක්? ඒ නිසා කරුණාකර මේවායේ වටිනාකම වැඩි කරන්න කියා අපි තමුත්තාන්සේගෙන් ඉල්ලා සිටිනවා.

පවුලක් ගණන් ගත්තේ කොහොමද කින එක මේ වකුලේබයේ කියා තිබෙනවා. අවිවාහක පුද්ගලයෙක් පිට කොහේනරි පදිංචිවෙලා සිටියත් එයා අද දෙමව්පියන් සිටින ගෙදර කෙනෙක් හැටියට ගණන් ගන්න ඕනෑ කියා තමුත්තාන්සේ දන්නවා. ගම්වල සමහර තරුණයෝ සිටිනවා තමන්ගේ දෙමව්පියන් අත්හැර ද කොළඹ ඇවිත් රක්ෂාව කරනවා. ජන්ද නාම ලේඛනයෙන් නම නැත්නම්, එතැන කිසිම පදිංචියක් නැත්නම්, ඒ අය කොහොමද පවුලේ කෙනෙක් හැටියට ගණන් ගන්නේ? අපි මෙහි තියම තත්ත්වය දන්නවා. ගම්වල සිටින දරුවෝ, දෙමව්පියන්ට සලකන්නෙ නැති දරුවෝ ඕනෑ තරම් සිටිනවා. පුතා කොළඹ සිටිනවා. වයසක දෙමව්පියෝ සිටිනවා ගම්බදව. ඉතින් පුතා ඒ දෙමව්පියන් සලකන්නෙ නැහැ. මේ වකු ලේඛයේ තිබෙනවා ඒ හඳුනා කොහේ සිටියත් ඒ අය අර පවුලේ අය හැටියට ගණන් ගන්න කියා. අර දෙමව්පියන්ගේ ආහාර මුද්දරය කපා දැමීමයි පරමාර්ථය. පදිංචිය කොහොමද ඔප්පු කරන්නේ? පදිංචිය ඔප්පු කරන්නට තිබෙන ක්‍රමය ඒ ගෙදරම පදිංචි වීමයි. ඒ ගෙදරම පදිංචිවෙලා තැනි කෙනෙකු ඒ ගෙදරට ලියා පදිංචි කෙනෙකු හැටියට ඔප්පු කරන්න පුළුවන්ද? ජන්ද ලේඛනයේ නම නැත්නම් කොහොමද ඔප්පු කරන්නේ? එම නිසා කරුණාකර මේ අසාධාරණ වකුලේඛය තමුත්තාන්සේ සැලකිල්ලට ගන්නවා ඇතැයි මම කල්පනා කරනවා.

අ. හා. 4.45

ඊළඟට මායික මහජන ආධාර ගැන සඳහන් කළ යුතුයි. මායික මහජන ආධාර මුදල් ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකින් තමුත්තාන්සේලා වැඩි කර තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. තමුත්තාන්සේගේ අමාත්‍යාංශයට ලැබෙන මුදල් ප්‍රතිපාදන ගැන බැලුවාම බොහෝම අමාරුයි. මීට වඩාම මුදල වැඩි කරන්න. තමුත් මේ දෙන මුදල මදි. තනි පුද්ගලයකුට යැපෙන්නන් නැත්නම් රු. 40 ක් ලැබෙනවා. එක යැපෙන්නෙකු ඉන්නවා නම් දෙදෙනාටම රු. 60 යි. යැපෙන්නන් දෙදෙනෙකු ඉන්නවා නම් රු. 75 යි. ඒ අන්දමට යැපෙන්නන් තුන් දෙනෙකු ඉන්නවා නම් රු. 90 යි. යැපෙන්නන් 4 දෙනෙකු ඉන්නවා නම් රු. 105 යි. යැපෙන්නන් 5 දෙනෙකු ඉන්නවා නම් රු. 125 යි. ඊට වැඩි නම් රු. 150 යි. ඒ විටියටයි. දැන් ගෙවන්නේ. එක්කෙනෙකුට රු. 15 යි. මේ වැඩි වීම එක්කෙනෙකුට රුපියල් 15 යි. මේක ප්‍රමාණවත් නැහැ.

සමහර පළාත්වල රැකියා ලබා ගන්න පහසුකම් නැති ආයත තිබෙනවා. සමහර පළාත්වල රැකියා පහසුකම් ලබා ගන්න පහසුකම් තිබෙන ආයත තිබෙනවා. තහරයට කිවු ආයතවල රැකියා මාර්ග බොහෝම අඩුයි. ඒ අයට දෙන මායික මහජන ආධාර මුදල බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. අද තත්ත්වයේ හැටියට මාසයකට ගෙවන රු. 15 ක් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්දැයි මම තමුත්තාන්සේගෙන් අගන්න කැමතියි. ජීවත් වෙන්න බැහැ. තමුත්තාන්සේ මේ දීමනාවේ නම වෙනස් කර තිබෙනවා. කලින් කීවේ පින් පඩි කියලයි. දැන්, මායික මහජන ආධාර මුදලය කියනවා. ඒක බොහෝම හොඳයි. මේ මුදල තවත් වැඩි කර දෙන්නටය කියා මම තමුත්තාන්සේගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

ඊළඟට, පර්වාස හා ලමාත්කක දෙපාර්තමේන්තුව ගැන සඳහන් කළයුතුයි. ලමයි විකිණීම අද ලංකාවේ සැහෙන ප්‍රමාණයකට තිබෙන බව පුවත්පත්වල පළවෙනවා. විදේශ රටවලට ලමයින් විකුණන එක අද ලංකාවේ එක්තරා වෙළඳ ව්‍යාපාරයක් බවට පත් වෙලා. පසුගිය දවස්වල මම

කොළඹ තහරයේ ඉන්න කොට දැක්කා. තහරය තුළම මේ බිස්නස් එක කෙරෙනවා. තමන්ගේ ලමයින් විදේශීය සංචාරකයින්ට විකුණන එක දැන් බිස්නස් එකක් බවට පත් වෙලා. එම නිසා මේ ගැන දැඩි නීති පැනවීම අවශ්‍යයි. ගිය අවුරුද්දේ අයවැය විවාදයේදී මේ ගැන මහනුවර දිසා ඇමතිතුමා කීවා වාගේ මට මතකයි. තමුත් තවම ඒ කාර්යය එහෙමම කෙරෙනවා. අද ලංකාවේ තිබෙන තත්ත්වය ගැන හිතාගන්න තිබෙන හොඳම ක්‍රමය තමයි. තමන්ගේ ලමයින් පිටරට අයට විකුණන්නට දෙමව්පියන් කැමති වීම. බොහෝම ලස්සනට මේ ව්‍යාපාරය අද කෙරෙනවා. එමනිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමතියි. මේ ක්‍රමය තහර කරන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නා හැටියට.

ඊළඟට මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ පාලනය වන අනාථ ළමා නිවාස සම්බන්ධවයි. අක්මීමන ආසනයේ නොවෙයි, ඊට යාබද ගාල්ල ආසනයේ කිතුලම්පිටියේ ළමා නිවාසයක් තිබෙනවා. එහි වැඩ කටයුතු හොඳට කෙරෙනවා. ඒ ළමා නිවාසයට නවත් පහසුකම් සලසන හැටියට මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. කිතුලම්පිටිය ළමා නිවාසය අනාථ වුණු ප්‍රාචී ළමයි ගඟ කඨානයක්. ඊට තවත් ආධාර ලබා දෙන හැටියට ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

කේ. ආනන්ද කුලරත්න මහතා (මුල්කීර්ගල)
(ශ්‍රී. ජ. ජ. ආනන්ද කුලරත්න — முல்கீரகல)
(Mr. K. Ananda Kularatne - Mulkirigala)
ගරු නියෝජ්‍ය සහාපතිතුමනි, සමාජ සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වචන ස්වල්පයක් කපා කීරීමට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට මා ස්තූතිවන්ත වෙනවා. මට පෙර කථා කළ අක්මීමන ගරු මන්ත්‍රීතුමා සමාජ සේවා අමාත්‍යාංශය අලුතෙන්ම භාර ගෙන කරන්නට යන වැඩ පිළිවෙලක් ගැන බොහෝම වේගවත්ව විවේචනය කලා. ඒ කෙසේ වුණත් මෙම වැඩ පිළිවෙල ඉදිරි අනාගතයේදී අපේ රටට ඉතාම ගැලපෙන විටියට, මේ ඇමතිතුමා යටතේ ඉතාම සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙනවාය කියා විශ්වාස කරනවා.

ගරු නියෝජ්‍ය සහාපතිතුමනි, 1983 සහ 1984 යන වර්ෂවලදී මුල්කීර්ගල ආයතයට සමාජ සේවා අමාත්‍යාංශයෙන් විශාල වශයෙන් ආධාර ලැබී තිබෙනවා. නිසා සහනාධාර වැඩ පිළිවෙල යටතේ මුල්කීර්ගල ආයතයේ පමණක් පවුල් 13,900කට ආහාර මුද්දරත්, මුදලින් රුපියල් 20,78,000කුත් ලබා දී තිබෙනවා. ඒ අනුව විමර්ශන අයවැයෙන් ලැබෙන රුපියල් විස් පන් ලක්ෂය හා සමාන මුදලක් අපේ ආයතයට නිසා සහනාධාර වශයෙන් ලැබී ඇති බව පෙනෙනවා. මෙයට අමතරව පිටි කිරි, චිත් මාළු, ඇත්කරි පිටි ආදී නොයෙකුත් ද්‍රව්‍යමය ආධාර සමාජ සේවා අමාත්‍යාංශයෙන් අපේ ආයතයට ලබා දී තිබෙනවා.

මෙම සහනාධාරවලින් අපේ ආයතයේ නොදියුණු ප්‍රදේශ දියුණු කරන්නට වැඩ පිළිවෙලක් අප ක්‍රියාත්මක කලා. එම ආධාර බෙදන අතරතුර නිසා ගමනට වැඩ පිළිවෙලවල් 288ක් අපේ ආයතය තුළ පැවැත්තුවා. අද සෑම ගමනම පාහේ තිබෙනවා. "නිසා ආධාර පාරවල්" යනුවෙන් නම් කළ පාරවල්. මේ අන්දමට කර ඇති වැඩ ප්‍රමාණය සඳහා රුපියල් කෝටි ගණනක වටිනාකමක් තක්සේරු කරන්නට පුළුවනි. එම නිසා අනාගතයේදීත් මේ වාගේ සහනාධාර වැඩ පිළිවෙලවල් අපේ ආයතවලට ලබා දුන්නොත්, අපේ ආයතයේ නොදියුණු ප්‍රදේශවල ගම්මානවලට යන පාරවල්, ලී, වැව් ආදිය සාදා ගැනීමට අපට අවස්ථාවක් ලැබෙයි.

අපේ ආයතයේ මහජන ආධාර ලබන පවුල් 1,415ක් පමණ සිටිනවා. 1984 දී පමණක් රුපියල් 4,75,000ක මුදලක් එම පවුල්වලට ලබා දී තිබෙනවා. මෙයට අමතරව ආධාරී ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තවත් පවුල් විශාල සංඛ්‍යාවක් සිටිනවා. එම නිසා ආධාර ලබා දෙනු ලබන පවුල් සංඛ්‍යාව වැඩි කර ගැනීමට ඇමතිතුමාගේ අනුමැතිය ලබා දෙන ලෙස මේ අවස්ථාවේදී මා ඉල්ලා සිටිනවා.

ලදරු කීර්පිටි, ත්‍රිපෝෂ ආදී ද්‍රව්‍යමය ආධාර ලදරු පාසල්වලටත්, දහම් පාසල්වලටත් ලබා දීමට ඔබතුමා කටයුතු කර තිබෙනවා. දිස්ත්‍රික්කය තුළ දහම් පාසල් දෙසියයකට වැඩි සංඛ්‍යාවක් තිබුණත් මට දැනගන්නට ලැබී ඇති හැටියට මෙයින් දහම් පාසල් පහලොවකට පමණයි දැනට එම ආධාර ලබා දීමට පුළුවන්කම ලැබී තිබෙන්නේ. එම නිසා මේ ලදරු කීර්පිටි, ත්‍රිපෝෂ වැනි ඒවා හම්බන්තොට දිස්ත්‍රික්කයට විකක් වැඩිපුර ලබාදෙන හැටියට මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ගරු ඇමතිතුමනි, 1984 පෙබරවාරි මාසයේදී ගරු ජාතික ආරක්ෂක ඇමති ලීලිකර්ණ සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී කටුවක මහලු කීවාසයක් ආරම්භ කිරීමට රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඉඩමක් පරිත්‍යාග කළා. එම ඉඩමේ අපි දැනට අධිකාරයක් දමා මහලු කීවාසයක් ගොඩනගන්නට කටයුතු කර තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ දැනට මහලු කීවාසයක් තිබෙන්නේ බේලිඅත්ත ආසනයේ පමණයි. එහි කේටාසික පහසුකම් ලබාගන්නට පූර්විකම් තිබෙන්නේ පිරිමි උදවිය 15 දෙනෙකුට පමණයි. දැනට මහලු කීවාසයක් ගොඩනැගීමේදී රුපියල් 75,000ක උපරිම මුදලක්—එහි වියදමක් සියයට 50ක්—තමයි ලබා දෙන්නේ. දැනට අපේ දිස්ත්‍රික්කයේ ඉතාමත්ම අසරණ අය සැහෙන ප්‍රමාණයක් සිටින නිසා අපට මෙම මහලු කීවාසය ඉදි කර ගැනීමට වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙස මම නමුත්තාන්සේගෙන් ඉල්ලා සිටිනවා. මෙම අමාත්‍යාංශය යටතේ වටිනා ස්වල්පයක් කඩා කරන්නට අවස්ථාව ලබා දීම ගැන ස්කූතිවන්න වෙමින් මම හිතාම දේවනවා.

අතිල් මුණසිංහ මහතා
(ශ්‍රී. ආ. අභි. ආ. ප්‍ර. අ. ප්‍ර. අ.)
(Mr. Anil Moonesinghe)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, සමාජ සේවා අමාත්‍යාංශය යටතේ වැඩ කටයුතු කිරීමට හොඳටම සුදුසුකම් තිබෙන ඇමතිවරයෙක් තමයි. අද එම අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරන්නේ. හිත උණු වෙන, ඒ විටියේ හොඳ ඉතිහාසයක් තිබෙන, සමහර විට තවමත් වමේ අදහස් තිබෙන ඇමතිවරයෙක් තමයි. අපේ ගරු සමාජ සේවා ඇමතිතුමා, ඇත්ත වශයෙන්ම සමාජයේ තිබෙන හොඳම උණ කටුව සමාජ සේවා අමාත්‍යාංශයයි කියන එක මම කියන්නට කැමතියි. සමාජයේ තිබෙන, දෙය, රෝග, අමාරුකම් සියල්ලක්ම සමාජ සේවා අමාත්‍යාංශය දිනා බැලුවාම තමයි, හොඳට දැන ගන්නට. මැණගන්නට පුළුවන් වෙන්නේ.

මේ ආණ්ඩුව බලයට ආවාට පසුව මේ රටට පිටරටවලින් හුඟක් සල්ලී ලැබී තිබෙන බව අපට පෙනෙන්නට තිබෙනවා. අපි එය පිළිගන්නවා. අපේ රජය පැවති කාලයට වඩා දාය ගුණයකටත් වැඩිය මුදල් මේ රජයේ කාලය තුළ මේ රටට ලැබී තිබෙන බව ඊයේ ගුවන් විදුලියෙන් කියනවා මම අතගෙන සිටියා. නමුත් ඒ ප්‍රමාණයට වැඩි නම් කෙරිලා නැහැ. ඒ කියන්නේ දාය ගුණයක් මුදල් ලැබුණේ ඒ ප්‍රමාණයට වැඩි කෙරී නැහැ. මෙහි තවත් ප්‍රතිඵලයක් තිබෙනවා. මේ විවෘත ආර්ථිකය ඇති කිරීම නිසා මේ රටේ අර පොහොසත්ම සියයට දහය තවත් පොහොසත් වී තිබෙනවා. සමහර උදවිය දැන් ගුවනේ තමයි පාටේ. ඒ අයට එවිටට මුදල් තිබෙනවා. අතින් පැන්වෙන් ලැබුණු ජනගහනයෙන් සියයට හිඟක් නැත්නම් තුනෙන් එකක් විශාල වශයෙන් අමාරුවට වැටී තිබෙනවා. එය ලේඛනවලින් පෙන්වන්නට පුළුවන්. Gini Concentration Ratio නමින් ලේඛනයක් තිබෙනවා. ඒ ලේඛනය බැලුවාම මෙය පැහැදිලිව පෙනෙනවා.

1977 නමුත්තාන්සේලා බලයට එනවිට මේ රටේ පොහොසතාන් දුප්පතාන් අතර තිබුණු පරතරය සුභයක් අඩුයි. මින්දා දත් පරතරය හුඟක් වැඩි වේගය යනවා. පහත් ආදායම් ලබන තුනෙන් එකක් බොහෝම පහතට ඇද වැටී තිබෙනවා කියන එක සමාජ සේවා පර්යේෂණ වලින් සහ වෙනත් නොයෙකුත් පර්යේෂණවලින් දැන් අපට හොඳට පෙනෙන්නට තිබෙනවා. දැන් මේ අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදල දෙස බැලුවාම ඇත්තෙන්ම මේක හිඟ අමාත්‍යාංශයක් කියන්නට පුළුවනි. මෙම අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය රුපියලේ වටිනාකම සහ අද සමාජයේ තිබෙන අමාරුකම් සමඟ සසඳා බලනවිට මෙය මේ රටේ දුප්පතාට කරන විශාලම අකටයුත්තක් හැටියට කියන්නට පුළුවන්.

අ. භා. 5

අද ආර්ථික අමාරුකම් හින්දා සමහර ලමයි මහලු දෙමාපියන්ට සැලකන්නේ නැහැ. ඒ මහලු දෙමාපියන්ට සැලකීම බොදට රටක් වන අපේ රටේ උකුම්ම කර්තව්‍යය වශයෙන් මේ ආණ්ඩුව සැලකන්න මනැ. නමුත් බටහිර යුරෝපයේ පවා මහලු වියට පත් වූ දෙමාපියන්ට මීට වැඩිය හොඳට සැලකනවා. මහලු උදවියට සැලකීමට අපේ මේ අයවැයෙන් වෙන්කර ඇති මුදල් දිනා බැලුවාම අපි ලජ්ජා විය යුතුයි. මේ අමාත්‍යාංශය ලොකු අමාත්‍යාංශයක් වශයෙන් භාර ගන්නේ නැහැ. ප්‍රයෝජනවත් අමාත්‍යාංශයක් වශයෙන් භාර ගන්නේ නැහැ. මොකද සංවර්ධනයක් නෑ නොවැ. නමුත්තාන්සේගේ අංගවිකල උදවියට එහෙම තැන්තම මොළොට මොනවා

තෝ වුණු උදවියට තමයි. නමුත්තාන්සේ සැලකන්නේ. ඒ වාගේ සමාජයේ පල්ලොට වැඩුණු උදවියට තමයි මේ අමාත්‍යාංශයෙන් සැලකන්නේ. එහෙත් ඒ ගොල්ලන් ගැන මේ ආණ්ඩුව වැඩිය සැලකන්නේ නැහැ. අන්ත එයයි සිදු වී තිබෙන්නේ. කොළඹ නගරයේ කී දෙනෙක් අද අග පිල්වල නිදගෙන ඉන්නවාද කියා නමුත්තාන්සේ විකක් ගිහිත් බලන්න. වැස්ස දවසට බලන්න මනැ. දුක්ඛිත තත්ත්වයක් තිබෙන්නේ. ගිහිත් බලන්න අපේ ආසනවල උදවිය අතවල් අද ගොළු බීහිර් උදවිය ඒ මධ්‍යස්ථානවලට දගන්න මනැ කියා අපට ඇවිදිත් කියනවා. නමුත් ඉඩ නැහැ. අපේ ආසනවල මහර උදවිය ඇවිත් නොයෙක් ආධාර ඉල්ලනවා. අපට ආධාර කරන්න ක්‍රමයක් නැහැ. එහෙම බැලුවාම ගැම පැන්නෙන්ම දුර්වල මිනිහට, දුර්වල ගැහැණියට විශාල පහරක් වැදී තිබෙනවා.

ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි. කරුණාකර ඒ වාගේ උදවිය පිළිබඳව හරි ලේඛනයක් ගන්න. නමුත්තාන්සේගේ අමාත්‍යාංශයට ඒ ලේඛනය ගන්නාම අද මොනවා හරි ඒ උදවිය වෙනුවෙන් කරන්න මනැ කියා මේ ආණ්ඩුවට බල කරන්න පුළුවන්. අපේ කාලයට වඩා දාය ගුණයක් මුදල් එතවාය කියා අපට ගැමදම කියනවා. නමුත් මේ රටේ විශේෂයෙන් මේ දුප්පතාට දාය ගුණයක් වැඩ කෙරී තිබෙනවාද? මම මේ විශේෂ කාරණා ගැන කියන්න යන්නේ නැහැ. කරුණාකර පොදු ප්‍රතිපත්තියක් වශයෙන් මේ ගැන සම්බන්ධ සෙවීමක් කර තත්ත්වය මේකයි කියා ආණ්ඩුවට මේ කරුණු ඉදිරිපත් කරන්න.

ආහාර මුද්දර සහ සහනාධාර බෙදා දීම දැන් නමුත්තාන්සේට භාර දී තිබෙනවා. පලමුවෙන්ම කල්පනා කර බැලීමේදී එයින් මේ ආණ්ඩුව ඉතාමත්ම අමතූණ ක්‍රියාවක් කර තිබෙනවා. මොකක්ද? රක්ෂාවටත් තිබෙන මිනිහට ඒ සහනාධාර දුන්නේ නැහැ. එය මම සාධාරණයි කියා පිළිගන්නවා. රක්ෂාවක් නැති වුණාම මිනිහකුට මොකක් නෝ සහනයක් ලබාගන්න මොකක් නෝ ක්‍රමයක් තිබෙන්න එපාදා දෙවියනේ?

එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා
 (ශ්‍රී. ආ. අභි. ආ. ප්‍ර. අ. ප්‍ර. අ.)
 (Mr. N. H. A. M. Karunaratne)
 අභිසාවනයක් කළෙන් විභාගයක් කර දෙනවා.

අතිල් මුණසිංහ මහතා
(ශ්‍රී. ආ. අභි. ආ. ප්‍ර. අ. ප්‍ර. අ.)
(Mr. Anil Moonesinghe)

නමුත් ඒක කෙරෙන්නේ නැහැ. ඒක "නියර්" එකෙන් හොඳයි. නමුත් අපි දන්නවා අභිසාවනයක් කළාට ඒක කෙරෙන්නේ නැහැ. සමහර විට එක සියයක් ඉල්ලන කොට එක් කෙනෙකුට හම්බ වෙන්න පුළුවන්. නමුත් මම ඔබතුමාට කියන්නේ ඒවා හොඳට විභාග කර බලන්නයි.

එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා
 (ශ්‍රී. ආ. අභි. ආ. ප්‍ර. අ. ප්‍ර. අ.)
 (Mr. N. H. A. M. Karunaratne)
 දැන් ඒක කරන්න යනවා.

අතිල් මුණසිංහ මහතා
(ශ්‍රී. ආ. අභි. ආ. ප්‍ර. අ. ප්‍ර. අ.)
(Mr. Anil Moonesinghe)

ඒක බොහෝම හොඳයි. එය කලාම ඔබතුමාට පින් සිදු වෙන්න මනැ. මොකද තිබුණු රක්ෂාවක් නැති වුණා කියා බොහෝ උදවිය ඇවිත් අපිට කියනවා. දැන් මේ ආණ්ඩුව යටතේ කී දෙනෙකුට රක්ෂා තැනිවී තිබෙනවාද කියා නමුත්තාන්සේම දන්නවා.

මන්ත්‍රීවරයෙක්
 (அங்கத்தவர் ஒருவர்)
 (A Member)
 දීලා තිබෙනවා.

අතිල් මුණසිංහ මහතා
(ශ්‍රී. ආ. අභි. ආ. ප්‍ර. අ. ප්‍ර. අ.)
(Mr. Anil Moonesinghe)

දීලා තිබෙන බව මම පිළිගන්නවා. දුන් ඒවා තමයි දැන් ආපසු ගන්නේ. මේ වාගේ දුක්ඛිත තත්ත්වයක් ඇති වී තිබෙන හින්දායි මම මේ කියන්නේ. තවත් එකක්, මේ අංගවිකල උදවිය එක නැතක සිට තවත් නැතකට යාමට රෝද

[අතිරේක මුහුණත]

කිබි කෙරෙහි වැඩි ජන අපේක්ෂා පවතී. ඒවා අවුරුද්දකට අඩු ගණනේ ආසනයකට පත්වෙයි. විධිමත් බැගින් දෙන්න. ඒක ලොකු ගණනක් නොවෙයි නේ? මෙපමණ විශාල මුදල් ප්‍රමාණයක් නොයෙක් ජීවිත දෙන්න. ඒ වගේ කරන්න දහසක්. විස්සක් හැම ආසනයකටම කරුණාකර දෙන ලෙස දෙවියන්ගේ නාමයෙන් මම නමුත්තාත්සේගෙන් ඉල්ලනවා. අපට ඒවා බෙදා දෙන්න පුළුවන්. අන්ත ඒ ක්‍රමය යොදවන්න කියා මම නමුත්තාත්සේගෙන් ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන් තවත් වචනයක් කියන්න ඕනෑ. ජලගැලීම් ඇති වෙනවා. නියම ඇති වෙනවා. හදිසි අනතුරු ඇති වෙනවා. අපේ ප්‍රදේශයේ සිදු වුණා වාගේ දැමූ අවුරුද්දකම ලංකාවේ කොහේ හරි තැනක සොනවා හරි සිදු වෙනවා. එමනිසා මෙවැනි අවස්ථාවලදී උපකාර කිරීම මගේ යම් වැඩ පිළිවෙළක්, සංවිධානයක් තිබෙන්න ඕනෑ. පිටරටින් ආධාර ලැබෙනවා. ඒවා බෙදා හැරීම සඳහා යම් ක්‍රමයක්, සංවිධානයක් තිබෙන්න ඕනෑ. කුඩාරම් වාගේ දේවල් ඇති කරන්න, පැකට් කළ කෑම වර්ග ආදිය බෙදා දෙන්න ක්‍රමයක් තිබෙන්න ඕනෑ. මම කියන්නේ නැහැ එවැනි අනතුරක් ඇති වෙන්නට පෙර දත්මම කෑම පැකට් කරලා නියත්නය කියලා, නමුත් එවැනි කටයුතු කිරීම සඳහා යම් වැඩ පිළිවෙළක්, හදිසි ක්‍රමයක් තිබෙන්න ඕනෑ. ඒ සඳහා ගැරුම්කිතුමාගේ අමාත්‍යාංශයෙන් මේ සඳහා විශේෂ මුදලක් යොදවන්න කියා මා යෝජනා කරන්න කැමතියි.

අ. හා. 5.6

එච්. ඩී. එල්. ලීලාරත්න මහතා (දෙරුවිල)
(කි.ල. ෨෪. 1෧. ෨෧. ඒෂානි — ශ්‍රී ලංකාව)
(Mr. H. D. L. Leelarathna - Seruwila)

ගැරු නියෝජ්‍ය සභාපතිතුමනි, සමාජසේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කථා කිරීමට මට අවස්ථාව ලබාදීම ගැන මා නමුත්තාත්සේගේ ස්තූතියක් වෙනවා. දැනට දේරුවිල ආසනයේ පවුල් දහස් ගණනක් අනාථ වී සිටිනවා. මෙම අවස්ථාව ඒ අයට විශාල වශයෙන් සහන සැපයීමට ඉදිරිපත් විය යුතු අවස්ථාවක්. මෙවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුව ත්‍රස්තවාදී ප්‍රශ්නයයි. ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා දැන් පවුල් දහස් ගණනක් අනාථ කඳවුරුවල සිටිනවා. දේරුවිල ආසනයේ බාගයකටත් වඩා පවුල් ප්‍රමාණයක් අනාථ කඳවුරුවල සිටින අතර, අනික් අයගෙහුත් බාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් බාගෙට අනාථ වෙලා සිටින බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. කන්නලේ ප්‍රදේශයේත්, පදවිය ප්‍රදේශයේත් කොටසක් හැර අනික් සියළු දෙනාම බාගෙට අනාථ වෙලා සිටිනවා. ඒ විධියට බාගයක් අනාථ වෙලා තිබෙන්නේ රජයේ වරදක් නිසා නොවෙයි. සමාජසේවා අමාත්‍යාංශයේ වරදක් නිසා නොවෙයි. නමුත් සමාජසේවා අමාත්‍යාංශයෙහුත් ඇහැ ඇරලා බලන්න ඕනෑ. මේ තත්ත්වය ගැන. ත්‍රස්තවාදී කඳවුරුවලින්, තමන්ගේ නැදූ හිත මිත්‍රයින්ගේ ගෙවල්වලින් සිටින ප්‍රමාණයට අමතරව, අර බාගෙට අනාථ වෙලා දැනට ගෙවල්වල සිටින අය ගැනත් සමාජසේවා අමාත්‍යාංශයෙන් බලන්න ඕනෑ.

ත්‍රස්තවාදී බිය නිසා බොහෝ දෙනෙකුට ගොවිතැන් කරන්න බැරි වී තිබෙනවා. අද ඒ අයට ගොවිතැන් කිරීමට කුඹුරුවලට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ගොවිතැන් කරන්න යන අවස්ථාවලදී ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වෙනවා. ඒ වාගේම ත්‍රස්තවාදීන් වෑක්ටර් යනාදී වාහන පැහැරගෙන යනවා. දැනට සකි කීපයකට උඩදී කන්නලේ ප්‍රදේශයේ ගොවිතැන් කිරීමට කුඹුරුවලට ගිය ගොවීන්ගේ පා පැදි පවා පැහැරගෙන ගොස් තිබුණා. බොහෝ දෙනෙකුට ගොවිතැන් කිරීමට ඉඩකඩම් තිබුණත්, ත්‍රස්තවාදීන්ගේ තවම ප්‍රහාර එල්ල නොවුණත්, ගොවිතැන් කටයුතු කිරීමට නුපුළුවන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

දේරුවිල ආසනයේ සහ තවත් ප්‍රදේශ කීපයකට පසුගිය වසරේ වැඩි වර්ෂාවක් කොලොබුණු නිසා වැව්වලට ප්‍රමාණවත් ජලයක් ලැබුණේ නැහැ. පදවිය ප්‍රදේශයේ විශාල ජලාශයක් තිබෙනවා. ඒ ජලය ප්‍රයෝජනයට ගෙන වූණේ ගොවිතැන් කරන්න පුළුවන් වූණේ පසුගිය මාස කන්නයේ පමණයි. යල් කන්නයේ ගොවිතැන් කරන්න පුළුවන් වූණේ නැහැ. එම ප්‍රදේශයේ වැව් රාශියක් තිබුණත් ගොවිතැන් කරන්න ජලය තිබුණේ මාස කන්නයේදී පමණයි. ඒ ප්‍රදේශවල දැන් තිබෙන තත්ත්වය අනුව එක කන්නයක් ගොවිතැන් කර ඉන් ලැබෙන ආදායමක් අවුරුද්දක් ජීවත් වන පුළුවන් තත්ත්වයක් නැහැ. ඊට අමතරව, ත්‍රස්තවාදී බිය නිසා ඒ ප්‍රදේශවල සමහර

සවුල්වල ගැහැණු දරුවන් තමන්ගේ නැදූ හිත මිත්‍රයන්ගේ ගෙවල්වලට යවා ඇති අතර පිරිමි උදවිය පමණයි ගෙවල්වල රැඳී සිටින්නේ. එම නිසා ඒ අයට ගොවිතැන් කටයුතු කර ගැනීමට පුළුවන්කමක් නැහැ. ත්‍රස්තවාදී බිය නිසා පසුගිය මාස කන්නයේ ලබා ගත් අස්වැන්න පවා සමහර අය තබා ගත්තේ නැහැ. ඒ අය ඒ අවස්ථාවේදී තිබුණු මිලට—අඩු මිලට—ඒ ද්‍රව්‍ය විකුණා මුදල් කර ගත්තා. ඒ අයගේ ආහාර සඳහා වත් ගෙවල්වල ඒ ද්‍රව්‍ය තබා ගත්තේ නැහැ. මගේ ආසනයේ එවැනි පවුල් දහස් ගණනක් සිටිනවා. මගේ ආසනයේ පමණක් නොව, මුරු උතුරු, නැගෙනහිර පළාත්වල තිබෙන ආසනවලත් මේ තත්ත්වය තිබෙනවා. සිංහල පමණක් නොව දුර්වි, මුස්ලිම් දෑම පුද්ගලයෙකුටම මේ ප්‍රශ්නයට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඒ ප්‍රදේශවල පවතින විට සමාජ සේවා අමාත්‍යාංශයෙන් වැඩි උනන්දුවක් දක්වන්න ඕනෑ. එම නිසා මම සමාජ සේවා අමාත්‍යාංශයෙන් ගොවියන්ගේ ඉල්ලා සිටිනවා, කමිටුවක් පත් කර, මේ ප්‍රදේශවලට යවා, එහි ජනතාව දැන් ජීවත් වන්නේ කොහොමද කියා සොයාබලා ඒ අයට උපකාර වන ලෙසට.

විශේෂයෙන්ම අනාථ කඳවුරුවල සිටින අය තැවත ගම්වලට යැවීම ආරම්භ කරන තත්ත්වයක් දැනට උද වී තිබෙනවා. නමුත් මේ අය තැවත ගම්වලට ගියත් සමහර අයගේ නිවෙස් නැහැ. ගස් කොළක් පවා නැහැ. ඒ අය නිවෙස්වලට ගියාම ඒ අයට කුඹුරු, ගොවිතැන් කර ගැනීමට හෝ ජීවත්වීමට හෝ අතමිට මුදල් තැනී තත්ත්වයක් තිබෙනවා. පුනරුත්ථාපන අමාත්‍යාංශයෙහුත්, සමාජ සේවා අමාත්‍යාංශයෙහුත් මේ අයට පිහිට වී ඔවුන්ට කෙසේ හෝ පසුගිය කාලයේ සිටි විධියට ජීවත්වීමට තත්ත්වයක් ඇති කරන්න ඕනෑ.

දිළිඳු සහන පතන ක්‍රියාත්මක වූනත්, ඒ අනුව සහන ලබා ගැනීමට බොහෝ අය නුසුදුස්සේ වෙනවා. ඒ මන්ද, ජනපදකයන් දෑම කොටසකටම කුඹුරු ඉඩම් තිබෙන නිසා, කුඹුරු ඉඩම් තිබෙන නිසා දිළිඳු සහන පතන යටතේ සහන ලැබීමට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී මේක තාවකාලික ප්‍රශ්නයක්. ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා සමහර අයට පසුගිය යල් කන්නයේ කළ ගොවිතැන්වල අස්වැන්න කෙලා ගන්න පුළුවන්කම ඇති වූනේ නැහැ. දැන් මේ කන්නයේ ජලය තිබෙන බොහෝ ප්‍රදේශවල කුඹුරු වපුරා ගන්න පුළුවන්කමක් නැහැ. කුඹුරුවලට යන්න පුළුවන්කමක් නැහැ. සමහර අයට කුඹුරුවලට යන්න පුළුවන්කම තිබුණත්, ගිහිල්ල ගොවිතැන් කර ගන්නට අතමිට මුදල් තැනී තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් දැනට අනාථ කඳවුරුවල සිටින අය තැවත ඒ අයගේ ගම්වලට, ඒ අය හිටපු ස්ථානවලට පැමිණීමට යැවීමේදී, ඔවුන්ට ගියායින් පසුව ගොවිතැන් කර ගැනීමට පුනරුත්ථාපන අමාත්‍යාංශයේ උපදෙස් මත සමාජ සේවා අමාත්‍යාංශයෙන් ආධාර දෙන්න ඕනෑ. පුනරුත්ථාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කතා කරන අවස්ථාවේදී මේ ගැන සඳහන් කලා. ගොවිතැන් ආරම්භ කර, කුඹුරක් කරලා, එයින් අස්වැන්න ලබාගන්නා තුරු ඒ අයට ජීවත්වීම සඳහා ජීවනාධාර මුදලක් ලබා දෙන්න ඕනෑ.

ඒ හැර අනාථයින් හැවියට අනාථ කඳවුරුවල හෝ නැදූයින්ගේ, හිතවතුන්ගේ නිවෙස්වල සිටින අයට අමතරව තවත් ඉක්තවා බාගෙට අනාථ වී ඉන්න කොටසක්. ඒ සියලු දෙනාටම කුඹුරු ගොවිතැන් කර ගැනීමට අතමිට මුදල් තැනී තත්ත්වයක් තිබෙන්නේ. ඒ අයටත් කුඹුරු කර ගැනීමට ආධාර දෙන්න ඕනෑ. සමහර විට මේක සමාජ සේවා අමාත්‍යාංශයේ කටයුත්තක් නොවන පුළුවන්, කුඹුරු කර ගැනීමට ආධාර දීම. ඒ වූනත් සමාජ සේවා අමාත්‍යාංශය සම්බන්ධයෙන් පවත්වා ඒ ප්‍රදේශවල සමාජ තත්ත්වය ගැන සොයා බලන්න ඕනෑ. එහෙම සොයාබලා අනෙකුත් අමාත්‍යාංශවලට දැන්වා, ඒ අයගෙහුත් ආධාර ලබාගන්න ඕනෑ.

ගැරු කෘෂිකර්ම ඇමතිතුමා දැන් මේ සභාවේ ඉඳලා ගියා. එතුමා මේ වෙලාවේ සිටියා තමා හොඳයි. සමාජසේවා අමාත්‍යාංශය මගින් ඒ ප්‍රදේශවල ජීවත්වන මහජනතාවගේ අභියාචනා තත්ත්වය ගැන සොයා බලා, ඒ ගැන ගොවිතැන් පිළිබඳ කටයුතු කරන අදාළ අමාත්‍යාංශයට දැන්වන පුළුවන්, මේ අයට ගොවිතැන් කටයුතු කර ගැනීමට ආධාර උපකාර කරන්න ඕනෑ කියා. එවැනි අමාත්‍යාංශයකින් හෝ මේ ගොවීන්ට ගොවිතැන් කර ගැනීමට ආධාර නොලැබුණොත්, ඒ අයට ගොවිතැන් කර ගැනීමට බැරි වුණොත්, ඔවුන්ට දිළිඳු සහන දෙන්න අපට සිද්ධ වෙනවා. දිළිඳු සහන පමණක් නොවේ, නියා සහනාධාර හෝ මොන ක්‍රමයකින් හෝ සහනාධාර දී මේ අය ජීවත් කරවන්න වෙනවා. ඒ කටයුතු එකකොට පැවරෙන්නේ සමාජසේවා අමාත්‍යාංශයටයි. මන්ත්‍රීවරුන් වශයෙන් අපි මේවා පෙන්වා දෙන්නවා. අපි පෙන්වා දෙනකම ඉන්න ඕනෑ නැහැ.

විශේෂයෙන් ක්‍රීඩාකරුවන් දියුණු කළයුතුය. උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සිටින මහජනයාගේ තත්ත්වය ගැන සමීක්ෂණ පවත්වා, ඒ අයගේ ජීවන තත්ත්වය ගැන සොයාබලා, මොන විධියකින් හරි මේ අයට පිහිට වෙන්කර කටයුතු කිරීම සමාජසේවා අමාත්‍යාංශයේ යුතුකමක්. ඒ කටයුත්ත කරනවා ඇත කියා මම බලාපොරොත්තු වෙමිනි.

මගේ ආසනයේ 90%කට සහන සැපයෙන්න මිනු, දිළිඳු සහන පහත යටතේ කුඹුරු නිබෙත අයට සහන නොලැබෙන නිසා, කුඹුරු නිබෙත අයටත් නාවකාලිකව සහන ලබා දිය යුතුයි. සමහර අය කුඹුරු නිබෙතේ ගොවිතැන් කර නැහැ. සමහර අය ගොවිතැන්වලින් අස්වැන්න ගත්තේ නැහැ. සමහර අයට ගොවිතැන් කරන්න බැරුව ඉන්නවා. ඒ නිසා එවැනි තත්ත්වයක් නිබෙත හැමෝටම සහන සැලසීමට කටයුතු කරන හැටියට ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරමිනි.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ඉ. ආණ්ඪ ත්‍යාජායක)
(Mr. Ananda Dassanayake)

නියෝජ්‍ය සභාපතිතුමා, සමාජසේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන කථා කරනවිට මම පලමුවෙන්ම ඇමතිතුමාට ස්තූතියක් කියමිනි. ඉතාම දුප්පත් ඒ වාගේම හදිසි රෝගයක් නිසා කකුලක් අස් කළ නැතැත්තෙකුට කිහිලිකර දෙකක් දීමත් ඒ වාගේම ඒ අයට නැවත ක්‍රීරෝද පැදියක් - රෝද තුනේ බයිසිකලයක් - ලබාදීමත් ගැන. ඒ කරුණු දෙකම ඉතාම වැදගත් පිං සිද්ධවන කරුණු දෙකක් හැටියට මම සඳහන් කරන්න කැමතියි.

අ. හා. 5. 15

මම ඇමතිතුමාට කරුණු කීපයක් කියා තිබෙමිනි. ඒවාටත් එතුමාගේ අවධානය යොමු වී තිබෙනවායි කියා මට දනගන්න ලැබී තිබෙමිනි. සේරුවිල ගරු මන්ත්‍රීතුමා (එච්. ඩී. ලීලානන්ත මහතා) සඳහන් කළ කරුණු ගැන මමත් යමක් කියන්න කැමතියි. ඇත්තවශයෙන්ම හරිම කණගාටුදායක සිද්ධීන් වෙලා තිබෙන්නෙ. තුස්තවැදිත් ඇවිත්, තමන් හදගෙන අවුරුදු ගණනක් පදිංචි වී සිටි ගෙවල් ගිනි තැබීම නිසා, වගාවන් ගිනි තබා විනාශකර දමීම නිසා, ගෙවල්වල තිබෙන බඩුමුටු සොරා ගැනීම නිසා, තමන් සතු මුදල් මංකොල්ල කෑම නිසා අද සැහෙන පිරිසක් අනාථ තත්ත්වයකට පත් වී සිටිති. මම හිතනවා මේ දිළිඳු සහකරු සම්බන්ධව, අනාථාරීන් දීම සම්බන්ධව අද තිබෙන ක්‍රමය විකස් වෙතස් කරන්න මිනුය කියා

පුතරුන්ථාපන කඳවුරුවල සැහෙන වැඩ කොටසක් කෙරෙනවා. ඒ ගොල්ලන්ගේ ජීවත්වීම සඳහා කෑම බීම දෙනවා, ඇදුම් විකස් දෙනවා. ජීවත්වීමේ අවස්ථාව සැලසෙනවා. නමුත් දැන් අපි බලන්න මිනු මේ අන්තිම අසරණ තත්ත්වයට වැටී සිටින අය ගැන. ඒ අයගේ ළමයින්ට ඉගෙනීම නැතිවුණි. සමහරුන් අත් පා අහිමි වී අබ්බොතයන් වුණි. ගෙවල් දෙරවල් අහිමි වී සම්පූර්ණයෙන්ම පාරේ බැහැලා යන අසරණ යාවකයින්ගේ තත්ත්වයට වැටුණි. එම නිසා ඒ අයට සැහෙන සහනයක් සැලසීම සම්බන්ධව විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න මිනු. ඒක අයිති තමුත්තාත්සෙයි. පුතරුන්ථාපන කටයුතුවලින් මේක කරන්න බැහැ. ඒකෙන් කෙරෙන්නේ ඒ උදවිය ආරක්ෂා කිරීම පමණයි. ඒ නිසා මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉක්මණින් යොදන්න මිනු.

මරණයට පත් නොවී සම්පූර්ණයෙන්ම අනාථ වී සිටින අය-මැරුණු අය එතෙමම මැරීලා ගියා-අපේ ප්‍රදේශවලට ඇවිත් තැදයන්ගේ ගෙවලට වී ඉන්නවා. සේරුවිල මන්ත්‍රීතුමා කීවා වාගේ ඒ අය අපේ කන්තෝරුවලටත් එනවා. ඇවිත්, "අපේ රෙදි වික ගිනිබත් කළාය, අපේ වගාව ගිනිබත් කළාය, අපේ ගෙවල් දෙරවල් ගිනිබත් කළාය, අපේ වි මෝල් ගිනිබත් කළාය, අපේ පොඩි කඩේ කඩා විනාශ කළාය, අපි යන්නම් පණබෙරා ගෙන ආවාය" ආදී වශයෙන් මමුත්තේ අනාථතාවය ගැන කියනවා. මය විධියට කියන නිසා මේක මේ පුතරුන්ථාපන වැඩපිළිවෙලකින් කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. තමුත්තාත්සෙයි මතක ඇති සුළු සුළු ආපදාවේදී ඒ සඳහා වෙනම ඇමතිවරයෙක් පත් කළ බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා කියා. එසේ නම් අමාත්‍යාංශයක් ඇති කළාට පසු අවුරුදු කීපයකදී ඒ ප්‍රදේශවල කැටි බිඳී ගිය වැව් පොකුණු, පල්ලි, පන්සල්, දේවාල, පාසල් ආදී සෑම දෙයක්ම නැවත සකස් කළා. දැන් මේ අනාථ තත්ත්වයට පත් වී සිටින බහුතරය සියයට 60ක් 65ක් පමණ සිංහලයෝ. ඊළඟට මුස්ලිම් අය, ඊළඟට ද්‍රවිඩ ජාතීන්, අඩුවෙන්ම අනාථ වී සිටින්නෙ ද්‍රවිඩ ජාතීන්.

ඇත්ත වශයෙන්ම මේ සිංහල උදවිය ඒ පළාතට ගිහින් මෙතෙක් ජීවිතාව කරගෙන සිටී එකම රටේ ජනතාවට ලොකු සහනයක්. සම්පූර්ණයෙන්ම අද ඒ තත්ත්වය නැහැ. එතෙම නම් මෙයට සමීකීඩි වැඩපිළිවෙලක් යෙදිය යුතුයි. ඒ වැඩපිළිවෙල යෙදීම කල් යන්න, යන්න, අර පවුල් සම්පූර්ණයෙන්ම පාරේ යන යාවකයන්ගේ තත්ත්වයට වඩා පහත් තත්ත්වයකට වැටෙනවා. ඒ උදවිය ඒ තත්ත්වයට දැනටමත් පත්වී සිටිති. දැන් ඒ මිනිසුන්ට ඉන්න නැතක් නැහැ. කරන්න රක්ෂාවක් නැහැ. ඒවා විනාශ වී ගොස් අවසානයයි. ගොවිතැන් කරන්න කුඹුරක් නැහැ. එතෙම නම් මේ මිනිසුන් මොකක්ද කරන්නේ? දැන් ඒ අය අන්තමටම අසරණ අනාථ භාවයට පත්වී සිටිති. ඒ නිසා තමුත්තාත්සෙයි පුළුවන් යමකීඩි වැඩපිළිවෙලක් යෝජනා කරන්න. දිළිඳු සහන කොමසාරිස්තුමාත්, සමාජ සේවා අධ්‍යක්ෂතුමාත් හොඳ දැනීමක් තිබෙන අය. යමකීඩි වැඩපිළිවෙලක් සකස් කරන්න ඒ අයට බැරී ඇයි? මේ අය අනාථ භාවයෙන් මුදවා ගැනීම සඳහා ඉතාම ඉක්මණින් යමකීඩි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. මේ ප්‍රශ්නය උඩ මේ සහන දීමේ ක්‍රමය වෙනස් කළ යුතුයි කියා මා හිතනවා.

එපමණක් නොවෙයි, මයිටන් වඩා සමාජයට හානි වන ජනතාවට හානි වන ප්‍රශ්නයක් මගේ ප්‍රදේශයේ තිබෙනවා. එනම් ඉඩම් නාය යාමේ ප්‍රශ්නයයි. ඇත්තවශයෙන්ම කියනවා නම් අද කොන්මලේ ගම් 30ක් පමණ නාය කඩා යාමේ ප්‍රශ්නයට ගොදුරු වී තිබෙනවා.

එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා
(ශ්‍රී. ඉ. ආණ්. ආ. ආ. ආ. ක. ආණ්. ආණ්.)
(Mr. N. H. A. M. Karunaratne)
වෙන ඉඩම් දෙන්න.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ඉ. ආණ්. ආණ්. ආණ්.)
(Mr. Ananda Dassanayake)

වෙන ඉඩම් දීම නොවෙයි මෙතැන තිබෙන්නෙ. [බාඩා කීරීමක්] එතෙම එකක් නවම කෙරෙන්නෙ නැහැ. නමුත් මම සමාජ සේවා අමාත්‍යාංශයට කියන්නෙ මෙයයි. අතින් පළාත්වල ගහවල් ගැලීම නිසා අනාථ වුණ අයට සහන සලසනවා.

නියෝජ්‍ය සභාපතිතුමා
(වි. ආණ්. ආණ්. ආණ්.)
(The Deputy Chairman)
මන්ත්‍රීතුමා තව කොයි තරම් වෙලාවක් කථා කරනවාද?

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ඉ. ආණ්. ආණ්. ආණ්.)
(Mr. Ananda Dassanayake)
තවම පටන් ගන්නා විතරයි.

නියෝජ්‍ය සභාපතිතුමා
(වි. ආණ්. ආණ්. ආණ්.)
(The Deputy Chairman)
තමුත්තාත්සෙයි ගැමදමත් කථා කරනවා නේ.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ඉ. ආණ්. ආණ්. ආණ්.)
(Mr. Ananda Dassanayake)
මගේ ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න ගැන මට කථා කරන්න තිබෙනවා.

නියෝජ්‍ය සභාපතිතුමා
(වි. ආණ්. ආණ්. ආණ්.)
(The Deputy Chairman)
තව හුක් මන්ත්‍රීවරුන් කථා කරන්න ඉන්නවා. අතින් මන්ත්‍රීවරුන්ටත් ඒ අයගේ ප්‍රශ්න තඹදිරිපත් කරන්න තිබෙනවා නේ.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ඉ. ආණ්. ආණ්. ආණ්.)
(Mr. Ananda Dassanayake)
තමුත්තාත්සෙයි මගෙයි කථාවට දැන් විනාඩි දෙකක් පමණ ගත වුණි. මම තව විනාඩි දෙක තුනකින් මගේ කථාව අවසන් කරන්නම්.

[ආනන්ද දසනායක මහතා]

මම කථා කළේ නාය යාම පිළිබඳ ප්‍රශ්නය ගැනයි. නාය යාම නිසා අනාථ භාවයට පත් වූණ පිරිස්වලට දිළිඳු සහන දීමේ ක්‍රමය අතිම වී තිබෙනවා. ඒ නිසා ඒ අයටත් සහනයක් දීමේ ක්‍රමයක් තැනීම? සමහර විට ඒ අයට කොහෙත් හරි අක්කර ගාගයක් දෙනවා. නමුත් ඒ අයට කලින් කල රක්ෂාව තැනී වෙනවා. කලින් තිබුණ කුණුරු තැනී වෙනවා. කලින් වචල තිබුණ නේ ඉඩම හෝ වෙනත් යම් වැටීලක් තිබුණේ නම් ඒක තැනිට යනවා. ගොවිල් තැනී වෙනවා. ඒ අයට කොහෙත් හරි අක්කර ගාගයක් දුන්නත් වෙනත් කිසිම සහනයක් දෙන්නේ නැහැ.

එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා
(නි.ප්‍ර. ෧෧෪. ෧෪. ෧෪. ෧෪. ෪෩෩෪෩)
(Mr. N. H. A. M. Karunaratne)
ගොවිල් හද ගත්ත ආධාර දෙනවා.

ආනන්ද දසනායක මහතා
(නි.ප්‍ර. ෧෧෪. ෧෪. ෪෩෩෪෩)
(Mr. Ananda Dassanayake)

තවම ඒ අයට ගොවිල් හද ගන්නට දෙන ආධාරත් ලැබිල තැනෑ. ඒ අයට දෙන්න එකම සහනය තමයි ගෙයක් හද ගන්නය කියා දෙන ඉඩම් කැල්ල. ගේ හද ගන්නත් ඒ අයට පුළුවන්. දැනට කොන්මලේ, ගම්වල ඒ විධියට අනාථ වූණ පවුල් අඩුම ගණනේ 1,000ක් 1,200ක් පමණ ඉන්නවා. තවත් දෙදරුම් කැට ඉඩම් තිබෙනවා. වැස්ස වගින් වෙලාවට ඒ ප්‍රදේශත් කඩාගෙන යන්න ඉඩ තිබෙනවා. එවිට අනාථ වෙන අයගේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඒ නිසා ඒ අයටත් ඉඩම් ලබා දෙන්න ඕනෑ. ගොවිල් ලබා දෙන්න ඕනෑ. ඊළඟට ඒ අයට රක්ෂාවල් තැන්නම් ඒවත්වෙන ක්‍රමයක් සකස් කර දෙන්නම ඕනෑ. ඒ නිසා මේ කරුණු වික ගරු ඇමතිතුමාගේ අවධානයට මා යොමු කරන්නවා.

ඊළඟට මම ගරු ඇමතිතුමාට මතක් කරන්න කැමතියි. තමුත්තාත්සේටත් පුළුවන් නම් "Social Development Authority" කියල එකක් හද ගන්නට එයින් ලොකු සේවයක් ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් හැම තැනම "මහරට්ටි" තියෙනවා නේ. තමුත්තාත්සේටත් එහෙම එකක් හදන්න බැරි ඇයි? එහෙම එකකට මහජනතාව හුඟක් කැමති වෙයි. එකකොට "ඩොනේෂන්ස්" ආදිය ලබා ගන්නත් පුළුවන් වෙනවා. යම්කිසි මුදලක් එකතු කරන්න පුළුවන් වෙනවා. ඒ මගින් විශාල සේවයක් කරන්න පුළුවන් වෙනවා. ඒ විධියේ යම්කිසි සංවිධානයක් ඇති කලොත් සැගෙන සේවයක් සලසන්න පුළුවන් වෙනවා. ඒ විධියේ දෙයක් හෝ ඇති කර. දිළිඳු සහන දෙන ක්‍රමය වෙනස් කර, හැම දෙනාටම එක සමානව දිළිඳු සහන ලබා ගැනීමට හැකි ක්‍රමයක් සකස් කරන්නවා ඇතැයි කියා බලාපොරොත්තු වෙමින් මගේ කථාව අවසන් කරන්නවා.

ජී. වි. එස්. ද සිල්වා මහතා
(නි.ප්‍ර. ෧෧෪. ෧෪. ෪෩෩෪෩)
(Mr. G. V. S. de Silva)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙම අමාත්‍යාංශය යටතේ වචන කීපයක් පමණකි මම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ දිළිඳු අසරණ, අනාථ අබාධිත ජනතාව වෙනුවෙන් ඉතාම නිහඬ සේවයක් කරන සමාජ සේවා දෙපාර්තමේන්තුව ගැන කථා කල අපේ මතුගම මන්ත්‍රීතුමා (අතිල් මුණසිංහ මහතා) බොහෝම හොඳ ආදරයෙන් තම කුටාව පටන් ගත්තත් පසුව කොයෙක් කොයෙක් විවේචන එල්ල කරන්න යෙදුනා. ඒ විවේචන යුතු නැහැ. මේ කාල සීමාව තුළ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඉටු කර තිබෙන සේවාව ගැන මම විශේෂයෙන් කරුණු කියන්න ඕනෑ. කලින් රජය කාලයේ අසරණ පවුලක් සඳහා රුපියල් විස්සක් විසි පහයි දුන්නේ. මහජන ආධාර මුදල දත් එක පුද්ගලයකුට රුපියල් හතළිහක් බැගින් ගෙවනවා. ඒ වාගේ පවුලකට රුපියල් එකසිය පහහත් ගෙවනවා. යම් කිසි ආදායමක් උපයන මාර්ගයක් සඳහා රුපියල් දෙදහස් පන්සියයක පුනරුත්ථාපන මුදලක් ගෙවනවා. මතුගම මන්ත්‍රීතුමා (අතිල් මුණසිංහ මහතා) කීවවා මේවා වැඩි වෙලා තැන කියා. තමුත් පුදුම විධියට වැඩි වෙලා තිබෙනවා. තුන් හතර ගුණයකින් වැඩි කර තිබෙනවා. මේ ගැන සමාජ සේවා ඇමතිතුමාටත් ඒ නිලධාරී මහත්වරුන්ටත් අපි විශේෂයෙන් ස්තූති කරන්න ඕනෑ. මතුගම මන්ත්‍රීතුමා කීවවා, "සල්ලි තම් වැඩි වෙලා තියෙනවායි කියල හැමෝම කියනවායි තමුත් ආධාර උපකාර වැඩි වෙලා තැන" කියල. තමුත් ඒවා දෙගුණයෙන් තුන් ගුණයෙන් දහ ගුණයෙන් වැඩි වෙලා තිබෙනවා.

අද, ගොළු, බිහිරි, අංග විකල හා මන්ද බුද්ධික වශයෙන් කොටස් හතරකට මේ ආබාධිතයන් බෙද තිබෙනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ආධාර උපකාර ඇතිව සමාජ සේවා සංවිධාන මගින් මේ ආබාධිත පුද්ගලයන්ට නේවාසික පහසුකම් සලසා තිබෙනවා. ඊළඟට ආහාර පාන අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා පහසුකම් සලසා තිබෙන අතර වෘත්තීය පුහුණු ලබා දී තිබෙනවා. ඒ වාගේම පොදුගලික ස්ථානවල වෘත්තීය පුහුණුව ලබන්නට පුහුණු කාලය තුළ දවසකට රුපියල් පහළොවක් ගෙවනවා. ඒක බොහෝම වැදගත් දෙයක්. එසේ වෘත්තීය පුහුණුව ලැබූ ආබාධිතයකුට රුපියල් දෙදහස් පන්සියයක් දෙනවා තම වෘත්තීය දියුණු කර ගන්න. ඒ කාලයේදී මේ විධියට රජයේ ආධාර මෙවැනි අයට දුන්නේ නැහැ. ඒ වාගේම ආබාධිතයන්ට අවශ්‍ය පරිදි වෛද්‍යසිකල්, රෝද පුටු, කෘත්‍රීම අත් පා, ශ්‍රවණ උපකරණ, ඇස් කණ්ණාඩි ආදී විශාල උපකාර ලබා දෙනවා.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(නි.ප්‍ර. ෧෧෪. ෧෪. ෪෩෩෪෩)
(Mr. W. P. B. Dissanayake)
ඇයි, සිංගර් මහත මැමිත් දෙන ඒවා?

ජී. වි. එස්. ද සිල්වා මහතා
(නි.ප්‍ර. ෧෧෪. ෧෪. ෪෩෩෪෩)
(Mr. G. V. S. de Silva)

එහෙමයි. මේ ආබාධිතයන් පිළිබඳව ජන සමාජයේ තිබෙන වැරදි ආකල්පය වෙනස් කල යුතුයි. මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නවා. කරුණාකර අයිටර් ජෙතියස් කොමිෂන් සභාව පෙන්නා තිබෙන විධියට පුළුවන්කමක් තිබෙනවා නම් සමාජ රක්ෂණ ක්‍රමයක් ඇති කලොත් මේ අයට හුඟක් ප්‍රයෝජනවත් වන බව මතක් කරන්නවා.

මම මේ අවස්ථාව විශේෂයෙන් ප්‍රයෝජනයට ගන්නවා කරුණක් කියන්න. සමාජසේවා ආයතනවලට ආධාර කරන ගාලු දිසාවේ බී. ආර්. දිසානායක නමින් බොහෝම ලොකු දහපති මහත්මයාණන් ඉන්නවා. මන්ද බුද්ධික ආබාධිත නොයෙක් විධියේ අයට උපකාර කරන ආයතන දහයක් පමණ ගාල්ලේ තිබෙනවා. මේ අයට සමාජ සේවාවේ විශේෂයෙන් ස්තූති කරමින් තමුත්තාත්සේටා මේ කරන සත්පුරුෂ ව්‍යාපාරය දිනෙන් දින දියුණු කිරීමට ගෙන යන වැඩ පිළිවෙල ගැන ගරු ඇමතිතුමාටත් සමාජසේවා දෙපාර්තමේන්තුවටත් අපේ ස්තූතිය පිරිනමමින් මා තවතිනවා.

අමරසිරි දෙඩන්ගොඩ මහතා
(නි.ප්‍ර. ෧෧෪. ෧෪. ෪෩෩෪෩)
(Mr. Amarasiri Dodangoda)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, සමාජසේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ මා එක කරුණක් ගැන පමණකි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ. මම සඳහන් කරන්නේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ලබයින් හයදහස් පිටරට්ටලට විකිණීම ගැනයි. මේ ගැන තමයි ඇමතිතුමා විශේෂයෙන් උනන්දු වන්නට ඕනෑ. වේලාව අනුව මම මේ සංඛ්‍යා ලේඛනය පොඩ්ඩක් කියවන්නවා. මේ අංශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආයතන හතකුත් පොදුගලික ආයතන එකසිය හතළිස් පහකුත් දැනට මේ රටේ ලියාපදිංචි වී තිබෙනවා. මේ ආයතනවලින් පසුගිය අවුරුදු හතර හමාර ඇතුළත වැවියෙන්ම විකුණා තිබෙන්නේ ගැහැණු දරුවන්. මේ දරුවන් දෙසිය තිස් හයක් රජයේ ලමාරක්ෂක හා පරිවෘඪ දෙපාර්තමේන්තුවේ ආයතනවලින් විකුණා තිබෙනවා. පොදුගලික අංශයෙන් පන්දහස් තුන්සිය හතළිස් තුන් දෙනෙක් විකුණා තිබෙනවා.

ජේ. එල්. සිරිසේන මහතා (නියෝජ්‍ය සමාජ සේවා ඇමතිතුමා)
(නි.ප්‍ර. ෧෧෪. ෧෪. ෪෩෩෪෩) — ජ්‍යෙෂ්ඨ සේවකයන් පිරිනි අභ්‍යන්තර
(Mr. J. L. Sirisena - Deputy Minister of Social Services)

ලමාරක්ෂක දෙපාර්තමේන්තුව ලබයින් විකුණන්නේ නැහැ.

අමරසිරි දෙඩන්ගොඩ මහතා
(නි.ප්‍ර. ෧෧෪. ෧෪. ෪෩෩෪෩)
(Mr. Amarasiri Dodangoda)

සමාජසේවා ආයතනවල සිටින දරුවන් ඒවායින් ලබාගෙන උසාවියට ගෙන ගොස්—

ජේ. එල්. සිරිසේන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. J. L. Sirisena)

පොද්ගලික ආයතනවලින් විකුණන්නේ. සමාජසේවා ආයතනවලින් විකුණන්නේ නැහැ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. Amarasiri Dodangoda)

සමාජසේවා ආයතනවල රැඳී සිටින දරුවන් දෙසිය තිස්හය දෙනෙක් අරගෙන තිබෙනවා. පොද්ගලික අංශයෙන් පන්දහස් තුන්සිය හතළිස් තුන් දෙනෙක් විකුණා තිබෙනවා. මෙය සැහෙන දුරට අපි සැලකීමක් විය යුතු කරුණක්. මොකද හේතුව? මේ ලමයින් ගෙන ගොස් කරන්නේ මොනවාද කියන එකයි. වසර දෙකකට පස්සේ මේ ලමයින් පිළිබඳව කිසිදු වාර්තාවක් නැහැ. මෙය වැඩි වුණු ආකාරය දෙස බලන විට මෙය ගරු ඇමතිතුමා වැඩි අවධානය යොමු කළ යුතු කරුණක් බව පෙනෙනවා ඇති.

දරුකමට හද ගැනීම සඳහා 1978 දී රාජ්‍ය අංශයේ සමාජසේවා ආයතනවල සිටි ලමයින් හැත්තෑ එක් දෙනෙක් හා පොද්ගලික අංශයේ ආයතනවලින් එකසිය අසූ දෙනෙක් පිටරටින් ලබාගෙන තිබෙනවා. ඒ 1978 දී. 1979 දී රාජ්‍ය අංශයේ ආයතනවලින් ලමයින් හතළිහක් හා පොද්ගලික අංශයේ ආයතනවලින් දෙසිය හතළිස් හතරක් ලබාගෙන තිබෙනවා. 1980 දී රාජ්‍ය අංශයේ ආයතනවලින් 48යි. පොද්ගලික අංශයේ ආයතනවලින් 626යි. 1981 දී රාජ්‍ය අංශයේ ආයතනවලින් 13යි. පොද්ගලික අංශයේ ආයතනවලින් 719යි. 1982 දී රාජ්‍ය අංශයේ ආයතනවලින් 16යි. පොද්ගලික අංශයේ ආයතනවලින් 770යි. 1983 දී රාජ්‍ය අංශයේ ආයතනවලින් 19යි. පොද්ගලික අංශයේ ආයතනවලින් 858යි. 1985 දී - ජුනි මාසය වන විට - රාජ්‍ය අංශයේ ආයතනවලින් ලමයි 14කුත්, පොද්ගලික අංශයේ ආයතනවලින් ලමයි 737කුත් විදේශිකයන්ට ලබා දී තිබෙනවා. වාර්ෂික සංඛ්‍යා ලේඛනවලින් පෙනෙනවා, මේ ප්‍රමාණයන් එන්න - එන්නම වැඩි වන බව. ඒ නිසා මම හිතනවා, මේ පිළිබඳව ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමුවන්න ඕනෑය කියා.

අ. හා. 5. 30

මේ ලමයින් ගෙනගිය රටවලින් ඒ විස්තරයේ සඳහන් කර තිබෙනවා. මම හිතන හැටියට නියෝජ්‍ය ඇමතිතුමා මේ පිළිබඳව දන්නවා. ජේ. වි. ද සිල්වා මහත්මයා ඒ පත්‍රයට සපයා තිබෙන ලිපියේ ඒ පිළිබඳ සැහෙන විස්තර දක්වා තිබෙනවා. ඒ ලිපියේ සඳහන් හුඟක් දේවල්, දෙපාර්තමේන්තුවන් දන්නා කරුණුයි. මේ විධියට ලමයි පිටරටවලට විකිණීම සඳහා දූෂණ සහගත වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන සංවිධාන මේ රටේ තිබෙනවා. විශේෂයෙන් ඒ ආයතන මේ කටයුත්තේ යෙදී සිටින්නේ මුදල් ඉපයීම සඳහායි. ඒ ආයතන, ඇතුළු පිරිස් ගම්වලට යවා ගම්වලින් අසරණ ලමයින් ගෙන්වා ගන්නවා. දවසකට මෙවැනි ලමයින් සැහෙන ප්‍රමාණයක් විදේශිකයන් හාර ගන්නවා ගල්කිස්ස උසාවියේදී මම දක තිබෙනවා. සමහර අම්මලා අධි - අධායි ඒ ලමයින් හාර දෙන්නේ, හුදෙක් හද - වඩා ගන්න බැරකම නිසාම.

ජේ. එල්. සිරිසේන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. J. L. Sirisena)
බොරුවටයි, අඩන්නේ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. Amarasiri Dodangoda)

සමහරවිට ඒ දරුවන්ගේ දෙමාපියන් නොවන අයත් එනවා, හාරකාරයන් ගැටියට.

ජේ. එල්. සිරිසේන මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. J. L. Sirisena)

කන්න දෙන්න බැරකම නිසාම අද කවුරුත් ලමයි දෙන්නේ නැහැ. ඒ අය බොරුවටයි, අඩන්නේ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. Amarasiri Dodangoda)

ඒ අය බොරුවට ඇවුත්, ඇත්තට ඇවුත් මේ රටේ ලමයින් පිටරට යැවීමේ වැඩපිළිවෙල ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමුවන්න ඕනෑ. අපට දැනගන්න ලැබී තිබෙනවා, මෙසේ පිටරට ගෙනයන ඇතුළු ලමයින් ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රීඩ් නගරයේ වෙළෙඳපොළක තබා විකුණනවාය කියාත්. ඒ විධියට වරින්වර ලමයින් ගෙන යනවා; විකුණනවා. ඒ ලමයින් ගැන අපට හරි ආරංචික් ලැබෙන්නේ නැහැ. ඒට පස්සේ, පොද්ගලික අංශයේ මෙවැනි ආයතන 145ක් දැනටමත් ලියාපදිංචි වී තිබෙනවා. ඒ සොහොමවුණේ ලමයින් පිටරට යැවීම සඳහා පොද්ගලික අංශයේ ආයතනවලට දැනට තිබෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම තැනිතර දමන්න ඕනෑ. ආණ්ඩුවේ - දෙපාර්තමේන්තුවේ - ආයතනවලින් පමණක් මේ කටයුත්ත කෙරෙනවා නම් පිටරට යැවෙන ඒ ලමයින් ගැන වාර්තා අපට ලබා ගන්න පුළුවන් වෙනවා. කෙසේ වෙතත් ලමයින් පිටරට යැවීම පරිවාස හා ලමාස්කස දෙපාර්තමේන්තුවේ වගකීමක්. මේ රටේ වෙළෙඳපොළේ අනෙකුත් හාණිඩ අලෙවි කෙරෙන්නා වාගේ උසාවිවලදී ලමයින් විදේශිකයන්ට හාරදීම - විකිණීම - නවත්වන්න ඕනෑ. ඒ ගැන ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු කරවීමට පමණයි, මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කඩා කරන්න මට අවශ්‍යවී තිබුණේ.

ඉන්ද්‍රජය හෙට්ටිආරච්චි මහතා (කථනර දිසා ඇමතිතුමා)
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. Indradasa Hettiarachchi - District Minister, Kalutara)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ මටත් වඩාත් ස්වල්පයක් ප්‍රකාශ කරන්න අවශ්‍ය වී තිබෙනවා. 1977ට කලින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කාලයේ සමාජසේවා අමාත්‍යාංශයෙන් කෙරුණු සේවාවන් වගේ දහ - පහළොස් ගුණයක සේවාවන් දැන් ඒ අමාත්‍යාංශයෙන් කෙරෙනවා. ඉස්සර ගාවතුරක් ආවාට පස්සේ නමයි, ආධාරදීම ගැන සමාජසේවා දෙපාර්තමේන්තුව කල්පනා කරන්නේ. දැන් ගාවතුර එන්නත් ඉස්සර ඉඳලාම අනාථයන්ට ආධාර දෙන්න සමාජසේවා දෙපාර්තමේන්තුව සුදුසුම වෙනවා. මේ තත්ත්වය අනාථයන්ට ලොකු පිහිටක් වෙලා තිබෙනවා. 1982දී කථනර දිස්ත්‍රික්කයට ගාවතුරක් ගැලු ව අවස්ථාවේදී සමාජසේවා දෙපාර්තමේන්තුව විශාල වශයෙන් ඒ ප්‍රදේශවල ජනතාවට රුදු කලා. ගාවතුරේදී පමණක් නොව නියඟයේදීත් කටයුතු කරන්නේ ඒ විධියටයි. ඉස්සර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කාලයේදී නිසා සහනාධාර ලබාගන්නවා කියන එක හරි අමාරු වැඩක්. නමුත් දැන් නිසා සහනාධාර යම්තම් හරි අවශ්‍ය ප්‍රදේශවලට ඒවා ලබාදීමට දෙපාර්තමේන්තුව හතීක කටයුතු කරනවා.

ඒ වගේමයි, ආබාධිතයන්ට සලකන හැටින්. 1977 ට ඉස්සර කටදවත් ආබාධිතයන් රෝද තුනේ බයිසිකල්ක යනවා මම දක නැහැ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. Amarasiri Dodangoda)

ඒ කාලයේ ඒ අපට කතුල් තිබුණේ.

ඉන්ද්‍රජය හෙට්ටිආරච්චි මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. සභ. ප්‍ර. නි. සේ. සභ.**)
(Mr. Indradasa Hettiarachchi)

දැන් අවුරුදුපහා සෑම ජන්ද කොට්ඨාශයකම ආබාධිතයන් තුන් දෙනකුට රෝද තුනේ බයිසිකල් 3 ක් පරිත්‍යාග කරනවා. ඒ නිසා දැන් ආබාධිතයන් හැම කෙනාටම වාගේ රෝද තුනේ බයිසිකල් ලැබී තිබෙනවා. විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය කරන ජන්ද කොට්ඨාශයක් සිටුවත් වෙනසක් කරන්නේ නැතිව හැම ජන්ද කොට්ඨාශයකටම එක විධියට සලකනවා. එමෙන්ම අද ඕනෑම කෙනෙකුට රෝද පුදු ලබා ගන්නට පුළුවන් යයි කියා තිබෙනවා. ඕනෑම කෙනෙකුට කණ්ණාඩියක් ලබා ගන්නට පුළුවන් යයි කියා තිබෙනවා. ආබාධිතයින් ගැන සමීක්ෂණ පවත්වා ගම්බද පාසල්වලට විශාල සේවයක් මේ සමාජ සේවා දෙපාර්තමේන්තුවකුත් සමාජ සේවා අමාත්‍යාංශයකුත් ඉටු කරන බව මම විශේෂයෙන් මතක් කරන්නට ඕනෑ.

[ඉන්ද්‍රජය හෙට්ටිආරච්චි මහතා]

අපි අද පුනරුත්ථාපනය ගැන කථා කරනවා. මේ පුනරුත්ථාපන වැඩ පිළිවෙලේ සම්පූර්ණ බර ආණ්ඩුවට පමණක් තබන්නට හොඳ නැහැ. අපේ ශාසනාත්මක මණ්ඩලයෙන් එවා තිබුණු යෝජනාවක් මම දැකූා. ඒ යෝජනාවේ සඳහන් වන්නේ මොකක්ද? පුනරුත්ථාපන කඳවුරුවල සිටින දෙමාපියන් විසින් කැඳවා ගෙන යන්න කැමැති නැති දරුවන් එක විහාරස්ථානයකට තුන් දෙනා බැගින් සෑම විහාරස්ථානයකටම බාර ගෙන අවසානය දක්වා ඒ දරුවන්ට උගන්වන්නට කර්තෘ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වැඩි හරියක් අද කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ අයට කන්න බොන්න දිලා උගන්වා ඔවුන්ට උසස් තත්ත්වයක් ලැබෙනතුරු උදව් කරන්නට කර්තෘ දිස්ත්‍රික්කයේ වැඩි හරියක් සිද්ධස්ථාන කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. බොද්ධ රටක හොඳ සංවිධාන තිබෙනවා නම් මේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල ඉතාමත්ම උසස් තත්ත්වයකින් ගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස පක්ෂයට තිබෙන්නේ ගම්වල කෙරෙන ඒ කටයුතුවලට උදව් කරන්නටය. ඒ අයගේ සාමාජිකයන්ට කියා සිටීමයි.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
ඒ අය එපා කියනවා.

ඉන්ද්‍රජය හෙට්ටිආරච්චි මහතා
(**ශ්‍රී. ඉන්ද්‍රජය හෙට්ටිආරච්චි**)
(**Mr. Indradasa Hettiarachchi**)

කරන අයටන ඒ අය එපා කියනවා. ඒ අයගේ කථාවලින් පෙනෙන්නේ ඒ අයගේ කාලයේ මේවා හරියට කෙරී කීර් උතුරලා තිබුණ තමුත් දුන් ඒවායේ අඩුපාඩු තිබෙනවා වගෙයි. දුන් මේ ශ්‍රී ලංකා නිදහස පක්ෂය විපක්ෂය හැටියට කථා කර කියනවා නම්, මේ ආණ්ඩුව ගෙන යන මේ වැඩ පිළිවෙල හොඳයි, අපින් එයට එක්වී සහයෝගය දෙමුයි කියා, මෙයට හැම කෙනෙක්ම උදව් කරයි කියා මම හිතනවා.

මේ ගෙන යන සමාජ සේවා වැඩ පිළිවෙල ගැන ගරු ඇමතිවරයාගේ නියෝජ්‍ය ඇමතිතුමාටත් ලේකම්ගේ සිට දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන්ටත් මුළු පාර්ලිමේන්තුවම ප්‍රශංසා කළ යුතුයි.

ජේ. එල්. සිරිසේන මහතා
(**ශ්‍රී. ජේ. එල්. සිරිසේන**)
(**Mr. J. L. Sirisena**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම කරුණු දෙකක් ගැන පමණයි. කථා කරන්නට බලාපොරොත්තු වන්නේ. පළමු වන එක දිළිඳු සහන පිළිබඳව අක්ෂිමන ගරු මන්ත්‍රීතුමා (ඊවීඩී පතිරණ මහතා) කළ ප්‍රකාශ පිළිබඳවයි. "දිළිඳු සහන" කියන වචනය ලබන අවුරුද්දේ සිට වෙනස් කරන්නට අපේ පාර්ලිමේන්තු කමිටුව තීරණය කර තිබෙනවා. ඒ මන්ද දෙවන වකුලේඛය අවලංගු කරන්නටත් තීරණය කර තිබෙනවා. මෙවැනි යම් යම් වැදගත් තීරණ රාශියක් ඒ කමිටුව අරගෙන තිබෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වන්නේ 1986 ජූනිවලින් පසුවයි. එයට හේතුව දුන් නැවතත් ආහාර මුද්දර නිකුත් කරගෙන යෑමයි. ඒ ආහාර මුද්දරවල කාලසීමාව ලබන අවුරුද්දේ මැයිවලට ඉවරයි. මැයිවල ඒවා අවලංගු වුණොත් පසුව ජූනි 1 වැනිදා සිට දැනට තිබෙන පහත යටතේ යම් යම් සංශෝධනවලට යටත්ව ඒ කටයුත්ත කෙරෙනවා. මෙහි දී වැදගත් ප්‍රශ්නයක් හැටියට තිබෙන්නේ මෙයයි.

අක්ෂිමන ගරු මන්ත්‍රීතුමා කීවා, ආහාර මුද්දර ලබන සංඛ්‍යාව අඩු කරන්නට ඕනෑ යයි වකු ලේඛයේ තිබුණු ප්‍රකාශයක් ගැන. මන්ත්‍රීවරුන් හැටියට පමණක් නොවෙයි, මේ රටේ සාධාරණ පුරවැසියන් හැටියටත් අද අපි කවුරුත් පිලිගන්නට ඕනෑ. අද මේ රටේ ආහාර මුද්දර නො ලැබිය යුතු විශාල පිරිසක් - සියයට 50 ක් 80 ක් පමණ - මේ ආහාර මුද්දර ලබා ගන්නවාය කියන එක. ඒ නිසා ආණ්ඩුව පක්ෂයේ සිටියත් විරුද්ධ පාර්ශ්වයේ සිටියත් මන්ත්‍රීවරුන් හැටියට අපට යුතුකමක් තිබෙනවා, මේ තත්ත්වයෙන් මේ රට මුද් ගන්නට, තමුත්තාත්සේවා බලයේ සිටියත්, අපි බලයේ සිටියත්, මේ රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කරන්නට ඕනෑ. ඒ ආර්ථික සංවර්ධනය ඇති කරන්නට පුළුවන්කමක් නැහැ. ආදායම් ඇති බවත් අයත් රජයෙන් දෙන ආහාර මුද්දර ලබා ගන්නවා නම්, ඒ නිසා විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේත් සෑම මන්ත්‍රීවරයෙකුගේම යුතුකම මේ කාරණයේදී

සාධාරණත්වයේ පිහිටා ආහාර මුද්දර ලබා ගන්නට ඉදිරිපත් වන ලෙස තම ජන්දයකයින් ඇතුළු තමන්ගේ ප්‍රදේශයේ හැම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටීමයි. එවිට ඉබේම සියයට 50 කින් නොවෙයි, ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ආහාර මුද්දර දීම අඩු කරන්නට අපට පුළුවන් වෙනවා.

එහෙම අඩු කලාම මොකක්ද කරන්න පුළුවන් අපට? දිළිඳු ආධාර දිය යුත්තට අවශ්‍ය ප්‍රමාණයෙන් ආධාර කරන්නට පුළුවන් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයෙන් ආධාර කරන්නට පුළුවන් වුණොත් අර දිළිඳු අය දුන් එක වේලක් කාලා නම් ජීවත් වෙන්නේ, දෙවේලක් කාලා ජීවත් වෙන්නට පුළුවන් තත්ත්වයක් උදවෙනවා. අපි, මේ රටේ හැම පුරවැසියෙක්ම, කළයුතු ඒකද එහෙම නැත්නම්, හැම කෙනෙකුටම, ආදායම් තිබෙන, නොතිබෙන ; ලැබෙන, නොලැබෙන, හැම කෙනෙකුටම මේ ආහාර මුද්දර දෙන එකද, ජන්දය බලාගෙන? හරි කෝකද? එම නිසා ගරු මන්ත්‍රීතුමන්ලාගෙන්, ඒ වාගේම මේ ගරු සභාව තුළින්, හැම පුරවැසියෙකුගෙන්ම, මම ඉල්ලා සිටිනවා, තමන්ගේ රටේ, තමන්ගේ ජන්ම හුමිදේ, අනාගත ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම්, මේ කාරණයේදී සාධාරණව ක්‍රියා කර, ලැබිය යුතු අයට ලැබෙන්නේ, නොලැබිය යුතු අය කිසි කෙනෙක් මේ සඳහා ඉදිරිපත් නොවන හැටියටත්, අපි හැමෝම ප්‍රචාරයක් කළ යුතුය කියන එක. මන්ත්‍රීවරුන් හැටියට අපට රටට කරන්න පුළුවන් විශාලම සේවය දිළිඳු ආදායන තලින් එකය කියා මම හිතනවා.

නියෝජ්‍ය සභාපතිතුමනි, ඊළඟට මම කථා කරන්න බලාපොරොත්තු වන්නේ අපේ මතුගම ගරු මන්ත්‍රීතුමාගේ (අතිල් මුණසිංහ මහතා) ප්‍රකාශය ගැනයි. ඒ ගරු මන්ත්‍රීතුමා කීවා, මේ රටේ දරුවෝ දුන් දෙමව්පියන් සලකන්නෙ නැහැ කියා. දරුවෝ දෙමව්පියන් සලකන්නෙ නැහැ කියන එක සමහර තැන්වල සියයට 10ක් පමණ කරනවා විලාසිතාවක් වශයෙන්. ඒකට හේතුවක් තිබෙනවා. ගරු මතුගම මන්ත්‍රීතුමා ඉස්සර පිළිගෙන තිබුණු දේශපාලන පක්ෂය ඒ කාලයේ ප්‍රචාරය කලා, "කාන්තාවකුත්, පුරුෂයකුත් විනෝද වුණු නිසා කෙල්ලක් හරි කොල්ලෙන් හරි ඇතිවුණා. ඒ ඇතිවුණු එයා කොතොම හරි හැදී වැඩී ගියාට පසුව දෙමව්පියන්ට සැලකීමක්, ආගම ඇදහීමක්, සහෝදර සහෝදරියන්ට සැලකීමක් ඒ මොකටත් ඕනෑ නැහැ. අර විනෝදය නිසා ඇති වූ එක්කෙනා, එයන් විනෝදවෙලා තවත් කාවහරී ඇතිකර දී මිය යන එකයි තියෙන්නේ" කියන ධර්මය. අන්න ඒ නිසා තමයි අද මේ රටේ යම් යම් පවුල්වල සියයට 5ක් හෝ 10ක් තිබෙනවා නම් දෙමව්පියන්ට නොසලකනවාය කියන හැඟීමක්, එහෙම නැතිනම් එය ක්‍රියාවට නැගී තිබෙනවා නම්, එහෙම වෙලා තිබෙන්නේ අන්න අර හොඳික වාදි, වාමානික වාදි ධර්මය තුළිනුයි.

දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ආගමික පුජකයින්ට, ආගමට සලකන්නට එපා කියා අවුරුදු 40ක් පමණ - දුන් අවුරුදු 50 හෙට අතිරිද, සමරනවා, අවුරුදු 40කටත් වැඩි කාලයක් - මේ රටේ ගෙන ගියා ප්‍රචාරයක්. ඒ ප්‍රචාරයට කන් දුන් තරුණයන් අද දෙමව්පියන් වෙලා, ආච්චිලා සියලා වෙලා. ඒ අයට අද සලකන්න කෙනෙක් නැහැ. ඒ අය එද පාඩම් කළ පාඩම් අද අරගොල්ල ක්‍රියාවට තගා තිබෙනවා. මෙන්න මේකයි ඒකට හේතුව. මම කතාහුවෙන්නවා මතුගම මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ මේ ගරු සභාවේ නොසිටීම ගැන.

1985 දී සමාජ සේවා අමාත්‍යාංශයට වෙන් කලා වාගේ 10 ගුණයකටත් වඩා වැඩි මුදලක් 1986 ට වෙන්වෙලා තිබෙනවා. 1970-77 කාලයට වඩා 10 ගුණයක් පමණ ණය ලැබෙනව කියා, අපේ රජයේ ඇමතිවරු ප්‍රකාශ කරනවා කියා එතුමා කීවා. ඒක ඇත්ත. ඒ වාගේම ඒ ඒ අමාත්‍යාංශවලට අපේ මුදල් වියදම් කිරීමත් දහ පහලොස් ගුණයකින් වැඩි කර තිබෙනවා. අපි ගන්නා ණය මුදල් වියදම් කරන්නේ සමාජ සේවා අංශයටම නොවෙයි. රටේ අනාගත අභිවෘද්ධිය සඳහා දර්ශ කාලීන සංවර්ධනයක්, මහවැලි වැනි සංවර්ධනයක් කර. ඒවා තුළින් මේ රටේ හිඟමන, දරිද්‍රතාවය, ආහාර මුද්දර දීමට ඇති අවශ්‍යතාවය නැති කරන්නැයි අපි බලාපොරොත්තු වුනේ. ලබන පරම්පරාවේ බැරී නම් ඊළඟ පරම්පරාවේවත් ඒක කීරීම රජයේ පරමාර්ථය බව ප්‍රකාශ කරමින් මගේ වචන දෙක තුන මෙයින් අවසන් කරනවා.

එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා
(**ශ්‍රී. එන්. එච්. ඒ. එම්. කරුණාරත්න**)
(**Mr. N. H. A. M. Karunaratne**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම හිතනවා, මගේ දේශනයක් එතරම් අවශ්‍ය නැත කියා. ඉතාම පැහැදිලි ලෙස මගේ නියෝජ්‍ය ඇමතිතුමා කරුණු පහද දුන්නා. මේ අමාත්‍යාංශයෙන් කෙරෙන සේවාව කවුරුත් පිළිගන්නා. එය

සැකෙන දුරට හුනක් හොඳින් කෙරෙන බව කාටත් අවබෝධ වී ගියා. ඒ මක්නිසාද, ගරු මන්ත්‍රීතුමන්ලා කළ විවේචන ගැන බලන විට, ඒ නරම් දුරට අසතුටුදායක අන්දමේ විවේචනයක් සිදුවූයේ නැහැ. අපේ මතුගම ගරු මන්ත්‍රීතුමා කියන්නට යොදනා අපට අරමුදලක් ඇති කරන්න කියා මේ විදියේ හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. ඒ කුමක් නිසාද? ඒ අවස්ථාවේ හැටියට ඔහු විසඳමක් කරන්න අපිට බලය තිබෙනවා. නිදසුනක් වශයෙන් ස්වාභාවික උවදුරක් සිදුවූ විටේනම් ඒ අවස්ථාවේ හැටියට ඔහුම මුදලක් වියදම් කරන්නට අපිට සම්පූර්ණ බලය තිබෙනවා. ඒ මුදල් භාණ්ඩාගාරයෙන් ලැබෙනවා.

අ. භා. 5.45

ඊළඟට විශේෂ කරුණක් තමයි. මේ දරුවන් හද වඩා ගැනීමට දීම. ඒක දරුවන් විකිණීම නොවෙයි. එම දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න කොමසාරිස්තුමිය, ඉතාම කල්පනාකාරීව යුක්ති සහගතව බොහොම අකමැත්තෙන් වුවත් ඒ කටයුත්ත කරනවා. ඔහුම පුද්ගලයෙකුට බලය තිබෙනවා, නමුත් දරුවන් හද වඩා ගන්න කෙනෙකුට දෙන්න. කිසිම කෙනෙකුට ඒක වලක්වන්න පුළුවන්කමක් නැහැ. It is a fundamental right. ඒක කිසි කෙනෙකුට වලක්වන්නට බැහැ. එසේ නම් ඒ දරුවන් හද වඩා ගැනීමට දෙන පිළිවෙල කොතොමද කියා අපි බලන්න ඕනෑ. පළමුවෙන්ම, ඒ දරුවන් හද වඩා ගන්නට බලාපොරොත්තුවන ඒ රටවල දෙමව්පියන් adoptive parents, ඒ රටේ අප නියෝජනය කරන, අපේ නායකයන්වරයා මාර්ගයෙන් සහතික කර ලංකාවට ඉල්ලුම් පතක් එවන්න ඕනෑ. ඔවුන්ගේ හෙදරදෙරේ, පවුලේ කටයුතු කොතොමද, ඔවුන්ට දැනුවත් හද වඩා ගන්නට ශක්තියක් තිබෙනවාද, ඔවුන්ට ප්‍රමාණවත් ආදායමක් තිබෙනවාද, ඔවුන් හොඳ සිහි කල්පනාවෙන් යුතු අයදු ගන්න සහතික භාර වාර්තාවක් ලංකාවට එවන්න ඕනෑ, අපේ සමාජ සේවා අමාත්‍යාංශයට අයිති ලමාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලමයි විකිණීමක් කෙරෙන්නේ නැහැ, නමුත් එසේ ඉල්ලුම් පත්‍රයක් එවීමට, ඒ අයට ලමයෙකු තෝරා ගන්න පුළුවන්. ඒ දෙමව්පියන් ලමයා ඉදිරිපත් කළොත් කොමසාරිස්වරයා හෝ කොමසාරිස්වරයා උසාවියට ඉදිරිපත් කරනවා. එවිට ඒ දෙමව්පියන්—දරුවාගේ අම්මා තාත්තා—උසාවියේ පෙනී සිටින්න ඕනෑ. කියම සහතික ඇතුළු උසාවියේදී විනිශ්චයකාරතුමා බලය දුන්නොත් තමයි, ඒ දරුවා හද වඩා ගන්න දෙන්න පුළුවන්. ඒක තහනම් කරන්න නම්, ඒක වලක්වන්න නම්, ආණ්ඩුවේ සම්පූර්ණ කැමැත්ත උඩ, තීරණය උඩ එවැනි යෝජනාවක් ඉදිරිපත් කර ඒ අනුව කටයුතු කරන්න ඕනෑ. එසේ නැතිව ලමාරක්ෂක දෙපාර්තමේන්තුවටවත්, අමාත්‍යාංශයටවත්, මටවත් බලයක් නැහැ එය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න.

ඊළඟට කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කියන්න යෙදුණා, කළු තාස යෑම් සිද්ධ වෙන්නවා, එයින් විපතට පත් වන අයට, ගෙවල් දෙරවල් හද ගන්නට ජීවත් වන්නට මාර්ගයක් සලස්වන්න කියා. ඒක අපේ අමාත්‍යාංශයට අයිති වැඩක් නොවෙයි. ඉස්සරහට වෙන්න නියෙන දෙකට - ඔන්න කන්දක් වැටෙන්න නියෙනවා. ඒ කන්ද වැටෙයි ගෙවල් දෙරවල් කැඩෙයි කියන දෙකට - කටයුතු කරන්න සමාජ සේවා අමාත්‍යාංශයට බැහැ. ඒ තාස යාමට ගොදුරුවන අයට ඒ වෙනුවට ඉඩම් දීම ඒ අය වෙතම ස්ථානයකට යවා කටයුතු කිරීම පුනරුත්ථාපන අමාත්‍යාංශයෙන් කරන්නට ඕනෑ. ඒක අපේ අමාත්‍යාංශයට අදාළ වැඩක් නොවෙයි.

සේරුවිල ගරු මන්ත්‍රීතුමා (එච්. ඩී. එල්. ලියරන්ත මහතා) පෙන්වුම්කර දුන්නා, අනාට වුවත් ගැන. අද සිටින අනාටවුවන් සංඛ්‍යාව ගැන මම කියන්න කැමතියි. 1985 වන විට අනාට වූ පවුල් සංඛ්‍යාව 55,399යි. රුපියල් මිලියන හතළිස්හත් දහස් ගණනක් දැනට මේ අයට ගෙවා තිබෙනවා. ඒ අනාට කඳවුරුවල සිටින අයට අමාත්‍යාංශයට පුළුවන් විධියේ උපරිම සැපයුමක් දැනට දී තිබෙනවා. ඉදිරියට ඒ අයට කුණුරු පිටිවල වැඩ කර ගන්න සලස්වන එක ඒ අය පදිංචි කරවන එක මේ අමාත්‍යාංශයට අයිති වැඩක් නොවෙයි. නමුත් අපේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා මේ සඳහා කළයුත්තේ මොනවාදැයි විමසා බලා පුනරුත්ථාපන අමාත්‍යාංශය සමග සහයෝගයෙන් බොහොම උනන්දුවෙන් ඒ වැඩකටයුතු කරනවා. ඒ අයට අවශ්‍ය සැපයුමක් ආදී හැම දෙයක්ම සපයා දෙන්නට, අවශ්‍ය කාර්යයක් ඉෂ්ට කරන්නට කටයුතු කරනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, රෝද තුනේ බයිසිකල් ලබා දීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. එක ආයතනයකට තුන බැගින් දැනට රෝද පුටු පන් සියයක් පමණ සපයා දී තිබෙනවා. තවත් වුවමනා අය

ඉන්නවා නම්, ඒ අයටත් ලබා දෙන්නට අප සූදානම්. ඒ වාගේම ලංකාවේ සෑම ආයතනයකම සිටින ඇස් පෙනීමේ දුර්වල වූ අයට ඇස් කන්නාඩි ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ ඇස් කන්නාඩි අනුදානයකට වැඩි ප්‍රමාණයක් බෙදා දීමට අප බලාපොරොත්තු වෙතවා. මේ අන්දමට සමාජ සේවා දෙපාර්තමේන්තුව හා පරිවාස හා ලමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ජනතාවට දෙන්නට පුළුවන් උපරිම සේවාට ලබා දී තිබෙනවා. එපමණක් නොවෙයි, හදිසි ආපද ඇති වූණු සෑම අවස්ථාවකදීම වාගේ අපේ නිලධාරී මහතන් එතැනට ගොස් ක්ෂණික සහනයක් සලසා දී තිබෙනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, එම කියා අපේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු එතරම් විවේචනයකට භාජනය වූණේ නැහැ.

රටේ මෙවැනි කලබලකාරී අවදියක නොයෙකුත් උවදුරුවලට ජනතාවට මුහුණ දෙන්න සිදු වී තිබෙන අවස්ථාවක බොහොම ඉවසිල්ලෙන් නමුත් රාජකාරී කටයුතුවලට සිත් යොමු කිරීම ගැන අපේ අමාත්‍යාංශයේ නිලධාරී මහතන් සමාජ සේවා සහ පරිවාස ලමාරක්ෂක යන දෙපාර්තමේන්තුවල නිලධාරීන් ඇතුළු හැම දෙනාටත් සතුකිය පිරිනමමින් මගේ කථාව අවසන් කරනවා.

" 159 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 34,38,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාසමීචන විය.

159 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"*தலைப்பு 159, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுமாவருத் செலவுக்கான ரூபரூ 34,38,000 அட்டவணியிற் சேர்க்கப்படுமா?*" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 159, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுமாவருத் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,436,000, for Head 159, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 159, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - මුලධන වියදම, රු. 10,88,000

நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் — ஆக்கப்பொருட் செலவு, ரூப 10,88,000

Programme 1.— General Administration and Staff Services.— Capital Expenditure, Rs. 1,088,000

" 159 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 10,88,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාසමීචන විය.

159 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"*தலைப்பு 159, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூப 10,88,000 அட்டவணியிற் சேர்க்கப்படுமா?*" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 159, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,088,000, for Head 159, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 159, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය - පුනරාවර්තන වියදම, රු. 22,82,000

நிகழ்ச்சித் திட்டம் 2.— இலங்கை சமூக சேவைகள் பரடசாலை — மீண்டுமாவருத் செலவு, ரூப 22,82,000

Programme 2.— Sri Lanka School of Social Work.— Recurrent Expenditure, Rs. 2,282,000

" 159 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 22,82,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාසමීචන විය.

159 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"**තலைப்பு 159, නිකුත්**... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 56,000

තலைப்பு 159, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 56,000

Question, "That the sum of Rs. 2,282,000, for Head 159, Programme 2, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 159, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - මුලධන වියදම සඳහා රු. 56,000 නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 56,000

Programme 2.- Sri Lanka School of Social Work.- Capital Expenditure, Rs. 56,000

"159 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 56,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී.

159 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එහිම යුතුයයි නිශේධ කරන ලදී.

"තலைப்பு 159, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 56,000

තலைப்பு 159, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 56,000

Question, "That the sum of Rs. 56,000, for Head 159, Programme 2, Capital Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 159, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

160 වන ශීර්ෂය. - සමාජ සේවා දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - පුනරාවර්තන වියදම, රු. 43,75,000

තலைப்பு 160. - ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවාවන්

නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 43,75,000

HEAD 160 - DEPARTMENT OF SOCIAL SERVICES

Programme 1.- General Administration and Staff Services.- Recurrent Expenditure, Rs. 4,375,000

"160 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 43,75,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී.

160 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එහිම යුතුයයි නිශේධ කරන ලදී.

"තலைப்பு 160, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 43,75,000

තலைப்பு 160, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 43,75,000

Question, "That the sum of Rs. 4,375,000, for Head 160, Programme 1, Recurrent Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 160, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - මුලධන වියදම, රු. 15,30,000

නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 15,30,000

Programme 1.- General Administration and Staff Services.- Capital Expenditure, Rs. 1,530,000

"160 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 15,30,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී.

160 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එහිම යුතුයයි නිශේධ කරන ලදී.

"තலைப்பு 160, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 15,30,000

තலைப்பு 160, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 15,30,000

Question, "That the sum of Rs. 1,530,000, for Head 160, Programme 1, Capital Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 160, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - මුදල් ආධාර හා සමාජ සේවාවන් සැපයීම - පුනරාවර්තන වියදම, රු. 26,10,27,000

නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 26,10,27,000

Programme 2.- Provision of Financial Assistance and Social Services - Recurrent Expenditure, Rs. 261,027,000

"160 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 26,10,27,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී.

160 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එහිම යුතුයයි නිශේධ කරන ලදී.

"තலைப்பு 160, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 26,10,27,000

තலைப்பு 160, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 26,10,27,000

Question, "That the sum of Rs. 261,027,000, for Head 160, Programme 2, Recurrent Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 160, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - මුදල් ආධාර හා සමාජ සේවාවන් සැපයීම - මුලධන වියදම, රු. 14,50,000

නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 14,50,000

Programme 2.- Provision of Financial Assistance and Social Services - Capital Expenditure, Rs. 1,450,000

"160 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 14,50,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී.

160 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එහිම යුතුයයි නිශේධ කරන ලදී.

"තலைப்பு 160, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 14,50,000

තலைப்பு 160, නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 14,50,000

Question, "That the sum of Rs. 1,450,000, for Head 160, Programme 2, Capital Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 160, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

3 වන වැඩ සටහන. - දීපිඳු සහ සේවා - පුනරාවර්තන වියදම, රු. 186,99,18,000

නිකුත්... මිනිසුන්ගේ සේවා වර්ධනය - මුලධන වියදම, රු. 186,99,18,000

Programme 3.- Poor Relief Services - Recurrent Expenditure, Rs. 1,869,918,000

"160 වන ශීර්ෂයෙහි 3 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 186,99,18,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදී.

160 වන ශීර්ෂයෙහි 3 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එහිම යුතුයයි නිශේධ කරන ලදී.

"தலைப்பு 160, நிகழ்ச்சித் திட்டம் 3, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 186,99,18,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 160, நிகழ்ச்சித் திட்டம் 3, மீண்டுவருஞ் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,869,918,000, for Head 160, Programme 3, Recurrent Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 160, Programme 3, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

3 වන වැඩ සටහන. - දීළඳ සහන සේවා - මූලධන වියදම, රු. 14,00,000
நிகழ்ச்சித் திட்டம் 3.— வறுமை நிவாரண சேவைகள் - ஆக்கப்பொருட் செலவு, ரூபா 14,00,000

Programme 3.— Poor Relief Services.— Capital Expenditure, Rs. 1,400,000

"160 වන ශීර්ෂයෙහි 3 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 14,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සනාථමිථන විය.

160 වන ශීර්ෂයෙහි 3 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 160, நிகழ்ச்சித் திட்டம் 3, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 14,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 160, நிகழ்ச்சித் திட்டம் 3, ஆக்கப்பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,400,000, for Head 160, Programme 3, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 160, Programme 3, Capital Expenditure, ordered to stand part of the Schedule.

161 වන ශීර්ෂය.— පරිවහන හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලන හා කාර්ය මණ්ඩල සේවා - පුනරාවර්තන වියදම, රු. 29,96,000

தலைப்பு 161.— நன்னடத்தைப் பாதுகாவுதல், குழந்தை கவனிப்புச் சேவைகள் திணைக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிருவாகமும் பதவியினர் சேவைகளும் - மீண்டுவருஞ் செலவு, ரூபா 29,96,000

HEAD 161 - DEPARTMENT OF PROBATION AND CHILD CARE SERVICES

Programme 1.— General Administration and Staff Services.— Recurrent Expenditure, Rs. 2,996,000

"161 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 29,96,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සනාථමිථන විය.

161 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 29,96,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,996,000, for Head 161, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 161, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.— සාමාන්‍ය පරිපාලන හා කාර්ය මණ්ඩල සේවා - මූලධන වියදම, රු. 12,62,000

நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிருவாகமும் பதவியினர் சேவைகளும் - ஆக்கப்பொருட் செலவு, ரூபா 12,62,000

Programme 1.— General Administration and Staff Services - Capital Expenditure, Rs.1,262,000

"161 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 12,62,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සනාථමිථන විය.

161 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 12,62,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,262,000, for Head 161, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 161, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - හැඩගැස්වීමේ සහ පුනරාවර්තන සේවා - පුනරාවර්තන වියදම, රු. 1,15,00,000

நிகழ்ச்சித் திட்டம் 2.— சீர்திருத்த முறையும் பராமரிப்புச் சேவைகளும் - மீண்டு வருஞ் செலவு, ரூபா 1,15,00,000

Programme 2.— Correctional and Rehabilitation Services - Recurrent Expenditure, Rs. 11,500,000

"161 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 1,15,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සනාථමිථන විය.

161 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 2, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 1,15,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 2, மீண்டுவருஞ் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 11,500,000 for Head 161, Programme 2, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 161, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - හැඩගැස්වීමේ සහ පුනරාවර්තන සේවා - මූලධන වියදම, රු. 4,12,000

நிகழ்ச்சித் திட்டம் 2.— சீர்திருத்த முறையும் மறுசீரமைப்புச் சேவைகளும் - ஆக்கப்பொருட் செலவு, ரூபா 4,12,000

Programme 2.— Correctional and Rehabilitation Services - Capital Expenditure, Rs. 412,000

"161 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 4,12,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සනාථමිථන විය.

161 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 4,12,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப்பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 412,000 for Head 161, Programme 2, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 161, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

3 වන වැඩ සටහන. - ළමාக்கல்‍ය සේවා - පුනරාවර්තන වියදම, රු. 1,03,58,000
 நிகழ்ச்சித் திட்டம் 3.— குழந்தை கவனிப்புச் சேவைகள் — மீண்டுவருஞ் செலவு,
 ரூபா 1,03,58,000

Programme 3.— Child Care Services - Recurrent Expenditure, Rs. 10,358,000

" 161 වන ශීර්ෂයෙහි 3 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 1,03,58,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රයතය විමසන ලදීත්, සහසම්මත විය.

161 වන ශීර්ෂයෙහි 3 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 3, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 1,03,58,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 3, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 10,358,000 for Head 161, Programme 3, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 161, Programme 3, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

3 වන වැඩ සටහන. - ළමාக்கல்‍ය සේවා - මූලධන වියදම, රු. 1,36,000
 நிகழ்ச்சித் திட்டம் 3.— குழந்தை கவனிப்புச் சேவைகள் — ஆக்கப்பொருட் செலவு,
 ரூபா 1,36,000

Programme 3.— Child Care Services - Capital Expenditure, Rs. 136,000

" 161 වන ශීර්ෂයෙහි 3 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,36,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රයතය විමසන ලදීත්, සහසම්මත විය.

161 වන ශීර්ෂයෙහි 3 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට එබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 3, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,36,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 161, நிகழ்ச்சித் திட்டம் 3, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 136,000 for Head 161, Programme 3, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 161, Programme 3, Capital Expenditure, ordered to stand part of the Schedule.

අ. හා. 5.54 ට පාර්ලිමේන්තුවට ප්‍රථම වාර්තා කරනු ලබන නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් විය.

කාරක සභාව ප්‍රථම වාර්තා කරයි : නැවත රැස්වීම 1985 දෙසැම්බර් 17 වන අඟහරුවාද.

பி. ப. 5.54 மணிக்கு, குழுவின் பரிசீலனை புற்றி அறிவிக்கும் பொருட்டு குழுப் பிரதித் தலைவர் அக்கிராசனத்திலிருந்து நீங்கினார்.

குழுவினது பரிசீலனை அறிவிக்கப்பட்டது ; மீண்டும் கூடுவது செவ்வாய்க்கிழமை, 17 டிசம்பர் 1985.

At 5.54 p.m., the Deputy Chairman of Committees left the Chair to report Progress.

Committee report Progress ; to sit again on Tuesday, 17th December, 1985.

கலந்துவிடு
 ஒத்திவைப்பு
 ADJOURNMENT

එමී. වින්සන්ට් පෙරේරා මහතා
 (திரு. எம். வினசன்ட் பெரேரா)
 (Mr. M. Vincent Perera)

I move,

"That the Parliament do now adjourn."

ප්‍රයතය විමසන ලදීත් සහ සම්මත විය.
 வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put and agreed to.

பார்லிமேன்‍து 5.55 டி 1985 ஜனவரி 28 வන தின ஸாஸ்திமதிய அனுப. 1985 டெசம்பர் 17 வன அஹதரவாடி ப். ஹ. 9.00 வன தைன் கலீ தியேய.

அதன்படி, பி. ப. 5.55 மணிக்கு, பாராளுமன்றம் அதனது 1985 நொவம்பர் 28 ஆம் தேதிய தீர்மானத்திற்கிணங்க, 1985 டிசம்பர் 17, செவ்வாய்க்கிழமை ரு. ப. 9 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 5.55 p.m. until 9 a.m. Tuesday, 17th December 1985, pursuant to the Resolution of the Parliament of 28th November 1985.

௨. ௩.

மேல வகிவே டிபன்னை மூடனை ஈடுகிய கல்புல திபுடீ கடு டுவு துன் டுன்புலு ரீதி மன்துன் மன் பிபுனை மனை பன் பிபு
புடுடீபி டுன்பு பிபுனை துன்யுதி ஈட்குடர்க பனை

1985 டேசுமீலர் மச 30 பனை ஈடு

தனைமலு டுபனை டிபு டுதுதி.

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சாட் பதிப்பாசிரியருக்கு

1985 டிசெம்பர் 30, திங்கட்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the *copy containing the corrections must reach the Editor of HANSARD*

not later than

Monday, 30th December 1985

Contents of Proceedings	:	From 9.00 a.m. to 5.55 p.m. on 16.12.1985
Final set of manuscripts received from Parliament	:	8.15 p.m. on 17.12.1985
Printed copies despatched	:	18.12.1985 afternoon

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா: ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.